

# සවිබලගැන්වීම අරභයා අපේ ප්‍රයත්නය

වාර්ෂික වාර්තාව  
2016



ප්‍රාදේශීය සංවර්ධන බැංකුව  
பிரதேச அபிவிருத்தி வங்கி  
Regional Development Bank

## අපේ දැක්ම

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහිකිරීම  
උදෙසා ප්‍රාදේශීය සංවර්ධනය මඟින්  
ජනතාව ශක්තිමත් කිරීම

## අපගේ මෙහෙවර

සේවයට කැපවූ කාර්යක්ෂම හා වෘත්තීමය  
සේවක මණ්ඩලයක් මඟින් නව්‍යකරණයෙන්  
යුත් බැංකු සේවාවක් සැපයීම තුළින්,  
ප්‍රාදේශීය සමාජ ආර්ථික තත්ත්වය ඉහළ  
නැංවීම අරමුණු කරගත් ශක්තිමත් මූල්‍ය  
ආයතනයක් බවට පත්වීම

### ප්‍රාදේශීය සංවර්ධන බැංකුව...

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ආරම්භය, ප්‍රාදේශීය  
ග්‍රාමීය බැංකු වර්ගීකරණය යටතේ, දිස්ත්‍රික් මට්ටමේ  
බැංකු ස්ථාපිත කරනු ලැබූ 1985 වසර තෙක් දිවියයි.

1997 දී, එවැනි ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු 17 ක්  
රජයේ, රාජ්‍ය, වයඹ, උතුර, කඳුරට සහ සබරගමුව  
නම් වූ පළාත් මට්ටමේ බැංකු හයකට ඒකාබද්ධ  
කරන ලදී.

මෙම ප්‍රාදේශීය බැංකු හය, ජාතික මට්ටමේ සංවර්ධන  
බැංකුවක් ලෙස 2010 මැයි මාසයේ දී නවදුරටත්  
ඒකාබද්ධ කරන ලදුව, එය ප්‍රාදේශීය සංවර්ධන බැංකුව  
ලෙස නම් කරන ලදී. මෙම බැංකුව ස්ථාපිත කරන  
ලද්දේ, 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු  
පනත යටතේ, පූර්ණ රාජ්‍ය අයිතිය සහිත ජාතික  
මට්ටමේ බැංකුවක් ලෙසයි. එහි දීර්ඝ කාලීන අරමුණ  
වූයේ, ග්‍රාමීය ආර්ථිකය ඉහළ නංවාලීමට දායකත්වය  
ලබාගැනීමට හැකිවන පරිදි, ග්‍රාමීය ජනතාවට ප්‍රවේශ  
විය හැකි මෙන්ම, ඔවුන්ට උචිත වන මූල්‍ය සේවාවන්  
සම්පාදනය කිරීම තුළින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය  
වර්ධනය කිරීමයි.

'පාගමන් බැංකුකරණ සංකල්පය' මත ආරම්භ වූ  
මෙම බැංකුව, ආදායම් පිරිමිඬයේ මධ්‍යම හා පහළ  
මට්ටමේ පුද්ගලයින්ට (ප්‍රධාන වශයෙන්, තැන්පතු  
සංවර්ධනය හා ණය ලබාදීම සඳහා) නවීකරණය වූ,  
සරල හා ඵලදායක මූල්‍ය මෙවලම් සම්පාදනය කිරීමට  
ප්‍රයත්න දරනු ලැබේ. දේශයේ ආර්ථික සංවර්ධනය  
සඳහා දායකත්වය සැපයිය හැකි ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය  
පරිමාණයේ කම්මාන්තයන්හි නියුක්ත ගනුදෙනුකරුවන් ද,  
කාන්තා ව්‍යවසායකයින් මෙන්ම, කෘෂිකර්ම, සත්වපාලන,  
ධීවර සහ සෙසු කම්මාන්තයන්හි නියුක්තවූවන් යන ආදී  
සියළුම පාර්ශ්වයන් සවිබල ගැන්වීමට බැංකුව උනන්දු  
වේ. පාසල් සිසුන් හා බාල වයස්කාර දරුවන් වෙනුවෙන්  
ඉතිරිකිරීම් දිරිමත් කරන අතරම, ඉතුරුම් හා තැන්පතු  
වෙනුවෙන් පිරිනමනු ලබන ප්‍රතිලාභ වැඩි කරමින්, ග්‍රාමීය  
ජනතාව අතර ඉතිරිකිරීමේ සංස්කෘතිය ප්‍රවර්ධන කිරීමට  
අවශ්‍ය පියවරයන්ද බැංකුව විසින් ගෙන තිබේ.

අද වන විට, හිතවෙහි ගිණුම් හිමියන් මිලියන හයක්  
සහ ශාඛාවන් 265 ක් සහිතව, 2,300 කට අධික ස්ථාපිත  
වෘත්තීය කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසකගේ  
සේවය පිරිනමන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ග්‍රාමීය  
අංශයට මූල්‍ය සහයෝගීතාවය ලබාදීම තුළින් සමස්ත  
ජාතියම සංවර්ධනය හරහා ශ්‍රී ලාංකිකයින් සවිබල  
ගැන්වීමේ ස්වකීය දැක්ම සාක්ෂාත් කරගැනීම  
අඛණ්ඩවම සිදු කරනු ලැබේ.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි මූලික සංකල්පය  
අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය  
සංවර්ධනයයි. ප්‍රදේශය තුළ හා ඉන් බැහැරව පවතින  
සියළුම මංපෙත් සහ අවස්ථාවන්හි වාසි, අප සේවය  
කරන ප්‍රජාවගේ ප්‍රතිලාභය සඳහා යොමුකරවීමට  
කටයුතු කිරීම අපගේ ව්‍යාපාරික ප්‍රයත්නයයි.  
එය අප අවසාන වශයෙන්, අපේක්ෂා කරන  
ඔවුන්ගේ සම්බලගැන්වීම සහ ඒ හා සමාන්තරව  
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධනයේ වේගවත් සහ  
ශක්තිමත්භාවය ඇති කිරීමයි.

# අන්තර්ගතය

<b>වැදගත් සිද්ධීන්</b>	03
<b>වැදගත් මූල්‍ය දත්තයන්</b>	05
<b>සභාපතිවරයාගේ ප්‍රකාශය</b>	06
<b>සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනය</b>	09
<b>කළමනාකරණ විමසුම සහ විශ්ලේෂණය</b>	
මූල්‍ය සමාලෝචනය	14
ගනුදෙනුකරුවන් සහ සබඳතා සමාලෝචනය	18
සමාජ හා පාරිසරික සමාලෝචනය	21
සේවක සමාලෝචනය	28
නිෂ්පාදන සහ සේවා	30
<b>කළමනාකාරිත්වය</b>	
අධ්‍යක්ෂ මණ්ඩලය	34
ආයතන කළමනාකරණ සමූහය	40
ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරීවරුන්/ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරීවරුන්	42
සහකාර සාමාන්‍යාධිකාරීවරුන්/ඒකක ප්‍රධානීන්	44
අවදානම් කළමනාකරණය	46
ආයතනික යහපාලනය පිළිබඳ විගණකාධිපති වාර්තාව	51
ආයතනික යහපාලනය	52
අධ්‍යක්ෂ මණ්ඩල සහ අනුකමිටු රැස්වීම්වලට පැමිණීම	68
අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව	69
විගණන කමිටු වාර්තාව	73
අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත්, පාරිශ්‍රමික සහ නාම යෝජනා කමිටු වාර්තාව	74
අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ ක්‍රියාකාරී කමිටුවේ වාර්තාව	75
සමෝධානිත අවදානම් කළමනාකරණ කමිටු වාර්තාව	76
ප්‍රධාන විධායක නිලධාරීගේ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරීගේ වගකීම පිළිබඳ ප්‍රකාශය	77
මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම	78
අභ්‍යන්තර පාලන ප්‍රකාශය පිළිබඳ විගණකාධිපති වාර්තාව	79
අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය	80
<b>මූල්‍ය වාර්තා</b>	
විගණකාධිපතිවරයාගේ වාර්තාව	84
ආදායම් ප්‍රකාශය	85
අනෙකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය	86
මූල්‍ය තත්ත්ව ප්‍රකාශය	87
මුදල් ප්‍රවාහ ප්‍රකාශය	88
ස්කන්ධය වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය	89
මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්	91
තුන් අවුරුදු සාරාංශය	141
ශාඛාවන්හි භූගෝලීය ව්‍යාප්තිය	143
ආයතනික තොරතුරු	


අනුලභ පිටුපස කවරය

ප්‍රාදේශීය සංවර්ධන බැංකු හයක් ඒකාබද්ධ කොට එක් ජාතික මට්ටමේ බැංකුවක් ස්ථාපිත කිරීමේ ජයග්‍රාහී ව්‍යාපෘතිය




## ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

2010 දී සිදුවූ ඒකාබද්ධකරණයෙන් පසුව වර්ෂ හතක් තුළදී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි තැන්පතු, ණය හා අත්තිකාරම් සහ මුළු වත්කම් සෑම අංශයක්ම රැජියල් බිලියන 100 ඉක්මවීම.



2010 මැයි සිට 2016 දෙසැම්බර් දක්වා වර්ධනය



මෙහෙයුම් ලාභය	371	2,131
මුළු සේකන්ධය	3,148	5,999
මුළු වත්කම්	41,018	130,914
මුළු තැන්පතු	32,350	107,032
මුළු ණය සහ අත්තිකාරම්	30,311	108,103

## වැදගත් සිද්ධීන්

1985 සිට 2009 දක්වා වූ වසර 24 තුළ, (රජරට, රුහුණ, වයඹ, කඳුරට, උළුව සහ සබරගමුව) ප්‍රාදේශීය සංවර්ධන බැංකු විසින් අත්පත් කරගන්නා ලද ප්‍රතිඵල හා සාපේක්ෂව, පෙර තිබූ එම ප්‍රාදේශීය සංවර්ධන බැංකු 2010 වසරේ දී ඒකාබද්ධ කොට පිහිටුවනු ලැබූ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් (2010-2016 දක්වා) ගත වූ පස් අවුරුදු කාලය තුළදී ප්‍රතිඵල සිසු ලෙස වර්ධනය කර ගෙන ඇත.

2010 සිට 2016 දෙසැම්බර් දක්වා

- ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මුළු තැන්පතු ප්‍රමාණය රු. මිලියන 32,350 සිට රු. මිලියන 107,032 දක්වා රු. බිලියන 75 කින් වැඩි වී ඇත.
- ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මුළු ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රු. මිලියන 30,311 සිට රු. මිලියන 108,103 දක්වා රු. බිලියන 78 කින් වැඩි වී ඇත.
- ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය රු. මිලියන 41,018 සිට රු. මිලියන 130,914 දක්වා රු. බිලියන 90 කින් වැඩි වී ඇත.

### ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ඉතිහාසය

1985 අංක 15 දරණ ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු පනත අනුව ස්ථාපිත කරනු ලැබූ ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු වර්ගීකරණය යටතේ දිස්ත්‍රික් මට්ටමින් බැංකු ආරම්භ කරන ලද ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ආරම්භය 1985 යුගය දක්වා අතීතයට දිවයයි. අනතුරුව, 1997 අංක 6 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ, 1997 වසරේදී ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු 17 ක්, රජරට, රුහුණ, වයඹ, කඳුරට, උළුව සහ සබරගමුව යනාදී වශයෙන් පළාත් සංවර්ධන බැංකු හයක් වන සේ ඒකාබද්ධ කරනු ලැබීය. 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත හඳුන්වාදීමත් සමගම, 2010 මැයි 1 වන දින මෙකී බැංකු හය තනි ජාතික ඒකකයක් බවට පත්වෙමින්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ලෙස ඒකාබද්ධ විය. 2015 වසරේ දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සිය 30 වන සංවත්සරය සමරනු ලැබීය. ජාතික මට්ටමේ රාජ්‍ය සංවර්ධන බැංකුවක් වශයෙන් එහි අරමුණ වූයේ, කෘෂිකර්ම, කම්මාන්ත, වෙළඳ, වාණිජ, සත්ත්ව පාලන, ධීවර ආදී අංශයන් ප්‍රවර්ධනය කිරීම මෙන්ම, ප්‍රධාන වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට ද, කුඩා හා මධ්‍යම පරමාණ ව්‍යවසායකයින්ට ද මූල්‍ය සහාය පිරිනැමීම හා කාන්තාවන් සවිබල ගැන්වීම ඔස්සේ, සමස්ත ශ්‍රී ලංකාවේම ප්‍රාදේශීය මට්ටමේ ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලසීමයි.

### වැදගත් මූල්‍ය තොරතුරු

- මූල්‍ය සංවර්ධනය සඳහා කැපවී සිටින මූල්‍ය ආයතනයක් වශයෙන්, රටේ සමාජ හා ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම් ඉහළ නංවාලීමේ වැදගත් භූමිකාව ඉටුකිරීම අඛණ්ඩවම සිදු කරයි. මූල්‍ය සම්පාදකයෙකුගේ වැදගත් භූමිකාව හරහා බැංකුව දිවයිනේ බොහෝ සංවර්ධන වැඩසටහන්වල ප්‍රමුඛව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අපගේ ප්‍රධානතම වත්කම වනුයේ උතුර හා නැගෙනහිර ඇතුළුව දිවයින පුරා විසිරී පැතිරී සිටින මිලියන 6 කට අධික ගනුදෙනුකාර පදනමයි. රට සහ එහි ජනතාව සංවර්ධනය කිරීම ප්‍රධාන අරමුණ ලෙස සලකා බැංකුව කටයුතු කරනු ලැබේ. මෙම පරමාර්ථය සාක්ෂාත් කරගැනීමට, දීපව්‍යාප්තව පවත්නා 265 ක් වූ සේවා මධ්‍යස්ථාන මඟින් ජනතාව සවිබල ගැන්වීම ඔස්සේ ජාතික සංවර්ධනය කිරීමට බැංකුව කැපවී සිටී.
- පෙර වසර හා සාපේක්ෂව, බැංකුවේ මුළු ආදායම 26% කින් වර්ධනය වී ඇත. 2016 වසරේ දී වාර්තා වූ මෙහෙයුම් ලාභය රු. මිලියන 2,131 දක්වා වැඩි වූ අතර, එය 2015 දී වාර්තා වූ රු. මිලියන 1,484 ක මෙහෙයුම් ලාභයට වඩා 44% ක වර්ධනයක් නිරූපණය කරයි. බදු පෙර වත්කම් මත ප්‍රතිලාභය, ප්‍රවර්ධන වර්ෂය තුළ දී 1.8% ක් වූ අතර, එය 2015 දී වාර්තා වූයේ 1.5% ක් වශයෙනි.


### පාරිභෝගිකයින්ට සැපයෙන උපකාරක සේවා

- NDB බැංකුව සමඟ Western Union මුදල් පැවරුම් සේවය – Western Union ඔස්සේ මුදල් හුවමාරුව පහසුවන අතර, ඕනෑම විදේශීය ගමනාන්තයක සිට අප රටට ඉතා ඉක්මනින් හා පූර්ණ ආරක්ෂාව සහිතව මුදල් හුවමාරු කිරීම සිදුකළ හැකිය. ග්‍රාමීය හා අර්ධ ග්‍රාමීය ප්‍රදේශයන්හි පිහිටා ඇති ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛා මඟින් ගනුදෙනුකරුවන්ට සිය මුදල් ඒ අනුව ලබාගත හැකි වේ.
- DFCC බැංකුව සමඟ Lanka Money Transfer (LMT) සේවය – Lanka Money Transfer (LMT) සේවය මඟින් කිසිදු ප්‍රමාදයකින් තොරව, සෘජු හා ක්ෂණික ලෙස සම්ප්‍රේෂිත මුදල ගනුදෙනුකරුවාගේ බැංකු ගිණුමටම බැර කරනු ලබයි. මෙම සේවය සතුව ස්ථාන 275 කින් සමන්විත පුළුල් ජාත්‍යන්තර ජාලයක් පවත්නා අතර, එම සේවාව දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛා 265 ඔස්සේම ලබාගත හැකිය.
- Mobitel M Cash සමඟ මාර්ගගත බිල්පත් ගෙවීමේ සේවය – මෙම සේවය මඟින් ගනුදෙනුකරුවන්ට සිය උපයෝගිතා බිල්පත් ගෙවීමේ හැකියාව, Reload භාවිතය සහ මාර්ගගතව ක්ෂණිකව යාවත්කාලීන කර ගැනීමේ හැකියාව ලැබේ.
- ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලි බැංකුකරණය (ATM) සහ Lanka Pay ATM පහසුව – වර්තමානයේ දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ගනුදෙනුකරුවන්ට දිවයින පුරා පවත්නා 3,000 කට අධික වූ ස්වයංක්‍රීය ටෙලි යන්ත්‍ර (ATM) ඕනෑම එකකින් ස්වකීය මුදල් ලබාගත හැකිය. බැංකුව විසින් දැනටමත් (ATM) කාඩ්පත් 20,000 කට අධික සංඛ්‍යාවක් ගනුදෙනුකරුවන්ට හිකුත්කර ඇත.


# වැදගත් මූල්‍ය දත්තයන්

	2016 රු. '000	2015 රු. '000	වෙනස %
<b>වසර තුළ මෙහෙයුම් ආදායම්</b>			
දළ ආදායම	15,744,337	12,510,119	26
බදු පෙර මෙහෙයුම් ලාභය	2,130,568	1,484,064	44
බදු වියදම්	1,489,280	954,913	56
බදු පසු ලාභය	641,288	529,152	21
කොටස්කරුවන්ට අදාළ ලාභය	518,605	576,338	-10
<b>වත්කම් සහ වගකීම්</b>			
ගනුදෙනුකරුවන්ගේ තැන්පතු	107,031,721	87,753,700	22
ණය සහ අත්තිකාරම්	108,102,760	89,469,402	21
මුළු වත්කම්	130,913,984	106,780,543	23
මුළු වගකීම්	124,915,039	101,163,108	23
කොටස්කරුවන්ගේ අරමුදල්	5,998,946	5,617,434	7
<b>ලාභදායකත්වය</b>			
වත්කම් මත ප්‍රතිලාභ (%)	1.79	1.49	
ස්කන්ධය මත ප්‍රතිලාභ (%)	11.04	9.80	
අක්‍රීය ණය අනුපාතය (%)	2.85	4.00	
<b>නියාමන අනුපාත</b>			
ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය (%)			
1 වන ස්ථරය (අවම අනුපාතය 5) (%)	6.50	7.56	
1 සහ 2 ස්ථරය (අවම අනුපාතය 10) (%)	9.27	10.53	
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය (%)	21.25	21.77	


## පාරිභෝගික තැන්පතු




## ණය සහ ලැබිය යුතු දෑ




## අක්‍රීය ණය අනුපාතය




## කොටස් නිමියන්ගේ අරමුදල්



## බදු පසු ලාභය



## බදු පෙර මෙහෙයුම් ලාභය





සභාපතිවරයාගේ ප්‍රකාශය





# 2017 මූල්‍ය වර්ෂයට ප්‍රවේශයන් සමගම පස් අවුරුදු සැලැස්මේ විවිධ අංශයන් ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර ඇත. මෙය ව්‍යුහාත්මක වෙනස්කම්වලට තුඩු දෙන අතර, ඒ හා සමාන්තරව අපගේ වටිනා පාරිභෝගිකයින්ගේ වර්ධනය මෙන්ම අපගේ කාර්යමණ්ඩලයේ සතුට සහ ඔවුන් තෘප්තිමත් වන පරිදි අපගේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සාක්ෂාත් කෙරේ.

ප්‍රිය කොටස් හිමියනි,

2016 මූල්‍ය වර්ෂය සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව මා විසින් ඉදිරිපත් කරන්නේ ඉතාමත් තෘප්තියක් සහ සතුටකින් යුක්තවයි.

ජාතියට සහ එහි ග්‍රාමීය ප්‍රජාවට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි කැපවීම වසර තුළ දී ප්‍රමාණාත්මක ලෙස වර්ධනය වී ඇත. ක්‍ෂුද්‍ර මූල්‍ය හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) කෙරෙහි මූලිකවම අවධානය යොමු කරමින් මිලියන හයක් ඉක්මවන ශ්‍රී ලාංකිකයන් සමඟ එලදායී සබඳතාවයක් අප විසින් ස්ථාපිත කර ඇත. මෙම අංශ නියෝජනය වන රටේ ජනගහනය සඳහා අපගේ කැපවීම, අපගේ ශාඛා ජාල ව්‍යාප්තිය තුළින් මැනවින් පිළිබිඹු වේ.

ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව ලෙස ක්‍ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරවල දියුණුව සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පුළුල් ප්‍රවේශයක් සහිතව කටයුතු කරයි. අඛණ්ඩව කෘෂිකර්ම ක්‍ෂේත්‍රයට අපගේ සහයෝගය ලබා දෙමින්, කිරි හා ධීවර කර්මාන්තයේ දියුණුව ද සහතික කරනු ලැබේ. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් සිය ගනුදෙනුකරුවන් හා සේවකයින්ව ශක්තිමත් කරන අතර, එසේ කටයුතු කිරීමෙන් ජාතිය සහ එහි ජනතාවගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාර කරනු ලැබේ.

## මෙහෙයුම් පරිසරය

වර්ධනයක් ඇති වෙතැයි පුරෝකථනයක් පැවතියත්, 2016 වර්ෂය තුළ දී ගෝලීය ආර්ථිකය ප්‍රගීත තත්ත්වයක පැවතිණ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද ලෝක ආර්ථික දැක්ම (World Economic Outlook) පිළිබඳ වාර්තාව අනුව 2016 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත වර්ධන ප්‍රතිශතය 3.1% ක් විය. කෙසේ වෙතත්, මෙම ප්‍රතිශතය 2017 වර්ෂයේ දී 3.4% දක්වාත් 2018 වර්ෂයේ දී 3.6% දක්වාත් වැඩිවෙතැයි පුරෝකථනය කර ඇත. මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමගම එක්සත් ජනපදය ඇතුළුව විධාත් ඉහළ මට්ටමේ ආර්ථිකයන් දුර්වල තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වීණි. කෙසේ නමුදු, ඉන්දියාව වැනි ආසියානු ආර්ථිකයන්ට එමගින් අවාසිදායක බලපෑම් ඇති කර නොමැත.

2016 වර්ෂය තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ සමස්ත වර්ධනයේ අවනතියක් වාර්තා වූ අතර, එය 5% දක්වා වූ සංශෝධිත පහළ අගයක්ව පැවතිණි. වසරේ මුල් භාගයේ දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 3.9% කින් වර්ධනය විය. සංචාරක කර්මාන්තය විශාල වශයෙන් ආර්ථිකයේ වර්ධනය සඳහා දායක වූ අතර, සේවා සහ කර්මාන්ත ක්‍ෂේත්‍රයන්හි අවනතියක් වාර්තා විය. භාණ්ඩ හා මගී ප්‍රවාහන අංශයන්හි ප්‍රගතියක් පෙන්නුම් කෙරිණි. අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් තාවකාලිකව කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයට වූ බලපෑම සැලකීමකින් තොරව වී, එළවළු සහ පළතුරු අස්වැන්න සාපේක්ෂ වශයෙන් සරුසාර තත්ත්වයක් නිරූපණය කරමින් 5.5% ක වර්ධනයක් වාර්තා විය.

## මෙහෙයුම්

අපගේ ආයතනික උපාය මාර්ගයන්වලට අනුකූලව පස් අවුරුදු සැලැස්මේ ඇතැම් අංශයන් වර්ෂය තුළ දී ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන ලදී. ණය උත්පාදක ක්‍රමය (Loan Origination System) ආරම්භ කරමින් බැංකුවේ මෙහෙයුම් කටයුතුවල ප්‍රමාණාත්මක වෙනස්කම් සිදුකළ අතරම, නීති දෙපාර්තමේන්තුව වැනි ඉතාමත් වැදගත් දෙපාර්තමේන්තුවල වර්ධනය තහවුරු කරන ලදී. අපගේ ශාඛාවන්හි ප්‍රගතිය හා තාක්ෂණික උසස් කරලීම සඳහා අවශ්‍ය ප්‍රයත්නයන් දරන ලදී. අනාගතයේ ඇතිවන අසුරුව වෙනස්කම් සඳහා මුහුණ දිය හැකි වන පරිදි අපගේ කාර්යමණ්ඩලය පුහුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතු බව අවධාරණය කරගනිමින් අවශ්‍ය පියවර ගන්නා ලදී.

නිවාස ණය, පාරිභෝගික හා වාණිජ ණය අඩු කරමින් ග්‍රාමීය සංවර්ධනය සඳහා අපගේ කැපවීමට අනුකූලව, සංවර්ධන ණය ලබාදීම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන ලදී. එමගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලින් සඳහා පහසුකම් සැලසීමේ අප බැංකුවේ අරමුණ තහවුරු කෙරිණි.

## කාර්යසාධනය

පෙර වර්ෂයට වඩා 21% ක වර්ධනයක් නිරූපණය කරමින් 2016 වර්ෂයේ දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රු. මිලියන 641 ක බදු පසු ලාභයක් උපයා ගෙන ඇත. බැංකුවේ පොලී ආදායම රු. මිලියන 14,813 ක් වූ අතර, එය 26% ක අතිවිශාල වර්ධනයක් නිරූපණය කෙරිණි.

ණය, තැන්පතු සහ වත්කම් කළඹ යන සියල්ලෙහිම රු. බිලියන 100 යේ සීමාව ඉක්මවීමත් සමගම ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වර්තමානයේ දී රු. බිලියන ත්‍රිත්ව ශතක බැංකුවක් බවට පරිවර්තනය වී ඇත. අක්‍රීය ණය අනුපාතය, පූර්ව වර්ෂය හා සන්සන්දනාත්මකව 4% සිට ප්‍රවර්ධන වර්ෂය තුළදී 2.85% දක්වා අඩුවී ඇත. මුළු ස්කන්ධය රු. බිලියන 6 දක්වා වැඩිවී ඇති අතර, මුළු වත්කම් රු. බිලියන 131 දක්වා වර්ධනය වී ඇත.

## ඉදිරි දැක්ම පිළිබඳ වින්තනය

2017 මූල්‍ය වර්ෂයට ප්‍රවේශයන් සමගම පස් අවුරුදු සැලැස්මේ විවිධ අංශයන් ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර ඇත. මෙය ව්‍යුහාත්මක වෙනස්කම්වලට තුඩු දෙන අතර, ඒ හා සමාන්තරව අපගේ අගයාත්මක පාරිභෝගිකයින්ගේ වර්ධනය මෙන්ම අපගේ කාර්යමණ්ඩලයේ සතුට සහ ඔවුන් තෘප්තිමත් වන පරිදි අපගේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සාක්ෂාත් කෙරේ.

කිරි කර්මාන්තයේ තත්ත්වය උසස් කරලීම සඳහා පොළඹවන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපි අපේක්ෂා කරන්නෙමු. නවසීලන්තයේ විශේෂඥයින් සමඟ සම්බන්ධ වී ශ්‍රී ලංකා රජය හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ තෝරාගත් කිරි ගොවිපොළවල්වල එලදායීතාව වැඩි දියුණු කරන නියමු ව්‍යාපෘතියක් හඳුන්වා දීමට කටයුතු කරනු ලැබේ.

## සහාපතිවරයාගේ ප්‍රකාශය

අනුරාධපුරය, බුන්තල සහ මන්නාරම යන ප්‍රදේශවල පිහිටුවා ඇති ධාන්‍ය ගබඩා තුනම ශ්‍රී ලංකාවේ නූතන ගොවියාට මහත් උපකාරයක් වී ඇත. මෙම වසරේදී අත්පත් කරගත් පරිදි, මෙම ධාන්‍ය ගබඩා අප අදහස් කරන පරිදි ගොවීන්ට ඉමහත් ප්‍රතිලාභයක් ලබා දෙමින් ඔවුන්ගේ ලාභදායීත්වය වැඩිකරලීමට එමගින් හැකියාවක් ලැබේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ බිම් මට්ටම ශක්තිමත් කරන ව්‍යාපෘතිවල නියැලී සිටින අතරම, අප, අපගේ සේවකයින් හා ගනුදෙනුකරුවන් සමඟ පවතින බැඳීම තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරමු. එසේ කිරීමෙන්, ජනතාවගේ, බැංකුවේ සහ අතිශය වැදගත් වන ග්‍රාමීය ප්‍රජාවගේ අරමුණු අත්පත් කර දීමට බලාපොරොත්තු වේ.

### කෘතඥතාවය...

අතිගරු ජනාධිපති මෙහිආල සිරිසේන මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බැංකුවේ මෙහෙයුම් කටයුතුවලට දක්වන ලද ඔවුන්ගේ සහය සහ ඇල්ම වෙනුවෙන් මගේ අවංක ස්තූතිය ප්‍රකාශ කරමි. තවද, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු කබීර් හමීම් මහතා, ගරු නියෝජ්‍ය අමාත්‍ය ඒරාන් වික්‍රමරත්න මහතා සහ සියළුම අමාත්‍යාංශ නිලධාරීන් ලබාදෙන ලද වටිනා උපදෙස් සහ අඛණ්ඩ සහය පිළිබඳව මගේ ප්‍රසාදය මෙහි ලා පළකරමි. තවද, ගරු මුදල් ඇමති රවී කරුණානායක මහතා සහ භාණ්ඩාගාරයෙහි නිලධාරීන් විසින් සපයන ලද මග පෙන්වීම් සහ ලබාදුන් සහයෝගය පිළිබඳව මගේ කෘතඥතාවය පිරිනමනු ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා, නියෝජ්‍ය අධිපතිවරු සහ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ලබාදෙන ලද මාර්ගෝපදේශකත්වය වෙනුවෙන් මගේ කෘතඥතාවය පළකර සිටිමි. විගණකාධිපතිතුමා සහ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දක්වන ලද සහය ද මම අගය කරමි. ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්වය උසස්කරලීම සඳහා වූ අපගේ ගමන් මාර්ගයේ දී අප වෙත සහයෝගය ලබාදෙන දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අනෙකුත් සියළුම රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන අංශවලට විශේෂ කෘතඥතාවයක් මෙහිදී පළකරමි.

බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ, මගේ සහායක සාමාජිකයින් විසින් ලබාදෙන දායකත්වය මෙන්ම ඔවුන්ගේ කැපවීම සහ විශේෂඥතාවය පිළිබඳව මගේ ස්තූතිය පළකළ යුතුය. වඩාත් ශක්තිමත් වූ ප්‍රතිඵල අත්පත් කරගැනීමට ඉතා මහත්සියෙන් වැඩ කටයුතු කළ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ටී. ඒ. ආරියපාල මහතා, ආයතනික කළමනාකරණය සහ සියළුම කාර්යමණ්ඩලයේ සාමාජිකයින් වෙත මගේ ඇගයීම දිගු කළ යුතුවේ. අපගේ වටිනා ගනුදෙනුකරුවන් සහ තැන්පත්කරුවන් විසින් ලබාදෙන ලද අඛණ්ඩ හිතෛෂිභාවය සහ විශ්වාසය පිළිබඳව මගේ ස්තූතිය පළකරමි. ජාත්‍යන්තර ණය සහ ආයෝජන ආයතන විසින් අප වෙත පිරිනමන ලද සහාය වෙනුවෙන් ද මගේ කෘතඥතාවය පළකරමි. තවද, අපගේ අගනා කොටස්කරුවන් වන ඔබ අප කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසය පිළිබඳව ද මගේ ස්තූතිය පළ කෙරේ.

මුද්‍රිත, විද්‍යුත් හා සමාජ මාධ්‍ය ජාලයන් විසින් අප වෙත නොකඩවාම ලබා දෙන ලද සහයෝගයද අපගේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්, මම අතිශයින්ම අගය කොට සලකමි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යනු විශාල විභවතාවයක් සහිත බැංකුවකි. අඛණ්ඩව වැඩිවෙමින් පවතින ගනුදෙනුකාර භවතුන් සහ කාර්යශීලී කාර්යමණ්ඩලයක් සමඟ, රජයට අයත් සංවර්ධන බැංකුවක් ලෙස සාර්ථකත්වයට ළඟා වන බව මාගේ විශ්වාසයයි.



ප්‍රසන්න ප්‍රේමරත්න  
සහාපති

# සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනය





# අප රජයට අයත් ප්‍රමුඛතම සංවර්ධන බැංකුව වන අතර, රටේ ආර්ථිකයේ විශේෂිත කේන්‍රයකට අවධානය යොමු කර කටයුතු කරනු ලැබේ. කාන්තාවන් සවිබලගැන්වීමේ අරමුණ ද අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.

2016 වර්ෂය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට අතිශය සාර්ථක මූල්‍ය වර්ෂයක් බව ඔප්පු කර ඇත. අද අප අත්තිකාරම්, තැන්පතු හා වත්කම් යන අංශ තුනෙහිම රුපියල් බිලියන සියය සීමාව අත්පත්කර ගැනීම සමගම රුපියල් බිලියන ත්‍රිත්ව ගනක බැංකුවක් බවට පත්ව ඇත. අපගේ අභිලාෂය වන්නේ ප්‍රාදේශීය ව්‍යවසායකයින්ට සහ ස්ව උපකාරක කණ්ඩායම් (SHG), ඔවුන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය උසස් කරලීම සඳහා සපයන දායකත්වයට ප්‍රති උපකාරක ලෙස ඔවුන්ගේ ගැටළු බෙදාගනිමින් ඔවුන් වෙත පහසු මූල්‍ය විසඳුම් ලබාදීමයි.

අප රජයට අයත් ප්‍රමුඛතම සංවර්ධන බැංකුව වන අතර, රටේ ආර්ථිකයේ විශේෂිත කේන්‍රයකට අවධානය යොමු කර කටයුතු කරනු ලැබේ. කාන්තාවන් සවිබලගැන්වීමේ අරමුණ ද අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.

## නොසැලෙන අවධානය

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි මූලික සංකල්පය වන ග්‍රාමීය ප්‍රජාව සවිබල ගන්වමින් වර්ධනය ඇති කිරීම හරහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ගනුදෙනුකාර පදනම මිලියන 6.2 දක්වා ළඟාවී ඇත. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි ගනුදෙනුකරුවන් සෑම විටම අපගේ ගමන් මාර්ගයෙහි බලවේගය වන අතරම ඔවුන් අපගේ ඉදිරි දැක්මෙහි හඳුන්වන ලෙස සැලකේ. ආරම්භයේ සිටම තාක්ෂණික දියුණුව හා ආර්ථික තත්ත්වයන්හි ඇතිවන වෙනස්කම්වලට අනුරූප වන ලෙස කාලීන වෙනස්කම් අප විසින් කර ඇත. මෙම සංවර්ධනයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැරව ස්ථාපිත කර ඇති අපගේ තත්ත්වයෙන් උසස් ශාඛා 265 තුළින් පිළිබිඹු වේ. මෙම අති විශේෂ ජයග්‍රහණ ලබාදීම වෙනුවෙන් බැංකුවේ කැපවුණු සේවකයන් 2,342 දෙනාගේ සහභාගිත්වයද විශේෂයෙන් සඳහන් කළ යුතුවේ.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ගොවීන්ට ඔවුන්ගේ කාලීන අවශ්‍යතාවයන් සඳහා උපකාර කරනු ලැබේ. මුලින්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ උපුල්දෙණියෙහි ස්ථාපිත කරන ලද ධාන්‍ය ගබඩාව මෙම වර්ෂයේ දී අති සාර්ථක බව සනාථ කර ඇත. මෙම ධාන්‍ය ගබඩාවේ තම අස්වැන්න ගබඩාකරන ලද ගොවීන් 64 දෙනෙක් රු. මිලියන 4 ක ශුද්ධ ලාභයක් ලබාගෙන ඇත. එවැනි සාර්ථකත්වයක් තුළින් ලද අභිප්‍රේරණය සහිතව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ප්‍රචාරිත වර්ෂය තුළදී බුත්තල තවත් ධාන්‍ය ගබඩාවක් ස්ථාපිත කළ අතරම, ඉදිරියේදී මන්නාරම, කිලිනොච්චිය, පොළොන්නරුව සහ ඇඹිලිපිටිය යන ස්ථානවල ගබඩා පහසුකම් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. මෙලෙස ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් ගොවීන් වෙත ලබාදී ඇති සමස්ත පහසුකම් වෙනුවෙන් සංකේතාත්මක ඇගයීමක් ලෙස ගොවි සංවිධානයක් විසින් බැංකුවට නිලිණයක් පිරිනමා ඇත. එම ප්‍රදානය විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව තම කෘතවේදිතාවය පළ කිරීම සඳහා ලබාදුන් නිලිණයක් වන හෙයින් අප විසින් එය ලබා ගන්නා ලද්දේ හඳුපිරි සතුටකිනි.

පෙර වර්ෂයේ දී අපගේ ශාඛාවල තත්ත්වය නගා සිටුවීම පරමාර්ථයෙන් විශේෂිත තාක්ෂණික උසස් කරලීම් සිදුකරන ලදී. මෙම වර්ෂය තුළ දී මෙම වෙනස්කම් තවදුරටත් සංවර්ධනය කර එමගින් දිවයින පුරා ශාඛා හතලිහක් තත්ත්වයෙන් උසස් කරන ලද අතර, සෑම මසකම ATM කාඩ්පත් 5,000 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීමට හැකියාව ලැබී ඇතිබව වාර්තාකරන්නේ ඉතා සතුටිනි. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි දොරින් දොර තැන්පතු රැස්කිරීමේ ක්‍රමය යාවත්කාලීන සහ තත්ත්වයෙන් උසස්කරණය කරන ලදී. ජනතාවගේ ඉතුරුම් නැමියාව ඉහළ නැංවීමට උදව් ලබා දෙමින්, ඔවුන්ගේ මූල්‍ය පාලනය සඳහා සහයෝගය ලබාදෙන හෙයින්, දොරින් දොර කාර්ය මණ්ඩලය අදාළ ප්‍රදේශය තුළ ඉතා ජනප්‍රිය වී ඇත.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව කෙරෙහි අවධානය යොමුකරමින් ඔවුන්ගේ තිරසාරභාවය සඳහා කටයුතු කරන අතරම, සියළුම මට්ටමේ ප්‍රජාව ඇතුළත් කර ගැනීම තහවුරු කෙරෙන පරිදි අපගේ බැංකුව තුළ වෙනස්කම් ඇති කරන ලදී.

## අපගේ කොඳුනාරටිය, අපගේ කණ්ඩායමයි

ශක්තිමත් සහ වර්ධනය වන කණ්ඩායමක් රභිතව සාර්ථකත්වය ලබා කරගත නොහැකි බව අප අවබෝධ කරගෙන ඇත. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි එකම පවුලක් සේ සාමාජිකයන් කටයුතු කිරීමේ ප්‍රතිපත්තිය අනුව අප සෑම සාමාජිකයෙකුගේම සමෘද්ධිය සහ ඔවුන්ගේ හැකියාවන් සන්නද්ධ කිරීම තහවුරු කිරීම තුළින් ඇතිවන බැඳීම මත ඔවුන් සියළුම පාර්ශ්වයන්ට ප්‍රතිලාභ ජනනය කිරීම තහවුරු කෙරේ. පස් අවුරුදු උපායමාර්ග සැලසුමේ සඳහන් වන පරිදි මෙම වර්ෂයේ දී ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුකරන ලදී. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් මධ්‍යම මට්ටමේ සහ කළමනාකරණ මට්ටමේ සේවකයන්ගේ ප්‍රතිලාභය සඳහා වර්ෂය තුළ දී දේශීය හා විදේශීය විස්තීර්ණ පුහුණු වැඩසටහන් පවත්වන ලදී. ඒ අනුව වර්තමානයේ දී ඔවුන්ට නව අභියෝගවලට අනුකූල වන සේ උචිත පරිදි ගනුදෙනුකරුවන් වෙත සෑමවිටම සැපයිය යුතු හොඳම සේවා සැපයීමට හැකියාවක් ලබා දී ඇත.

පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කල අතරම නීති දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන ලදී. එම වෙනස්කම්වලට අනුරූපව මෙම මෙහෙයුම් පහසුකම් සැපයීමට අපගේ කාර්යමණ්ඩලය සූදානම්ව තිබීම ඉතාම වැදගත් සාධකයකි. 2016-2020 උපාය මාර්ගික සැලැස්ම නිර්මාණය සඳහා පිලිගත් කළමනාකරණ උපදේශක සමාගමක් යොදාගත් අතර, ඔවුන් සියළුම පාර්ශ්වයන් දැනුවත් කර, සේවක මණ්ඩලය සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ඉතා විස්තීර්ණ වූ සම්මුඛ සාකච්ඡා පවත්වා අනාගතයේ දී අපේක්ෂිත වෙනස්කම් පිළිබඳව අදහස් ලබාගන්නා ලදී.

අප ඉතා දැඩිසේ විශ්වාස කරන ආකාරයට අපගේ සේවක මණ්ඩලයට බැංකුවේ වැඩි අයිතියක් තිබිය යුතුය. අපගේ ප්‍රධාන කොටස්කරුවන් හතර දෙනා හැරෙන්නට අපගේ කාර්ය මණ්ඩලයෙන් දායකත්වයන් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. එමගින් අපගේ සේවකයින්ට බැංකුවේ අයිතිය පිළිබඳව හැඟීමක් ඇතිවන අතර, බැංකුවේ සමස්ත කාර්යසාධනය සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට ඔවුන්ව ධෛර්යමත් කෙරේ.

**රාජ්‍ය ප්‍රයත්නයන් බල ගැන්වීම**

අපගේ භූමිකාව වඩාත් අවශ්‍යතාවයන් සහිත ප්‍රජාව හා බද්ධ වූ එකක් වන හෙයින් බැංකුව විසින් රටේ ක්‍ෂුද්‍ර මූල්‍ය හා සුළු හා මධ්‍ය පරිමාණ අංශයන්ගේ සමෘද්ධිය සඳහා වැදගත් කාර්යභාරයක් කරනු ලබන බව රජය තහවුරු කරගෙන ඇත. කිරි කම්මාන්තයේ එලදායීතාව වර්ධනය හරහා ගොවි ප්‍රජාවගේ සාර්ථකත්වය පිළිබඳව බැංකුවේ කාර්යභාරය පිළිබඳව රජයට ඒත්තු ගැන්වීම කර ඇත.

සාර්ථක බව ඔප්පු කර ඇති තාක්‍ෂණය හා නව ක්‍රම භාවිතා කළහැකි ගොවිපොළවල් නියම ව්‍යාපෘති ලෙස භාවිතා කරනු ඇත. සුළු හා මධ්‍යම පරිමාණයේ කිරි ගොවිපොළවල් සඳහා ප්‍රධානම මූල්‍ය සම්පාදකයෙක් ලෙස ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කටයුතු කරයි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් සැපයෙන මගපෙන්වීම් හා මූල්‍ය අනුග්‍රහයන් ශ්‍රී ලංකාවේ සියළුම කම්මාන්ත වෙත අවශ්‍ය බැව් අපි විශ්වාස කරමු. රජයේ අරමුණු හා දැක්මට අනුකූලව ශ්‍රී ලංකාවේ සියළුම ක්‍ෂුද්‍ර කම්මාන්ත සහ සුළු හා මධ්‍යම පරිමාණ අංශ සඳහා අපගේ සහයෝගය පුළුල් කිරීමට අපේක්‍ෂා කරමු.

**කාර්යසාධනය**

සමාලෝචිත මූල්‍ය වර්ෂය තුළ දී අප ඉතා ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගැනීමට හැකිවන පරිදි කටයුතු කර ඇත. බදු පෙර ලාභය 29% කින් වර්ධනය කර ගනිමින් 2016 දී එය රු. මිලියන 1,255 ක් ලෙස වාර්තා විය. තැන්පතු හා ණය පදනම ඉතා සීඝ්‍ර ලෙස 22% කින් හා 21% කින් වර්ධනය වූ අතර, ඒවා පිළිවෙලින් රු. මිලියන 19,278 ක් සහ රු. මිලියන 18,633 ක් ලෙස වාර්තා විය. තවදුරටත් අපගේ අක්‍රීය ණය අනුපාතය 2015 දී 4% සිට 2016 දී 2.85% දක්වා අඩුකර ගැනීමට සමත්විය. ඉහළ ලාභය හේතුවෙන් කොටසක ඉපයුම 2015 දී වාර්තා වූ රු. 3.86 2016 දී රු. 4.68 ක් ලෙස වර්ධනය විය. 2016 වර්ෂය තුළ දී අප විසින් ප්‍රදානය කළ ණය සංඛ්‍යාව 770,821 ක් වන අතර, තැන්පතු ගිණුම් 585,133 ක් ආරම්භ කරන ලදී. තවද විධිමත් බැංකු අත්දැකීම් රහිත ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සඳහා දැනුම ලබාදීමේ අරමුණින් ජනහමු වැඩසටහන් 12,776 ක් ක්‍රියාත්මක කරන ලදී.

**ඉදිරි දැක්ම**

උපායමාර්ග සැලසුමට අනුකූලව 2017 දී බොහෝ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවන අතර, පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම, ණය පාලන හා පරිපාලන වැඩපිලිවෙල වඩාත් ශක්තිමත් කිරීම, නීති දෙපාර්තමේන්තුව නව්‍යකරණය, තොරතුරු තාක්‍ෂණ අංශය සහ ශාඛාවන්හි අන්තර් ව්‍යුහ පහසුකම් උසස් කරලීම යනාදිය එයට අයත්වේ. තවදුරටත් 2017 වර්ෂයේ සිට මානව සම්පත් කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක වන අතර, ප්‍රාදේශීය සංවර්ධන බැංකු පවුලට අයත් වන සියළුම සාමාජිකයින් පුහුණු කිරීම හා ඔවුන්ට අවශ්‍ය දැනුම ලබාදීම සඳහා ව්‍යාපෘති රාශියක් එමගින් ක්‍රියාත්මක කරනු ලැබේ. වඩාත් උසස් කාර්යසාධනයක් නිරූපණය කරන සේවකයින් සඳහා බැංකු සහකාර මට්ටමේ සිට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දක්වා වූ පරාසය තුළ උසස්වීම් ලබාදීමට කටයුතු යොදා ඇත.

ධාන්‍ය ගබඩා ස්ථාපිත කර ගොවි ජනතාව ශක්තිමත් කිරීම හා සමාන්තරව අප විසින් කිරි නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ද ව්‍යාපෘති සංවර්ධනය අරමුණුගතව කටයුතු කරන්නෙමු. 2017 වර්ෂයේ දී කුඩා කණ්ඩායම් සංකල්පය කෙරෙහි අවධාරණය යොමු කරමින් ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් සහ තරුණ කොටස් එම සංකල්පය හරහා දැනුවත් කිරීම කරනු ලැබේ. මෙම ව්‍යාපෘතියෙහි බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම අරමුණු කරගෙන අන්තර් ජාතික නියෝජ්‍ය ආයතන හා අනෙකුත් විදේශීය අරමුදල් නියෝජ්‍ය ආයතනවල සහයෝගය ලබා ගැනීම සඳහා ඒවා සමග සම්පව කටයුතු කරනු ලැබේ.

අපගේ වර්ධනය වන ගනුදෙනුකාර අවශ්‍යතා සපුරාලීමට අපි අපේක්‍ෂා කරන අතරම, ශ්‍රී ලංකාව වටා තවත් ශාඛා විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන්නෙමු. එපමණක් නොව ග්‍රාමීය පාසල්වලට දැඩි අවශ්‍යතාවයක්ව පවතින සනීපාරක්‍ෂක පහසුකම් සැපයීම සඳහා ප්‍රථම වරට කටයුතු කරන ලද්දේ අප බැංකුවයි. මෙය ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් සිදු කරනු ලබන ආයතනික, සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් ලෙස සැළකේ.

මා ඉතා තදින් විශ්වාස කරන පරිදි ඉදිරි වර්ෂවල දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඉතා වේගයෙන් වර්ධනය වෙමින් ග්‍රාමීය ආර්ථිකය සහ ජීවන රටාව ඉහළට ඔසවා තැබීම පිළිබඳව වූ දැක්ම එමගින් සාක්ෂාත් කරගත හැකිය. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සියළුම ශ්‍රී ලාංකිකයන් අපේක්‍ෂා සපිරි අනාගතයක් කරා ගෙන යනු ඇත.

**කෘතවේදීත්වය**

ඉතා සාර්ථක වර්ෂයක සමාලෝචනය අවසානයේ දී, බැංකුවේ සභාපති, ප්‍රසන්න ප්‍රේමරත්න මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඔවුන්ගේ මග පෙන්වීම හා අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් මගේ කෘතඥතාවය පළකරමි. අප බැංකුවේ කළමනාකරණ කණ්ඩායමේ සහ සියළුම සේවක සාමාජිකයින්ගේ දායකත්වය හා කැපවීම මා ඉතා ඉහළින් අගය කරමි. ගරු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමතිතුමා සහ එම නියෝජ්‍ය අමතිතුමා, ගරු මුදල් අමතිතුමා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා සහ සියළුම කාර්යමණ්ඩලය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ලබාදෙන ලද මග පෙන්වීම සහ සහයෝගය පිළිබඳව මගේ ස්තූතිය පළකරමි.

රජයේ භාණ්ඩාගාරය, ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් අප වෙත ලබාදෙන සහාය පිළිබඳව විශේෂ කෘතවේදීතාවයක් පළ කළ යුතුය. විගණකාධිපතිතුමා, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන සහ ඒවායේ නිලධාරීන් විසින් වසර පුරාම අප වෙත ලබා දුන් සහයෝගය පිළිබඳව මගේ කෘතඥතාව පළකරමි. අපගේ ගනුදෙනුකරුවන්ගේ අඛණ්ඩ අනුග්‍රහය සහ සම්ප සබඳතාවය මා ඉතා අගය කරමි.

පී. ඒ. ආර්යපාල  
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී





# කළමනාකරණ විමසුම හා විශ්ලේෂණය

---

# මූල්‍ය සමාලෝචනය

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, සංවර්ධන මූල්‍ය කටයුතු සම්පාදනය සඳහා කැපවූ මූල්‍ය ආයතනයක් වශයෙන්, අප රටේ සමාජ හා ආර්ථික සංවර්ධන කටයුතු නගා සිටුවීමට වැදගත් භූමිකාවක් අඛණ්ඩව ඉටු කරනු ලැබේ. මූල්‍ය සම්පත් දායකයකු වශයෙන් ප්‍රමාණාත්මක කාර්යභාරයක් ඉටු කරමින්, දිවයිනේ බොහෝ සංවර්ධන වැඩසටහන්හි වඩාත් ඉදිරියෙන් සිටින්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවයි. දිවයිනේ ප්‍රාදේශීය සංවර්ධනය හා අදාළ ආර්ථිකයේ විවිධාංශයන්හි පවත්නා සංවේදීඛව හා සංකීර්ණතාව හේතුවෙන්, බොහෝ මූල්‍ය ආයතන කාර්යශීලීව සහභාගිවීමට පසුබට වීමේ වාතාවරණයක් තුළ, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව එම අංශ සඳහා දක්වන නැඹුරුව හේතුවෙන් එය වර්තමානයේ දී අද්විතීය මූල්‍ය ආයතනයක් ලෙස ප්‍රමුඛත්වයට පත්ව ඇති අපගේ ප්‍රධානතම වත්කම වනුයේ, උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව දිවයින පුරා විසිරී පැතිරී සිටින, මිලියන හයකට අධික ගනුදෙනුකාර භවතුන්ගේ පදනමයි. අප බැංකුවේ මූලික අවධානය යොමුව ඇත්තේ අපගේ රට සහ ජනතාව සංවර්ධනය කිරීම කෙරෙහිය. එහෙයින් ඔවුන් සවිබල ගැන්වීම පිණිස බැංකුව ඇප කැපවී සිටින අතර, ශාඛා 265 ක දිපව්‍යාප්ත ජාලය මගින් එම දේශීය සංවර්ධනය සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත.

## ලාභදායීත්වය

පෙර වර්ෂය හා සංසන්දනය කිරීමේ දී, මෙම වර්ෂය තුළ බැංකුවේ මුළු ආදායම 26% කින් වර්ධනය වී ඇත. 2015 වර්ෂයේ මෙහෙයුම් ලාභය රු. මිලියන 1,484 ක් වූ අතර, 2016 දී එය 44% ක වර්ධනයක් වාර්තා කරමින්, රු. මිලියන 2,131 ක මෙහෙයුම් ලාභයක් ලෙස වාර්තා කෙරිණි. බැංකුවේ වත්කම් මත බදු පෙර ප්‍රතිලාභය 2015 දී 1.5% ක් වූ අතර, එය 2016 දී 1.8% දක්වා වර්ධනය වී ඇත. තව ද, බැංකුවේ ස්කන්ධය මත ප්‍රතිලාභ අනුපාතය 2016 වර්ෂයේ දී 11.04% දක්වා වර්ධනය වී ඇති අතර, එය 2015 දී වාර්තා වූයේ 9.8% ලෙසිනි.

## ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කාර්තුමය මූල්‍ය කාර්යසාධනය

2016 වර්ෂය තුළ බැංකුවේ කාර්තුමය වශයෙන් මූල්‍ය කාර්යසාධනය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත.

## ආදායම

සමාලෝචිත වර්ෂය තුළ දී බැංකුවේ මුළු ආදායම රු. බිලියන 12.5 සිට රු. බිලියන 15.7 දක්වා වැඩිවෙමින් 26% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. මෙම වර්ධනය සඳහා ප්‍රධාන දායකත්වය ලැබුණේ 26% ක පොලී ආදායමේ වර්ධනයෙන් හා 22% ක ගාස්තු සහ කොමිස් ආදායමේ වර්ධනයෙනි.


## මුළු ආදායමේ සංයුතිය

	රු. '000
පොලී ආදායම	14,813,083
ගාස්තු හා කොමිස් ආදායම	905,637
වෙනත් මෙහෙයුම් ආදායම්	25,617

## ඉද්ධ පොලී ආදායම

2016 මූල්‍ය වර්ෂය තුළ දී ඉද්ධ පොලී ආදායම 16% ක තරම් සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී එය රු. මිලියන 6,591 සිට රු. මිලියන 7,616 ක් ලෙස වාර්තා වී ඇත.

## ඉද්ධ පොලී ආදායම




	2016				2015
	දෙසැම්බර් 31 රු. '000	සැප්තැම්බර් 30 රු. '000	ජූනි 30 රු. '000	මාර්තු 31 රු. '000	දෙසැම්බර් 31 රු. '000
ඉද්ධ මෙහෙයුම් ආදායම	8,451,603	5,680,568	3,539,858	1,649,093	7,026,192
මෙහෙයුම් ලාභය	2,130,568	1,214,589	742,043	302,413	1,484,064
බදු පසු ලාභය	641,288	341,987	162,865	85,397	529,152
ණය සහ ලැබිය යුතු මුදල්	108,102,760	102,035,927	95,971,314	92,596,024	89,469,402
ගනුදෙනුකරුවන්ගේ තැන්පතු	107,031,721	98,807,488	90,440,139	88,419,498	87,753,700
මුළු වත්කම්	130,913,984	125,733,813	116,110,140	113,065,119	106,780,543
කොටස්කරුවන්ගේ අරමුදල්	5,998,946	6,393,002	6,381,272	6,303,804	5,617,434

**ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම**

2016 වර්ෂයේ දී 25% ක වර්ධනයක් වාර්තා වෙමින් එහි අගය රු. මිලියන 781 ක් විය. එම ආදායම 2015 වර්ෂයේ දී රු. මිලියන 626 ක් ලෙස වාර්තා වී තිබිණි.

**ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම**



**බදුකරණය**


	2016 රු. '000	2015 රු. '000	වෙනස %
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු	767,485	421,200	82
ජාතිය ගොඩනැගීමේ බදු	107,483	90,950	18
ආදායම් බදු	614,312	442,763	39
<b>මුළු බදු වියදම</b>	<b>1,489,280</b>	<b>954,913</b>	<b>56</b>

2016 වර්ෂය තුළ දී බැංකුව විසින් මූල්‍ය සේවා පාදකව එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සඳහා රු. මිලියන 875 ක් සහ ආදායම් බදු වශයෙන් රු. මිලියන 614 ක වැයක් දරා ඇත. ඒ අනුව සමාලෝචිත වර්ෂය සඳහා මුළු බදු වියදම රු. මිලියන 1,489 කි.

**වත්කම් මත ප්‍රතිලාභ**

2016 දෙසැම්බර් 31 දිනට බැංකුවේ වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය 1.8% ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය 2015 දෙසැම්බර් 31 දිනට 1.5% ක් වශයෙන් පැවතිණි.


**වත්කම් මත ප්‍රතිලාභ**



**ස්කන්ධය මත ප්‍රතිලාභ**

2015 වර්ෂය තුළ දී ස්කන්ධය මත ප්‍රතිලාභ අනුපාතය 9.8% ක් වූ අතර, එය 2016 දී 11.04% ක් දක්වා වර්ධනය වී ඇත.

**ස්කන්ධය මත ප්‍රතිලාභ**




**මුළු වත්කම්**

2016 වර්ෂය අවසාන වන විට බැංකුවේ මුළු වත්කම් හි වර්ධනය පෙර වර්ෂයට සාපේක්ෂව 23% ක් ලෙස වාර්තාවී ඇත. ඒ අනුව, මුළු වත්කම් පදනම රු. බිලියන 125 සිට රු. බිලියන 131 දක්වා ලඟා වී ඇත.

**කොටස්කරුවන්ගේ මුළු ස්කන්ධය**

බැංකුවේ කොටස් හිමියන්ගේ මුළු ස්කන්ධය 2016 වර්ෂය අවසාන වන විට රු. මිලියන 5,999 ක් සේ වාර්තා වී ඇත.


**කොටස්කරුවන්ගේ ස්කන්ධය**



**වත්කම් ගුණාත්මකභාවය**


2016 දෙසැම්බර් 31 වන විට බැංකුවේ අක්‍රීය ණය අනුපාතය, 2.85% දක්වා අඩු වී ඇති අතර, එය පෙර වර්ෂයේ 4% ක් ලෙස වාර්තා වී තිබිණි. ගැඹුරු සමාලෝචනය, පාලනය සහ ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම යනාදී කරුණු අක්‍රීය ණය අනුපාතය අඩු කර ගැනීමට හේතුවී ඇත.

**අක්‍රීය ණය අනුපාතය**



ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය අවදානම් වර්ගීකරණය පාදක කරගනිමින් සකස් කරන ලද, බැංකුවේ අක්‍රීය ණය පිළිබඳ විශ්ලේෂණයක් පහත දැක්වේ:

**අක්‍රීය ණය සහ ලැබිය යුතු දෑ**



විශේෂිතව සඳහන් - දින 180  
 උප ප්‍රාමාණික - දින 180-360  
 අඩමාන - දින 365-540  
 අලාභ - දින 540 ට වැඩි

**දුර්වලතාව**

	2016 %	2015 %
ව්‍යවස්ථාපිත දුර්වලතා අනුපාතය	21.25	21.77

බැංකුව විසින් ස්වකීය දුර්වලතා මට්ටම, ව්‍යවස්ථාපිත අවශ්‍යතා මට්ටමට වඩා නිරන්තරයෙන්ම ඉහළින් පවත්වාගෙන ඇත.

**තොරතුරු තාක්ෂණ වැඩිදියුණු කිරීම්**

2016 වර්ෂයේ දී, අභ්‍යන්තර කාර්යක්ෂමතාව හා ගනුදෙනුකාර සේවාවන් වැඩිදියුණු කිරීමේ ලා තොරතුරු තාක්ෂණය වැදගත් සේවාවක් අඛණ්ඩව ඉටුකර ඇත.

දිවයින පුරා ස්ථාපිත ශාඛාවන් 267 ජාලගත කිරීමෙන් ඒකාබද්ධකරණය වූ මධ්‍යස්ත බැංකුකරණ පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. එමගින් වඩාත් තත්ත්වයෙන් උසස් ලක්ෂණ සහිත අංශයන් සහ වාර්තා වර්ෂය පුරාම ලබාදීමට එමගින් හැකියාව ලැබී ඇත.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පහසුකම් පුළුල් කිරීම 2016 වර්ෂය තුළ දී සිදුකරන ලද වැදගත් ක්‍රියාකාරකමකි. වර්ෂය අවසාන වන විට බැංකුවට අයත් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 21 ක් බැංකුව සතුව පැවතිණි. මෙය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ගනුදෙනුකරුවන්ට තම ගනුදෙනු සිදුකිරීම දැනට පවතින 3,500 කට අධික වූ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් කිරීමේ හැකියාවට අතිරේක වශයෙන් ලද පහසුකමකි. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව LankaPay ජාලයෙහි සාමාජිකයෙක් වශයෙන් සම්බන්ධ වීමට ගත් පියවරෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම පහසුකම ලබා ගැනීමට හැකිවී ඇත.

සමාලෝචිත වර්ෂය තුළ දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව අත්පොදාගත් පාදක ජංගම ඉතුරුම් රැස්කිරීමේ නිලධාරීන්ගේ ප්‍රමාණය 270 දක්වා වර්ධනය කර ඇත.

මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් තෝරාගෙන එය බැංකුවට යෝග්‍ය පරිදි සැකසීම 2016 වර්ෂය පුරාම සිදුකරන ලදී. බැංකුව 2017 වර්ෂයේ දී මෙම අති නවීන තාක්ෂණිකමය මානව සම්පත් කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලැබේ. එම ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසුව මානව සම්පත් කළමනාකරණ ක්‍රියාකාරකම්වල ප්‍රමාණාත්මක වර්ධනයක් වෙනැති අපේක්ෂා කෙරේ.

අඛණ්ඩ ක්‍රියාවලියක් සේ අභ්‍යන්තරව සංවර්ධනය කර ඇති කළමනාකරණ තොරතුරු පද්ධතිය (MIS) තවත් බොහෝ වාර්තා ලබාගත හැකි වන තත්ත්වයට පත් කර ඇත. එමගින් වඩාත් හොඳ තීරණාකරණයක් සඳහා වැදගත් මෙන්ම කාලීන තොරතුරු සපයාදීමට හැකියාවක් ලැබේ.

තොරතුරු තාක්ෂණ ක්‍රියාකාරකම් හි සංවර්ධනය තුළින් අඛණ්ඩව ඵලදායීතාවය වැඩි කරලීමටත් පාරිභෝගික සේවාවන් හි ගුණාත්මක උසස් කරලීමටත් අවස්ථාව ලැබේ.



**නව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර විවෘත කිරීම**

ජංගම ගිණුම් හැරෙන්නට බැංකුව විසින් තම ගනුදෙනුකරුවන්ට අති විශාල පරාසයක නිෂ්පාදන හා සේවා සපයන අතර, ඒ තුළට ඉතුරුම් ගිණුම්, ළමා ඉතුරුම් ගිණුම්, කාන්තා ගිණුම් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ද උකස් සේවා පහසුකම් මෙන්ම දීර්ඝ කාලීන ණය පහසුකම් සැපයීම ද අන්තර්ගත වේ. එවැනි පහසුකම් රාශියකට අතිරේක වශයෙන් බැංකුව විසින් මෘතකවන තුරුම තම ගනුදෙනුකරුවන්ට කාඩ්පත් පහසුකම් ලබාදී නොතිබිණි.

කෙසේ වෙතත්, විජලවීය පියවරක් ලෙස LankaPay පොදු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සඳහා ප්‍රවේශය Lanka Clear විසින් ගනුදෙනුකරුවන්ට හඳුන්වාදීමත් සමගම වර්තමානයේ දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව තම ගනුදෙනුකරුවන්ට ස්වයංක්‍රීය ටෙලර් කාඩ්පත් ලබාදීමට සූදානම්ව ඇත. ඒ අනුව, 2015 සිට, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් ගන්නා ලද උපායමාර්ගික ක්‍රියාකාරකම් මගින් ගනුදෙනුකරුවන්ට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් හරහා LankaPay සන්නාම සඳහන් කරන ලද ඕනෑම ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ලබාගැනීමේ හැකියාව ලැබී ඇත. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි ගනුදෙනුකරුවන් බහුතරය ග්‍රාමීය හා අර්ධ නාගරික ව්‍යවසායකයන් වන අතර, ඔවුන් බොහෝ විට කෘෂිකර්මය, ධීවර සහ සත්ව පාලනය වැනි වෘත්තීන්වල නියුක්ත වන හෙයින් ඔවුන්ට මෙම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් මගින් වඩාත් හොඳ සේවා පහසුකමක් මෙන්ම ආරක්‍ෂාවක් සැලසීමට අපේක්‍ෂා කෙරේ.

වර්තමානය වන විට, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කැළණිය, වැල්ලවාය, මිරිස්වත්ත, පන්නල, කුරුණෑගල, හෑදෙණිය, ජා-ඇල, කෑගල්ල, හලාවත, බදුල්ල, මැදවව්විය, වාරයපොළ, කටුවන, සිරිපුර, සමන්තුරෙයි, මාවරමණ්ඩිය, දඹුල්ල, හොරණ, මඩකලපුව, මිරිස්ස සහ වවුනියාව යන ස්ථානවල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 21 ක් ස්ථාපිත කර ඇත.

# ගනුදෙනුකරුවන් සහ සබඳතා සමාලෝචනය

## ණය

ජාතික පිළිගැනීමකින් යුක්ත සංවර්ධන බැංකුවක් වශයෙන්, සමස්ත ජාතියම නංවාලීම අරමුණින් ප්‍රමාණාත්මක දායකත්වයක් ලබාදීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් අපේක්ෂා කෙරේ. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීමේදී ලා බැංකුව විසින් භාවිතා කරන මෙවලම වනුයේ, ණය පහසුකම් ලබාදීමේ කාර්යභාරයයි. කෘෂිකර්මය, කුඩා කර්මාන්ත, ධීවර, සත්ව පාලනය, නිවාස හා සේවා වැනි ආර්ථිකයේ වැදගත් අංශයන් ප්‍රවර්ධනය අරමුණින් ණය පහසුකම් ලබාදීමේ කාර්යය බැංකුව විසින් ඉටුකරන අතර, ඒ හරහා ජාතික ආදායමට මෙකී අංශයන්වලින් ලැබෙන දායකත්වය වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහි දී වඩාත් වැදගත් සාධකයක් වන්නේ, 1986 වර්ෂයේ දී ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුව ආරම්භ කළ සමයේ පටන් නවමත් අඛණ්ඩව රටෙහි ග්‍රාමීය ප්‍රදේශයන්හි පවත්නා බැංකුව සතු ප්‍රබල පෞරුෂයයි.


බැංකුව ඒ අනුව, අපේක්ෂිත අරමුණු ළඟාකර ගැනීම සඳහා බැංකුවේ ණය මෙහෙයුම් සහිත සියළුම ක්‍රියාකාරකම් උපායමාර්ගික ලෙස ක්‍රියාත්මක කරන ලදී. ණය පහසුකම් ලබාදීමේදී අදාළ කොන්දේසි නියම කර ඇත්තේ, අවශ්‍ය ක්ෂේත්‍රයට යෝග්‍ය වන පරිදි සහනදායී පොළී අනුපාතයන්, පහසු ආපසු ගෙවුම් කොන්දේසි, මෘදු අප අවශ්‍යතා නියම කිරීමෙන් සහ සහන කාලසීමාවන් ද ලබාදීමක් ද සහිතවය. ඊට අමතරව බැංකුව විසින් ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම පුහුණුව, කළමනාකරණය සහ අලෙවිකරණය වැනි අංශවල උපදේශාත්මක සේවා සැපයීම වැනි අතිකුන් පහසුකම් ද ණය පහසුකම් සමඟ ලබාදීම බැංකුව විසින් සිදුකරනු ලැබේ. මෙවැනි ණය හා බැඳුණු සේවාවන් සැපයීම මගින් ණයකරණය හා බැඳුණු අවදානම් අඩුකර ගැනීමට හැකියාවක් ලැබෙන අතරම එමගින් අන්තිකාරම් මත පමණක් පදනම්වීම අවම කරගත හැකිය.

වර්තමානයේ දී බැංකුව සියළුම වර්ගවල ගනුදෙනුකරුවන්ගේ විවිධ අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයට නිර්මාණය කර ඇති ණය සැලසුම් ක්‍රියාත්මක කරනු ලැබේ. බොහෝවිට සංවර්ධන ණය යෝජනා ක්‍රම සඳහා අරමුදල් සම්පාදනය කරගන්නේ, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා ආයෝජන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව ආදී බහු පාර්ශවීය සංවිධාන සමඟ ඇති කරගනු ලබන ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රම භාවිතයෙනි. ඒ අනුව, සමාලෝචිත වර්ෂය තුළ දී එවැනි ප්‍රතිමූල්‍යකරණ වැඩසටහන් 12 ක් යටතේ සහභාගිත්ව ණය ආයතනයක් ලෙස බැංකුව අඛණ්ඩවම කටයුතු කළ අතර, එයින් වැඩසටහන් 7 ක් සඳහාම අරමුදල් සපයන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සියළුම ප්‍රතිමූල්‍යකරණ වැඩසටහන්වලට ඉතා සාර්ථක ලෙස සහභාගිත්වය ලබාදීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට හැකිවීම විශේෂ කරුණක් ලෙස සැළකේ.

සමාලෝචිත වර්ෂය තුළ දී, 'ගබඩා ලදපත් මූල්‍යකරණය' නමින් නව වැඩපිළිවෙළක් හඳුන්වාදීමට බැංකුවට හැකියාව ලැබිණි. ගොවි ප්‍රජාවට සහායවීම පිණිස මූල්‍යකරණය සඳහා එවන් නවීකරණය වූ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ දියත් කරන ලද ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැළකේ. මෙම වැඩපිළිවෙළ අනුව, ගොවි ජනතාව අස්වැන්න නෙලන කාලයේ දී, එම අස්වැන්න අඩු මිලට අලෙවි නොකොට, සිය අස්වැන්න ඇපයට තබා තාවකාලිකව අරමුදල් ලබාගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ උපුල්දෙනිය ප්‍රදේශයේ රජය වෙනුවෙන් බැංකුව මෙම ව්‍යාපෘතිය කළමනාකරණය කිරීම ආරම්භ කළ අතර, ලෝක බැංකුවේ සහයෙන් අදාළ ගබඩා පහසුකම් ඉදිකරන ලදී. ගොවීන්ට තමන්ගේ අස්වැන්න අඩු මිලට අලෙවි නොකොට, මිල ස්ථාවරවන තෙක් මෙම ගබඩාවෙහි තැන්පත්කර තැබීමට අවස්ථාව ලැබේ. වැඩි මිලට තම අස්වැන්න අලෙවි කරගත හැකි අවස්ථාව උදාවන තුරු, ගොවීන්ගේ හදිසි වියදම් සඳහා අවශ්‍ය අරමුදල්, අදාළ අස්වැන්න ගබඩා කිරීමේ ලදපත මත, කෙටිකාලීන ණය වශයෙන් ඔවුන්ට ලබාගත හැකි වෙයි.

බැංකුව විසින් සපයන ලද ණය හා සම්බන්ධිත රක්ෂණ ක්‍රියාකාරකම් සැපයීම මගින් 2016 වර්ෂය තුළ දී අඛණ්ඩව ගාස්තු පාදක ආදායම් උපදවාගෙන ඇත. මෙම කාර්යය සඳහා බැංකුව විසින් රක්ෂණ සමාගම් 5 කින් රක්ෂණ සහතික පත්‍ර ලබාගන්නා අතර, ඒවා කෘෂි රක්ෂණය, සත්ව පාලන රක්ෂණය, රට වාහන ණය රක්ෂණය, නිවාස ණය රක්ෂණය ආදී වශයෙන් වේ. 2016 වර්ෂයේ දී එම ක්‍රියාකාරකම්වලින් බැංකුව විසින් උපයන ලද රු. 1,600,000 ක ගාස්තු පාදක ආදායම හා බැඳුණු පළපුරුද්ද පාදක කරගෙන ඉදිරි වර්ෂය තුළ දී බැංකුව විසින් බැංකු රක්ෂණවරණ ඒකකයක් ස්ථාපිත කිරීම පිළිබඳව සැලකිල්ල යොමු කර ඇත.


ණය සහ අන්තිකාරම් වර්ධනය



**විශ්ලේෂණය - නිපැයුම් අනුව**

වර්ෂය	2016 රු. මිලියන	2015 රු. මිලියන
උකස් ණය	7,874	7,653
කාර්ය මණ්ඩල ණය	3,194	2,391
කෙටිකාලීන ණය	6,211	5,002
දිගුකාලීන ණය	89,527	73,350
<b>එකතුව</b>	<b>106,806</b>	<b>88,396</b>

**ණය සහ ලැබිය යුතු දෑ විග්‍රහය - නිපැයුම් අනුව**



**ණය අයකර ගැනීම**


2016 වර්ෂය තුළ දී බැංකුවේ අක්‍රීය ණය අනුපාතය අඩුකරලීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ අතර, 2015 දී එම අක්‍රීය ණය අනුපාතය 4% ක් විය. ඒ සම්බන්ධයෙන් දරන ලද සුවිශේෂ ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක් වශයෙන් 2016 අවසානය වන විට අක්‍රීය ණය අනුපාතය 2.85% දක්වා අඩුකර ගැනීමට බැංකුව සමත් විය.

අක්‍රීය ණය වර්ගය	2016 රු. මිලියන	2015 රු. මිලියන
විශේෂිතව සඳහන්	492	625
අවප්‍රාමාණික	544	840
අඩමාන	404	543
බොල්	1,610	1,529
<b>මුළු අක්‍රීය ණය</b>	<b>3,050</b>	<b>3,538</b>
අක්‍රීය ණය අනුපාතය (%)	2.85	4.00

**විශ්ලේෂණය - කර්මාන්ත අනුව**

වර්ෂය	2016 රු. මිලියන	2015 රු. මිලියන
කෘෂිකර්ම හා ධීවර	23,118	18,907
නිෂ්පාදන	16,609	10,450
ප්‍රවාහන	374	368
ඉදිකිරීම්/නිවාස	34,469	31,731
වෙළඳ	13,814	11,744
පාරිභෝජන/තැන්පතු වලට එරෙහිව/සේවක/සංචාරක	18,422	15,197
<b>එකතුව</b>	<b>106,806</b>	<b>88,396</b>

**ණය සහ ලැබීම් විශ්ලේෂණය - කර්මාන්තය පාදකව**



## ගනුදෙනුකරුවන් සහ සබඳතා සමාලෝචනය

### තැන්පතු


තැන්පතු පදනම රු. බිලියන 107 දක්වා වර්ධනය වූ අතර, එය පෙර වර්ෂයට වඩා 22% ක වැඩිවීමක් නිරූපණය කෙරේ. වර්ෂය තුළදී බැංකුවේ ඉතුරුම් තැන්පතු රු. බිලියන 3.9 කින් වැඩිකර ගැනීමට සමත් වී ඇත.

මෙම තැන්පතු වර්ධනය අපේක්ෂාවෙන් බැංකුව අදාළ පළාත් පුරා තැන්පතු ප්‍රවර්ධන වැඩසටහන් බොහොමයක් පවත්වන ලදී. නව වසර උදාවත් සමඟම ජනවාරි පළමුවන දින ශාඛා මට්ටමින් පවත්වන ලද ප්‍රථම දින වැඩසටහන් මාලාව අතිශයින් සාර්ථක විය. විවිධ අංශයන් නියෝජනය කෙරෙන බැංකු ගනුදෙනුකරුවන් තම තමන්ගේ ශාඛාවලට පැමිණ එදින ගනුදෙනු ආරම්භ කරන ලදී.

බැංකුව සෑම වර්ෂයකදීම සමරනු ලබන ප්‍රධාන අවස්ථාවක් වන්නේ, ජාත්‍යන්තර කාන්තා දිනයයි. ජාත්‍යන්තර කාන්තා දිනය පදනමකර ගනිමින් කාන්තාවන්ගේ ඉතිරිකිරීම් වර්ධනය සඳහා විශේෂ ඉතුරුම් ප්‍රවර්ධන යෝජනා ක්‍රමයක් බැංකුව හඳුන්වා දෙන ලදී. එමෙන්ම සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව දිනය නිමිත්තෙන්, නියමිත සුභ නැකැත් වේලාවේ දී බැංකුව සමඟ ගනුදෙනුකොට නව වසර ආරම්භ කරමින්, විශේෂ ප්‍රතිලාභ උදාකර ගන්නා ලෙස බැංකුව සිය ගනුදෙනුකරුවන්ට ආරාධනය කරනු ලැබීය.

නවද, වර්ෂයේ ඔක්තෝබර් පළමුවන දිනට යෙදෙන ළමා දිනයට සමගාමීව, සෑම වසරකම බාල වයස්කාර ඉතුරුම් හරහා බැංකුව වෙත සැලකිය යුතු දායකත්වයක් ලබාගැනීමට කටයුතු කෙරේ. මෙම විශේෂ දිනය හා සමගාමීව 'RDB අපේ ළමයි' වැඩසටහන දියත් කළ අතර, එම විශේෂ ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහනක් හරහා බැංකුවේ ඉතුරුම් කඳුම්භයට විශාල සහනගීත්වයක් වර්ෂය තුළ දී ලබාගැනීමට සමත්වී ඇත.


### තැන්පතු වර්ධනය



### තැන්පතු මිශ්‍රණය

තැන්පතු වර්ගය	2016 රු. මිලියන	2015 රු. මිලියන
ඉතුරුම් තැන්පතු	32,669	28,798
දිගුකාලීන ඉතුරුම්	9,331	8,115
ස්ථාවර තැන්පතු	65,032	50,841
<b>එකතුව</b>	<b>107,032</b>	<b>87,754</b>

### තැන්පතු මිශ්‍රණය



# සමාජ හා පාරිසරික සමාලෝචනය

## පැළ රෝපණය

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පදවිප්‍රාප්ත ප්‍රථම වර්ෂය සනිටුහන් කිරීමට 'අපි පැළ වවමු - සුන්දරත්වය භුක්ති විඳිමු - හරිත ලෝකයකට පියවර තබමු' යන තේමාව යටතේ 2016 ජනවාරි 08 වන දින දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ජාතික මට්ටමින් පැළ රෝපණ වැඩසටහන දියත් කරන ලදී.



## ගංවතුර සහන වැඩසටහන

කැළණිය, කොළොන්නාව, වැල්ලම්පිටිය සහ කෑගල්ල යන ප්‍රදේශවල ගංවතුරෙන් විපතට පත්වූවන් සඳහා ගංවතුර සහන වැඩසටහන් කිහිපයක් බැංකුවේ සේවක සාමාජිකයින් සහ වෘත්තීය සමිති සේවකයින්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කරන ලදී.



තවද බැංකුව වි.වී. දෙරණ භාලිකාව විසින් ක්‍රියාත්මක කරන ලද 'මනුසන් දෙරණ' ජාතික ගංවතුර සහනාධාර වැඩසටහන යටතේ රැස්කරගන්නා ලද ආහාර සහ අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ අදාළ ස්ථානවලට ප්‍රවාහනය සඳහා බැංකුවේ ජංගම ට්‍රක් රථ ලබාදෙන ලදී.

## සමාජ සුභසාධන ව්‍යාපෘතිය - ශ්‍රී පාද සමය - 2016

සෑම වසරකදීම ශ්‍රී පාද චන්දනා සමය ආරම්භයේ දී හල්ලතන්හි ව්‍යාපාරික ප්‍රජාව සමඟ සමාජ සන්කාරක ක්‍රියාකාරකමක් දියත් කරන අතර, මෙම සමාජ සුභසාධන ව්‍යාපෘතිය යටතේ බැංකුව විසින් පහත අයිතමයන් පරිත්‍යාග කිරීමට කටයුතු කරනු ලැබේ:

- ප්‍රධාන පිවිසුම සඳහා තොරණ
- චන්දනාකරුවන්ට පානීය ජලය සැපයීම සඳහා ජල ටැංකි
- පොදු ස්ථාන සඳහා නාම පුවරු
- හල්ලතන්හි ව්‍යාපාරික වෙළඳසැල් සඳහා නාම පුවරු



මෙම චන්දනා සමයට සමගාමීව සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයින් විසින් පවත්වාගෙන යනු ලබන කාලීන ව්‍යාපාර වෙනුවෙන් අවශ්‍ය ණය පහසුකම් ද බැංකුව විසින් සපයනු ලැබේ.



**ලෝක කාන්තා දිනය**

බොහෝ බැංකු හා මූල්‍ය ආයතන කාන්තාවන් ඉලක්ක කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. රාජ්‍ය සංවර්ධන බැංකුවක් ලෙස, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා අද්විතීය සේවයක් ඉටු කර ඇත. එම හැකියාව ලබාගන්නා ලද්දේ ඉතා ඉහළ හැකියාව සහ කාන්තාවන් සවිබලගැන්වීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සතු ශක්තිය මත වන අතර, එමඟින් ඔවුන්ව රටේ සංවර්ධනය සඳහා යොමු කර ඇත.

බැංකුව විසින් විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාව ශක්තිමත් කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, ඉසුරු වැඩසටහන කුඩා කණ්ඩායම් ක්‍රමවේදය යටතේ දියත් කරන ලදී. ආර්ථික සාක්ෂරතාවය ඉහළ නංවමින් කාන්තාවන්ගේ සංවර්ධනය සඳහා දිපව්‍යාප්තව සමාජ සජීවීකරණ ව්‍යාපෘතිය හරහා වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළ අතර, නවීකරණය තුළින් ඔවුන්ගේ ව්‍යාපාරික අවස්ථාවන් වර්ධනය කරන ලදී. මෙම ඉසුරු වැඩසටහන යටතේ 90% ක අඩු ආදායම්ලාභී කාන්තාවන් සහභාගී කරවීමේ අරමුණින් කුඩා සමූහ කණ්ඩායම් සංවිධානය කළ අතර, එම වැඩසටහන යටතේ වූ ඉතුරුම් දිස්ත්‍රික් මට්ටමේ සංවිධාන යටතේ ස්ථාපිත කෙරෙන මහජන සමාගම්වල ප්‍රාග්ධනය සේ සැලකෙන අතර, ඒ මඟින් අඩු ආදායම්ලාභී කාන්තාවන් සවිබල ගැන්වීමට විශාල කාර්යභාරයක් කරගෙන යනු ලැබේ. මෙම සියළුම සංවිධානවල සක්‍රීය බලය වන්නේ, කාන්තාවයි. එලෙස ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කාන්තාවන් ශක්තිමත් කිරීමේ ඉතා ඉහළ ශක්‍යතාවයක් අත්පත් කරගෙන ඇත.

කාන්තාවන් සවිබලගැන්වීමේ දැක්මක් සහිතව එවැනි කටයුතු කරන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව අතින් වර්ෂවලදී සිදුකලාක් මෙන්ම මාර්තු 08 වන දින අන්තර්ජාතික කාන්තා දිනයේදී විශේෂ සැමරුම් ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය වැඩපිළිවෙල සංවිධානය කරන ලදී. RDB ලියසවිය ඉතුරුම් ගිණුම බොහෝ එකතු කළ අගයන් සහිතව හඳුන්වා දුන් අතර, එමඟින් කාන්තාවන් ශක්තිමත් කිරීමේ තවත් උත්සාහයක් ලෙස ඔවුන් ඉතිරිකිරීම සඳහා යොමු කිරීමක් කෙරේ. RDB ලියසවිය ගිණුමෙහි ශේෂය පාදකව ගිණුම් ගිමියන්ට වටිනා ත්‍යාගයක් සඳහා ගිමිකම් ලැබෙන අතර, ඔවුන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනික/වෛද්‍යාධාර හෝ උත්සව වියදම් වැනි විශේෂ අවස්ථාවන්වල දී රු. 25,000/- දක්වා පරිත්‍යාගයකට ද ගිමිකම් ලබයි.

තවදුරටත්, RDB ලියසවිය ඉතුරුම් මාසය මාර්තු 08 වන දින සිට අප්‍රේල් 08 දින දක්වා යෙදී ඇති අතර, මෙම කාල සීමාව තුළදී ශ්‍රී ලංකා කාන්තා ප්‍රජාව සඳහා විශේෂ පරාසයක ත්‍යාග පිරිනැමීම සඳහා අවශ්‍ය කටයුතු කරනු ලැබේ.



**ලෝක ළමා දිනය**

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රාජ්‍ය බැංකුවක් ලෙස RDB කැකුළු සහ RDB යොවුන් යන බාල වයස්කාර ශිෂ්‍යුම් දෙකක් ස්ථාපිත කළ අතර, එමඟින් ළදරු අවධියේ සිට ඔවුන් තුළ ඉතුරුම් පුරුද්ද ඇති කරමින් අනාගත ශ්‍රී ලාංකික පුතුන් සහ දුවරුන්ගේ ආර්ථික ස්ථායීතාවය තහවුරු කෙරේ.

සකසුරුවම්භාවය සහ ඉතිරිකිරීම් සඳහා ඔවුන් පෙළඹවීමට බැංකුව විසින් ශිෂ්‍යත්ව සහ වෙනත් දිරිගැන්වීම් වැනි විවිධ මාර්ගයන් ඔස්සේ කටයුතු කරනු ලැබේ.

ලෝක ළමා දිනයට සමාන්තරව මෙම වර්ෂයේ දී 'RDB අපේ ළමයි' වැඩසටහන විශේෂ ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන වන 'කැටයම කැටයක් සහ මුදලට මුදලක්' (කැටයක් සඳහා කැටයක් සහ මුදල් සඳහා මුදල්) සමග දියත් කරන ලද අතර, විශේෂ ලෝක ළමා දින ත්‍යාගයක් ලබාගැනීමට සෑම අයෙකුටම අවස්ථාව ලබාදිනි.

ළමා දින වැඩසටහන හා සමාන්තරව ශාඛා ජාලය පුරාම වඩාත් අලංකාරවත් උත්සව සංවිධානය කරන ලදී.





**ළමා ඉතිරිකිරීමේ මධ්‍යස්ථාන**

බැංකුවේ බාල වයස්කාර ඉතුරුම් ගිණුම් මගින් ශ්‍රී ලංකා දු පුතුන්ගේ අනාගත ආර්ථික ස්ථායීතාවය ස්ථාපිත කිරීම සඳහා අප විසින් අපගේ දුරුවන් සමඟ වටිනා ත්‍යාග ලබාදීම, ශිෂ්‍යත්ව සහ ඔවුන්ගේ සකසුරුවම් සහ ඉතුරුම් පුරුද්ද වර්ධනය වෙනුවෙන් ධෛර්යය සැපයීම වැනි විවිධ මාර්ගයන් ඔස්සේ කටයුතු කරනු ලැබේ. ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීම සඳහා සපයා දෙන පහසුකම් අමතක කිරීමකින් තොරව පාසල්වලට නුදුරු ස්ථානවල ඉතුරුම් මධ්‍යස්ථාන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් ස්ථාපිත කර ඇත.

සාමාන්‍ය පරිචය වන්නේ, දුරුවන් වෙනුවෙන් දෙමාපියන් ඉතුරුම් ගිණුම් ආරම්භ කොට ඔවුන් වෙනුවෙන් මාසිකව මුදල් තැන්පත් කිරීමයි. කෙසේ වෙතත්, වර්තමානයේ දී බැංකුවේ අපේක්‍ෂාව වන්නේ, මෙම ක්‍රමය පරිවර්තනය කොට දුරුවන් අත ඇති සුළු මුදල් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඔවුන්ගේ පාසලේ ඇති ඉතුරුම් මධ්‍යස්ථානවල ඉතුරුම් ගිණුම්වල තැන්පත් කිරීමේ පුරුද්දට ධෛර්යයමත් කිරීමයි.

ලෝක ළමා දිනයට සමගාමීව බැංකුව විසින් මෙම සංකල්පය අන්තර්ජාතික පාසල් තුළ ස්ථාපිත කරන ලද්දේ, JMC පාසල් ජාලය තුළට අයත් වන කිරිබත්කුඹුර සහ කිරිබත්ගොඩ ශාඛාවල මෙම මධ්‍යස්ථාන ඇති කිරීමෙනි.

එම සංකල්පයම ස්ථාපිත කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් මෑතක දී මහනුවර ස්ත්‍රීන්ගේ ෆිල්ඩ් ජාත්‍යන්තර විද්‍යාලයේ ඉතුරුම් මධ්‍යස්ථානයක් විවෘත කරන ලද්දේ, එහි දුරුවන්ට ඔවුන්ට අයත් පරිශ්‍රය තුළදීම ඉතුරුම් ක්‍රියාකාරකම්වල නියුතු වීමට අවස්ථාව ලැබෙන පරිද්දෙනි.

එම සංකල්පය තවදුරටත් ගෙන යමින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර නිශ්ශංක රජයේ විද්‍යාලයේ තවත් ඉතුරුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලදී. අනාගතයේ දී මෙම වැදගත් පරිචයට සෑම ස්ථානයක ම අවස්ථාවක් ලබාදෙන පරිදි පාසල් ජාලය හරහා බොහෝ පාසල් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට බැංකුව විසින් අවශ්‍ය කටයුතු කරනු ඇත.



**ස්වර්ණ සම්මාන වැඩසටහන**

'ස්වර්ණ නිලිණ - 2015' වාර්ෂික ඇගයීම් උත්සවයේ තෙවන සංස්කරණය වශයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවය 2016 අගෝස්තු 07 වන දින රත්මලානේ ස්ටැඩියම් ඉවණාගාරයේදී පවත්වන ලද්දේ, වර්ෂ 25 ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද බැංකුකරුවන්ට සහ ජාතික දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් සපයන ලද දායකත්වය ඇගයීම සඳහායි.

2015 වර්ෂයේ විවිධ ක්ෂේත්‍රයන් හි අගනා දායකත්වයක් සැපයීම වෙනුවෙන් ජාතික ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටම්වල සේවකයින් 40 ක් සඳහා සහ රන් නසාලාහි 79 දෙනෙකු සඳහා නිලිණ ප්‍රදානය කරන ලදී.





**ගබඩා පහසුකම්**

ටොන් 500,000 ක ධාරිතාවයක් සහිතව අති විශාල ගබඩාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ උපුල්දෙනිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර, එමගින් ඒ, ඉරිඟු, බඩ ඉරිඟු, සෝයා බෝංචි, මුං ඇට සහ කවිපි වැනි ධාන්‍ය සහ ධාන්‍ය වර්ග ගබඩා කිරීමේ පහසුකම ලබා දී ඇත.

ප්‍රදේශයේ ගොවීන් වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් මෙම ගබඩා සංකීර්ණය පාලනය කිරීම හා පවත්වාගෙන යාම කරනු ලැබේ. තවද, ගොවීන් විසින් තැන්පත් කරනු ලබන තම අස්වනු ප්‍රමාණය මත, ඔවුන්ගේ නිෂ්පාදනයන් මුදල් බවට පත්කරන තෙක් ඔවුන්ගේ පරිභෝජන අවශ්‍යතාවයන් සඳහා ණය පහසුකම් බැංකුව විසින් සපයනු ලැබේ.

අස්වැන්න කාලයේ දී වෙළඳපොළට ගොවිපොළ නිෂ්පාදනයන් ගලා ඒමක් සමගම වෙළඳපොළ මිල ඉතා සිඝ්‍ර ලෙස පහළ යනු ඇත. ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදනයන් ඉතා අඩු මිලට නොවිකුණා වඩාත් හොඳ මිලක් ලබාගැනීමට අපේක්‍ෂා කරන්නේ නම්, වෙළඳපොළට නිෂ්පාදනයන් ගලා එන කාලය තුළ දී ඔවුන්ගේ නිෂ්පාදනයන්, ඉතා ආරක්ෂිත ලෙස ගබඩාගත කිරීම කළ යුතු වේ.

ඒවා ඉතා ආරක්ෂිත ලෙස ගබඩා කිරීම සඳහා යටිතල පහසුකම් වැඩි කළ යුතු වේ. ලෝක බැංකුව විසින් මෙම අවශ්‍යතාවය සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වෙමින් ණය ආපසු ගෙවීම පිළිබඳව කිසිදු බැඳීමකින් තොරව ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් 6.5 ක ප්‍රදානයක් ලබා දී ඇත. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම මුදල, මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයට ලැබී ඇත.

2015 මැයි 20 වන දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ උපුල්දෙනිය ප්‍රදේශයේ ප්‍රථම ගබඩාව ඉදි කරන ලද අතර, දෙවන ගබඩාව 2016 ජනවාරි 31 වන දින මොණරාගල දිස්ත්‍රික්කයේ මුන්නල හි ආරම්භ කරන ලදුව දැනට ජනතාව වෙත පවරා දී ඇත.

ගබඩා සංකීර්ණවල තුන්වැන්න මන්හාරම දිස්ත්‍රික්කයේ මුරුන්කන් හි ආරම්භ කෙරෙන අතර, අවසාන ඒකකය ඓතිහාසික පොළොන්නරු දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට කටයුතු කෙරේ.



**අළුත් අවුරුදු වැඩසටහන**

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට සමගාමීව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව තම ශාඛා පාලය නව වසරේ දී අළුත් අවුරුදු ගනුදෙනු සඳහා විවෘත ව තබන ලදී. RDB බඩුමල්ල - ක්‍රමය යටතේ අළුත් අවුරුදු දින බැංකු කාලය තුළ දී සෑම පැයකම පාරිභෝගික භාණ්ඩ සහිත වටිනා භාණ්ඩ ඇසුරුමක් ලබාදෙන ලදී. අලුත් අවුරුදු ගනුදෙනු සඳහා පැමිණෙන පිරිස අතර මෙම පැකේජය ඉතා ආකර්ෂණීය විය.



**ලේ දන්දීමේ වැඩසටහන**

බැංකුව විසින් කොළඹ ලේ බැංකුවේ සහයෝගය සහිතව ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. ලේ දන්දීමේ ව්‍යාපාරය ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රය තුළ පවත්වන ලද්දේ, ලේ පයින්ට් 90 ක් රැස්කර ගැනීමේ ඉලක්කය සහිතවයි. සේවක මණ්ඩලයේ සාමාජිකයින් බොහෝ දෙනෙකු සහ පාරිභෝගිකයින් ලේ දන් දුන් අතර, එම දිනය සියළුම දෙනාට ඉතා අර්ථාන්විත දිනයක් විය.

කළමනාකරණයේ සහයෝගය සහිතව ලේ දන්දීමේ වැඩසටහන ප්‍රධාන කාර්යාලීය සුභසාධක සංගමය විසින් ක්‍රියාත්මක කරන ලදී.



**ශිල්ප අභිමාණී 2016 – වෙළඳ අලෙවිපොළ හා ප්‍රදර්ශනය**

අප රටේ සාම්ප්‍රදායික අත්කම් නිර්මාණ පෝෂණය හා සංරක්ෂණය කිරීම ජාතික අවධානයක් ලෙස අවබෝධ කරගනිමින් එම නිර්මාණ ශිල්පීන්ගේ ආර්ථික හා සමාජ තත්ත්වය උසස් කරලීමේ පරමාර්ථය සහිතව බැංකුව විසින් විශේෂ ණය ප්‍රදානය කිරීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් ඔවුන් විසින් ජාතික ආර්ථිකයට දායකත්ව කෙරෙන ශක්තිය සහ අපගේ උරුමය වෙනුවෙන් ප්‍රතිඋපකාරයක් සේ ජාතික නිර්මාණ ශිල්පීන් වෙත දරාගත හැකි ණය පහසුකම් ලබාදීමට කටයුතු කරනු ලැබේ.

2016 නොවැම්බර් 18-20 කාලය තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශිල්ප අභිමාණී 2016 ජාතික අත්කම් ප්‍රදර්ශනය සඳහා අනුග්‍රහය බැංකුව විසින් සපයන ලදී. මූල්‍ය අනුග්‍රහ දීමෙන් ඔබ්බට ගොස් වෙළඳපොළ හා ප්‍රදර්ශනය මඟින් දිවයින පුරා විසිරී සිටින අත්කම් ශිල්පීන්ට මෙවැනි ප්‍රදර්ශනයකට සහභාගීවීමෙන් වෙළඳපොළ අවස්ථාවන් ලබාගැනීමට හැකියාවක් බැංකුව විසින් ලබාදෙන ලදී.





# සේවක සමාලෝචනය

## විශ්ලේෂණය

සේවක කළමනාකරණයෙන් ඔබ්බට ගොස් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මානව සම්පත් කළමනාකරණ පරිචයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවරයන් ගෙන ඇති අතර, එමඟින් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරමින් විවිධ ඉගෙනුම් අවස්ථාවන් සම්පාදනය කිරීමත්, වෘත්තීය වශයෙන් සේවකයින් හඳුනාගැනීම හා වර්ධන උසස්කරලීම තුළින් සේවක අතිප්‍රේරණය සඳහාත් අවස්ථාවක් උදාකර දී ඇත.

මානව සම්පත් පාලන ක්‍රියාවලිය ආයතනික පාලන ක්‍රියාවලිය තුළට අයත් වන බැංකුකරණ ව්‍යාපාර කටයුතුවල අන්තර්ගත කොටසක් වශයෙන් හා නිපුණතා අනුරූපණය, කාර්යසාධන සංවර්ධනය සංස්කෘතිය ගොඩනැගීම, ශක්තිමත් හා අනුප්‍රාප්තික සැලසුම්කරණය වැනි තීරණාත්මක මානව සංවර්ධන ශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇත. 2016 වර්ෂය තුළ දී උක්ත සමහරක් දෑ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති අතර, එමඟින් සේවකයින්ට තම භව්යතාවයන් හඳුනාගැනීම හා ඒවා භාවිතය සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර ඇත.

## මධ්‍යගත පරිසරය යටතේ මානව සම්පත්

අතීතයේ දී බැංකුවට මුහුණ දීමට සිදුවූ යම් යම් අවහිරතාවයන් මඟහැරෙන පරිදි ඒකාකාරී මානව සම්පත් ක්‍රමයක් මධ්‍යගත පරිසරයක් තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩකටයුතු සම්පාදනය කර ඇත. ස්වයංක්‍රීය වැටුප් සකස් කිරීම හා පැමිණීම වාර්තාකරණය මෙහි ප්‍රධාන සංරචකයන් වන අතර, එය මධ්‍යගත පරිසරයක් යටතේ නව්යකරණය කොට ක්‍රියාත්මක වන තත්වයට පත්කිරීමට කිසියම් කාලයක් ගත වේ.

## සේවක මණ්ඩලය නැවත සංවිධානය කිරීම

බැංකුව විසින් සංශෝධිත සංවිධාන ව්‍යුහයක් ක්‍රියාත්මක කර ඇති අතර, පැවති සේවක කණ්ඩායම් අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාව යටතේ නැවත පෙළගස්සවා ඇත. නව තොරතුරු තාක්ෂණ ව්‍යුහයක් නිර්මාණය කළ අතර, එමඟින් වර්තමාන සේවකයින් ස්ථානගත කිරීමේ කාර්යය ක්‍රියාත්මක කර යෝග්‍ය කාර්යදායීතාව/පුද්ගලයින් බැංකුව තුළ නොමැති ඇතැම් තනතුරු බාහිරව පිරවීම සඳහා අවශ්‍ය කටයුතු කෙරේ. නීති, ඉංජිනේරු, ණය පරිපාලනය සහ තොරතුරු ආරක්ෂාව සඳහා වෙනමම ඒකක/ක්‍රියාකාරකම් ස්ථාපිත කර ඇති අතර, එම තනතුරුවලට යෝග්‍ය වෘත්තීයයින් අනුයුක්ත කිරීම/බඳවා ගැනීම සිදුකරනු ලැබේ.

## මිනිස්බල අවශ්‍යතාවය සහ බඳවාගැනීම

ආයතනික සැලැස්මේ හඳුනාගෙන ඇති පරිදි ශාඛා මෙහෙයුම්වල පරිමාණනය හා අනෙකුත් ව්‍යාපාර සංවර්ධන අවශ්‍යතාවයන්ට අනුකූලව මිනිස්බල අවශ්‍යතාවයන් පිළිබඳව ඇගයීම සිදුකර ඇත. මුළු මිනිස්බල අවශ්‍යතාවය 2,670 ක් ලෙස සහ අභ්‍යන්තර උසස්වීම් හා විශ්‍රාම යාමේ හේතුවෙන් ඊළඟ වර්ෂ 3 තුළ දී ඇතිවිය හැකි පුරප්පාඩු සැලකිල්ලට ගෙන දැනට පවතින එවැනි පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය කටයුතු කර ඇත. ඒ අනුව, බැංකුව විසින් කළමනාකාර පුහුණුවන්නන් සහ බැංකු සහකාර පුහුණුවන්නන් (සංවර්ධන සහකාර පුහුණුවන්නන්) යන තනතුරු පිරවීමට 2016 වර්ෂයේ දී අවශ්‍ය කටයුතු කරන ලදී. අනිකුත් සියළුම පුරප්පාඩු පුරවන ලද්දේ, දැන්වීම් පලකිරීමෙන් අනතුරුව අභ්‍යන්තර උසස්වීම් හරහාය. 2016 දෙසැම්බර් 31 දිනට පැවති සේවක මණ්ඩල සංඛ්‍යාව 2,342 කි.

තැන්පතු රැස්කිරීමේ නියෝජන ක්‍රමය යටතේ සිටි 400 ක් පමණ වූ සේවක කණ්ඩායම ස්ථාවර කොන්දේසි සේවක කොන්ත්‍රාත් පදනමට පරිවර්තනය කරන ලදී. දැනට සිටින තැන්පතු රැස්කරන්නන් අවම අවශ්‍යතාවයන් සපුරාලන ලද්දේ නම් එවැනි අය කොන්ත්‍රාත් පදනම මත සේවකයින් ලෙස අනුයුක්ත කෙරේ.

## මිනිස්බල ශක්තිය

බැංකුවේ මිනිස්බලය සමන්විත වන්නේ, අදාළ සේවක තනතුර සඳහා අනුයුක්ත කළ හා කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් වශයෙන් වූ කොටස් දෙකකිනි. එම කොටස් දෙක හැරෙන්නට තැන්පතු රැස්කිරීමේ ක්ෂේත්‍ර සහකාරවරු (ස්ථාවර කොන්දේසි කොන්ත්‍රාත් පදනමට පරිවර්තනය කල) සහ ග්‍රාමීය නායකයින් (කුඳු මූල්‍ය ක්‍රමය හා සම්බන්ධිත) යන කණ්ඩායම් ද බැංකුවට මිනිස් බල සේවාවන් සපයනු ලැබේ. එමෙන්ම බැංකුව විසින් විශ්ව විද්‍යාලවල, කාර්මික විද්‍යාලවල, පිළිගත් වෘත්තීය ආයතන හා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලත් පාසල් හැර ගිය අය වැනි පුහුණු කලයක් අවශ්‍ය වන කණ්ඩායම් සඳහා පුහුණුවීමේ අවකාශය ලබාදීමට කටයුතු කරනු ලැබේ. මෙම කණ්ඩායම් බැංකුවේ කාර්යසාධනය සඳහා අගනා දායකත්වයක් සපයනු ලැබේ. බැංකුවේ මිනිස්බල ශක්තිය පිළිබඳ සාරාංශයක් පහත වේ:

මිනිස්බල වර්ගය	සංඛ්‍යාව
ස්ථිර/කොන්ත්‍රාත් පදනම මත	2,342
තැන්පත් රැස්කිරීමේ ක්ෂේත්‍ර සහකාරවරු	286
ග්‍රාමීය නායකයින්	300
පුහුණුවන්නන්	839
<b>එකතුව</b>	<b>3,767</b>

බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙහි හා ප්‍රාදේශීය කාර්යාලයන් හතෙහි ස්ථිර හා කොන්ත්‍රාත් පදනම මත නියුක්ත 2,342 ක් වූ සේවකයින් පිළිබඳව විස්තර පහත දැක්වා ඇත:

පළාත	ශාඛා ප්‍රමාණය	සංඛ්‍යාව	%
බස්නාහිර	33	272	11.61
මධ්‍යම	33	289	12.34
උතුරු මැද	35	280	11.96
දකුණ	54	393	16.78
ඌව	43	334	14.26
සබරගමුව	34	254	10.85
වයඹ	32	330	14.09
ප්‍රධාන කාර්යාලය	1	190	8.11
<b>එකතුව</b>	<b>265</b>	<b>2,342</b>	<b>100.00</b>

**මානව ප්‍රාග්ධන සංවර්ධනය**

2016 වර්ෂය සඳහා වූ සේවක පුහුණු සැලැස්ම ක්‍රියාත්මක කරන ලද්දේ රු. මිලියන 56 ක අයවැය ප්‍රතිපාදනයක් සහිතවයි. පුහුණු දින දර්ශනය වැඩසටහන් 147 ක් පැවැත්වීම ඉලක්කතව සකස් කරන ලදී. එයින් වැඩසටහන් 77 ක් පමණක් පැවැත්වූ අතර, ඒ සඳහා සහභාගිත්වය දැරූ සේවක පිරිස 1,611 කි. විදේශීය පුහුණු නිරාවරණය ලබාදෙන ලද්දේ, ඉන්දියාවේ බැංග්ලෝර් හි කේන්ද්‍ර නිපදවීම් වැඩමුළුවක් මගින් වන අතර, ඒ සඳහා වැඩි වශයෙන් ශාඛා සේවක පිරිස් නියෝජනය වන පරිදි 90 දෙනෙකු සහභාගිවිය. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 21 දෙනෙකුට විදේශීය පුහුණුව සඳහා අවස්ථාව ලබාදුන් අතර, ඔවුන්ට අදාළ ක්‍රියාකාරී කේන්ද්‍රයන්හි දැනුම ලබාදෙන පරිදි එය සැලසුම් කර තිබිණි. නව ව්‍යුහය යටතේ දිස්ත්‍රික් කළමනාකාරවරුන් සහ සහකාර දිස්ත්‍රික් කළමනාකාරවරු සහිතව දිස්ත්‍රික් සේවක පිරිස සඳහා ඔවුන්ගේ කාර්යභාරය සහ ක්‍රියාකාරකම් පිළිබඳව පුහුණුවක් ලබාදීම කෙරෙහි විශේෂ සැලකිල්ලක් යොමු කරන ලදී.

සැලසුම් කරන ලද වැඩසටහන් සංඛ්‍යාව	147
පවත්වන ලද වැඩසටහන් ප්‍රමාණය	77
සහභාගිවූවන්ගේ සංඛ්‍යාව	1,611
පුහුණු අයවැය	රු. මිලියන 56
පුහුණු පිරිවැය	රු. මිලියන 35.8

**කාර්යසාධන කළමනාකරණය**

මනා ක්‍රියාවලි සැලසුම් කිරීම, පාලනය සහ සේවකයින්ගේ කාර්යසාධනය සමාලෝචනය කරමින් සමස්ත ආයතනයේ අරමුණුගත කාර්යසාධන නිරසාරණාවය සඳහා වූ ඉලක්කයන්/කාර්යසාධන නිර්ණායකයන් පිළිබඳව සමාලෝචනය යනාදිය හරහා දෙවන කාර්තුවේ සිට අඛණ්ඩ කාර්යසාධන ඇගයීමේ ක්‍රමයක් ආරම්භ කිරීමට හා පවත්වාගෙන යාමට අප සමත්විය.

එක් එක් පුද්ගලයාගේ කාර්යසාධනය පිළිබඳව කාර්තුමය ඇගයීමේදී ඉලක්කයන්ට එරෙහිව එම එක් එක් සේවකයා විසින් කාර්යසාධනය වර්ධනය කරගැනීමට හා සේවකයින් අතර ස්ව කාර්යක්ෂමතාවය විඳහා පෘ ආකාරය පිළිබඳව සංසන්දනය කරන ලදී.

**සේවක ඇගයීම**

2015 වර්ෂය තුළ දී බැංකුවේ කාර්යසාධනයට දැක්වූ සහභාගිත්වය ඇගයීම සඳහා විශිෂ්ට කාර්යසාධන නිලධාරීන් පිරිනැමීමක් පවත්වන ලදී. මෙම ක්‍රමය වඩාත් පැහැදිලි ලෙස නිර්වචනය කරන ලද නිර්ණායකයන් යටතේ එක් එක් අංශය සඳහා නිලධාරී ප්‍රදානය කිරීමට හැකිවන සේ සහ එමගින් කණ්ඩායම් කාර්යසාධන ක්‍රමය අනුව වඩාත් විශිෂ්ට ලෙස කාර්යසාධනය විඳහා පාන ලද සේවකයින් තෝරාගන්නා ලදී. ප්‍රධාන ආරාධිතයන් වශයෙන්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති ගරු කබීර් හමීම් මහතා සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු එරාන් වික්‍රමරත්න මහතුන්ගේ සහභාගිත්වයෙන් මෙම නිලධාරී ප්‍රදානය ජාතික උත්සවයක් ලෙස පවත්වන ලදී. සමස්ත කාර්යසාධනය පිළිබඳව ප්‍රථම ස්ථානය කිරිදිවෙල ශාඛාව විසින් ලබාගන්නා ලද අතර, විවිධ කේන්ද්‍රවල කාර්යසාධනය සඳහා තවත් නිලධාරීන් 39 ක් ප්‍රදානය කරන ලදී. බැංකුවේ වර්ෂ 25 ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද සේවකයින් 79 දෙනෙකුට රන් කාසිය බැගින් පිරිනමන ලදී.

**මානව සම්පත් මණ්ඩලීය අනුකමීටුව**

මානව සම්පත් මණ්ඩලීය අනුකමීටුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 3 දෙනෙකුගෙන් යුක්තව 2016 දී අඛණ්ඩව ක්‍රියාත්මක වන ලදී. සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ මානව සම්පත් සහ පරිපාලන ප්‍රධානීන් නාම යෝජනා කමිටුවට අදාළ වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට ඇරඹුම් මත මානව සම්පත් මණ්ඩලීය අනුකමීටුව සහභාගිවේ. මණ්ඩලයේ ලේකම් කමිටුවේ ලේකම් කාර්යභාරය ඉටුකරනු ලැබේ. මෙම කමිටුවේ ප්‍රධානියා වන්නේ, බැංකුවේ සභාපතිවරයායි. සමාලෝචිත වර්ෂය තුළ දී නවත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් පත්කිරීමෙන් මානව සම්පත් මණ්ඩලීය අනුකමීටුව හි කටයුතු වඩාත් ශක්තිමත් කරන ලදී. 2016 වර්ෂය තුළ දී කමිටු රැස්වීම් 04 ක් පැවැත්වීය. 2016 නොවැම්බර් 17 වන දින පැවති අධ්‍යක්ෂ මණ්ඩලීය රැස්වීමේ දී 2016 අප්‍රේල් 07 (2016/1), 2016 ජූනි 21 (2016/2) සහ 2016 අගෝස්තු 08 (2016/3) දිනවල දී පැවති මානව සම්පත් මණ්ඩලීය අනුකමීටුවල රැස්වීම් වාර්තා අනුමත කරන ලදී.

# නිෂ්පාදන සහ සේවා

## ආයෝජන/ඉතුරුම් ගිණුම්

### RDB කැකුළු සහ RDB යොවුන්

#### බාල වයස්කාර ඉතුරුම් ගිණුම්

RDB කැකුළු ගිණුම විශේෂයෙන්ම වයස අවුරුදු 12 ට වඩා අඩු දරුවන් සඳහා නිර්මාණය කර ඇති අතර, RDB යොවුන් නිර්මාණය කර ඇත්තේ වයස අවුරුදු 12-17 දක්වා වූ දරුවන්ටයි. මෙමගින් අප මව්බිමේ සෑම දරුවෙකුටම දිප්තිමත් අනාගතයක් සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ ඉතිරිකිරීමේ හැකියාව ලබාදේ. සෑම නව ගිණුමක් ආරම්භයේදීම ආකර්ෂණයක් ලෙස ඉතුරුම් කැටයක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් ලබාදෙයි. මෙම ගිණුම්වල ශේෂ විවිධ මට්ටම්වලට ළඟාවීමේ දී විශේෂයෙන්ම නිර්මාණය කරන ලද කුඩා, පාසල් බැර, ශබ්ද කෝෂ, තැනි වවුචර සහ ළමා බයිසිකල් වැනි පුළුල් පරාසයක ත්‍යාග අයිතමයන් ලබාදෙනු ලැබේ.



ඉතුරුම් මත ප්‍රතිලාභ වශයෙන් ඉහළ පොළී අනුපාතිකයක් ලබාදීමෙන් බාල වයස්කාර පිරිස අතර ඉතුරුම් පුරුද්ද ඇති කරවීම සඳහා බැංකුව විසින් පියවර ගෙන ඇති අතරම, පාසල් දරුවන් සහ බාල වයස්කාර දරුවන් ධේර්යමත් කිරීම සිදු කෙරේ. ඒ අනුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රාජ්‍ය බැංකුවක් වශයෙන් 'RDB කැකුළු' සහ 'RDB යොවුන්' නමින් විශේෂිත ඉතුරුම් ගිණුම් දෙකක් දියත් කර ඇති අතර, එමගින් ශ්‍රී ලංකා පුතුන් හා දුවරුන්ගේ අනාගත ආර්ථික ස්ථායීතාවය තහවුරු කිරීම හා බාල අවධියේ සිට ඔවුන් තුළ ආර්ථික පිලිබඳ දැනුමක් ස්ථාපිත කරමින් ඔවුන්ට ප්‍රයෝජනවත් ත්‍යාග, ශිෂ්‍යත්ව සහ අනිකුත් ධේර්යමත් කිරීම් වැනි විවිධ මාර්ග ඔස්සේ ඔවුන්ව සකසුරුවම සහ ඉතිරි කිරීම සඳහා යොමු කරනු ලැබේ.

ඉතුරුම් පුරුද්ද සඳහා දරුවන් අතිප්‍රේරණය කිරීමේ පරමාර්ථයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පාසල් ඉතුරුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සමගාමීව දරුවන්ගේ ඉතුරුම් පුරුද්ද ඉතා වැදගත් අංගයක් බවට පත්ව ඇති අතර, එමගින් ඉතුරුම් සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇත.

තවද, මෙම ගිණුම හරහා දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ආධාර කිරීම ඔවුන්ට යහපත් පුරුද්දක් බවට පත්වීම සඳහා උදව් කිරීම වැනි අතිරේක අරමුණු ලගාකර ගත හැකි ආකාරයට නිර්මාණය කර ඇත. 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සහ අ.පො.ස.(සා.පෙළ) විභාගයෙන් උසස් ප්‍රතිඵල ලබාගන්නා ගිණුම් හිමියන්ට ත්‍යාග/ප්‍රදාන ලබාදීමට කටයුතු කෙරේ. තවදුරටත්, ඉහත විභාග සඳහා පෙනී සිටින ගිණුම් හිමියන්ට අධ්‍යාපනික සම්මන්ත්‍රණ සංවිධානය කරනු ලැබේ.

## RDB ලිය සවිය -

### කාන්තා ඉතුරුම් ගිණුම

මෙම ගිණුම හඳුන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ධේර්යමත් කාන්තාවන් ඉලක්කගතවයි. රු. 100 ක ආරම්භක තැන්පතුවක් මගින් 'RDB ලිය සවිය' ගිණුම් ආරම්භ කළ හැකිය. මූල්‍ය පහසුකම් හැරෙන්නට ස්වයං රැකියාවන් හි නියුක්ත වෙමින් රටේ ආර්ථිකයට දායකත්වයක් සපයන කාන්තාවන් සඳහා උපදේශන සේවාවන් බැංකුව විසින් මෙම ගිණුම් හිමියන්ට ලබාදේ. මෙම ගිණුම්වල දැකිය හැකි විශේෂිත ලක්ෂණ අතරට, ඉහළ පොළී අනුපාතික, ප්‍රසාද පොළී සහ සහනදායී පොළී අනුපත යටතේ අන්තිකාරම් ලබාදීම යනාදිය අයත් වේ.



ජාත්‍යන්තර කාන්තා දිනය හා සමගාමීව සෑම වර්ෂයකදීම කාන්තා ව්‍යවසායකයින් උදෙසා ප්‍රාදේශීය මට්ටමේ සහ ජාතික මට්ටමේ සංවිධානය කරන නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු වැඩසටහන් සහ විශේෂ සම්මන්ත්‍රණ යනාදියද බැංකුව විසින් පවත්වනු ලැබේ.

## RDB සුභ මංගලම් -

### විශේෂ ආයෝජන ගිණුම

මෙම ගිණුම විශේෂ වර්ගයේ ඉතුරුම් ගිණුමක් වන අතර, එමගින් ඔහුගේ හෝ ඇයගේ විවාහය වැනි වැදගත් අවස්ථාවක් වෙනුවෙන් පළමුවෙන් නිශ්චිත මුදලක් හෝ නිරන්තර පදනම මත සුළු මුදල් ප්‍රමාණයක් තැන්පත් කිරීමෙන් දීර්ඝ කාලයක් සඳහා මුදල් ආයෝජනය කෙරේ. එවැනි අවස්ථාවක දී 'සුභ මංගලම්' ගිණුම් හිමියන්ට තම ප්‍රාග්ධන මුදල ඉහළ පොළියක් සමඟ හා උපයන ලද පොළී මත 7% ක විශේෂ ප්‍රසාදයක් ලබාගැනීමට හැකියාවක් ඇත.

**RDB වැඩිහිටි/ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම**

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වෙළඳපොළ තුළ තරගකාරී පොළී අනුපාත ලබා දෙනු ලැබේ. අවුරුදු 18 ට වැඩි ඕනෑම පුද්ගලයකු ආරම්භක තැන්පතු වත් වශයෙන් රු. 500/- තැන්පත් කොට වැඩිහිටි ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලබයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ ආයෝජන සඳහා ඉහළ පොළී අනුපාතයක් ලබා දී ඇත.

**RDB ආයෝජන ගිණුම**

මෙය ණය පහසුකම් ලබාගන්නා ගනුදෙනුකරුවන් සඳහා බැංකුව විසින් හඳුන්වා දුන් පොදු ආයෝජන ගිණුමකි. මෙම ගිණුම් වර්ගයෙහි විශේෂ ලක්ෂණය වන්නේ, තැන්පතු සඳහා ආකර්ෂණීය පොළී අනුපාතයක් ලැබීම සහ ඉලක්කගත කණ්ඩායම් සඳහා ගැලපෙන විශේෂිත ණය ක්‍රමයක් සඳහා ගිණිකම ලැබීමයි.

**RDB ස්ථාවර තැන්පතු**

ප්‍රාදේශීය සංවර්ධන බැංකු ස්ථාවර තැන්පතු තනි පුද්ගල සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් අතර ජනප්‍රිය ආයෝජන ක්‍රමයක් බවට පත්ව ඇත. මාස 1, 2, 3, 6 මෙන්ම වර්ෂ 1-5 කාලපරාසය සඳහා ස්ථාවර තැන්පතු ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් ලබාගත හැකිය. ආරම්භයේ සිටම අනෙකුත් රාජ්‍ය බැංකු සමඟ සැසඳීමේ දී ඉතා ආකර්ෂණීය පොළී අනුපාතයක් ලබාදීමට බැංකුව සමත්වීය. වර්ෂ 1 ක් හා ඊට වැඩි කාලපරිච්ඡේදයක දී පරිණාත වන රාජ්‍ය තැන්පතු සඳහා විශේෂ පොළී අනුපාත ලබාදෙනු ලැබේ.

**'RDB දොරින් දොර' - දෛනික රැස්කිරීමේ ක්‍රමය**

මෙය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි වැදගත් උපකරණයකි/සේවාවකි. මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ, ඒ සඳහා කැපවුණු සේවා සම්පාදන කණ්ඩායමක් මගින් වන අතර, ඔවුන් තම ශාඛා බල ප්‍රදේශය තුළ පවතින ව්‍යාපාර පරිශ්‍ර සහ පදිංචි ස්ථානකරා දෛනිකව සංචාරය කරනු ලැබේ. මෙම නිරන්තර සංචාරය මගින් ඉලක්ක කණ්ඩායම්වලට ඉතා පහසුවක් සහ සහනයක් ලැබෙන අතර, ඔවුන්ගේ බැංකු ගනුදෙනු සිදු කර ගැනීමට නැවත වරක් බැංකුවට යාම සඳහා ගතවන විටිනා කාලයක් වැය කිරීමට අවශ්‍ය නොවීම හේතුවෙන් ඔවුන්ට ආවේණික පිරිවැයක් ඉතිරි කර ගැනීමට අවස්ථාවක් ලැබේ. දොරින් දොර උපකරණ/සේවාව තැන්පතු රැස්කිරීමේ ක්‍රියාවක් පමණක් නොව එමගින් අපේක්ෂිත සේවාදායකයින්ට සංවර්ධන කාර්යයන් සඳහා ණය පහසුකම් ලබාගැනීම, ණය ගිණුම් සේවාකරණය සහ ඔවුන්ගේ පහසුව පරිදි වාර්තා හා පොළී හිසි පරිදි ගෙවීමේ හැකියාව උදාවේ. මෙම සුවිශේෂිත උපකරණය/සේවාව මගින් බොහෝ සුළුපරිමාණ ව්‍යවසායකයින්ට සහ පුද්ගලයින්ට විශාල උත්සාහයක් හෝ කරදරයකින් තොරව කාලයක් තුළ දී ශක්තිමත් ගිණුම් ශේෂ වර්ධනය කර ගැනීමට උපකාර වේ. මෙම සියළුම ගනුදෙනු විද්‍යුත් ජංගම උපාංග (Palm Top) හරහා සිදුකරන අතර, ස්වයංක්‍රීය ලෙස එම ගනුදෙනු බැංකු ක්‍රමයට යාවත්කාලීන වේ. ඒ අනුව, එම ක්‍රමය තුළින් බැංකුවේ දැක්ම වන 'ශ්‍රී ලාංකිකයින් ශක්තිමත් කිරීම' සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබී ඇත.



තවද, ඔවුන්ගේ උපයෝගිතා බිල්පත් නිරවුල් කිරීම සඳහා මෙම සේවාව දීර්ඝ කිරීමට අවශ්‍ය සැලසුම් බැංකුව විසින් සකස් කරනු ලැබේ.

**වෙස්ටර්න් යුනියන් සහ ලංකා මහි ට්‍රාන්ස්ෆර් (LMT)**

වෙස්ටර්න් යුනියන් සහ ලංකා මහි ට්‍රාන්ස්ෆර් ක්‍රමය මගින් විදේශීය ස්ථානවල සිට ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල ස්ථාපිත වී ඇති අප රටේ සියළුම ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛා හරහා මුදල් මාරු කිරීම ඉතා ඉක්මණින් සහ පහසුවෙන් මුදල් ප්‍රේෂණය කළ හැකි ක්‍රමයක් බවට පත්ව ඇත.





# කළමනාකාරිත්වය

---

# අධ්‍යක්ෂ මණ්ඩලය



## ප්‍රසන්න ප්‍රේමරත්න මහතා

සභාපති

ප්‍රසන්න ප්‍රේමරත්න මහතා 2015 පෙබරවාරි 19 වැනි දින බැංකුවේ සභාපති වශයෙන් පත් විය.

කෘෂිකර්මවේදියකු වන ඔහු විශේෂයෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ක්ෂේත්‍රයේ සේවය කර සංවර්ධන බැංකුකරුවකු වශයෙන් වසර 25 ක පමණ අත්දැකීම් ලත් සුදුසුකම් ලත් බැංකුකරුවකු ද වෙයි.

සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවෙන් කෘෂිකර්මය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් මෙන්ම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් ද, කොළඹ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ඛණ්ඩාරණයක මධ්‍යස්ථානයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධි විධායක ඩිප්ලෝමාවක් ද ඔහු සතුය.

ප්‍රසන්න ප්‍රේමරත්න මහතා පැලවත්ත සීනි ආයතනයේ කළමනාකරණ කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වූ අතර, ඩී. එල්. සී. සී. බැංකුවේ උප සභාපතිවරයෙකු මෙන්ම ඩී. එල්. සී. සී. බැංකුවේ පරිපාලන සමාගමක් වූ සීමාසහිත ඩී. එල්. සී. සී. කන්සල්ටන් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් ද සේවය කර ඇත.

ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජික සාමාජිකයෙකු ද වන ඒ මහතා ශ්‍රී ලංකාවේ දකුණු ආසියා හවුලේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වේ.



## මුක්තාර් මර්ක්තාර් මහතා

අධ්‍යක්ෂ

ඉංජිනේරුවරයකු වන මුක්තාර් මර්ක්තාර් මහතා වරලත් අලෙවිකරණ ආයතනයේ (එක්සත් රාජධානිය) ගෞරව සාමාජිකයෙකු මෙන්ම තාප, වායු සමනය සහ ශීතකරණ ඉංජිනේරු ඇමෙරිකානු සංගමයේ ගෞරව සාමාජිකයෙකු ද වෙයි. ග්‍රොස්ට් එයාට් සමාගමේ සමූහයේ සභාපතිවරයා සහ කළමනාකරණ අධ්‍යක්ෂ වශයෙන් ද ඔහු සේවය කරයි. තවද, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වෙයි.

2001 වසරේ සිට අද දක්වා ටියුනීසියා ජනරජයේ කොන්සල් ජෙනරාල්වරයා වශයෙන් ශ්‍රී ලංකාවේ සේවය කරන මර්ක්තාර් මහතා, සීමාසහිත පෑන් ඒෂියා බැංකු සංස්ථාවේ ආරම්භක අධ්‍යක්ෂවරයා මෙන්ම නියෝජ්‍ය සභාපතිවරයා ද විය. තවද, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය සභාපතිවරයා මෙන් ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් රාජ්‍ය අංශයේ ද සේවය කර ඇත.



**ඩබ්ලිව්. ඒ. ප්‍රියන්ත අබේසිංහ මහතා**

අධ්‍යක්ෂ

ඩබ්ලිව්. ඒ. ප්‍රියන්ත අබේසිංහ මහතා 2015 නොවැම්බර් 2 වැනි දින, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස පත්විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදි (විශේෂ) උපාධිය ලබා ඇති අබේසිංහ මහතා මැණික් අධ්‍යයන ඩිප්ලෝමාවක් ද ලබා ඇති අතර, මැණික් කැනීම, මැණික් හඳුනාගැනීම, මැණික් තක්සේරුව මෙන්ම යාන්ත්‍රික කැනීම් පිළිබඳ වසර 10 ක අත්දැකීම් ද හෙබි ඇයෙකි. ඔහු හෝටල් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා තිබේ.

අබේසිංහ මහතා ප්‍රාදේශීය ඉරාමීය සංවර්ධන බැංකුවේ දිස්ත්‍රික් කළමනාකරුවකු වශයෙන් ද 1988 සිට 1994 දක්වා සේවය කර ඇත.



**ඒ. ආර්. දේශප්‍රිය මහතා**

අධ්‍යක්ෂ

ඒ. ආර්. දේශප්‍රිය මහතා රාජ්‍ය සේවයේ වසර 30 ක අත්දැකීම් හෙබි ඇයෙකි. ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රවල සේවය කළ වකවානුව තුළ මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂවරයෙකු සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වැනි විවිධ තනතුරු හෙබවූ ඇයෙකි.

භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා වශයෙන් වත්මන් තනතුර භාරගැනීමට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් ඔහු සේවය කර ඇත. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් මෙන්ම සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ ද ඔහු සේවය කරයි.

ඒ. ආර්. දේශප්‍රිය මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ විද්‍යාවේදි උපාධිය ද, ස්ලෝවේනියාවේ ලුබ්ලිජානා විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධිය ද ලබා තිබේ.



**කේ. ඩී. සෙනරත් බණ්ඩාර මහතා**

අධ්‍යක්ෂ

බණ්ඩාර මහතා 2014 පෙබරවාරි මස පටන් ලංකා බැංකුවේ නාමික අධ්‍යක්ෂවරයා වන අතර, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවේ මූලාසනය දරයි. ඔහු ලංකා බැංකුවේ ස්ථීර සේවකයෙකු වන අතර, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකි. ලංකා බැංකුවේ ඔහු හොඳවන රාජකාරී ගෞරව අතර, විකුණුම්, උපායමාර්ග කළමනාකරණය සහ ශාඛා මෙහෙයුම් කටයුතු ද පවතී.

තොරතුරු පද්ධති, ආයෝජන, නාණ්ඩාගාර කළමනාකරණය, ජාත්‍යන්තර බැංකුකරණය සහ ආයතනික බැංකුකරණය වැනි දේශීය සහ විදේශීය වශයෙන් මනා පරිචයක් ලබා සිටින ඔහු බැංකු ක්ෂේත්‍රයේ වසර 27 කට වැඩි අත්දැකීම් ලැබුවෙකි. ඔහු සීමාසහිත ලංකා බැංකු (එක්සත් රාජධානිය) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් සේවය කර ඇත. බැංකුවට බැඳීමට පෙර ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාවාර්යවරයෙකු වශයෙන් ද මහවැලි අධිකාරියේ ද සේවය කර ඇත.

ණය සහ ආයෝජන කළමනාකරණය විෂය ක්ෂේත්‍රයන්හි සම්පත්දායකවරයෙකු වශයෙන් ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ද සේවය කර ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියකු වන බණ්ඩාර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් සම්මාන සාමාර්ථයක් සහිතව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගෙන ඇත.

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ගෞරව සාමාජිකයෙකු වන ඔහු බැංකු කළමනාකරණය පිළිබඳ එම ආයතනයෙන් පශ්චාත් ඩිප්ලෝමාව දිනාගත්තේ 1998 හොඳම ශිෂ්‍යයා බවට පත් වෙමිනි.

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලක සභාවේ සභිකයෙකු මෙන්ම වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වශයෙන් ද ක්‍රියා කරයි. තවද, ඔහු ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභිකයකු මෙන්ම කොළඹ, ජාත්‍යන්තර සමර්කරණ මධ්‍යස්ථානයේ සාමාජිකයෙකු ලෙසින් ද සේවය කරයි.



**ජගත් ගමනායක මහතා**

අධ්‍යක්ෂ

ගමනායක මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකි. ඔහු බැංකු ක්ෂේත්‍රයේ 20 වසරකට අධික අත්දැකීම් ලැබුවෙකි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවට බැඳීමට පෙරාතුව, පොහොර, ඉදිකිරීම්, නිෂ්පාදන සහ පාරිභෝගික නිෂ්පාදන කට්ඨාන ක්ෂේත්‍ර ගණනාවක සේවය කර ඇත.

ඔහු ශ්‍රී ලංකා අලෙවිකරුවන්ගේ ආයතනයේත් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේත් ගෞරව සාමාජිකයෙකි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන්, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (විශේෂ) උපාධියත් ලබා තිබේ. තවද, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකුකරණය සහ මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාවත් වරලත් අලෙවිකරුවන්ගේ ආයතනයේ (එක්සත් රාජධානිය) අලෙවිකරණ ඩිප්ලෝමාවත් ලබා ඇත. ඔහු වරලත් අලෙවිකරුවකු ද වේ.

ඔහු වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සභිකයෙකු මෙන්ම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ විකල්ප අධ්‍යක්ෂවරයෙකු ද වේ.

තවද, ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සහ ඇත්වයනාස් විශ්වවිද්‍යාල පීඨයේ දේශකයෙකු ලෙස ද සේවය කරයි.



**කේ. ඩී. රාජපක්ෂ මහතා**

අධ්‍යක්ෂ

කේ. ඩී. රාජපක්ෂ මහතා මහජන බැංකුවේ ව්‍යවසාය බැංකුකරණය පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වන අතර, බැංකු ක්ෂේත්‍රයේ වසර 30 ක් ඉක්මවූ අත්දැකීම් ලැබුවෙකි. ඔහු නීතිඥයෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ දෙවැනි පෙළ ගෞරව උපාධියක් ද ලබා ඇත.

ඔහු ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ ඩිප්ලෝමාවක් ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ගෞරව සාමාජිකයෙකු ද වේ.

රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම කෘෂිකාර්මික සහ ගොවිජන සේවා රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ විකල්ප අධ්‍යක්ෂවරයෙකු ලෙසත් සේවය කරයි.





**සමාරා හේරත් මැතිනිය**

අධ්‍යක්ෂිකා

සමාරා හේරත් මැතිනිය, ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය ලබා ඇත. මූල්‍ය/ගිණුම්කරණ ක්ෂේත්‍රයේ සිය වෘත්තීය ඇරඹුම සමාරා, සීමාසහිත වනික් සමාගමේ ආයතනමය මූල්‍ය අංශයේ සේවය කළාය.

අනතුරුව ඇයගේම දැන්වීම ඒජන්සියක් පිහිටුවීය. දැන් ඇය ලොව ප්‍රචලිත ආහරණ සන්නාමකරණ, අලෙවිකරණ සහ මානව සම්පත් අංශ ප්‍රධානී වශයෙන් සේවය කරයි. ලන්ඩන්, මාලදිවයින, ශ්‍රී ලංකාව, සිෂෙල්ස් සහ මැලේසියාව පුරා පැතිරුණු සැපයුම් දාමය ඔස්සේ වටිනා ආහරණ ප්‍රවර්ධනය කිරීමේ වගකීම ඇයට පැවරී ඇත. සමාගමේ සමස්ත මානව සම්පත් මෙහෙයුම් සහ කළමනාකරණය ද ඇය අතින් ඉටු වේ.



**ඒ. එච්. එම්. රියාස් මහතා**

අධ්‍යක්ෂ

කළමනාකරණ උපදේශන, ආයතනික මූල්‍ය, ආයෝජන කළමනාකරණය, අවදානම කළමනාකරණය, භාණ්ඩාගාර මෙහෙයුම් සහ ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ මෙහෙයුම් ක්ෂේත්‍රවල වසර 26 ක අත්දැකීම් ලත් ආයෝජන බැංකුකරුවෙකි.

ව්‍යාපාර සහ ව්‍යාපාර ඒකක පිහිටුවීම, සමාගම් ප්‍රතිව්‍යුහකරණය, ආයෝජන දෙපාර්තමේන්තු, ආයෝජන කළමනාකරණ සමාගම් වැනි මූල්‍ය අංශයේ සමාගම් වර්ගීකරණය, ප්‍රාථමික ගනුදෙනුකාර මෙහෙයුම් සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම යනාදී ක්ෂේත්‍රවල ඔහුගේ ප්‍රාගුණය විහිදී පවතී. ඒ. සී. එම්. ඒ. (එක්සත් රාජධානිය) සී. ජී. එම්. ඒ. කොළඹ විශ්වවිද්‍යාලයෙන්, ව්‍යාපාර පරිපාලන දෙවැනි පෙළ උසස් ශාස්ත්‍රවේදී උපාධිය ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ඇති ගණකාධිකාරීවරයෙකි.

‘අර්න්ස්ට් ඇන්ඩ් යංග්’ ආයතනයෙන් වෘත්තීය පීච්ටය ඇරඹූ ඔහු මූල්‍ය විශ්ලේෂක වශයෙන් ‘සෙලින්කෝ සෙක්‍යුරිටිස් ඇන්ඩ් ෆයිනෑන්ෂල් සර්විසස්’ සමාගමට බැඳී වසර තුනක දී ආයෝජන ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරට උසස් විය. ඉන් අනතුරුව ඔහු ආයෝජන ප්‍රධානී වශයෙන් ‘යුනිසන් ඇෂුවරන්ස්’ සමාගමට බැඳුණි.

යුනිසන් ඇෂුවරන්ස් සමාගමේ ආයෝජන ප්‍රධානී වශයෙන් සාමාන්‍ය සහ පීච්ට රක්ෂණ අරමුදල් දෙකම පාලනය කරමින් ආයෝජන ප්‍රතිපත්ති සැකසුම් සහ ක්‍රියාත්මක කිරීම් භාරව කටයුතු කළේය. ආයෝජන අංශය ස්ථාපිත කළ ඔහු සාමාන්‍ය සහ පීච්ට රක්ෂණ ඉලක්කගත ආදායම සපුරා ගැනීමට සමත් වූ අතර සියළු නියාමන අවශ්‍යතා සපුරාලමින් සඵලදායී මූල්‍ය සහ අවදානම කළමනාකරණ කාර්යය ද ඉටු කරන ලදී.



**නිරන්ජන් අරුල්ප්‍රගාසම් මහතා**

අධ්‍යක්ෂ

නිරන්ජන් අරුල්ප්‍රගාසම් මහතා අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූයේ 2015 නොවැම්බර් 16 දින දී ය.

අරුල්ප්‍රගාසම් මහතා INSEAD ව්‍යාපාර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධිය ලබා සිටින අතර, ආර්ථික විද්‍යාව සහ නීතිය හැදෑරීම සඳහා එක්සත් ජනපද මැන්ඩේස්ටර් විශ්වවිද්‍යාලයෙන් කොඞි අනන් ජාත්‍යන්තර ශිෂ්‍යත්වය පිරිනැමිණි. අරුල්ප්‍රගාසම් මහතා නීතිඥයකු වන අතර, පොදු නීතිය සහ සිවිල් නඩුකරණය පිළිබඳ විශේෂඥතාවක් දරයි. ඔහු මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙකි. ඊට ප්‍රථමයෙන්, නිව්යෝර්ක් නුවර මෙරල් ලින්ච් බැංකුවේ ආයෝජන බැංකුකරුවකු වශයෙන් ද 'AMBA ඊසම්ච්' ආයතනයේ ආශ්‍රිත උප සභාපතිවරයෙක් වශයෙන්ද සේවයකර ඇත.

වසර හයකට පසු, ශ්‍රී ලංකා මහ බැංකුවෙන්, නියාමනය වන ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමක් වූ 'එන්ට්‍රස්ට් සේකයුර්ට්ස්' සමාගමට එහි සාමාන්‍යාධිකාරී වශයෙන් සේවයට බැඳුණි. සමාගමේ සමස්ත කළමනාකරණය භාරව කටයුතු කළ ඔහුට ප්‍රධාන සමාගමට අමතරව එම වසර 10 ක කාලසීමාවේ දී ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම, බලපත්‍රලාභී මූල්‍ය සමාගම සහ ආයෝජන කළමනාකරණ සමාගමේ විධායක අධ්‍යක්ෂ/සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට උසස් කෙරිණි.

ඔහු 2013 දී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය වන ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමක් වූ 'හැට්වෙල්න් සේකයුර්ට්ස්' සමාගමට එහි ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් බැඳුණු අතර, මාස තුනක් ඇතුළත එම සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට උසස් කෙරිණි. ප්‍රධාන සමාගමේ අධීක්ෂණ කටයුතු ද, ශ්‍රී ලංකා සුරැකුම් සහ විනිමය කොමිසමේ ආයෝජන කළමනාකරණ කටයුතු යටතේ පාලනය විය. සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් සමස්ත කළමනාකාරිත්වය මෙහෙයවමින් සමාගම පාඩු ලැබූ තත්ත්වයෙන් ලාභ ඉපැයීමේ තත්ත්වයට පරිවර්තනය කිරීමට ඔහු සමත් විය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද ඔහු සේවය කර තිබේ.

රියාස් මහතා, සමාගම් කිහිපයකම ආයෝජන කළමනාකරණය, භාණ්ඩාගාර කළමනාකරණය සහ ව්‍යාපාර ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ උපදේශකවරයෙකු වශයෙන් වර්තමානයේ තම වෘත්තීය සේවා සපයයි.

# ආයතන කළමනාකරණ සමූහය



## පී. ඒ. ආර්යපාල මහතා

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී

පී. ඒ. ආර්යපාල මහතා 2014 වසරේ සිට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කරයි. සංවර්ධන බැංකුකරණය, සමූපකාර සහ ශාඛා බැංකුකරණය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැනි ක්ෂේත්‍රවල විශේෂඥ දැනුමක් ඇතිව අවුරුදු 37 ක බැංකු සේවා අත්දැකීම් ලබා තිබේ. 1978 දී මහජන බැංකුවට බැඳුණු ආර්යපාල මහතා, ශාඛා කළමනාකරු, කලාප සහකාර සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරු හොබවමින් 2014 සැප්තැම්බර් දක්වා සේවය කළේය. ඔහු ව්‍යාපාර පරිපාලන විශේෂ විද්‍යාවේදී උපාධියක් නීතීවේදී උපාධියක් ලබා ඇති අතර, නීතිඥයකු වශයෙන් සේවය කරයි. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ගෞරව සාමාජිකයෙකු වන ඒ මහතා ශ්‍රී ලංකා ගිණුම්කරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ ද ආශ්‍රිත සාමාජිකයෙකි. ඔහු, සමූපකාර, ව්‍යාපෘති ණයදීම, ක්ෂුද්‍ර මූල්‍යකරණය, මානව සම්පත් කළමනාකරණය සහ ශාඛා ව්‍යාපාර/බැංකුකරණ ක්ෂේත්‍රයන්හි දේශීය හා විදේශීය පාර්ශ්ව පුහුණුවක් හා ප්‍රගුණතාවක් ලබා ඇති අතර, ඔහු මහජන බැංකුවේ සේවය කළ සමයේ දී කුඩා හා මධ්‍යම පරිමාණ බැංකුකරණය කුඩා හා මධ්‍ය පරිමාණ මධ්‍යස්ථාන සංකල්පය සහ සංවර්ධන ණයදීම් යනාදී අංශ නව පවයකින් පුබුදු කරවීය.

## වජිර ජයසිංහ මහතා

ප්‍රධාන තොරතුරු නිලධාරී

වජිර ජයසිංහ මහතා වසර විස්සකට අධික අත්දැකීම් ලත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු වන අතර, 2011 දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට බැඳුණි. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා තිබේ. තවද, තායිලන්තයේ තාක්ෂණ ආසියා ආයතනයෙන් විද්‍යා ශාස්ත්‍රපති උපාධියත්, එක්සත් ජනපදයේ හවායි විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. උපාධිය නිමකර ගැනීමෙන් පසුව 'අයි. ඩී. එම්. වර්ල්ඩ් ට්‍රේඩ් කෝපරේෂන්' සමාගමේ පද්ධති ඉංජිනේරුවරයකු වශයෙන් වෘත්තීය ඇරඹීය. මූල්‍ය සේවාකරණය සහ බැංකු ක්ෂේත්‍රයේ කළමනාකරුවකු වශයෙන් වසර 15 කට අධික සේවා පළපුරුද්දක් ලබා ඇත. ඔහු බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සහතිකලාභී තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු පමණක් නොව, එක්සත් ජනපදයේ ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ සහතික ලත් ව්‍යාපෘති කළමනාකරණ වෘත්තිකයෙකු ද වේ. ජයසිංහ මහතා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ වර්ලන් ඉංජිනේරුවරයෙකි.

## පී. කුහන් මහතා

ප්‍රධාන අවදානම් නිලධාරී

පී. කුහන් මහතා වෘත්තීය බැංකුකරුවකු වන අතර, 'එච්. එන්. ඩී.' සහ 'යුනියන්' බැංකුව යන පිළිගත් පුද්ගලික බැංකු දෙකක සේවය කිරීමෙන් අනතුරුව 2011 සැප්තැම්බර් මස ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට එක් විය. බැංකු ක්ෂේත්‍රයේ විවිධ කළමනාකරණ තනතුරු දරමින් 25 වසරක අඛණ්ඩ සේවාවක් ඉටු කර ඇති ඔහු සංවර්ධන බැංකුකරණය, අවදානම කළමනාකරණය, ආයතනමය ණය, ශාඛා බැංකුකරණය සහ වෙළඳ හා මූල්‍යකරණය යනාදී ක්ෂේත්‍රවල අත්දැකීම් ලද්දෙකි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද මූල්‍ය ආර්ථික විද්‍යා සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාව ද ලබා ඇත. මීට අමතරව, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් බැංකු කළමනාකරණය, පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, බැංකුකරණය හා මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාව ද මොරටුව විශ්වවිද්‍යාලයෙන් ජාතික තාක්ෂණවේදී ඩිප්ලෝමාව ද නිම කරගෙන ඇත. ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ ගෞරව සාමාජිකයෙකි.



**අපිත් අලුතකෝන් මහතා**

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ණය සහ අයකිරීම්

අපිත් අලුතකෝන් මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විශේෂ වාණිජ උපාධිය 1987 දී ලබාගෙන ඇත. ඔහු වරලත් ගණකාධිකාරී ආයතනයේ මෙන්ම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ද ආවේණික සාමාජිකයෙකි. ඔහුගේ බැංකු වෘත්තීය ආරම්භ වූයේ 1979 දී, මහජන බැංකුවෙනි. ඔහු සභා සංවර්ධන බැංකුව පිහිටුවීමේදී ලා එති ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් දැක්වී කටයුතුවෙයි. අනතුරුව 'එල්. බී. ගයිනන්ස්' සමාගමට බැඳුණු ඔහු, එහි සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස වසර 7 ක් කැපවී ක්‍රියා කළේය.

අලුතකෝන් මහතා හට බැංකු ක්ෂේත්‍රයේ සහ මූල්‍ය සේවා අංශයන්හි වසර 38 ක මූල්‍ය හා කළමනාකරණ අත්දැකීම් තිබේ. මීට අමතරව, අඛණ්ඩ ගයිනන්ස් සමාගම බිහි කිරීමට ක්‍රියා කළ ඔහු 2006 දී එහි ප්‍රථම සාමාන්‍යාධිකාරී ලෙස පත්විය. 2010 වසරේ දී 'ග්ලෝබල් ට්‍රස්ට් ගයිනන්ස්' සමාගම බිහි කිරීමේ කටයුතු ඉටු කළ ඔහු, එහි ප්‍රථම සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී බවට පත් විය. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට බැඳීමට පෙරාතුව ඔහු ණය අංශ ප්‍රධානී වශයෙන් නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාවේ සේවය කළේය.

**ජගත් කරුණාතිලක මහතා**

මානව සම්පත් සංවර්ධන සහ පරිපාලන ප්‍රධානී

මානව සම්පත් විශේෂඥවරයෙකු ලෙස වසර 30 ක පළපුරුද්ද ඇති ජගත් කරුණාතිලක මහතා 2014 දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට එක් විය. ඔහු, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී/මානව සම්පත් සහ ප්‍රසම්පාදන ප්‍රධානී වශයෙන් සේවය කර ඇත. (ලෝක බැංකු ආධාර ව්‍යාපෘතියක් වූ) ගැමි දිරිය ව්‍යාපෘතියේ මානව සම්පත් සංවර්ධන සහ පරිපාලන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ද ඔහු සේවය කර ඇත. තවද, ඔහු, ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ මානව සම්පත් සංවර්ධන සහ පරිපාලන අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා සමුපකාර කළමනාකරණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක සහ පරිපාලන සහ මූල්‍ය කළමනාකරු වශයෙන් ද සේවය කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් (1986) ව්‍යාපාර කළමනාකරණ විශේෂ උපාධිය මෙන්ම මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි සහතිකය (1996) සහ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධිය (2003) හිමි කරගෙන ඇත. ඔහු ශ්‍රී ලංකා සේවක කළමනාකරණ ආයතනයේ ආවේණික සාමාජිකයෙකි. එම ආයතනයේ 2010 ජාතික මානව සම්පත් විශිෂ්ටතා කුසලතා සම්මානය ඔහු දිනා ගත්තේය. කරුණාතිලක මහතා සහතික ලත් මානව සම්පත් විගණකවරයෙකු වශයෙන් 'අයි. පී. එම්.' ආයතනයෙන් 2017 දී සහතිකය දිනා ගත්තේය.

**සුමේධ එදිරිසූරිය මහතා**

ප්‍රධාන මූල්‍ය නිලධාරී

සුමේධ එදිරිසූරිය මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විද්‍යාවේදී විශේෂ උපාධිය 1992 ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ගෞරව සාමාජිකයෙකි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. එදිරිසූරිය මහතා, කොළඹ 'අර්න්ස්ට් ඇන්ඩ් යූග්', ජාතික සංවර්ධන බැංකුව සහ සෙලෝන් බැංකුව වැනි ප්‍රධාන පෙළේ ආයතනවල විගණන, ගිණුම්කරණ, බඳුකරණ, කළමනාකරණ උපදේශන සහ බැංකුකරණ සහ මූල්‍ය යනාදී ක්ෂේත්‍රවල වසර 26 ඉක්මවූ අත්දැකීම් ලද්දෙකි. ඔහු 2017 ජනවාරි මස ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට එක් විය. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී තනතුරට පත්වීමට පෙර ඔහු, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී, අනුකූලතා නිලධාරී සහ වැඩබලන සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී තනතුරු ද හොබවා තිබේ.



# ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරීවරුන්/ ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරීවරුන්

01

**පළාත:** උතුර මැද පළාත  
**ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී**  
**නම:** සු. බී. සේමසිංහ මහතා  
**සුදුසුකම්:** වාණිජවේදී (විශේෂ) උපාධිය - කොළඹ විශ්වවිද්‍යාලය

02

**පළාත:** දකුණු පළාත  
**ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී**  
**නම:** සී. එල්. පිහිල්ලන්ද මහතා  
**සුදුසුකම්:** වාණිජවේදී (විශේෂ) උපාධිය - කැලණිය විශ්වවිද්‍යාලය  
 කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - ජේරාදෙනිය විශ්වවිද්‍යාලය

03

**පළාත:** මධ්‍යම පළාත  
**ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී**  
**නම:** ඩී. එම්. සේනාරත්න බණ්ඩාර මහතා  
**සුදුසුකම්:** වාණිජවේදී (විශේෂ) උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය



01

02

03



04

05

06

04

**පළාත:** වයඹ පළාත  
**ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී**  
**නම:** ඒ. එච්. එම්. එම්. ඩී. ජයසිංහ මහතා  
**සුදුසුකම්:** ව්‍යාපාර පරිපාලන විද්‍යාවේදී (විශේෂ) උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - වයඹ විශ්වවිද්‍යාලය  
 ප්‍රාදේශීය සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - එන්. අයි. ඩී. එම්. සහ ආර්. ඩී. බී. හෙදර්ලන්තය, බැංකු කළමනාකරණ පශ්චාත් උපාධි විධායක ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

05

**පළාත:** ඌව පළාත  
**ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී**  
**නම:** ඩී. එම්. ටී. එස්. කුමාර මහතා  
**සුදුසුකම්:** ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

06

**පළාත:** බස්නාහිර පළාත  
**ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී**  
**නම:** ඩබ්ලිව්. එස්. හේවාලසම් මහතා  
**සුදුසුකම්:** ආර්ථික විද්‍යා (විශේෂ) ශාස්ත්‍රවේදී උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය





07



08



09

07

පළාත: සබරගමුව පළාත  
 ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී  
 නම: ඒ. එච්. එම්. පී. අබේරත්න මහතා  
 සුදුසුකම්: වාණිජවේදී (විශේෂ) උපාධිය - කැළණිය විශ්වවිද්‍යාලය  
 ක්ෂුද්‍ර මූල්‍යකරණ ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

08

පළාත: නැගෙනහිර පළාත  
 ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී  
 නම: අයි. ජේ. විජේසේකර මහතා  
 සුදුසුකම්: වාණිජවේදී (විශේෂ) උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

09

නම: සහන් සේනාධීර මහතා  
 ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී  
 සුදුසුකම්: වාණිජවේදී (විශේෂ) උපාධිය - කැළණිය විශ්වවිද්‍යාලය

10

නම: ඩබ්ලිව්. පී. ජේ. ජේ මදාස මහතා  
 ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී - මූල්‍ය හා සැලසුම්  
 සුදුසුකම්: වාණිජවේදී (විශේෂ) උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය  
 වාණිජ උසස් ජාතික ඩිප්ලෝමාව, ඒ. එම්. පී. එම්. ඒ. (එක්සත් රාජධානිය)

11

නම: එස්. ඒ. සු. ආර්. කේ. සිංහලතොඩ මහතා  
 ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී - මෙහෙයුම්  
 සුදුසුකම්: වාණිජවේදී (විශේෂ) උපාධිය - කැළණිය විශ්වවිද්‍යාලය

12

නම: කේ. පී. දහනායක මහතා  
 ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී - න්‍යෂ්ට පරිපාලනය  
 සුදුසුකම්: වාණිජවේදී (විශේෂ) උපාධිය - රුහුණ විශ්වවිද්‍යාලය  
 කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - රජරට විශ්වවිද්‍යාලය

13

නම: ඩබ්ලිව්. එම්. නිමල් ද සිල්වා මහතා  
 ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී - පරිපාලන  
 සුදුසුකම්: ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය -  
 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය



10



11



12



13

# සහකාර සාමාන්‍යාධිකාරීවරුන්/ ඒකක ප්‍රධානීන්

**01**

**නම:** කේ. ආරියතිලක මහතා  
සහකාර සාමාන්‍යාධිකාරී - ක්ෂුද්‍ර මූල්‍ය සහ විශේෂ ව්‍යාපෘති  
**සුදුසුකම්:** මානව සම්පත් සංවර්ධන උසස් ජාතික සිප්ලෝමාව - ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය

**02**

**නම:** සී. එස්. වේරගොඩ මැතිනිය  
සහකාර සාමාන්‍යාධිකාරී  
**පළාත:** දකුණු පළාත  
**සුදුසුකම්:** ව්‍යාපාර පරිපාලන විද්‍යාවේදී (විශේෂ) උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

**03**

**නම:** ඩබ්ලිව්. එම්. ඩී. එස්. වික්‍රමසිංහ මහතා  
සහකාර සාමාන්‍යාධිකාරී - අනුකූලතා  
**සුදුසුකම්:** වාණිජවේදී (විශේෂ) උපාධිය - රුහුණ විශ්වවිද්‍යාලය  
ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධි පාඨමාලාව - කොළඹ විශ්වවිද්‍යාලය  
බැංකු අවදානම් කළමනාකරණ සහතිකපත්‍ර පාඨමාලාව - ස්විඩන්



01



02



03



04



05



06

**04**

**නම:** ජී. එස්. ඩී. ද සිල්වා මහතා  
සහකාර සාමාන්‍යාධිකාරී - උසස් සහ අය කර ගැනීම්  
**සුදුසුකම්:** ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

**05**

**නම:** ඩබ්ලිව්. කෝට්ටේ මහතා  
සහකාර සාමාන්‍යාධිකාරී - මානව සම්පත් සේවා  
**සුදුසුකම්:** වාණිජවේදී (විශේෂ) උපාධිය - රුහුණ විශ්වවිද්‍යාලය

**06**

**නම:** ඩබ්ලිව්. ඩී. ඊ. ජී. වරකගොඩ මහතා  
සහකාර සාමාන්‍යාධිකාරී  
**පළාත:** ඌව පළාත  
**සුදුසුකම්:** ව්‍යාපාර පරිපාලන (විශේෂ) විද්‍යාවේදී උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය  
අන්තර්වාර විභාගය - ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය



07



08



09

**07**

**නම:** බී. එච්. එම්. එස්. බස්නායක මහතා  
සහකාර සාමාන්‍යාධිකාරී  
**පළාත:** මධ්‍යම පළාත  
**සුදුසුකම්:** ව්‍යාපාර පරිපාලන (විශේෂ) විද්‍යාවේදී උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය  
කළමනාකරණ සිප්ලෝමාව - ඌව විශ්වවිද්‍යාලය

**08**

**නම:** එල්. බී. උපාල මහතා  
සහකාර සාමාන්‍යාධිකාරී  
**පළාත:** බස්නාහිර පළාත  
**සුදුසුකම්:** වාණිජවේදී (විශේෂ) උපාධිය - කැලණිය විශ්වවිද්‍යාලය

**09**

**නම:** බී. එම්. යූ. එස්. බස්නායක මහතා  
සහකාර සාමාන්‍යාධිකාරී  
**පළාත:** උතුරු මැද පළාත  
**සුදුසුකම්:** කෘෂිකර්ම සිප්ලෝමාව, කෘෂි විද්‍යාලය, පැල්වෙහෙර



10

11

12

**10**

නම: ආර්. එම්. ආර්. රත්දෙනිය මහතා  
 සහකාර සාමාන්‍යාධිකාරී  
 පළාත: වයඹ පළාත  
 සුදුසුකම්: ශාස්ත්‍රවේදී උපාධිය - ජේරාදෙනිය විශ්වවිද්‍යාලය

**11**

නම: ඩී. එස්. පී. සී. හඳුන්ගේවා මහතා  
 සහකාර සාමාන්‍යාධිකාරී - අලෙවි සහ ව්‍යාපාර ප්‍රවර්ධන

**12**

නම: ඩී. පී. ධර්මලාස මහතා  
 සහකාර සාමාන්‍යාධිකාරී  
 පළාත: උතුරු පළාත  
 සුදුසුකම්: ශාස්ත්‍රවේදී උපාධිය - ජේරාදෙනිය විශ්වවිද්‍යාලය

**13**

නම: ඩී. ආර්. ඩී. පුෂ්පකුමාර මැතිනිය  
 සහකාර සාමාන්‍යාධිකාරී - මානව සම්පත් සංවර්ධන  
 සුදුසුකම්: වාණිජවේදී (විශේෂ) උපාධිය - කැලණිය විශ්වවිද්‍යාලය

**14**

නම: පී. කෝරළේගෙදර මහතා  
 ප්‍රධාන අභ්‍යන්තර විගණක  
 සුදුසුකම්: ශාස්ත්‍රවේදී උපාධිය, ඒ. අයි. ඩී.

**15**

නම: කසුනි පින්නවල මැතිනිය  
 ප්‍රධාන නීති නිලධාරී/අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්  
 සුදුසුකම්: නීතිඥ



13

14

15

# අවදානම් කළමනාකරණය

ආරම්භයේ පටන් විවිධාකාර අවදානම් තත්ත්වයන්ට විවරවූ ව්‍යාපාරයකි, බැංකුකරණය, වෙළඳපොළ සහ මෙහෙයුම් ආදී අවදානම් තත්ත්වයන්ට බැංකු මූලිකව නිතරින්ම මුහුණ දෙයි. කෙසේ වුවත්, මෑතක දී අත්දැකූ තාක්ෂණයේ දියුණුව, නියාමනය සහ මූල්‍ය අර්බුද හමුවේ බහුවිධ ප්‍රභේදයන්ගේ අවදානම්, එනම් ක්‍රමෝපාය අවදානම, අනුකූලතා අවදානම හෙතික අවදානම, ගරුත්ව අවදානම වැනි අවදානම් තත්ත්වයන්ට බැංකු යොමු කර ඇත. මෙකී සන්දර්භය තුළ තම අවදානම සංස්කෘතිය සහ අවදානම කළමනාකරණ භාවිතාවන්ට සෑම බැංකුවකම ඉහළ අවධානයක් ලැබී තිබේ.


අවදානම සහ ලැබීම් අතර ධනාත්මක සබඳතාව සහ වත්කම් මත ලැබීම් පහත මට්ටමක පවතින විට, පිළිගත හැකි තරමේ භාරක මත ලැබීම් ජනනයෙහි ලා වේගවත්ව ක්‍රියාත්මක වූ විට බැංකු ඉහළ මට්ටමක අවදානමක් උපකල්පනය කළ යුතු වේ. එහි ප්‍රතිඵලයක් ලෙසින්, අවදානම සහ ලැබීම් අතර ප්‍රශස්ත ගැලපුම් සාමයක් බැංකු විසින් තීරණය කළ යුතු වේ.

වත්මන් තරගකාරී බැංකුකරණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ අවදානම් කළමනාකරණය සැලකෙන්නේ ව්‍යාපාර සවිසක්, ලාභදායීතා දර්ශකයක්, යහපාලනයේ අංගයක් මෙන්ම එනමින් අවසානයේ දී ව්‍යාපාර මාධ්‍යයක් වශයෙනි. ඒ අනුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවන්, බැංකුවට සුදුසු හොඳම භාවිතාවන් අනුගත කරගැනීමේ ක්‍රියාවලියේ නිරතව සිටී.

## ණය අවදානම කළමනාකරණය

ණයගැතිකා විසින් ණය ආපසු ගෙවීමේ හෝ ගිවිසුම්ගත බැඳීමක් කඩ කිරීම නිසා මුල් මුදල හෝ මූල්‍ය ප්‍රසාදයක් අහිමි වීම, ණය අවදානම ලෙස සැලකේ.

## භූගෝලීය ඒකරාශීකරණය



## ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ණය අවදානම කළමනාකරණය

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සමස්ත වත්කම් වලින් සමස්ත ණය විවරවීම 81.58% කි. බැංකුවේ ප්‍රධානතම ව්‍යාපාරය වන්නේ ණය සැපයීම බැවින් කළමනාකරණය යටතේ පවත්නා වැදගත්ම අවදානම් ප්‍රභේදය වන්නේ ණය අවදානමයි.

ඉකුත් වසරට සාපේක්ෂව 20.82% ක වර්ධනයක් වාර්තා කරමින් අපගේ ණය දීම කළම රු. බිලියන 106.80 දක්වා මේ වසර තුළ ඉහළ නැගිණි. කෙසේ වුවත්, 2016 වසර තුළ දීත් රු. මිල ගණන් සහ එහි උච්චාවචනයන් වසරෙහි බැංකු ක්ෂේත්‍රය පොදුවේ ගත් විට අවධානයකින් පසු විය.

උකස් අත්තිකාරම්වල අවදානම පාලනයට නතුව පවත්වා ගැනීමේ අවධානය:


- නැවත අය කර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රබල කිරීම
- වෙන්දේසි ක්‍රියාවලිය නිතර බල ගැන්වීම
- කුඩා හා මධ්‍ය පරිමාණ, කෘෂි සහ නිවාස අංශ වෙත ණය කළම විවිධාංගී කිරීම

වැනි පියවර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් ද අනුගමනය කරන ලදී. එමඟින් සිය ණය දීමේ කළම වෙනත් අංශවලට ද විවිධාංගීකරණය කරමින් අවදානම ඒකරාශී වීම සාර්ථකව මැඩපවත්වා ගැනීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමත් විය.

අංශය	HHI	
	2016	2015
කෘෂිකර්ම	0.021	0.020
සත්ව පාලනය	0.001	0.001
කර්මාන්ත (කුඩා හා මධ්‍ය පරිමාණ)	0.080	0.059
වෙළඳ සහ සේවා	0.000	0.000
නිවාස	0.104	0.128
උකස්	0.003	0.004
වෙනත් ප්‍රමුඛතා	0.019	0.020
කාර්යමණ්ඩලය	0.001	0.001
එකතුව	0.229	0.232



**නිෂ්පාදිත අනුව ඒකරාශී වීම**



**ණය අවදානම කළමනාකරණ ක්‍රියාවලිය**

සංවර්ධන බැංකුවක් වශයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රධානතම ව්‍යාපාර විෂය වන්නේ ණය දීම බැවින් වෙනත් බැංකුවක මෙන්ම බැංකුවේ සමස්ත අවදානම් පාත්‍රතාව එමගින් වැඩිවීමට පුළුවන. එබැවින්, ණය අවදානම කළමනාකරණ ක්‍රියාවලිය සඳහා බැංකුව සැලකිය යුතු බර තැබීමක් කර ඇත. ඒ අනුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලත් ණය අවදානම කළමනාකරණ ප්‍රතිපත්තියක් පිහිටුවා ඇති අතර, එය වාර්ෂිකව සමාලෝචනය කෙරේ. මෙම ප්‍රතිපත්තිය සහ ආකෘතිය මත පිහිටා බැංකුවේ ණය අවදානමේ හානිය අවම කිරීම, කළමනාකරණය සහ මැන බැලීම සිදු කරයි.

**ආංශික සීමා සහ අනුමත කිරීමේ බලතල පැවරීම**

ණය ලබා දීමේ දී අනුමත ආංශික සීමා බැංකුව ස්ථාපිත කර ඇත. මෙම ආංශික සීමා මාසිකව විශ්ලේෂණය කරන අවදානම කළමනාකරණ අංශය, එය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරයි. මෙකී අනුමත සීමා අනුව සිය ඉලක්ක සකසා ගන්නා ලෙස ණය අංශය සහ ව්‍යාපාර ඒකක (ශාඛා 265) වෙත උපදෙස් සැපයේ. ණය අංශය වාරානුකූලව සිය කාර්ය මණ්ඩලයේ දැනුම වර්ධනය කිරීමෙහි ලා විවිධ පුහුණු වැඩසටහන් සහ චක්‍රලේඛ බෙදා දීම සිදු කරයි. ණය පහසුකම් අනුමත කිරීමේදී නිශ්චිත අනුමත කිරීමේ පැවරුම් මට්ටම් පහවා තිබේ. අන්දැකීම් ලත් ණය නිලධාරීන් විසින් ණය යෝජනා විශ්ලේෂණය කර අදාළ අනුමත අධිකාරී මට්ටම වෙත යොමු කරයි. එහෙත් ඉහළ අගයක ණය යෝජනා අනුමත කරනු ලබන්නේ ණය කමිටුව සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ණය සහ අය කර ගැනීම) අධිකාරී මට්ටම අභිභවා යන ණය යෝජනා, ප්‍රධාන අවදානම නිලධාරීගේ ස්වාධීන අගයුමට පාත්‍ර වේ. 2014 දී හඳුන්වා දුන් ව්‍යුහගතන ඇගයුම් සහ අනුමැතිය දීමේ ක්‍රියාවලිය අඛණ්ඩව බැංකුව විසින් අනුගමනය කරන අතර එමගින් බැංකුවේ ණය කළඹ අවදානම කළමනාකරණයට මහෝපකාරී වී තිබේ.


**ණය හානි සඳහා ප්‍රතිපාදන**

මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකු උපදෙස් මාලාව විසින් හඳුන්වා දී ඇති ප්‍රතිපාදන ක්‍රම දෙක, මේ බැංකුව විසින් යොදා ගැනේ. එනම්:

- පොදු ප්‍රතිපාදනය (ශ්‍රී ලංකා මහ බැංකු උපදෙස් මාලාව පරිදි)
- විශේෂිත ප්‍රතිපාදනය (ශ්‍රී ලංකා මහ බැංකු උපදෙස් මාලාව පරිදි)


බැංකුවේ ප්‍රතිපාදන ආවරණ අනුපාතය සහ විවෘත ණය විවරවීමේ අනුපාතය, අවදානම කළමනාකරණ අංශය විසින් ගණනය සහ විශ්ලේෂණය කාලානුරූපව සිදු කරයි. අවදානම කළමනාකරණ අංශය විසින් මෙකී අනුපාත සහ සිය නිරීක්ෂණ සටහන් මාසිකව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කරයි.

2016 දෙසැම්බර් අග වන විට බැංකුවේ විවෘත ණය විවර වීම සහ එහි ප්‍රතිපාදන ආවරණය පහත දැක්වේ:



## අවදානම් කළමනාකරණය

### ප්‍රතිපාදන ආවරණ අනුපාතය




### ණය අවදානම් අධීක්ෂණය හා වාර්තාකරණය

දෛනික ගනුදෙනුකාර විශ්ලේෂණය සහ ආපසු අය කර ගැනීමේ ක්‍රියාවලිය මගින් පුද්ගල ණය පහසුකම් ශාඛා මට්ටමින් අධීක්ෂණය ණය නිලධාරීන් විසින් පාදක මට්ටමින් සිදු කරන අතර, ශාඛා කළමනාකරු විසින් ණය කළඹ අධීක්ෂණය සිදු කෙරේ. කෙසේ වුවත්, බැංකුවේ ණය කළඹ, ප්‍රධාන කාර්යාල මට්ටමින් විශ්ලේෂණය කරන අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මුඛ්‍ය අවදානම දර්ශක පදනමින් ඒ වාර්තාව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරයි. මෙම වාර්තාවට සමස්ත ණය කළඹ විශ්ලේෂණය, අක්‍රීය ණය විශ්ලේෂණය, ණය ප්‍රතිපාදන විශ්ලේෂණය ආදී තොරතුරු ඇතුළත් වේ. බැංකුවේ ප්‍රධානතම ණය ගැනියන් විසි දෙනා ගැන මාසික පදනමින් හොඳින් අධීක්ෂණය කිරීම ද මෙම අංශයෙන් ඉටු වේ.

2016 අග වන විට, ඉහළම ණය ගැනී 20 දෙනා සහ තන්පත්කරුවන් 20 දෙනා, ණය සහ තන්පතු කළඹ වෙත දායකත්වය පිළිවෙලින් 1.03% සහ 8.12% ක් විය.

### අක්‍රීය අත්තිකාරම්



### ණය පරිපාලනය

ණය කළඹ පරිපාලන ක්‍රියාවලිය ඉහළ දැරීමේ අටියෙන්, 2016 මාර්තු මාසයේ දී අවදානම් කළමනාකරණ අංශය යටතේ ස්ථායීත ඒකකයක් වශයෙන් ණය පරිපාලන අංශයක් පිහිටුවන ලදී. 2016 වසර තුළ දී ණය පරිපාලනය පිළිබඳ මූලික පියවර ගනු ලැබීය. 2017 වසරේ පටන් එහි කටයුතු තවදුරටත් විධිමත් කිරීමට බැංකුව යෝජනා කරයි.


### දුර්වලතා අවදානම් කළමනාකරණය

මුදල් හෝ වෙනත් වත්කම්වලින් පියවනු ලබන මූල්‍යමය බැරදීම් සපුරා ගැනීමේ දී බැංකුව මුහුණ දෙන අවදානම මෙයයි.

### ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ දුර්වලතා කළමනාකරණය

2013 වසරේ පටන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් අවදානම කළමනාකරණ ප්‍රතිපත්තියක් පවත්වාගනිමින් හා එය වාර්ෂිකව සමාලෝචනය කරමින් සිටී. බැංකුවේ දුර්වලතා කළමනාකරණ ආකෘතිය සහ බැංකුවේ දුර්වලතාව ගැන ශ්‍රී ලංකා මහ බැංකු උපදෙස් මාලාව සමඟ බැංකුව හැම විටම අනුකූලතාව දක්වයි. 20% නියාමන අවශ්‍යතාව අභිනවය යමින් මනා දුර්වලතා ස්ථාවරත්වයක් රඳවාගැනීම බැංකුවේ ප්‍රතිපත්තියයි. බැංකුව අඛණ්ඩ පදනමකින් දුර්වලතා වත්කම් සහ වගකීම් අධීක්ෂණය සහ ඇගයුම සිදු කරන අතර වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව මගින් ඉහළ ගුණාත්මකභාවයකින් යුත් දුර්වලතා වත්කම් පදනමක් පවත්වාගෙන යයි.

### බැංකුවේ පවත්වා ගත යුතු දුර්වලතා වත්කම් අනුපාතයට ප්‍රතිමුඛව තත්‍ය අනුපාතය



### දුර්වලතා වත්කම් අනුපාතය

	2016 %	2015 %
පළමු කාර්තුව	19.52	34.56
දෙවැනි කාර්තුව	19.53	30.46
තෙවැනි කාර්තුව	21.17	26.32
වසර අගදී	21.25	21.77

(2015-2016) සංඛ්‍යා සැසඳීම

2016 වසරේ දී ද්‍රවශීලතා ආවරණ අනුපාතය මාසිකව වාර්තා කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකු උපදේශය ද, බැංකුව අනුගත විය. ආයෝජන ප්‍රති මිලදී ගැනුම් අනුපාතයේ අඩු වීම සහ මෙම කාලසීමාව තුළ කල්පිරුණු ස්ථාවර තැන්පතු නිසා 2016 දෙසැම්බර් අග වන විට 80% අවම ද්‍රවශීලතා ආවරණ අනුපාතය රඳවා ගැනීමට බැංකුවට නොහැකි විය. 2017 ජනවාරි මාසයේදී මේ තත්ත්වය වඩා යහපත් ලෙස සමනය කෙරුණි.

**වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව**

බැංකුවේ ද්‍රවශීලතා පාලනයේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ මෙම කමිටුව වෙත ය. බැංකුවේ ආයතනමය සහ විධායක නිලධාරීන්ගෙන් සැදුම්ලත් මෙම කමිටුව, විධායක මට්ටමේ කමිටුවකි. කමිටුව මසකට වරක් හෝ අවශ්‍යතාව මත නිතර රැස් වේ.

2016 පටන් නියාමක විසින් දැනුම්දුන් නව ද්‍රවශීලතා ආවරණ අවශ්‍යතා අනුපාත බැංකුව අනුගමනය කරයි.

**ද්‍රවශීලතාව පිළිබඳ ආතති පරීක්ෂාව**

විවිධ තීරණාත්මක තත්ත්වයන් ආශ්‍රිත සන්දර්භ තුනක් යටතේ බැංකුවේ ද්‍රවශීලතා ශක්‍යතාව නීතිපතා මැන බැලීම, අවදානම් කළමනාකරණ අංශයෙන් සිදු කරයි. සෑම මසකම ආතති පරීක්ෂාවේ ප්‍රතිඵල විශ්ලේෂණය ඇගයුමට ලක් කර යම් සම්භාවී අනපේක්ෂිත අවස්ථාවක ඉන් බැංකුවට ඇති වන බලපෑම මැන බැලේ. මෙම ආතති පරීක්ෂාවේ ප්‍රතිඵල මත ඒවැනි අවස්ථාවකදී ගත යුතු උචිත ක්‍රියාමාර්ග සහ අරමුදල් පිළිවෙත් පිළිබඳව වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව ඔස්සේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම්දීම ද අවදානම් කළමනාකරණ අංශය සිදු කරයි.

විස්තර	2016 දෙසැ. 31 දිනට සේශය	රු. මිලියන වලින් කම්පන තත්ත්වයේ බලපෑම		
		සුළු	සැලකිය යුතු තරමේ	ප්‍රධානතම තරමේ
කම්පන තත්ත්වයේ ප්‍රබල බව		2%	3%	4%
ද්‍රවශීල වත්කම්	21,632	21,632	21,632	21,632
සමස්ත වගකීම්	101,799	101,799	101,799	101,799
සමස්ත වගකීම්වල වටිනාකමේ අඩුවීම		2,036	3,054	4,072
කම්පනයෙන් පසු ප්‍රතිශෝධිත සමස්ත වගකීම්		99,763	98,745	97,727
කම්පනයෙන් පසු ප්‍රතිශෝධිත සමස්ත වත්කම්		19,596	18,578	17,560
ද්‍රවශීල වත්කම් අනුපාතය	21.25%	19.64%	18.81%	17.97%

**මෙහෙයුම් අවදානම් කළමනාකරණය**

අභ්‍යන්තර ක්‍රියාවලි ප්‍රමාණවත් නොවීම හෝ අසාර්ථක වීම මෙන් ම ණය සහ වෙළඳපොළ සාධක මත ජනතාව, පද්ධති වැනි බාහිර සිද්ධීන් මත හට ගත හැකි අනපේක්ෂිත සෘජු හෝ වක්‍ර පාඩු පිළිබඳ අනතුර හැඟවීමේ ක්‍රමයක් දැඩි ලෙස මෙහෙයුම් අවදානම කළමනාකරණය හැඳින්විය හැකිය.

**පාඩුවකදී දත්ත වාර්තාකරණය**

යම් පාඩුවක් පිළිබඳ දත්ත වාර්තාකරණ ක්‍රියාවලිය අවදානම කළමනාකරණ අංශය විසින් 2012 සිට සිදු කරයි. විමර්ශන අංශය වෙත වාර්තා වන සියළු පාඩු මෙම අංශය විසින් වාර්තා කරගෙන රු. 500,000/- පාදක සීමාව ඉක්මවන පාඩු පිළිබඳව සෑම කාර්තුවකදී ම මහ බැංකුවට වාර්තා කරයි. විවිධාකාර පාඩු පිළිබඳ දත්ත සමුදායක් බැංකුව විසින් පවත්වාගෙන යනු ලබයි.

**තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්**

මෙහෙයුම් පද්ධති සතරක් බැංකුව 2014 අග දක්වා භාවිතයට ගැනුණි. දැන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් මධ්‍යගත තොරතුරු තාක්ෂණ විසඳුමක් අනුගමනය කරයි. මෙම නව තොරතුරු තාක්ෂණ විසඳුම ක්‍රියාත්මක වීමත් සමඟ බැංකුව තොරතුරු තාක්ෂණ අවදානමකට ස්වයංකාන්තව විවර වේ. අනුමත තොරතුරු ආරක්ෂිත ක්‍රම සහ පිළිගත් භාවිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන අතර 2015 වසරේ පටන් තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය (ISMS) ක්‍රියාත්මක වේ.


**ව්‍යාපාර අඛණ්ඩත්ව සැලසුම**

2015 වසරේ දී බැංකුව විසින් සිය ව්‍යාපාර අඛණ්ඩත්ව සැලසුම නිම කරන ලදී.

**ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව**

බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව පිළිබඳ ඉකුත් දෙවසරේ ප්‍රවණතාව පහත ප්‍රස්ථාරයේ දැක්වේ:

**ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව**



**අවදානම් කළමනාකරණය**

ඉහත වගුවේ සඳහන් පරිදි අවශ්‍ය නෛතික අනුපාතයට වඩා ආන්තිකව ඉහළ මට්ටමක් සාධනය කර ගැනීමත්, දෙසැම්බර් දක්වා එම අවම අවශ්‍ය මට්ටම සාධනය වී නොමැති නිසාත් බැංකුවේ ප්‍රාග්ධන පදනම ශක්තිමත් කර ගැනීමෙහි ලා පහත ක්‍රියා පිළිවෙල අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

1. ප්‍රාදේශීය සංවර්ධන බැංකු පහත අනුව නව කොටස් ගිණිකු වශයෙන් ආයෝජකයෙකුට ඉඩ හැකි බැවින් වත්මන් කොටස් ගිණිකුන්ගෙන් අමතර ප්‍රාග්ධනයක් කැඳවීමට
2. ණයකර නිකුතුවට

පළමු විකල්පය අනුව රු. මිලියන 349 ක අමතර ප්‍රාග්ධන කැඳවීමක් බැංකුව විසින් දැනටමත් කැඳවා තිබේ. රු. බිලියන 2.0 දක්වා ණයකර නිකුතුවක් මගින් ප්‍රාග්ධනය නැංවීමටත් එය 2017 පළමු කාර්තුවේ ඇරඹීමටත් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත. එමගින් ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය වත්මන් මට්ටමින් ඉහළ ගොස්, 2017 පළමු කාර්තුවේ අවම අවශ්‍යතාව ලෙස නියාමනයෙන් පනවා ඇති ප්‍රමාණය ඉක්මවිය හැකිය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවට බලපාන අක්‍රීය අත්තිකාරම් කෙරෙහි ද අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ කළමනාකාරිත්වයේ අවධානය යොමුව තිබේ. බැංකුවේ ආතති පරීක්ෂා අනුමත ප්‍රතිපත්තිය යටතේ වාරානුකූලව එකී ආතති පරීක්ෂාවන්, අවදානම් කළමනාකරණ අංශය විසින් පවත්වයි. එහි කාර්තුව ප්‍රතිඵල, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් අධ්‍යක්ෂ මණ්ඩලයට දන්වයි.

2016 වසරේ ණය කළමනාකරණ ගුණාත්මක බව පහත බැසීම පිළිබඳ ආතති පරීක්ෂාවේ ප්‍රාග්ධන ප්‍රමාණිකතාව පහත දැක්වේ:

අක්‍රීය අත්තිකාරම් කළම	ප්‍රකෘති	සංසිද්ධිය		සංසිද්ධිය	
	ප්‍රා.ප්‍ර.අ. %	1 %	2 %	3 %	3 %
කම්පනයේ ප්‍රමාණික බව	-	2	3	4	
සෘජුවම පාඩු ලබන බණ්ඩය	9.27	9.23	9.21	9.19	
සියළු බණ්ඩ ඇතුළත කම්පනයේ විතැන්වීම	9.27	9.26	9.25	9.24	

**බාසල් III අවශ්‍යතාවලට අනුකූලතාව**

නියාමක විසින් පනවා ඇති බාසල් III ප්‍රාග්ධන අවශ්‍යතාවලට අනුකූලව ව්‍යද්ධිය පහසුකරමින් මෙන්ම බැංකුවේ අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීමෙහි ලා අමතර ප්‍රාග්ධනය රැස්කර ගැනීමේ ව්‍යායාමයක බැංකුව නිරතව සිටී.

රේඛීය අමාත්‍යාංශය මගින් බැංකුව විසින් පහත සඳහන් සම්භාවිතා හැකියා පිළිබඳව අධ්‍යයනයක නිරතව සිටී:

- වත්මන් කොටස් ගිණිකුන්ගෙන් අමතර ප්‍රාග්ධනය හෝ පළමු ස්තරයේ ප්‍රාග්ධනය වැඩි කර ගැනීම අරභයා පහත සංශෝධනය කර ගැනීමේ සම්භාවී හැකියාව
- දෙවැනි ස්තරයේ ප්‍රාග්ධන අවශ්‍යතාව සාක්ෂාත් කරගැනීමේ ඉදිරි ප්‍රවර්ධන සැලසුම

**අනුකූලතා අවදානම**

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය නෛතික විභාග වාර්තාවේ මතු කර දක්වා ඇති අවධානය යොමු විය යුතු තත්ත්වයන් කෙරෙහි අවශ්‍ය සමනය පියවර ගැනීමටත් එමගින් එකී විධානයන් හැකි ඉක්මනින් සපුරාලීමටත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනටමත් නිසි පියවර ගෙන ඇත.



# ආයතනික යහපාලනය පිළිබඳ විගණකාධිපති වාර්තාව



## විගණකාධිපති දෙපාර්තමේන්තුව கணக்காய்வாளர் தலைமை அறிபதி திணைக்களம் AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය  
எனது இல. }  
My No. }

BAF/F/RDB/CG/2016

ඔබේ අංකය  
உமது இல. }  
Your No. }

දිනය  
திகதி }  
Date }

16 May 2017

සභාපති,  
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

**ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ ආයතනික යහපාලනය පිළිබඳ අනුකූලතා අවශ්‍යතා සපුරාලීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන තත්‍ය වාර්තාව**

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආයතනික යහපාලනය පිළිබඳව නිකුත් කර ඇති අනුකූලතා අවශ්‍යතා සැපිරීම ගැන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති පාලන වාර්තාව පිළිබඳව මෙම වාර්තාවට අමුණා ඇති ක්‍රියා පිළිවෙත් ගණනාව මෙහි දී ඉටු කරන ලදී. මෙම කාර්යය ඉටු කළේ ආශ්‍රිත සේවා (SLSRS 4400) පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිතීන් හි සඳහන් සිද්ධාන්ත පාදක කර ගනිමිනි. මෙම ක්‍රියා පිළිවෙත් සාධනය කරන ලද්දේ ආයතන පාලන විධානවලට අනුකූලතා අවශ්‍යතා තෘප්ත කිරීම උදෙසා ඔබට සහාය වීම පිණිසය.

මෙම වාර්තාවට අමුණා ඇති ඇමුණුම්වල මාගේ සොයාගැනීම් පිළිබඳව මා වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා විගණක ප්‍රමිතීන්ට අනුකූලව විගණනයක් හෝ සමාලෝචනයක් කළ යුතු යැයි ඉහත කී ක්‍රියා පිළිවෙතින් ගම්‍ය නොවන නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ ආයතනමය පාලනය පිළිබඳ කිසිදු සනාථ කිරීමක් ප්‍රකාශ කිරීමෙන් වළකිමි.

මෙහිදී අමතර ක්‍රියා පිළිවෙත් සාධනය කළේ නම් හෝ ශ්‍රී ලංකා විගණක ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය කළේ නම් ඔබට වාර්තා කළ හැකිව තිබූ වෙනත් කරුණු පවා මාගේ අවධානයට ලක්වීමට ඉඩ තිබුණි.

මෙම වාර්තාවේ පළමු ඡේදයේ සටහන් කරුණු උදෙසාම මාගේ වාර්තාව නුදෙක් ඔබ වෙත ඉදිරිපත් කරන අතර එය වෙනත් පාර්ශ්වයන් අතර බෙදා හැරීම සඳහා හෝ වෙනත් කාර්යයක් උදෙසා භාවිතා නොකළ යුතුය. ඉහත සඳහන් විෂය කරුණුවලට පමණක් මෙම වාර්තාව අදාළවන බැවින් සමස්තයක් වශයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වෙනත් මූල්‍ය ප්‍රකාශ සඳහා අදාළ කරගත යුතු නොවේ.

**එච්. එම්. ගාමිණී විජේසිංහ**  
විගණකාධිපති

# ආයතනික යහපාලනය

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්	අනුකූලතා වේටම
<p><b>3 (1)</b></p> <p>3 (1) (අ) බැංකුවේ සුරක්ෂිතතාව සහ විධිමත්ව සාධනය කිරීමේලා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එකඟ වූ ක්‍රියා පිළිවෙත් ක්‍රියාත්මක කිරීම</p> <p>(අ) අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය, බැංකුවේ ක්‍රමෝපායි අභිමතාර්ථ සහ ආයතනමය වටිනාකම්.</p> <p>බැංකුවේ ක්‍රමෝපායි අභිමතාර්ථ සහ ආයතනමය අගනාකම් බැංකුව පුරා සන්නිවේදනය කර ඇති බව.</p>	<p>අනුකූල වී ඇත.</p> <p>2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතේ පරිදි 2016 සැප්තැම්බර් 5 දින 2016-2020 ක්‍රමෝපායි අභිමතාර්ථ සහ ආයතනමය අගනාකම් අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර ඇත.</p> <p>බැංකුව පුරා සන්නිවේදනය කෙරෙනුයේ මුඛ්‍ය කළමනාකරණ නිලධාරීන් මගින් වකුලේඛ, ඊමේල් දැනුම්වත් වැඩසටහන් වලිනි.</p>
<p>(ආ) බැංකුවේ සමස්ත ව්‍යාපාර ක්‍රමෝපාය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය</p> <p>බැංකුවේ සමස්ත අවදානම් ප්‍රතිපත්තිය, අවදානම් කළමනාකරණය ක්‍රියා පිළිවෙත් සහ යන්ත්‍රණ ලිඛිතව මෙම සමස්ත ව්‍යාපාර ක්‍රමෝපායට ඇතුළත් වේ.</p> <p>අවම වශයෙන් ඉදිරි වසර තුන දක්වා මැනිය හැකි ඉලක්ක මෙම ක්‍රමෝපායට ඇතුළත් වේ.</p>	<p>අනුකූල වී ඇත.</p> <p>2016-2020 දක්වා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ සමස්ත ව්‍යාපාර ක්‍රමෝපාය ඇතුළත් ආයතනමය සැලසුම තිබේ.</p> <p>මෙම සමස්ත අවදානම් ප්‍රතිපත්තිය සහ අවදානම් කළමනාකරණ ක්‍රියා පිළිවෙත්, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් සමාලෝචනය කර බැංකුවේ ක්‍රමෝපායි සැලසුම ප්‍රකාර අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර ඇත.</p> <p>2016 වසරේ පටන් ඉදිරි වසර පහ සඳහා ආයතනමය ඉලක්ක සහිත ක්‍රමෝපායි සැලසුම ද අනුමත කර ඇත.</p>
<p>(ඇ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුනාගත් අවදානම් පාලනයට අර්ථවත් ක්‍රම නිසි පරිදි ක්‍රියාත්මක වීම.</p>	<p>අනුකූල වී ඇත.</p> <p>හඳුනාගත් අවදානම් පාලනය සඳහා විධිමත් ක්‍රියාවලි ක්‍රියාත්මක වන අතර ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව විසින් ප්‍රතිපත්ති සහ ක්‍රියා පිළිවෙත් සමාලෝචනය කරන අතර අඛණ්ඩ තක්සේරුවක් තිබේ.</p>
<p>(ඈ) තැන්පත්කරුවන්, ණයගිණියන්, කොටස් ගිණියන් සහ ණයගැතියන් ඇතුළු සියළු පංගුකාර පාර්ශ්වවලට අදාළව සන්නිවේදන ප්‍රතිපත්තියක්, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇත.</p>	<p>යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත.</p> <p>2014 නොවැම්බර්හි දී මෙම සන්නිවේදන ප්‍රතිපත්තිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇත. එය වාර්ෂිකව සමාලෝචනය කර නැත. ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සෑම කළමනාකාර මට්ටමක කිට්ටු අධීක්ෂණය යටතේ සිදු වේ.</p>
<p>(ඉ) බැංකුවේ පාලන පද්ධති සහ කළමනාකරණ තොරතුරු පද්ධතිවල ප්‍රමාණාත්මකබව සහ ඒකමිතිය, අධ්‍යක්ෂ මණ්ඩල සමාලෝචනයට ලක් වේ.</p>	<p>අනුකූල වී ඇත.</p> <p>තැන්පතු, මුදල් පාලන සහ ශාඛා මෙහෙයුම්වලට අදාළ අභ්‍යන්තර පාලන ක්‍රම, මෙහෙයුම් අත්පොතේ සඳහන් වේ. අනෙකුත් මෙහෙයුම්වල අභ්‍යන්තර පාලනය, වකුලේඛවලින් සිදු වේ.</p> <p>බැංකුවේ අභ්‍යන්තර පාලන ක්‍රමවල සඵලදායී බව අභ්‍යන්තර විගණන අංශයෙන් සිදු වේ. එය අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ දී සාකච්ඡා කෙරේ.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අනුමත කළමනාකරණ තොරතුරු පද්ධති ප්‍රතිපත්තියක් නොමැත. නමුත් 2016 පටන් කළමනාකරණ තොරතුරු පද්ධතියේ සඵලදායී බව අභ්‍යන්තර විගණන අංශයෙන් තක්සේරු කරයි. එම විගණක තක්සේරු මණ්ඩල විගණන කමිටුවේ දී සාකච්ඡා කර අධ්‍යක්ෂ මණ්ඩලයේ විමසුමට යොමු කෙරේ.</p>

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්	අනුකූලතා මට්ටම
(ඊ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්හි නිර්වචනය කර ඇති පරිදි (1) ප්‍රතිපත්තිවලට වැදගත් බලපෑමක් කළ හැකි (11) ක්‍රියාකාරකම් මගපෙන්වීමට සහ (111) ව්‍යාපාර ක්‍රියාකාරකම් මෙහෙයුම් සහ අවදානම කළමනාකරණය පාලනය වැනි කටයුතු වෙනුවෙන් මණ්ඩලය විසින් කළමනාකරණ නිලධාරීන් හඳුනාගෙන එම තනතුරු සඳහා නම් කර තිබේ.	අනුකූල වී ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2015 දී ආශ්‍රිත පාර්ශ්ව ප්‍රතිපත්ති අනුමත කර තිබේ. නමුත් එය සමාලෝචනය කර නැත.
(උ) අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සහ මුඛ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ බලතල, ක්ෂේත්‍ර සහ ප්‍රධාන වගකීම් මණ්ඩලය විසින් නිර්වචනය කර තිබේ.	අනුකූල වී ඇත. අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල ක්ෂේත්‍ර පාලනය වන්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතින්. අධ්‍යක්ෂවරුන්ගේ විශේෂිත ක්ෂේත්‍ර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇත. ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගේ බලතල ක්ෂේත්‍ර එකී නිලධාරීන්ගේ රැකියා විස්තර යටතේ පිලිවෙලින් දැක්වේ.
(ඌ) මුඛ්‍ය කළමනාකරණ නිලධාරීන් විසින් මණ්ඩල ප්‍රතිපත්ති ප්‍රකාර බැංකුවේ කටයුතු නිසි පරිදි අධීක්ෂණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉටු කර තිබීම.	අනුකූල වී ඇත. බැංකුවේ කටයුතු පිළිබඳ ප්‍රමාණවත් අධීක්ෂණයක් මණ්ඩලය විසින් ඉටු කිරීම අධ්‍යක්ෂ මණ්ඩල අනුකමව වලින් සහ මුඛ්‍ය කළමනාකරණ නිලධාරීන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට කැඳවා මවුන්ට අදාළ අංශ ගැන විමසීම් කරයි.
(එ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් – (i) අධ්‍යක්ෂවරු සහ මුඛ්‍ය කළමනාකරණ නිලධාරීන් තේරීම, නාමය සහ පත් කිරීම (ii) බැඳියා පිළිගැටුම කළමනාකරණය; සහ (iii) දුර්වලතා හඳුනාගෙන අවශ්‍ය වෙනස්කම් ක්‍රියාත්මක කිරීම යනාදී කරුණු ආවරණය කරමින් අධ්‍යක්ෂවරුන්ගේ පාලන පරිචයන් සහ සම්බන්ධතා වාරාන්තව සිදු කිරීම.	යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත. භාණ්ඩාගාර ලේකම්ගේ අදහස් විමසා ඇමතිවරයා විසින් අධ්‍යක්ෂවරු පත් කරයි. බැඳියා පිළිගැටුම කළමනාකරණය සඳහා ස්වයං ඇගයුම් ක්‍රමවේදයක් මණ්ඩලය විසින් හඳුන්වා දී ඇත.
(ඒ) මුඛ්‍ය කළමනාකරණ නිලධාරීන් සඳහා අනුප්‍රාප්තික සැලසුමක් අධ්‍යක්ෂ මණ්ඩලයට තිබේ.	යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත. අනුප්‍රාප්තික සැලසුම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2012 දී අනුමත කර ඇත. බැංකුවේ අනුප්‍රාප්තික ප්‍රතිපත්තිය 2016 දී මණ්ඩල මානව සම්පත්, පාර්ශ්වික සහ නාමයෝජනා කමිටුව විසින් අනුමත කර ඇත. නව අනුප්‍රාප්තික සැලැස්ම කෙටුම්පත් කෙරේ.
(ඔ) ආයතනමය අභිමතාර්ථ කෙරෙහි ප්‍රගති අධීක්ෂණය, සන්නිවේදන ධාරා පිහිටුවීම සහ ප්‍රතිපත්ති සමාලෝචනයෙහිලා මුඛ්‍ය කළමනාකරණ නිලධාරීන් සමඟ මණ්ඩලය විසින් නීතිපතා රැස්වීම් නියමිත කරගෙන සිටී.	අනුකූල වී ඇත. මාසිකව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පවත්වා ව්‍යාපාර කාර්යසාධන ප්‍රගතිය අංශ මට්ටමින් සමාලෝචනය කෙරේ. ප්‍රධාන විධායක නිලධාරී සහ ආයතනමය කළමනාකරණය සමඟ නීතිපතා සමාලෝචන රැස්වීම් පවත්වා එහිදී පැන නැගුණු කරුණු, අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කර ඇත. වසර තුළ දී ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරීවරුන්ගේ රැස්වීම් 13 ක් පවත්වා ඇත.
(ඔ) බැංකුව, නියාමකයින් සමඟ සබඳතා පවත්වමින් නියාමන පරිසරය පිළිබඳ අවබෝධ කරගැනීමේ ක්‍රියාවලි සහ පියවර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගෙන තිබේ.	අනුකූල වී ඇත. නියාමන පරිසරයේ සිදුවන වෙනස්වීම් ගැන අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් බව සාවත්කාලීන කර ගනිමින් නියාමකයින් සමඟ සබඳතා පවත්වා ගනී. ක්‍රියාවලිය සහ අනුකූලතා මට්ටම සොයා බලා අනුකූලතා නිලධාරී විසින් සමාලෝචනය කරයි.
(ක) බාහිර විගණකයින් කුලියට බඳවා ගැනීමටත්, අධීක්ෂණයටත්, අධ්‍යක්ෂ මණ්ඩලයට ක්‍රියාවලියක් තිබේ.	අදාළ නොවේ. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පහතේ 33 වගන්තිය ප්‍රකාර බැංකුවේ බාහිර විගණක වන්නේ විගණකාධිපතිවරයාය.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්	අනුකූලතා වේටම
<p>3 (1) (අ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීන් පත් කර ඇත.</p> <p>සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රාජකාරී සහ වගකීම් මෙහි විධානයන්හි 3 (5) පරිදි පවතී.</p>	<p>අනුකූල වී ඇත.</p> <p>ඇමතිවරයා විසින් සභාපතිවරයා භාමනය කර පත් කරයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීන් පත් කෙරේ.</p> <p>2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත අනුව සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රාජකාරී සහ වගකීම් දක්වා ඇත.</p> <p>සභාපතිවරයා විධායක නොවන ධාරිතාවකින් කටයුතු කරයි.</p>
<p>3 (1) (ඇ) අධ්‍යක්ෂ මණ්ඩලය අවම වශයෙන් මාසිකව රැස් වී වසරකට 12 වතාවක්වත් රැස් වී ඇති බව.</p>	<p>අනුකූල වී ඇත.</p> <p>වසර තුළ දී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 17 ක් පවත්වා ඇති අතර මාසිකව රැස් වී අමතර අවශ්‍යතාවල දී අමතර රැස්වීම් ද පවත්වා ඇත.</p>
<p>3 (1) (ඈ) නීතිපතා රැස්වීම් පැවැත්වීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට ක්‍රමවේදයක් පවතින අතර බැංකුවේ ව්‍යාපාර උත්තතිය සහ අවදානම කළමනාකරණ කාර්යයට අදාළ කරුණු සහ යෝජනා එහි න්‍යාය පත්‍රයට ඇතුළත්ව පවතී.</p>	<p>අනුකූල වී ඇත.</p> <p>මාසිකව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වෙන අතර තම යෝජනා සහ කරුණු ඇතුළත් කිරීම පහසු කරවනු වස් එම නියමිත රැස්වීම් දිනය අධ්‍යක්ෂවරු වෙත කල් නියා දැනුම් දේ.</p>
<p>3 (1) (ඉ) නීතිපතා මණ්ඩල රැස්වීම්වලට සහභාගි වීමට දින 7 කට කලින් අධ්‍යක්ෂවරුන්ට එය දැනුම් දී සහභාගිත්වයට අවස්ථාව සැලසීම. අනෙකුත් සියළු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට දැනුම් දීම.</p>	<p>අනුකූල වී ඇත.</p> <p>මාසික අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වීමට දින 7 කට පෙර ඒ බව දැනුම් දීම පිළිවෙතක් සේ ඉටු කරයි.</p>
<p>3 (1) (ඊ) මාස 12 දී පැවති රැස්වීම් තුනෙන් දෙකකට සහභාගි නොවූ අධ්‍යක්ෂවරුන්ට අනුයාත රැස්වීම් තුනකට සහභාගි නොවූ විට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට නිසි පියවර ගෙන තිබේ. විකල්ප අධ්‍යක්ෂවරුන් සහභාගිත්වය මගින් සහභාගිත්වය පිළිගත හැකි වීම.</p>	<p>යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත.</p> <p>අධ්‍යක්ෂවරුන්ගේ පැමිණීමේ ලේඛනයක් ඇත. මණ්ඩල රැස්වීම්වලින් තුනෙන් දෙකකට නොපැමිණි අවස්ථා හැර.</p> <p>නමුත් අනුයාත රැස්වීම් තුනකට නොපැමිණි අධ්‍යක්ෂවරු දෙදෙනෙක් සිටී.</p>
<p>3 (1) (උ) 1988 අංක 30 දරණ බැංකු පනතේ 43 වැනි වගන්තිය ප්‍රකාර විධිවිධාන නෘප්ත කරන ලේකම්වරයා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කර ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් සේවා, කොටස් හිමියන්ගේ රැස්වීම් සහ අනෙකුත් විධිවිධාන යටතේ රාජකාරී ඉටු කිරීම ඇයගේ මූලික වගකීම් අතර වේ.</p>	<p>අනුකූල වී ඇත.</p> <p>1988 අංක 30 දරණ බැංකු පනතේ 43 වැනි වගන්තිය ප්‍රකාර ලේකම්වරයා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කර ඇත.</p>
<p>3 (1) (ඌ) සමාගම් ලේකම් හට උපදෙස් දීමටත් සේවා ලබා ගැනීමටත් සියළු අධ්‍යක්ෂවරු ප්‍රවිෂ්ඨ විය හැකි ක්‍රියාවලියක් තිබේ.</p>	<p>අනුකූල වී ඇත.</p> <p>ලේකම්වරයාට උපදෙස්දීමටත්, සේවා ලබා ගැනීමත් සියළු අධ්‍යක්ෂවරුන්ට හැකිය.</p>
<p>3 (1) (එ) අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් කාර්යසාධනය සකසන අතර ඒවා විමසා බැලීමට අධ්‍යක්ෂවරුන්ට හැකියාව තිබේ.</p>	<p>අනුකූල වී ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් කාර්ය සාධනය ලේකම්වරයා සකසන අතර සියළු අධ්‍යක්ෂවරුන්ට එය විමසා බැලිය යුතුය.</p>
<p>3 (1) (ඒ) අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් කාර්ය සාධනය සංයුක්ත වන කරුණු:</p> <ul style="list-style-type: none"> <li>(අ) අධ්‍යක්ෂ මණ්ඩලයේ සාකච්ඡා වූ කරුණු හා දත්ත සාරාංශයක්</li> <li>(ආ) අධ්‍යක්ෂ මණ්ඩලයේ සාකච්ඡා කළ විෂයයන්</li> <li>(ඇ) සත්‍ය සෙවීමේ සාකච්ඡා සහ අධ්‍යක්ෂ මණ්ඩලය තම රාජකාරී නිසි සැලකිල්ලකින්, බුද්ධිගෝචරව ඉටු කරන බව දැක්වෙන එකඟතා හෝ විරෝධතා පිළිබඳ සටහන්</li> <li>(ඈ) අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රමෝපාය සහ ප්‍රතිපත්ති සහ අදාළ නීති හා විධිවිධානවල අනුකූලතාව ගැන මතුවූ කරුණු</li> <li>(ඉ) බැංකුව විවර්ධ ඇති අවදානම ගැනත් අවදානම කළමනාකරණය පියවර යෙදීම් ගැනත් අවබෝධයෙන් යුතු වීම</li> <li>(ඊ) ගත් තීරණ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනා සම්මත කිරීම</li> </ul>	<p>අනුකූල වී ඇත.</p> <p>රැස්වීම් වාර්තාවලින් පහත කරුණු අනාවරණය වේ.</p> <ul style="list-style-type: none"> <li>(i) විශේෂිත කරුණු සාකච්ඡා කර තීරණ ගෙන ඇත.</li> <li>(ii) ඉදිරිපත් වූ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවලට අනුමැතිය/ කරුණු දැක්වීම් හෝ සමාලෝචනය කර ඇත.</li> <li>(iii) උපදෙස් දීම් සහ කළමනාකාරිත්වය වෙත විධානය කිරීම.</li> <li>(iv) ප්‍රතිපත්තිමය කරුණු තීරණ සහ කාර්යසාධන සමාලෝචන.</li> <li>(v) අධ්‍යක්ෂ මණ්ඩල අනුකූල වී විශේෂිත කරුණු සහ තීරණ ගැනීම.</li> <li>(vi) අනෙකුත් සමකාලීන කරුණු සාකච්ඡාව.</li> </ul>



අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්	අනුකූලතා මට්ටම
3 (1) (ඔ) අධ්‍යක්ෂවරුන්ගේ සාධාරණ ඉල්ලීම මත බැංකුවේ වියදුම්පත් සුදුසු අවස්ථාවක දී ස්වාධීන වෘත්තික උපදෙස් ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලයට හැකිවන ක්‍රියාපිළිවෙත් එකඟ වී ඇත.	අනුකූල වී ඇත. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක තීරණය මත බැංකුවේ වියදුම්පත් වෘත්තීය උපදෙස් ලබාගත හැකිය.
3 (1) (ඕ) අධ්‍යක්ෂවරු බැඳියා අතර පිළිගැටුමක හෝ එලෙස පෙනී යෑමක් වළක්වා ගැනීමට සැකසූ, නින්දා ගැනීමේ, වාර්තා කිරීමේ, විසඳීමේ සහ නිසි පියවර ගැනීමේ ක්‍රියා පිළිවෙතක් පැවතීම.  තම ඥාතියෙකු හෝ තමාට සැලකිය යුතු උනන්දුවක් ඇති කරුණක් පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා සම්මතයකට එළඹීමේ දී එකී අධ්‍යක්ෂවරයා/අධ්‍යක්ෂවරිය එකී අවස්ථාවේ දී ඡන්දය දීමෙන් වැළකී සිටීම.  එකී න්‍යාය පත්‍ර/විෂය සාකච්ඡාවක ගණපූරණයට ඔහු/ඇයගේ විරෝධය පැවේද?	අනුකූල වී ඇත. අධ්‍යක්ෂවරයෙකුට පුද්ගලික උනන්දුවක් ඇති කරුණක් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී යෝජනා සම්මතයට ඡන්දය දීමෙන් ඔහු/ඇය වැළකී සිටීම සිදු වේ.
3 (1) (ක) බැංකුවේ දිශානතිය සහ පාලනය තමන් සතු අධිකාරිය යටතේ ඇති බව හඳුනා ගැනීමටත්, තීරණ ගැනීමටත් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත විශේෂිතව වෙන් කර ගත් විධිමත් විනය පිළිවෙතක් අධ්‍යක්ෂ මණ්ඩලය සකසා ගෙන සිටී.	අනුකූල වී ඇත. අවසන් තීරණය ගැනීමේ දී, තීරණ ගැනීමේ ක්‍රියාවලියට අධ්‍යක්ෂ මණ්ඩලයේ දායකත්වය සාධනය කරගනු වස්, අධ්‍යක්ෂ මණ්ඩල තීරණය සඳහාම වෙන් වූ කරුණු න්‍යාය පත්‍රයේ සකසා ගෙන සිටී.
3 (1) (ග) යම් හෙයකින් බැංකුවට සිය වගකීම් ඉටු කිරීමට නොහැකි බව හෝ බුන්වත් වීමට ආසන්න බව හෝ තැනපත් කරුවන්ට සහ අනෙකුත් ණයනිමියන්ට නියමිත ගෙවීම් අත්හිටුවීමට හෝ හඳුනාගත හැකි ක්‍රියා පිළිවෙත් පවතී නම්, එවැනි තීරණයක් හෝ පියවරක් ගැනීමට පෙරාතුව, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයාට බැංකුව විසින් වහාම දැනුම් දීම.	අනුකූල වී ඇත. එවැනි තත්ත්වයක් පැන නැගී නැතත්, බැංකුව බුන්වත් වීමට ආසන්න හෝ තැනපත් කරුවන්ට හා අනෙකුත් ණයනිමියන්ට ගෙවීම් නතර කිරීමට පෙරාතුව, ඒ බව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතු බව, මණ්ඩලය දැනුවත්ය. බැංකුවේ දුර්වලතා අවදානම සමෝධානිත අවදානම් කළමනාකරණ කමිටුව මගින් විශ්ලේෂණය කර, බුන්වත්වීමට ආසන්න නම්, ඒ බව වහාම අධ්‍යක්ෂ මණ්ඩලයට දන්වනු ඇත.
3 (1) (ච) මූල්‍ය මණ්ඩලය මගින් නිර්දේශිත ප්‍රාග්ධනකරණ මට්ටමින් බැංකුව පැවතීම අධ්‍යක්ෂ මණ්ඩලය ඉටු කරයි.	යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත. මූල්‍ය මණ්ඩලය මගින් නිර්දේශිත, අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා මට්ටම බැංකුව විසින් පවත්වාගෙන ඇත. නමුත්, ඇතැම් අවස්ථාවල දී එම මට්ටමට වඩා අඩු වී ඇත.
3 (1) (ඡ) මෙකී විධාන අංක 3 ප්‍රකාර වාර්ෂික ආයතනමය පාලන වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ වාර්ෂික වාර්තාවේ පළ කරයි.	අනුකූල වී ඇත. ආයතනමය පාලනය සම්බන්ධයෙන් බැංකු පහතේ විධාන 3 ප්‍රකාර බැංකුව අනුකූලතාව දැක්වා ඇති තරම ආයතනමය පාලන වාර්තාවේ විවරණය කෙරේ.
3 (1) (ජ) සෑම අධ්‍යක්ෂවරයෙකු විසින්ම වාර්ෂිකව භාරගත යුතු ස්වයං ඇගයුම් ක්‍රමවේදයන් අධ්‍යක්ෂ මණ්ඩලය අනුගමනය කරන අතර ඒවායේ වාර්තා තබා ගනී.	අනුකූල වී ඇත. සෑම අධ්‍යක්ෂවරයෙකුම අර්ධ වාර්ෂිකව සපයන ස්වයං ඇගයුම් ක්‍රමයක් බැංකුව විසින් යොදා ගනී.
<b>3 (2) අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය</b>	
3 (2) (අ) අධ්‍යක්ෂ මණ්ඩලය 7 ට නොඅඩු 13 ට නොවැඩි සංයුතියක් පැවතීම.	අනුකූල වී ඇත. 2016 දී අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරු 9/11 ක සංයුතියක් පැවතුණි.
3 (2) (ආ) (අ) ප්‍රධාන විධායක නිලධාරී හැරුණු විට අධ්‍යක්ෂවරයෙකුගේ සේවා කාලය වසර නවය නොඉක්මවිය යුතුය.	අනුකූල වී ඇත. මෙම විධානයේ දැක්වා ඇති පරිදි, කිසිදු අධ්‍යක්ෂවරයෙක් නව වසරක් සේවය කර නොතිබුණි.
(ආ) වසර නවය ඉක්මවා යම් අධ්‍යක්ෂවරයෙකු සේවය කරයි නම් අන්තර් ප්‍රතිපාදන සපයා ඇත්දැයි පරීක්ෂා කරන්න.	අදාළ නොවේ.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්	අනුකූලතා වේටම
<p>3 (2) (ඇ) ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු විධායක අධ්‍යක්ෂවරු ගණන, අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තුනෙන් පංගුවක් නොඉක්මවයි.</p>	<p>අනුකූල වී ඇත. වසර තුළදී අධ්‍යක්ෂවරු 9/11 ක් සිටි අධ්‍යක්ෂ මණ්ඩලයේ එක් විධායක අධ්‍යක්ෂවරයෙකු හැරුණු විට අන් අය විධායක නොවන අධ්‍යක්ෂවරු විය.  විධායක නොවන අධ්‍යක්ෂවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති, ස්වාධීන අධ්‍යක්ෂ තනතුරු වේ.</p>
<p>3 (2) (ඈ) විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරු තිදෙනෙක් හෝ අධ්‍යක්ෂ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් යන්නෙන් වැඩි ගණනක් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටී.</p> <p>විධායක නොවන අධ්‍යක්ෂවරයෙක්, ස්වාධීන යැයි නිගමනය කළ හැක්කේ, ඔහු/ඇය</p>	<p>අනුකූල වී ඇත. වසර තුළදී අධ්‍යක්ෂවරු 9-11 ක් සිටි අධ්‍යක්ෂ මණ්ඩලයේ එක් විධායක අධ්‍යක්ෂවරයෙකු හැරුණු විට අන් අය විධායක නොවන අධ්‍යක්ෂවරු විය.  විධායක නොවන අධ්‍යක්ෂවරු සය දෙනෙක් ස්වාධීන අධ්‍යක්ෂවරු ලෙස සැලකිණි.</p>
<p>(අ) බැංකුවේ 1% කට වැඩි කොටස් හිමිකමක් සෘජුව හෝ වක්‍රව දැරීම.</p>	<p>අදාළ නොවේ.</p>
<p>(ආ) ඔහු/ඇය අධ්‍යක්ෂ තනතුරු දැරීමට පත් වූ වසරට පෙර දෙවසර තුළදී බැංකුව සමඟ විධාන 3 (7) හි සඳහන් පරිදි බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් 10% ක් ඉක්ම වූ ගනුදෙනුවක නිරත වූ බව.</p>	<p>අදාළ නොවේ.</p>
<p>(ඇ) අධ්‍යක්ෂ ධුරයට පත් වීමට පෙර වසර දෙකේ දී බැංකුවේ සේවකයෙකු වීම.</p>	<p>අදාළ නොවේ.</p>
<p>(ඈ) අධ්‍යක්ෂවරයෙකු, ප්‍රධාන විධායක නිලධාරී ප්‍රමුඛ කළමනාකරණ නිලධාරී හෝ බැංකුවේ භෞතික කොටස්හිමියකු සමඟ කිට්ටු ඥාතීත්වයක් (කලත්‍රයා හෝ මූල්‍ය යැපුම් දරුවා) පැවතීම.</p>	<p>අදාළ නොවේ.</p>
<p>(ඉ) බැංකුවේ නිශ්චිත කොටස් හිමියෙකුගේ නියෝජිතයෙකු වීම.</p>	<p>අදාළ නොවේ.</p>
<p>(ඊ) (i) මෙම විධානයන්හි 3 (7) ප්‍රකාර බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් 10% ඉක්මවූ ගනුදෙනුවක වත්මන් නිරතවීමක යෙදෙන (ii) බැංකුවේ කවර හෝ අධ්‍යක්ෂවරයෙක් සේවය කරන හෝ අධ්‍යක්ෂ තනතුරු දරණ හෝ භෞතික කොටස් හිමියකු වන (iii) අනෙකුත් අධ්‍යක්ෂවරු කවරකු හෝ විසින් මෙම 3 (1) විධානය ප්‍රකාර, බැංකුවේ නියාමන ප්‍රාග්ධනය 10% ඉක්ම වූ ගනුදෙනුවක නිරතවන හෝ යම් සමාගමක හෝ ව්‍යාපාර ආයතනයක සේවකයෙකු හෝ අධ්‍යක්ෂවරයෙකු හෝ භෞතික කොටස් හිමියකු වීම.</p>	<p>අදාළ නොවේ.</p>
<p>3 (2) (ඉ) ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු වෙනුවෙන් විකල්ප අධ්‍යක්ෂවරයෙකු පත් කළ අවස්ථාවක, එකී තැනැත්තා ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු සැපිරිය යුතු නිර්ණායක සපුරා ඇති බව පිරික්සීම.</p>	<p>කිසිදු විකල්ප අධ්‍යක්ෂවරයෙක් පත් කර නැත.</p>
<p>3 (2) (ඊ) ස්වාධීන අධ්‍යක්ෂවරු පත් කිරීමේ ක්‍රියාවලියක් බැංකුවට තිබේ.</p>	<p>භාණ්ඩාගාර ලේකම් සමඟ සාකච්ඡා කර සියළු අධ්‍යක්ෂවරු පත්කරන්නේ ගරු ඇමතිතුමා විසිනි.</p>

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්	අනුකූලතා මට්ටම
3 (2) (උ) බැංකුවේ නෛතික ගණපුරුණය වන්නේ විධායක නොවන අධ්‍යක්ෂවරු 50% ක්ද ඇතුළත් සමස්ත අධ්‍යක්ෂවරු 50% කි.	අනුකූල වී ඇත.
3 (2) (උආ) බැංකුවේ වාර්ෂික ආයතනමය පාලන වාර්තාවේ, සභාපති, විධායක අධ්‍යක්ෂවරු, විධායක නොවන අධ්‍යක්ෂවරු සහ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරු යනා දී වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය හෙළි කිරීම.	අනුකූල වී ඇත. අධ්‍යක්ෂ මණ්ඩලයේ සවිස්තර විභේදනයක් වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
3 (2) (ඵ) අධ්‍යක්ෂ මණ්ඩලයට අලුත් අධ්‍යක්ෂවරයෙකු පත් කිරීමේ ක්‍රමවේදය.	අනුකූල වී ඇත. ගරු ඇමතිතුමා විසින් සියළු අධ්‍යක්ෂවරු පත් කරයි.
3 (2) (ආ) අතිශය පුරප්පාඩුවක් සඳහා පත් කරන සියළු අධ්‍යක්ෂවරු ඊළඟ වාර්ෂික සභාවේ දී කොටස් හිමියන්ගේ අනුමැතියට යටත් වේ.	අදාළ නොවේ.
3 (2) (ඈ) අධ්‍යක්ෂවරයෙකු ඉල්ලා අස් වෙන් නම් හෝ තනතුරෙන් පහ කරන නම්, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් (අ) අදාළ අධ්‍යක්ෂවරයා බැංකුව සමග එකඟ නොවූ කරුණු ඇත්නම් ඊට පමණක් සීමා නොවී ඔහු/ඇය ඉවත් කිරීම හෝ ඉල්ලා අස්වීමට පාදක වූ හේතු දැක්වමින් එකී අධ්‍යක්ෂවරයාගේ ඉල්ලා අස්වීම හෝ පහ කිරීම දැනුම් දෙන්න. (ආ) කොටස් හිමියන්ගේ අවධානයට යොමු කළ යුතු කරුණු නිවේ නම් ඒවා ද සමග එය සහාන කිරීමේ ප්‍රකාශයක් නිකුත් කරන්න.	අදාළ නොවේ. අධ්‍යක්ෂවරු පත් කිරීම සහ ඉවත් කිරීම කරනු ලබන්නේ භාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුදැනුම ඇතිව මුදල්/රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශය විසිනි.
3 (2) (ආ) බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු හෝ සේවකයෙකු, වෙනත් බැංකුවක අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පත් කිරීම, තෝරා ගැනීම හෝ නාමයන් වී ඇත්දැයි පරීක්ෂා කරන්න.	අනුකූල වී ඇත. අධ්‍යක්ෂවරු පත්කිරීමේ දී මුදල් අමාත්‍යවරයා මේ අවශ්‍යතාව සැලකිල්ලට ගනී.  අධ්‍යක්ෂවරු සහ මුඛ්‍ය කළමනාකරණ නිලධාරීන් විසින් සපයන වාර්ෂික ප්‍රකාශ මගින්ද මේ බව හඳුනාගත හැකිය.
<b>3 (3) අධ්‍යක්ෂවරුන්ගේ යෝග්‍යතාව සහ උචිත බව ඇගයීමේ නිර්ණායක</b>	
3 (3) (අ) අධ්‍යක්ෂවරයෙකුගේ වයස අවුරුදු 70 නොඉක්මවිය යුතු වේ.	අනුකූල වී ඇත. අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිදු අධ්‍යක්ෂවරයෙක් අවුරුදු 70 ඉක්මවා නොමැත.  අදාළ නොවේ.
(අ) අන්තර් ප්‍රතිපාදන සපුරා ඇත.	අදාළ නොවේ.
3 (3) (ආ) යම් අධ්‍යක්ෂවරයෙක් සමාගම්/ව්‍යුහයන්/ආයතන 20 ක (බැංකුවේ පරිපාලිත හෝ ආශ්‍රිත සමාගම් ඇතුළුව) අධ්‍යක්ෂ තනතුරු දැරීම.	අනුකූල වී ඇත. කිසිදු අධ්‍යක්ෂවරයෙක් සමාගම් 20 ක අධ්‍යක්ෂ තනතුරු නොදරයි.
<b>3 (4) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නියෝජන බලතල පවරා ඇති කළමනාකරණ රාජකාරි</b>	
3 (4) (අ) නියෝජන බලය පැවරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට ලක් විය.	අනුකූල වී ඇත.
3 (4) (ආ) ඉහත 3 (1) (අ) හි සඳහන් කරුණු නියෝජන බලයට පවරා ඇති වුවත් එහි වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දරයි.	අධ්‍යක්ෂ මණ්ඩල අනුකූලව මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී සහ අනෙකුත් මුඛ්‍ය කළමනාකරණ නිලධාරීන් වෙත බැංකුවේ කටයුතු, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවරා ඇත.  මෙම නියෝජන බලතල පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය විටින් විට සමාලෝචනය කරයි.
3 (4) (ඇ) පැවරූ බලතල බැංකුවේ අවශ්‍යතාවලට අදාළ දැයි විටින් විට අධ්‍යක්ෂ මණ්ඩලය ඒ ගැන විමර්ශනය කරයි.	අධ්‍යක්ෂ මණ්ඩල කමිටුවල අනුදේශ නියමයන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විමසා බලා අනුමත කරන අතර එමඟින් අධ්‍යක්ෂ මණ්ඩලයේ රාජකාරි කිරීම සම්බන්ධ වී ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්	අනුකූලතා වේටම
<p><b>3 (5) සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී</b></p>	
<p>3 (5) (අ) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී භූමිකා එකිනෙක වෙන් කිරීමේ නව පුද්ගලයෙකු විසින් ඉටු නොකරයි.</p>	<p>අනුකූල වී ඇත. සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුර වෙන් වශයෙන් පවතින බැවින් දෙදෙනෙකු විසින් දරණු ලබයි.</p>
<p>3 (5) (ආ) සභාපතිවරයා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි. සභාපතිවරයා ස්වාධීන අධ්‍යක්ෂවරයකු නොවන විට මණ්ඩලය විසින් ස්වාධීන අධ්‍යක්ෂවරයෙක් ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ තනතුරට අදාළ අනුදේශ නියමයන් සමග පත් කර තිබීම.  ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙක් සිටි නම් එම තනතුර බැංකුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් කළ යුතුය.</p>	<p>අනුකූල වී ඇත. සභාපති වශයෙන් විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් සිටින අතර බැංකුවේ කිසිදු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ තනතුරක් නොමැත.</p>
<p>3 (5) (ඇ) සභාපති, ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂවරු අතර යම් සබඳතාවක් වෙතොත් (මූල්‍ය, ව්‍යාපාරික, පවුලේ හෝ භෞතික හෝ වෙනත්) එම සබඳතාව කෙරෙහිදී යනුවෙන්ද අධ්‍යක්ෂවරු අතර එවැනි සබඳතා පවතී නම් ඒ බවද වාර්ෂික වාර්තාවේ අංගයක් වන ආයතනයේ පාලන වාර්තාවේ සඳහන් කිරීමට පිළිවෙලක්, අධ්‍යක්ෂ මණ්ඩලයට තිබේ.</p>	<p>අනුකූල වී ඇත. එවැනි සබඳතා ඇතොත් ඒ බව හඳුනාගැනීමට අධ්‍යක්ෂවරුන්ගේ වාර්ෂික ප්‍රකාශ වලින් හැකි වේ.</p>
<p>3 (5) (ඈ) සභාපතිවරයා (අ) අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය සැපයීම. (ආ) අධ්‍යක්ෂ මණ්ඩලය සඵලදායී ලෙසත් වගකීමෙන් රාජකාරී ඉටු කිරීම ගැන වගවීම. (ඇ) සියළු මුද්‍රා සහ නිසි ගැටලු කාලීන වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සාකච්ඡා කරන බවට වගබලා ගැනීම මෙන් බැලීමට ස්වයං ඇගයුම් ක්‍රියාවලියක් තිබේ.</p>	<p>යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත. සභාපතිවරයා අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය දෙන අතර, ඔවුන් සිය රාජකාරී සඵලදායී ලෙස ඉටු කරන බවට සහතික වේ.  ස්වයං ඇගයුම් ක්‍රියාවලිය තුළින් අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් සඵලදායී ලෙස ඉටු කිරීම වාර්ෂිකව යොයා බැලීමට සභාපතිවරයාට පහසු කරවයි. නමුත් 2016 වසරේ දී එක් අධ්‍යක්ෂවරයෙක් ස්වයං ඇගයීම් පත්‍රිකාව භාර දී නැත.</p>
<p>3 (5) (ඉ) සභාපතිවරයා විසින් විධිමත් න්‍යාය පත්‍රයක් අනුමත කර එය ලේකම්වරයා විසින් බෙදා හරී.</p>	<p>අනුකූල වී ඇත. සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී විමසා සමාගම් ලේකම්වරයා විසින් සැකසූ න්‍යාය පත්‍රයක් සෑම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් අරභයා බෙදා හරී.</p>
<p>3 (5) (ඊ) අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල දී මතුවන ගැටළු සියළු අධ්‍යක්ෂවරුන්ට කල් ඇතිව දැනුම් දීමට සභාපති වග බලා ගනී.</p>	<p>අනුකූල වී ඇත. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට දින 7 කටවත් පෙර එහි දී සාකච්ඡාවට ගන්නා කරුණු බෙදා හරිනු ලැබේ. ඇතැම් විට දින 7 කට කලින් පවා වෙනත් හඳිසි කරුණු ගැන දැනුම් දී තිබේ.</p>
<p>3 (5) (උ) අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතුවල දී අධ්‍යක්ෂවරුන් පූර්ණ ක්‍රියාකාරී ලෙස දායකවීම උනන්දු කිරීමට ස්වයං ඇගයුම් ක්‍රමයක් පවතින අතර සභාපතිවරයා බැංකුවේ උපරිම සුභසිද්ධිය තකා නායකත්වය ගෙන ක්‍රියා කරයි.</p>	<p>යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය වාර්ෂිකව සපයන ස්වයං ඇගයුම් තුළින් සභාපතිවරයාට සිය වගකීම් සඵලදායී ලෙස ඉටු කිරීමට සහාය ලැබේ. නමුත් 2016 දී එක් අධ්‍යක්ෂවරයෙක් ස්වයං ඇගයුම් පත්‍රිකා භාර දී නැත.</p>
<p>3 (5) (ඌ) විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ දායකත්වය ඇගයෙන ස්වයං ඇගයුම් ක්‍රමයක් අධ්‍යක්ෂ මණ්ඩලයට තිබේ.</p>	<p>යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත. මෙම ස්වයං ඇගයුම් පත්‍රිකාවල ප්‍රතිපෝෂණයෙන්, විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ දායකත්වය වැඩි කර ගැනීමට සභාපතිවරයාට සහාය දේ. 2016 දී එක් අධ්‍යක්ෂවරයෙක් ස්වයං ඇගයුම් පත්‍රිකා භාර දී ඇත.</p>
<p>3 (5) (එ) ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් හෝ වෙනත් කවර හෝ විධායක රාජකාරී අධීක්ෂණය කිරීමට සභාපතිවරයා සෘජුව ක්‍රියා කරයි.</p>	<p>අනුකූල වී ඇත. සභාපතිවරයා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි. ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගේ අධීක්ෂණ කටයුතුවලට සෘජුව මැදිහත් නොවේ.</p>



අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්	අනුකූලතා මට්ටම
3 (5) (ඒ) කොටස් හිමියන් සමග ඵලදායී සන්නිවේදන ක්‍රමයක් ඇති නිසා කොටස් හිමියන්ගේ අදහස් අධ්‍යක්ෂ මණ්ඩලයට සන්නිවේදනය වේ.	අනුකූල වී ඇත. ශ්‍රී ලංකා රජය, ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන බැංකුවේ කොටස් හිමියන් සමග ඵලදායී සන්නිවේදනයක් සිදු වේ. නිල බලයෙන් පත් වූ අධ්‍යක්ෂවරුද අධ්‍යක්ෂ මණ්ඩලය සහ කොටස් හිමියන් අතර සබඳතාව ඇති කරයි.
3 (5) (ඔ) බැංකුවේ දෛනික කළමනාකරණ මෙහෙයුම් හා ව්‍යාපාර කටයුතු භාර ප්‍රමුඛතම විධායක ප්‍රධානියා වන්නේ ප්‍රධාන විධායක නිලධාරී වේ.	අනුකූල වී ඇත. බැංකු මෙහෙයුම්වල සහ ව්‍යාපාරවල දෛනික කළමනාකරණ සඳහාත් මණ්ඩලයට සෘජුව වාර්තා කිරීම සඳහාත් ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගෙන් ප්‍රධාන විධායක නිලධාරී වෙත සහාය ලැබේ.
<b>3 (6) අධ්‍යක්ෂ මණ්ඩලයෙන් පත් කළ කමිටු</b>	
3 (6) (අ) විධාන අංක 3 (6) (අ), 3 (6) (ඇ), 3 (6) (ඈ) සහ 3 (6) (ඉ) යන මෙම විධානයන්ට අනුව බැංකුව විසින් අධ්‍යක්ෂ මණ්ඩල කමිටු සතරක් අවම වශයෙන් පත් කර ඇත.	අනුකූල වී ඇත. විධාන අංක 3 (6) (අ), 3 (6) (ඇ), 3 (6) (ඉ) යටතේ සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කළ යුතු කමිටු 5 ක් බැංකුව විසින් පත් කර තිබුණි. එසේ වුවත්, මානව සම්පත් සහ වැටුප් කමිටුවෙන් නියෝජනය වූයේ ඒකාබද්ධ වූ වැටුප් සහ නාමයෝජනා කමිටුවයි.
සෑම අධ්‍යක්ෂ මණ්ඩල කමිටුවක්ම අධ්‍යක්ෂ මණ්ඩලයට සෘජුවම ආමන්ත්‍රණය කිරීම	අනුකූල වී ඇත.
එකී සෑම කමිටුවකම කාර්ය සහ කාර්යසාධනය, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වාර්ෂික වාර්තාවෙහි ඉදිරිපත් කිරීම.	අනුකූල වී ඇත.
3 (6) (ආ) විගණක කමිටුව	
(අ) කමිටුවේ සභාපතිවරයා නිසි සුදුසුකම් සහ අත්දැකීම් සහිත ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි.	අනුකූල වී ඇත. විගණක කමිටුවේ සභාපතිවරයා සුදුසුකම් සහ අත්දැකීම් සහිත, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි.
(ආ) කමිටුවේ සියළු සාමාජිකයන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් වේ.	අනුකූල වී ඇත.
(ඇ) කමිටුව විසින් (i) අදාළ අණපනත් ප්‍රකාර සැපයිය යුතු විගණන සේවා සඳහා බාහිර විගණක පත් කිරීම. (ii) විගණකවරුන්ට විටින් විට මහ බැංකුවෙන් නිකුත් කරන උපදෙස් ක්‍රියාත්මක කිරීම. (iii) අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන් යොදාගැනීම. (iv) විගණකගේ සේවය වසර 5 ඉක්මවා නොයන බවටත් එක් විගණනය කිමා කර තවත් වසර 3 ක් යනතුරු එම විගණකවරයා නැවත පත් නොකරන බවටත් වගබලා ගනිමින් විගණන කාලසීමාව ගාස්තු, ඉල්ලා අස්වීම හෝ පහ කිරීම යනාදී කරුණු ගැන සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත.	අදාළ නොවේ. බාහිර විගණකවරයා වන්නේ විගණකාධිපති බැවින් මේ සම්බන්ධයෙන් කමිටුවට කාර්යයක් නොමැත. නමුත් විටින් විට මහ බැංකුවෙන් විගණකවරුන්ට සැපයෙන උපදෙස් සහ ගිණුම්කරණ ප්‍රමිතීන් ගැන රැස්වීම්වල දී සාකච්ඡා කෙරේ.
(ඈ) ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව විගණනය කිරීමත් ස්වාධීන බවත් ගැන කමිටුව විසින් විගණක නියෝජනයක් ලබා ගෙන ඇත.	අදාළ නොවේ. බැංකුවේ බාහිර විගණක වන්නේ විගණකාධිපති බැවිනි.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්	අනුකූලතා වේටම
(ඉ) අදාළ විධිවිධාන මත විගණක නොවන සේවා ක්‍රියාත්මක කිරීම සඳහා, බාහිර විගණකවරයෙකුගේ සේවය ලබා ගැනීම ගැන කමිටුව විසින් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි.	අදාළ නොවේ. බැංකුවේ බාහිර විගණක වන්නේ විගණකාධිපති බැවිනි.
(ඊ) විගණනයේ ස්වභාවය සහ විෂය පථය පිළිබඳව ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන් යටතේ බාහිර විගණක සමග කමිටුව සාකච්ඡා කර තීරණයක් ගෙන ඇත.	අනුකූල වී ඇත. 1971 මුදල් පනතේ 13 වගන්තියේ අනු වගන්ති (3) සහ (4) ප්‍රකාර විගණනයේ විෂයපථය සහ ප්‍රමාණය තීරණය කිරීමේ අභිමතය විගණකාධිපතිට හිමි වේ.
(උ) බැංකුවේ මූල්‍ය ප්‍රකාශ, වාර්ෂික වාර්තාව, ගිණුම් සහ කාර්යමය වාර්තා යනාදී බැංකුවේ මූල්‍ය තොරතුරු විමර්ශනය සඳහා කමිටුවට ක්‍රමවේදයක් තිබෙන බවත්: (i) ප්‍රධාන තීරක ක්ෂේත්‍ර. (ii) ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ භාවිතාවල යම් වෙනසක්. (iii) අඛණ්ඩ පැවැත්මේ උපකල්පනය. (iv) අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන් සහ වෙනත් නෛතික අවශ්‍යතා වලට අනුකූලතාව. (v) වාර්ෂික මූල්‍ය ප්‍රකාශනවල විගණනයෙන් පැන නගින වැදගත් ගැලපුම් ආදිය ප්‍රධාන විධායක නිලධාරීගෙන් ලබා ගැනීමේ ක්‍රමයක් කමිටුවට ඇති බව.	යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත. 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශ මණ්ඩල විගණක කමිටුව විසින් සමාලෝචනය කර ඇත. නමුත් බැංකුවේ මූල්‍ය ප්‍රකාශ, වාර්ෂික වාර්තාව, ගිණුම් සහ කාර්යමය වාර්තා සහ ඒවායේ වැදගත් මූල්‍ය වාර්තාකරණ තීන්දු සොයා බැලීමේ විධිමත් ක්‍රමයක් අධ්‍යක්ෂ මණ්ඩලයට ඇත.
(ඌ) විගණනය ප්‍රකාර යම් විධායක කළමනාකරණයේ අඩුපාඩුවකදී මතු වූ කරුණක දී කමිටුව, බාහිර විගණකවරු හමු වී ඇත.	අනුකූල වී ඇත.
(එ) බාහිර විගණකගේ කළමනාකරණ ලිපිය සහ ඊට කළමනාකාරිත්වයේ ප්‍රතිචාරය කමිටුවේ සැලකිල්ලට ලක් වී ඇත.	අනුකූල වී ඇත. 2014 කළමනාකරණ ලිපිය සහ එහි ප්‍රතිචාරය කමිටුව විසින් සාකච්ඡා කර ඇත.
(ඒ) බැංකුවේ අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය කමිටුව විසින් පහත සඳහන් පියවර ගනු ඇත:	
(i) අභ්‍යන්තර විගණන අංශයේ විෂයපථය, කාර්යය සහ සම්පත්වල ප්‍රමාණවත් බව එම කාර්යභාරය ඉටුකිරීමට තරම් එම අංශයට අවශ්‍ය බලතල ඇති බවට සැහීමකට පත් වේ.	අනුකූල වී ඇත.
(ii) අභ්‍යන්තර විගණන වැඩසටහන සහ එම ක්‍රියාවලියේ ප්‍රතිඵල විමසා බලා, අභ්‍යන්තර විගණන අංශයේ නිර්දේශ මත නිසි පියවර ගැනීමට ක්‍රියා කිරීම.	අනුකූල වී ඇත.
(iii) අභ්‍යන්තර විගණක අංශයේ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ කාර්යසාධන ඇගයුම් සමාලෝචනය.	යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත. ප්‍රධාන අභ්‍යන්තර විගණකගේ වාර්ෂික කාර්යසාධන ඇගයුම් වාර්තාව 2016 පෙබරවාරි 24 දින මණ්ඩල කමිටුවට භාර දී ඇත. නමුත් මෙම කමිටුව විසින් ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල ඇගයුමක් කර නැත.
(iv) අභ්‍යන්තර විගණන කටයුතු සඳහා ප්‍රධානියා, ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය හෝ බාහිර සේවා සපයන්නන් පත් කිරීම හෝ සේවය නතර කිරීම නිර්දේශ කිරීම.	අනුකූල වී ඇත.
(v) ප්‍රධාන විගණක නිලධාරී, ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය, බාහිර සේවා සපයන්නන් ඉල්ලා අස්වීමක්, කමිටුව විසින් ඇගයීම හෝ එවැනි ඉල්ලා අස්වීමකට හේතු සැපයීම.	2016 වසරේ දී එවැනි තත්ත්වයක් මතු වී නොමැත.
(vi) විගණන ක්‍රියාකාරකම්වලින් අභ්‍යන්තර විගණන ක්‍රියාකාරිත්වය ස්වාධීන වේ.	අනුකූල වී ඇත. අභ්‍යන්තර විගණන ක්‍රියාකාරිත්වය, විගණක කාර්යයෙන් ස්වාධීන වන අතර, සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩල විගණක කමිටුව වාර්තා කරයි.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්	අනුකූලතා මට්ටම
(ඔ) කමිටුව විසින් අභ්‍යන්තර විමර්ශන, සහ කළමනාකාරිත්වයේ ප්‍රතිචාර සලකා බැලූ බවට තීරණය කළ හැකි කාර්ය සටහන් තිබීම.	අනුකූල වී ඇත. අභ්‍යන්තර විගණන ප්‍රධාන සොයාගැනීම් සහ කළමනාකරණයේ ප්‍රතිචාර, විගණක කමිටුවේ දී සාකච්ඡා කර අවශ්‍ය නිර්දේශ කර ඇත.
(ඕ) විධායක අධ්‍යක්ෂවරු නොසිට, කමිටුව විසින් බාහිර විගණකවරුන් සමග රැස්වීම් දෙකක්වත් පවත්වා ඇති බව.	අනුකූල වී ඇත.
(ක) පහත සඳහන් කරුණු සහතික කිරීම සඳහා කමිටුවේ යොමු කිරීම් අනුදේශ: (i) යොමුකිරීම් අනුදේශ යටතේ ඇති කවර හෝ කරුණක් ගැන විමර්ශනයට පැහැදිලි බලතල. (ii) එලෙස කිරීමට අවශ්‍ය සම්පත්. (iii) තොරතුරුවලට සම්පූර්ණ ප්‍රවේශය අවශ්‍ය වෙතොත් අදාළ අත්දැකීම් ඇති බාහිර අයට කැඳවීමට සහ බාහිර වෘත්තික උපදෙස් ලබා ගැනීමේ බලතල සහිත යොමු කිරීම් අනුදේශය ඇති බව. (iv) බාහිර වෘත්තීයමය උපදෙස් ලබාගැනීමේ අධිකාරිත්වය සහ අවශ්‍ය වෙතොත් අදාළ අත්දැකීම් ඇති බාහිර පුද්ගලයින්ට සහභාගි වීමට ආරාධනා කිරීමේ බලය.	අනුකූල වී ඇත විගණක කමිටුවේ 'යොමු කිරීම් අනුදේශ' වලින් (iv) කරුණ හැර අනෙක්වා තෘප්ත කරයි.
(ඟ) කමිටුව සිව් වතාවක්වත් රැස්වී කාර්යසටහන් වාර්තා කර ඇති බව.	අනුකූල වී ඇත. 2016 දී කමිටු රැස්වීම් 4 ක් පවත්වා ඇත. විධායක කළමනාකාරිත්වය නොමැතිව විශේෂ රැස්වීමක් ද පවත්වා ඇත.
(ච) අධ්‍යක්ෂ මණ්ඩලය විසින්: (i) විගණන කමිටුවේ ක්‍රියාකාරකම් විස්තර. (ii) වසර තුළ පැවති විගණක කමිටු රැස්වීම් ගණන. (iii) එකිනෙක අධ්‍යක්ෂවරුන්ගේ එහි සහභාගිත්වය සවිස්තරව වාර්ෂික වාර්තාවේ හෙළි කරයි.	අනුකූල වී ඇත. අනුකූල වී ඇත. අනුකූල වී ඇත.
(ඡ) කමිටුවේ ලේකම්, සමාගම් ලේකම් හෝ ප්‍රධාන අභ්‍යන්තර විගණක වේ.	කමිටුවේ ලේකම් අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් වේ.
(ජ) අඩුපාඩුවක් ඇති වීමට පෙර දැන්වීමේ පිළිවෙත: (i) මූල්‍යමය වාර්තාකරණය, අභ්‍යන්තර පාලනය හෝ වෙනත් අක්‍රමිකතා. (ii) ඉහත (i) හි අවස්ථාවක් උදාහරණයක් සාධාරණ හා ස්වාධීන විමර්ශනයක් කිරීමට කමිටුව වග බලා ගනී. (iii) ප්‍රමාණවත් පසු විපරම් පියවර ගැන කටයුතු කිරීමට සකසා තිබේ.	යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත. අඩුපාඩුවක් ඇති වීමට පෙර දැන්වීම ක්‍රියාත්මක වේ. එම පිළිවෙත 2017 වසරේ දී බැරංකුව විසින් අනුමත කර ඇත.
3 (6) (ඇ) මානව සම්පත් සහ වැටුප් කමිටුවට පහත සඳහන් නියමයන් අදාළ වේද?	අනුකූල වී ඇත. අධ්‍යක්ෂ වැටුප් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ වකුලේඛ මගින් පාලනය වන අතර, ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගේ වැටුප් මණ්ඩලය විසින් තීරණය කරයි. කළමනාකරණ ප්‍රධානී සහ පහත බණ්ඩ සඳහා වැටුප් තීරණය වන්නේ සාමූහික ගිවිසුමෙනි.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්	අනුකූලතා වේටම
(ආ) අධ්‍යක්ෂවරු, ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගේ ඉලක්ක ලිඛිතව ලබා දේ.	යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත. අධ්‍යක්ෂවරුන්ගේ ඉලක්ක ලිඛිතව නොමැත. ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගේ ඉලක්ක, ව්‍යාපාර සැලසුම හා වාර්ෂික අයවැයෙන් යොමු කෙරේ.
(ඇ) විටින් විට කමිටුව විසින් ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගේ ඉලක්ක එල්ලේ ඔවුන්ගේ කාර්යසාධනය විමසා බලා එකී පාර්ශ්වික, ප්‍රතිලාභ සහ වෙනත් කාර්යසාධන පාදක දිරිදීමනා ගැන ඇගයුමක් කිරීම.	යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත. කමිටුව විසින් ප්‍රධාන විධායක නිලධාරීන්ගේ කාර්යසාධනය ඇගයුම් කර ඇත. දිස්ත්‍රික් කළමනාකරු, ශාඛා කළමනාකරු සහ ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී සඳහා ප්‍රමුඛ කාර්යසාධන දර්ශක මත කෙරෙන කාර්යසාධන ඇගයුම, කමිටුව විසින් අනුමත කර ඇත. නමුත් ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගේ කාර්යසාධන ඇගයුම සිදු කර නැත.
(ඈ) ප්‍රධාන විධායක නිලධාරීට අදාළව කාර්ය සටහන් විමසා සාකච්ඡාවේ දී එම කමිටු රැස්වීමට ප්‍රධාන විධායක නිලධාරී සහභාගී නොවන බව යොමු කිරීම් අනුදේශ වල සඳහන් වේ.	අනුකූල වී ඇත. මානව සම්පත් පාර්ශ්වික කමිටුවේ යොමු කිරීම් අනුදේශ අනුව ප්‍රධාන විධායක නිලධාරීට අදාළ කරුණු සාකච්ඡාවේදී ප්‍රධාන විධායක නිලධාරී ඊට සහභාගී වී නැත.
<b>3 (6) (අ) නාමයෝජනා කමිටුවට පහත සඳහන් නියමයන් යොදාගත්තේද:</b>	
(අ) නව අධ්‍යක්ෂවරු, ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් තේරීම/පත් කිරීමට කමිටුව විසින් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම.	අඩ වශයෙන් අනුකූල වී ඇත. භාණ්ඩාගාර ලේකම් අනුදැනුමින් අධ්‍යක්ෂවරු පත් කරන්නේ ගරු ඇමතිතුමා විසිනි. ප්‍රධාන විධායක නිලධාරී පත් කරන්නේ මණ්ඩලය විසිනි. නමුත් ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් තේරීම/පත් කිරීම සඳහා කමිටුව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නැත.
(ආ) වත්මන් අධ්‍යක්ෂවරු යළි පත් කිරීම (හෝ නොකිරීම) කමිටුව විසින් නිර්දේශ කිරීම හෝ සලකා බැලීම.	අදාළ නොවේ. භාණ්ඩාගාර ලේකම්ගේ අනුදැනුම ඇතිව ගරු ඇමතිතුමා විසින් අධ්‍යක්ෂවරු පත් කෙරේ.
(ඇ) කාර්ය විස්තරයට අනුව ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගේ සුදුසුකම්, අත්දැකීම්, ගුණාංග පරිදි පත් කිරීම හෝ උසස් කිරීම පිණිස නිර්ණායක කමිටුව විසින් සකසා තිබීම.	අනුකූල වී ඇත. 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පනත මගින් ප්‍රධාන විධායක නිලධාරී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී තනතුරු සඳහා යෝග්‍ය සුදුසුකම් සහ අත්දැකීම් සපයා ඇත.
(ඈ) පනතේ නියමයන් සහ විධාන 3 (3) ප්‍රකාර නිර්ණායක යටතේ තම තනතුරු හෙබවීම සඳහා තමන් සුදුසු, උචිත පුද්ගලයින් බව අධ්‍යක්ෂවරු, ප්‍රධාන විධායක නිලධාරී සහ මූල්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ අත්සන් තැබූ ප්‍රකාශයක්, කමිටුව ලබා ගැනීම.	අනුකූල වී ඇත. අධ්‍යක්ෂවරු, ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගේ සුදුසු උචිත බව ප්‍රකාශයකින් ලබා ගෙන වාර්ෂිකව යාවත්කාලීන කෙරේ.
(ඉ) විශ්‍රාම යන අධ්‍යක්ෂවරු සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් වෙනුවට විධිමත් අනුප්‍රාප්තික සැලසුමක් කමිටුවට තිබීම.	යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත. අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලත් අනුප්‍රාප්තික සැලසුමක් තිබේ. නමුත් අනුප්‍රාප්තිකයන් පත් කිරීමේ දී එය සමාලෝචනය වී නැත.
(ඊ) ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු කමිටුවේ මූලාසනය දැරීම සහ ස්වාධීන අධ්‍යක්ෂවරු බහුතරයකින් සංයුක්ත වීම ආරාධනය මත ප්‍රධාන විධායක නිලධාරී මෙම රැස්වීම් වලට සහභාගී විය හැකිය.	අනුකූල වී ඇත.



අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්	අනුකූලතා මට්ටම
<p>3 (6) (ඉ) සමෝධානිත අවදානම කළමනාකරණ කමිටුව සම්බන්ධයෙන් පහත සඳහන් නියමයන් භාවිතා වේ.</p> <p>(අ) කමිටුවට, විධායක නොවන අධ්‍යක්ෂවරු අවම වශයෙන් තිදෙනෙක් ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් එනම්, ණය, වෙළඳපොළ, ද්‍රවශීලතාව, මෙහෙයුම් සහ ක්‍රමෝපාය අවදානම වැනි පුළුල් අවදානම් අංශ අධීක්ෂණ නිලධාරීන් ඇතුළත් වීම සහ කමිටුවේ අධිකාරිය හා බලතල යටතේ ක්‍රියාත්මක වීම.</p>	<p>යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත. කමිටුවේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරු සිව් දෙනෙක් රැස්වීම් 3 ක දී ද, එක් අවස්ථාවකදී ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරු දෙදෙනෙක් සහ විධායක අධ්‍යක්ෂ සහභාගි වී ඇත. නමුත් ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන අවදානම් නිලධාරී කමිටුවේ සාමාජිකයන් වේ.</p>
<p>(ආ) බැංකුවේ ණය, වෙළඳපොළ, ද්‍රවශීලතාව, මෙහෙයුම් සහ ක්‍රමෝපාය අවදානම වැනි සියළු අවදානම් තක්සේරුව සඳහා මාසික උචිත, අවදානම් අඩු කිරීමේ හා කළමනාකරණ තොරතුරු ක්‍රමයක් කමිටුවට තිබීම, පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම් වල අවදානම කළමනාකරණය බැංකු සහ සමූහය යන පදනම් දෙකෙන්ම සිදුකිරීම.</p>	<p>අනුකූල වී ඇත. බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරී විසින් ප්‍රමුඛ අවදානම අඩු කිරීමේ වාර්තාව සකසන අතර එය මණ්ඩලයේ සමාලෝචනයට සැපයේ.</p>
<p>(ඇ) ණය කමිටුව සහ වත්කම් වගකීම් කමිටුව වැනි සියළු කළමනාකරණ කමිටුවල විශේෂිත ගුණාත්මක හා ප්‍රමාණාත්මක අවදානම් සීමා කමිටුව විසින් සොයා බලා අවදානම් දර්ශක වෙනත් කාලීනව දැනුම් දෙයි.</p>	<p>අනුකූලතාව නොදක්වයි.</p>
<p>(ඈ) විශේෂිත ගුණාත්මක හා ප්‍රමාණාත්මක අවදානම් සීමා ඉක්මවූ සියළු අවදානම් දර්ශක කමිටුවේ සැලකිල්ලට යොමු වී තිබේ.</p>	<p>අනුකූල වී ඇත. අවදානම් පැතිකඩ වාර්තාව සමාලෝචනය කර ඇත.</p>
<p>(ඉ) කමිටුව කාර්තුවකට කොපමණ වරක් රැස් වී ඇත් ද ?</p>	<p>අනුකූල වී ඇත. 2016 දී කමිටුව සිව් වතාවක් රැස් වී ඇත.</p>
<p>(ඊ) අවදානම හඳුනා ගැනීමට අසමත් වූ නිලධාරීන්ට සුදුසු විනය ක්‍රියාමාර්ගයක් කමිටුව විසින් සලකා බලා අනුගමනය කරන වග</p>	<p>අනුකූල වී ඇත. විධිමත් විනය සංග්‍රහයක් පවතී. කමිටු පත්‍රිකාවක් මගින් අවදානම් කටයුතු සඳහා විනය ක්‍රියාමාර්ග නිර්දේශ කර තිබේ.</p>
<p>(උ) අධ්‍යක්ෂ මණ්ඩලයේ මතය, එකඟතාව සහ/හෝ විශේෂිත නියෝග පතා කමිටුව විසින් අවදානම තක්සේරු වාර්තාවක්, අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට සහිත කුළු ඉදිරිපත් කරයි.</p>	<p>අදාළ නොවේ. මසකට වරක් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත් වේ. සහිත කුළු අවදානම් තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කළ නොහැකිය. මිළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරයි.</p>
<p>(ඌ) බැංකුව, හිතී, විධිවිධාන, නියාමන උපදෙස්, අභ්‍යන්තර පාලන සහ සියළු ව්‍යාපාර අංශයන්ට අනුමත ප්‍රතිපත්තිවලට අනුකූලතාව දැක්වීම තක්සේරුව සඳහා ක්‍රමයක් පවතින අතර ඒ සඳහා ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන් අතරින් අනුකූලතා නිලධාරියෙක් පත්කර, කාලීනව කමිටුවට වාර්තා කරයි.</p>	<p>අනුකූල වී ඇත. අනුකූලතා නිලධාරී විසින් බැංකුවේ අනුකූලතා කාර්ය ඉටු කරයි. නෛතික හා අනිවාර්ය අවශ්‍යතා පිළිබඳ මාසික හා කාර්තුවය වාර්තා අනුකූලතා නිලධාරී විසින් සමෝධානිත අවදානම් කළමනාකරණ කමිටුව වෙත ඉදිරිපත් කරයි. සහි, මාසික හා කාර්තු වාර්තා සැපයීම සනාථ කරන ප්‍රකාශයන්, අනුකූලතා නිලධාරී විසින් බැංකු අධීක්ෂණ අංශය වෙත සපයයි.</p>

3 (7) ආශ්‍රිත පාර්ශ්ව ගනුදෙනු

<p>3 (7) (අ) මෙම විධානයෙන් එන 'ආශ්‍රිත පාර්ශ්ව' යනුවෙන් හැඳින්වෙන යම් කිසිවෙක් හෝ විශේෂයෙන් පහත සඳහන් කිසිවෙක් සමඟ බැංකුව විසින් කරන ගනුදෙනුවක දී පැන නැගිය හැකි බැඳියා අතර පිළිගැටුමක් ඇති විම වැළැක්වීමට මණ්ඩලය විසින් ලිඛිත පිළිවෙතක් පවත්වා ගන්නා බවයි.</p> <p>(අ) බැංකුවේ කවර හෝ පරිපාලිත සමාගමක්</p> <p>(ආ) බැංකුවේ කවර හෝ ආශ්‍රිත සමාගමක්</p> <p>(ඇ) බැංකුවේ කවර හෝ අධ්‍යක්ෂවරයෙක්</p> <p>(ඈ) බැංකුවේ කවර හෝ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරියෙක්</p> <p>(ඉ) බැංකුවේ අධ්‍යක්ෂ හෝ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරියෙකුගේ ලගම ඥාතියෙක්</p> <p>(ඊ) බැංකුවට භෞතික උනන්දුවක් ඇති කොටස් හිමියෙක්</p> <p>(උ) බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුගේ ලගම ඥාතියෙකු හෝ අධ්‍යක්ෂවරයෙකු හෝ සැලකිය යුතු උනන්දුවක් ඇති එහි භෞතික කොටස් හිමියකු යන අයෙකුගේ බැඳීමක් ඇති අයෙක්.</p>	<p>යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත.</p> <p>2015 මැයි මස දී අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ ආශ්‍රිත පාර්ශ්ව ගනුදෙනු ගැන ප්‍රතිපත්තියක් තිබේ. CBS ක්‍රමය මගින් එකී ගනුදෙනු අධීක්ෂණය කෙරේ. නමුත් ප්‍රතිපත්තිය වාර්ෂිකව සමාලෝචනය කළ යුතුය.</p>
<p>3 (7) (ආ) මෙම විධානයේ සඳහන්, ආශ්‍රිත පාර්ශ්ව සමඟ ගනුදෙනු ලෙස හඳුනාගත් පහත සඳහන් ගනුදෙනු, හඳුනාගැනීමටත් වාර්තා කිරීමටත් ක්‍රමවේදයක් තිබේ.</p> <p>(අ) මූල්‍ය මණ්ඩල නියෝගවල සඳහන් උපරිම ඉඩ ප්‍රස්ථා ප්‍රමාණය සලකා කිසිදු ඉඩ ප්‍රස්ථාවක් සැලසීම.</p> <p>(ආ) තැන්පතු, ගැනිලි සහ ආයෝජන ආදී කිසිදු ආකාරයක බැංකුවේ වගකීමක් නිර්මාණය වීම.</p> <p>(ඇ) බැංකුවට සැපයූ මූල්‍යමය හෝ මූල්‍යමය නොවන සේවාවක් හෝ බැංකුවෙන් එවැනි සේවාවක් ලබා ගැනීම.</p> <p>(ඈ) යම් ආශ්‍රිත පාර්ශ්වයකට ප්‍රතිලාභ සැලසෙන පරිදි බැංකුව සමඟ කවර හෝ ආශ්‍රිත පාර්ශ්වයක් පවත්වාගෙන යන සබඳතා තොරතුරු ප්‍රවාහයන්හි හිමිකාරිත්ව, රහසිගත හෝ සංවේදී තොරතුරු සැපයීම මගින් තොරතුරු හුවමාරුවට ඉඩ සැලසීම.</p>	<p>යම් ප්‍රමාණයකට අනුකූල වී ඇත.</p> <p>මෙහි (අ) යටතේ සඳහන් ගනුදෙනුව හැර අන් සියළු ගනුදෙනු, ආශ්‍රිත පාර්ශ්ව ගනුදෙනු ප්‍රතිපත්තියෙන් ආවරණය වේ.</p> <p>අනුකූල වී ඇත.</p> <p>අනුකූලතාව දක්වා නොමැත.</p> <p>අනුකූලතාව දක්වා නොමැත.</p> <p>අනුකූලතාව දක්වා නොමැත.</p>
<p>3 (7) (ඇ) ඉහත සඳහන් විධාන 3 (7) (අ) පරිදි, බැංකුව විසින් එකම ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යන වෙනත් පාර්ශ්වයකට වඩා වැඩි වාසි සහගත සැලකිලි දක්වන අයුරින් ආශ්‍රිත පාර්ශ්වයක් සමඟ ගනුදෙනු නොකරන බව සාදනුයෙහි ක්‍රමවේදයක් බැංකුව සතු වෙන් ද?</p> <p>(අ) බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් ප්‍රඥාගෝචර ප්‍රතිශතයක් ඉක්මවා, ආශ්‍රිත පාර්ශ්ව වලට 'සමස්ත ශුද්ධ ඉඩ ප්‍රස්ථා' සැපයීමට අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තීරණය කිරීම.</p> <p>මෙකී අනු නියෝගයේ අවශ්‍යතාව සඳහා</p> <p>(i) 'ඉඩ ප්‍රස්ථා' යනු 2007 අංක 7 දරණ බැංකු පනතේ නියෝගවල නිර්දේශිත උපරිම ඉඩ ප්‍රස්ථා ප්‍රමාණය අදහස් වේ.</p> <p>(ii) එකී ආශ්‍රිත පාර්ශ්ව විසින් බැංකුවේ කොටස් ප්‍රාග්ධනයේ සහ අවුරුදු පහ (5) හෝ ඊට වැඩි කල් පිරිමේ ණය සාධන පත්‍ර වලින් ලැබූ සහ මූල්‍ය අමතර ඇප ආදිය මුළු ඉඩ ප්‍රස්ථා වලින් අඩු කිරීමෙන්, මෙම 'සමස්ත ශුද්ධ ඉඩ ප්‍රස්ථා' ගණනය කළ යුතුය.</p>	<p>අනුකූල වී ඇත.</p> <p>ආශ්‍රිත පාර්ශ්ව සමඟ සිදු කරන සියළු ආකාරයේ ගනුදෙනු සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය අවශ්‍ය වේ. නුදුරු අනාගතයේ දී ගනුදෙනු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය වග බලා ගනී.</p> <p>අනුකූල වී ඇත.</p>

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්	අනුකූලතා මට්ටම
(ආ) ආශ්‍රිත නොවන සැසඳිය හැකි විකල්ප පාර්ශ්වයක් සමග සැසඳිය හැකි ගනුදෙනුවක දී, බැංකුවේ හොඳම ණය පොළී අනුපාතයට වඩා අඩු අනුපාතයන් අය කිරීම් හෝ තැන්පතු පොළී අනුපාතයට වැඩියෙන් ගෙවීම.	අනුකූල වී ඇත.
(ඇ) ආශ්‍රිත නොවන සැසඳිය හැකි විකල්ප පාර්ශ්වයන් සැසඳිය හැකි ගනුදෙනුවකදී, වඩා වාසිදායක නියමයන්, වෙළඳ පාඩු ආවරණයන් සහ/හෝ ගාස්තු/කොමිස් කපා හැරීම් වැනි සාමාන්‍ය පිළිවෙත අහිමිවූ මනාපය පාන සැලකිලි දැක්වීම	අනුකූල වී ඇත.
(ඈ) අගයුම් ක්‍රියා පිළිවෙතක් නැතිව ආශ්‍රිත පාර්ශ්වයකට සේවා සැපයීම හෝ ආශ්‍රිත පාර්ශ්වයකින් සේවා ලබා ගැනීම.	අනුකූල වී ඇත.
(ඉ) නීති ප්‍රකාර රාජකාරි වලදී හැර, ආශ්‍රිත පාර්ශ්ව සමග හිමිකාරත්ව ශක්‍යතා ඇති රහසිගත හෝ සංවේදී තොරතුරු බෙදා ගැනීමට ඉවහල් විය හැකි තොරතුරු ප්‍රවාහ වාර්තා කිරීමට ක්‍රමයක් පවත්වාගෙන යාම.	අනුකූල වී ඇත.
3 (7) (ඈ) මිනෑම අධ්‍යක්ෂවරයෙකුට සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරියෙකුට ඉඩ ප්‍රස්ථා සැසීමට ක්‍රම වේදයක් ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී එකී ඉඩ ප්‍රස්ථාව එම අධ්‍යක්ෂවරයා හැර අනෙකුත් අධ්‍යක්ෂවරුන්ගෙන් තුනෙන් දෙකක ඡන්දයෙන් සනාථ කළ යුතුය. එපමණක් නොව විටින් විට මූල්‍ය මණ්ඩලයෙන් පැනවෙන යම් ඇපකරයක් මත එය සහතික කළ යුතු වේ.	අනුකූල වී ඇත. ආශ්‍රිත පාර්ශ්ව ගනුදෙනු පිළිබඳ බැංකුවේ ප්‍රතිපත්තිය යටතේ අධ්‍යක්ෂවරු හෝ මුද්‍ය කළමනාකරණ නිලධාරීන්ට ඉඩ ප්‍රස්ථා සැලසීම අධ්‍යක්ෂ මණ්ඩලයේ තුනෙන් දෙකේ මනාපයට යටත් වේ.
3 (7) (ඉ) (අ) බැංකුවක් විසින් ඉඩ ප්‍රස්ථා සලසා ඇති හෝ ලගම ඥාති සබඳතා ඇති හෝ ප්‍රමාණවත් උනන්දුවක් ඇති හෝ පුද්ගලයෙක් ඉක්බිතිව බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් වේ නම් එකී තැනැත්තා අධ්‍යක්ෂ වී වසරක් ඇතුළත මූල්‍ය මණ්ඩලයෙන් අනුමත විය හැකි අවශ්‍ය ඇපකරයන් බැංකුව විසින් ලබා ගත යුතුය.	අනුකූල වී ඇත. ආශ්‍රිත පාර්ශ්ව ගනුදෙනු පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමත ප්‍රතිපත්තියෙන් මෙය ආවරණය වේ.
(ආ) ඉහත 3 (7) (ඉ) (අ) ප්‍රකාර එකී කාලසීමාව තුළ ඇපකරයක් තැබුවේ නැත්නම් එම ඉඩ ප්‍රස්ථාව සැලසීම නිසා යම් ගිවිසුමක් නිමා කිරීමේදී එකී ඉඩ ප්‍රස්ථාව සැලසූ කාලසීමාව අදාළ නිගමන මුදලක් සහ යම් පොළියක් ඇතොත් එය ද සමගින් හෝ එකී අධ්‍යක්ෂවරයා පත් වී මාස 18 ක් ඉක්මවීමට කලින් හෝ පළමුව යෙදෙන අවස්ථාවේ දී අය කර ගැනීමට බැංකුව විසින් පියවර ගත යුතුය.	එවැනි අවස්ථාවක් උදාවී නැත.
(ඇ) ඉහත කී අනු නියෝගවලට අනුකූල වී නැති යම් අධ්‍යක්ෂවරයෙක් සිය තනතුර අත්හැර ගියා සේ සැලකීමට බැංකුවට ක්‍රමවේදයක් නිබිම සහ ඒ බව මහජනයාට හෙළි කිරීම.	එවැනි අවස්ථාවක් පැන නැගී නැත.
(ඈ) යම් අධ්‍යක්ෂවරයෙකුට එම තනතුර පිරිනැමීමේ දී ඔහු/ඇය බැංකුවේ සේවකයෙකුට සිටියේ නම් සහ එකී ඉඩ ප්‍රස්ථාව සැලසුවේ එම බැංකුවේ සියළු සේවකයන්ට නිමිවන පිළිවෙතක් යටතේ නම් ඉහත 3 (7) (ඉ) (ඇ) අදාළ නොවේ.	එවැනි අවස්ථාවක් පැන නැගී නැත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්	අනුකූලතා වේටම
<p>3 (7) (ඊ) බැංකුවේ සේවකයන්ට පොදුවේ අදාළ පිළිවෙතකින් හැර යම් සේවකයෙකුට හෝ ඔහුගේ ඥාතියෙකුට ගාස්තු සහ/හෝ කොමිස් කපා හැරීමක් ලබා දෙන්නේ නම් එකී සේවකයාගෙන් ඥාතියාට ප්‍රමාණවත් බැඳියාවක් පවතී නම් ඉහත 3 (7) (ඉ) අනුව මූල්‍ය මණ්ඩලයෙන් අනුමත විය හැකි ඇපකරයක් තබා ගැනීමට අවශ්‍යතාව හඳුනාගත හැකි ක්‍රමවේදය බැංකුව සතු වීම.</p>	<p>අනුකූල වී ඇත. ආශ්‍රිත පාර්ශ්ව සමඟ කරන සියළු ගනුදෙනු මණ්ඩල අනුමැතියට යටත් වේ. එවැනි ගනුදෙනුවකට අනුමැතිය ලබා දීමේ දී අනේ දුරින් හිඳ ක්‍රියා කිරීමට මණ්ඩලය වග බලාගනී.</p>
<p>3 (7) (උ) විධාන 3 (7) (ඉ) සහ 3 (7) (ඊ) යටතේ යම්කිසි ඉඩ ප්‍රස්ථාවක් සැපයේ නම් ඒ සඳහා මූල්‍ය මණ්ඩල පූර්ව අනුමැතිය ලබාගැනීමේ ක්‍රමයක් ඇති අතර එකී පූර්ව අනුමැතියෙන් තොරව ලබා දුන් කිසිදු ඉඩ ප්‍රස්ථාවක් පොලියක් ප්‍රේෂණය කිරීමක් වලංගු නොවන සහ අක්‍රිය වේ.</p>	<p>අනුකූල වී ඇත ආශ්‍රිත පාර්ශ්ව සමඟ කරන සියළු ගනුදෙනු මණ්ඩල අනුමැතියට යටත් වේ. එවැනි ගනුදෙනුවකට අනුමැතිය ලබා දීමේ දී අනේ දුරින් හිඳ ක්‍රියා කිරීමට මණ්ඩලය වග බලාගනී.</p>
<p><b>3 (8) කරුණු හෙළි කිරීම්</b></p>	
<p>3 (8) (අ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින්</p> <p>(අ) අධීක්ෂණ සහ නියාමන අධිකාරීන් විසින් නිර්දේශිත ආකෘතියෙන්, උචිත ගිණුම්කරණ ප්‍රමිතීන් අනුව වාර්ෂික විගණිත මූල්‍ය ප්‍රකාශ සකසා ලුහුඬින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත්වල පළ කිරීම සිදු කරයි.</p> <p>(ආ) කාර්තු මූල්‍ය ප්‍රකාශ සකසා, ලුහුඬින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත්වල පළ කෙරේ.</p>	<p>අනුකූල වී ඇත. වාර්ෂික විගණිත මූල්‍ය ප්‍රකාශ සහ කාර්තු මූල්‍ය ප්‍රකාශ, අධීක්ෂණ හා නියාමන අධිකාරී විසින් නිර්දේශ ආකෘතියෙන් නිසි ගිණුම්කරණ ප්‍රමිතීන් අනුව සිංහල, දෙමළ හා ඉංග්‍රීසියෙන් පළ කෙරේ.</p>
<p>3 (8) (ආ) පහත සඳහන් අවම හෙළි කිරීම් වාර්ෂික වාර්තාවේ පළකිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියාකර ඇත් ද?</p> <p>(අ) නිසි ගිණුම්කරණ ප්‍රමිතීන් සහ නියාමන අවශ්‍යතා සහ නිශ්චිත හෙළි කිරීම් සහිතව වාර්ෂික විගණිත මූල්‍ය ප්‍රකාශ සකසූ බව ප්‍රකාශ කිරීම.</p> <p>(ආ) එකී මූල්‍ය ප්‍රකාශ වාර්තා කිරීම සකසා ඇත්තේ මූල්‍ය වාර්තාකරණය සාධාරණ ලෙස සාධනය කෙරෙන ලෙසත් සහ බාහිර කාර්ය සඳහා මූල්‍ය ප්‍රකාශ සකසා ඇත්තේ අදාළ ගිණුම්කරණ සිද්ධාන්ත සහ නියාමන අවශ්‍යතා අනුව බවත්, බැංකුවේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය ගැන අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවෙන් සනාථ කෙරේ.</p> <p>(ඇ) ඉහත 3 (8) (ආ) (ආ) හි සඳහන් අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයේ සඵලදායී බව පිළිබඳ බාහිර විගණකගේ වාර්තාව, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබා ගෙන ඇත.</p>	<p>අනුකූල වී ඇත. මූල්‍ය ප්‍රකාශන සටහන් තුළින් එම මූල්‍ය ප්‍රකාශ 1988 අංක 30 දරණ බැංකු පනත සහ සංශෝධන ප්‍රකාර ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් අනුව සකසා ඇති බව හෙළි කර තිබේ.</p> <p>අනුකූල වී ඇත. අභ්‍යන්තර පාලන ක්‍රමයේ සඵලදායී බව පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශයේ මූල්‍ය වාර්තාකරණ සාධනය සටහන් කර ඇත.</p> <p>අනුකූල වී ඇත. බැංකුව විසින් විගණකාධිපතියාගෙන් මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලනයේ සඵලදායී බව පිළිබඳ සහතිකයක් ලබා ගෙන ඇත.</p>



අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්	අනුකූලතා මට්ටම
(ඇ) අධ්‍යක්ෂවරුන්ගේ නම් සුදුසුකම්, වයස, පලපුරුද්ද මෙන්ම යෝග්‍යතාව, හිමිකාරිත්වය, බැංකුව සමඟ ගනුදෙනු, ගෙවන ගාස්තු, පාරිශ්‍රමිකය යනාදී උපදෙස් මාලාවට අදාළ විස්තර සැපයීම.	අනුකූල වී ඇත. අධ්‍යක්ෂවරුන්ගේ වයස හැර අනෙක් විස්තර සපයා ඇත. ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ගෙවන කෙටිකාලීන රැකියා පිළිබඳ ගිණුම්කරණ ප්‍රකාශයේ සටහන්වල දක්වා තිබේ.
(ඉ) 3 (7) (ඇ) හි ප්‍රකාර එකිනෙක ආශ්‍රිත පාරිශ්වයට සැපයූ සියළු ශුද්ධ ඉඩ ප්‍රස්ථා ගණන මෙකී ශුද්ධ ඉඩ ප්‍රස්ථා සමස්ත ගණන බැංකුවේ නියාමන ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් ලෙස හෙළි කිරීම.	අනුකූල වී ඇත.
(ඊ) බැංකුවෙන්, ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ට ගෙවන පාරිශ්‍රමිකයේ සමුච්චිත වටිනාකම සහ බැංකුව ඔවුන් සමඟ කරන ගනුදෙනුවල සමුච්චිත වටිනාකම, ගෙවූ පාරිශ්‍රමිකය, ලබා දුන් ඉඩ ප්‍රස්ථා, තැන්පතු හෝ බැංකුවෙන් කළ ආයෝජන යනා දී පුළුල් බණ්ඩ යටතේ දක්වා ඇත.	අනුකූල වී ඇත. අධ්‍යක්ෂවරුන්ට සහ ප්‍රධාන විධායක නිලධාරී වෙත ගෙවූ පාරිශ්‍රමිකයේ සමුච්චිත වටිනාකම, ප්‍රමුඛ කළමනාකරණ, නිලධාරීන් සමඟ කල ගනුදෙනු වලට අදාළව ලබා දුන් ඉඩ ප්‍රස්ථා, තැන්පතු පොළී ආදායම් සහ වියදම් යනාදී විස්තර මූල්‍ය ප්‍රකාශන සටහන් වල දක්වා තිබේ. ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ට ගෙවූ පාරිශ්‍රමිකයේ සමුච්චිත වටිනාකම ද එම සටහන්වල ඇතුළත් වේ.
(උ) ආයතනය පාලන විධානවලට අනුකූලතාව දැක්වීම පිළිබඳව, බාහිර විගණක වාර්තාව, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබාගෙන ඇත.	අනුකූල වී ඇත. ආයතනය පාලන විධාන පිළිබඳ අනුකූලතා අවශ්‍යතා පිළිබඳ බාහිර විගණන වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයා ඇති අතර එය වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. බැංකුවේ විගණක වනුයේ විගණකාධිපතිවරයාය.
(ඌ) ප්‍රඥාගෝචර අවශ්‍යතා, නියාමන නීති සහ අභ්‍යන්තර පාලනය පිළිබඳ අනුකූලතාව පිළිබඳ සහතිකයක් සහ කිසියම් භෞතික අනුකූල බවක් සමනය කිරීමට ගත් පියවර පිළිබඳ වාර්තාවක් සැපයීම.	අනුකූල වී ඇත. ප්‍රඥාගෝචර අවශ්‍යතා, නියාමන නීති සහ අභ්‍යන්තර පාලන පිළිබඳ අනුකූලතා විස්තර, වාර්ෂික වාර්තාවේ අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාවේ සවිස්තරව සපයා තිබේ.
(එ) බැංකුවේ අවදානම් කළමනාකරණයේ අඩුපාඩු පිළිබඳ අධීක්ෂණ සහ නියාමන උනන්දුවීම් ගැන හෝ එවැනි අනුකූලතා ගැන බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ හෝ පෙන්නවා දී ඇත්නම් ඒ බව මූල්‍ය මණ්ඩලයෙන් නියම කරන පරිදි මහජනතාවට දැනුම් දීමටත් ඒවා සමනය කිරීමට බැංකුව ගත් පියවර හෙළි කිරීමත් කළ ඇති බවට ප්‍රකාශයක්.	අනුකූල වී ඇත. මූල්‍ය මණ්ඩලය විසින් මහජනතාවට හෙළි කළ යුතු යැයි විධානයන් ලබා දී නැත.

# අධ්‍යක්ෂ මණ්ඩල සහ අනුකමිටු රැස්වීම්වලට පැමිණීම

## අධ්‍යක්ෂ මණ්ඩල/මණ්ඩල අනුකමිටු සංයුතිය සහ 2016 වසරේ දී අධ්‍යක්ෂ මණ්ඩල/අනුකමිටුවලට අධ්‍යක්ෂ මණ්ඩල සහ අනුකමිටු සාමාජිකයන්ගේ සහභාගීත්වය

අධ්‍යක්ෂවරයාගේ නම සහ විධායක/විධායක භෞමික/ස්වාධීන ධාරිතාව	අධ්‍යක්ෂ මණ්ඩලය		මණ්ඩල විගණන කමිටුව			මණ්ඩල සමෝධානික අවදානම් කළමනාකරණ කමිටුව			මණ්ඩල මානව සම්පත් සහ වැටුප් කමිටුව			මණ්ඩල ණය කමිටුව			මණ්ඩල තොරතුරු තාක්ෂණ ක්‍රියාකාරී කමිටුව		
	E	A	S	E	A	S	E	A	S	E	A	S	E	A	S	E	A
ප්‍රසන්න ප්‍රේමරත්න මහතා (සභාපති)	17	15							C	04	04	C	01	00			
ඒ. ටී. ආරියපාල මහතා (සාමාන්‍යාධිකාරී)	17	17				04	04		04	04		01	01		04	03	
එස්. ආර්. ආටිගල මහතා (අධ්‍යක්ෂ) *	05	03	C	01	01	M	01	01		01	00						
මුක්තාර් මරික්කාර් මහතා (අධ්‍යක්ෂ)	17	12										01	01	C	04	04	
ජේ. කේ. ගමනායක මහතා (අධ්‍යක්ෂ)	17	15	M	05	03							M	01	01			
කේ. බී. එස්. බණ්ඩාර මහතා (අධ්‍යක්ෂ)	17	08				C	04	04							M	04	02
පී. පී. ආර්. ජයසිංහ මැතිනිය (අධ්‍යක්ෂිකා) **	02	02				M	01	01									
මාරු හේරත් මැතිනිය (අධ්‍යක්ෂිකා)	17	16	M	05	03				M	01	00						
ඒ. කේ. දේශප්‍රිය මහතා (අධ්‍යක්ෂ) ***	08	05	C	03	03	M	02	00	M	01	00						
කේ. බී. රාජපක්ෂ මහතා (අධ්‍යක්ෂ) ****	08	07				M	02	02				M	01	01	M	02	00
නිරන්ජන් ආරච්චුගාසම් මහතා (අධ්‍යක්ෂ)	17	08							M	04	04				M	04	03
ඒ. එම්. එම්. ඊයාස් මහතා (අධ්‍යක්ෂ)	17	14	M	05	05	M	04	04									
ඩබ්ලිව්. ඒ. ප්‍රියන්ත අබේසිංහ මහතා (ක්‍රියාකාරී අධ්‍යක්ෂ)	17	17				M	04	03	M	01	01	M	01	01			
සරත් හේවගේ මහතා (අධ්‍යක්ෂ) *****	09	05	M	02	00												

E – සහභාගීත්වයට සුදුසුකම.      A – සහභාගී වීම.      S – අදාළ කමිටුවේ අධ්‍යක්ෂ නිරාකරණය.  
 C – කමිටු සභාපති.      M – කමිටු සාමාජික.      BI – ආරාධනය ලැබේ.

\* 2016 මැයි 09 දිනට අස් විය.  
 \*\* 2016 පෙබරවාරි 27 දිනට අස් විය.  
 \*\*\* 2016 ජූලි 14 දිනට අස් විය.  
 \*\*\*\* 2016 ජූලි 01 දිනට අස් විය.  
 \*\*\*\*\* 2016 ජූලි 01 දිනට අස් විය.

# අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

## පොදු කරුණු

2016 දෙසැම්බර් 31 දිනෙන් නිමා වූ බැංකුවේ හය (6) වැනි වසරේ විගණිත මූල්‍ය ප්‍රකාශ ද සමගින් බැංකුවේ කටයුතු පිළිබඳ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමට ලැබීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB) අධ්‍යක්ෂ මණ්ඩලයේ භාග්‍යයක් සේ සලකමු. මෙම වාර්තාව, 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත ප්‍රකාර සහ 1988 අංක 30 දරණ බැංකු පනත ප්‍රකාර මෙන්ම ආයතනමය පාලනය පිළිබඳ විධානයන්හි එන අවශ්‍යතා සපුරා ඇත. 1997 දී ප්‍රාදේශීය සංවර්ධන බැංකු දාහතක්, රජරට, රුහුණ, වයඹ, උඹ, කඳුරට සහ සබරගමුව සංවර්ධන බැංකුව වශයෙන් බැංකු හයකට (6) ඒකාබද්ධ කිරීම තුළින් බැංකුවේ මූලාරම්භය සිදු විය. පසුව යළිත් 2010 දී, මෙකී ප්‍රාදේශීය බැංකු හය, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) නමින් ජාතික මට්ටමේ සංවර්ධන බැංකුවක් බව ඒකාබද්ධ කරන ලදී. 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පිහිටුවන ලදී. රටේ ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධනයට දායක වන පරිද්දෙන් ග්‍රාමීය ප්‍රජාවට දැරිය හැකි ප්‍රවිෂ්ඨ විය හැකි මූල්‍යකරණ සේවා සැපයීම අභිමතාර්ථය කර ගනිමින් සම්පූර්ණයෙන් රජයට අයත් ජාතික බැංකුවක් වශයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ක්‍රියාත්මක වේ.

## මූලික ක්‍රියාකාරකම්

කෘෂිකර්මාන්තය, කර්මාන්ත, වෙළඳ, වාණිජ, පශුසම්පත්, ධීවර යනාදී ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරමින්, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායනට මූල්‍ය සේවා සහාය සපයමින් ශ්‍රී ලාංකිකයන් බල ගැන්වීම තුළින් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික සංවර්ධනයට පහසුකම් සැපයීම, බැංකුවේ මූලික කර්තව්‍ය වේ.

## දැක්ම, මෙහෙවර

මෙම වාර්ෂික වාර්තාවේ කවරයේ ඇතුළු පිටුවෙහි, බැංකුවේ දැක්ම හා මෙහෙවර ප්‍රකාශ වේ. දැක්ම හා මෙහෙවර ප්‍රකාශයන්හි සඳහන් අභිමතාර්ථ සාධනයේ දී ඉහළ ආචාරධර්ම ප්‍රමිතීන්, බැංකුව විසින් පවත්වා ගනී.

## බැංකුවේ අඛණ්ඩ පැවැත්ම

පුරෝකථනය කළ හැකි අනාගතයක් ඔස්සේ බැංකු මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් සම්පත් බැංකුව සතු බවට අධ්‍යක්ෂ මණ්ඩලය තෘප්තිමත් වේ. එබැවින් මූල්‍ය ප්‍රකාශ සැකසීමේ අඛණ්ඩ පැවැත්මේ පදනම අප විසින් ඉදිරියට පවත්වාගෙන යනු ඇත.

## මූල්‍ය ප්‍රකාශ

බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සකසා ඇත්තේ, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් සහ 1988 බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරවය. බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී, ප්‍රධාන විධායක නිලධාරී සහ බැංකුවේ අධ්‍යක්ෂවරු දෙදෙනෙක් විසින් නිසි පරිදි අත්සන් තැබූ 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ බැංකුවේ හය වැනි වසර සඳහා සකසූ මූල්‍ය ප්‍රකාශ, අධ්‍යක්ෂ මණ්ඩල වාර්ෂික වාර්තාවේ ඇතුළත් අංගයක් වශයෙන් මෙහි 87 පිටුවේ දක්වා ඇත.

## මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම්

බැංකුවේ සත්‍ය හා සාධාරණ කාර්යසාධනය හෙළිවන ආකාරයෙන් මූල්‍ය ප්‍රකාශ සැකසීම, අධ්‍යක්ෂවරුන්ගේ වගකීමයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් සහ 1988 බැංකු පනත හා එහි සංශෝධන ප්‍රකාර මෙකී මූල්‍ය ප්‍රකාශ සකසා ඇති බව, අධ්‍යක්ෂවරුන්ගේ මතයයි. අධ්‍යක්ෂ මණ්ඩල වාර්ෂික වාර්තාවේ ඇතුළත් අංගයක් වන මූල්‍ය ප්‍රකාශ පිළිබඳව මෙම වාර්ෂික වාර්තාවේ 78 පිටුවේ එන අධ්‍යක්ෂ මණ්ඩල වගකීම් යටතේ එම වගකීම් සවිස්තරව දක්වා ඇත.

## විගණකවරුන්ගේ වාර්තාව

2016 වසර පුරා විගණකාධිපති විසින් බැංකුවේ විගණනය සිදු කරන ලදී. ඔවුන්ගේ වාර්තාවෙන් හඳුනාගත් ගැටළු, කළමනාකාරිත්වයේ ක්ෂණික පියවර ගැනීම සඳහා ඉදිරිපත් කර ඇත. මූල්‍ය වාර්තාකරණයේ නිරවද්‍යතාව තහවුරු වූ විට, මූල්‍ය ප්‍රකාශන සඳහා පදනම් වූ දත්ත සහ අදාළ තොරතුරු ද සමගින් සිය විමර්ශනය සඳහා විගණකාධිපති වෙත ඉදිරිපත් කරන ලදී. මෙම මූල්‍ය ප්‍රකාශ ගැන විගණකාධිපතිවරයාගේ මතය, මෙම වාර්ෂික වාර්තාවේ 84 පිටුවේ දක්වා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කර ඇති විධානයන්ට කොතෙක් දුරට අනුකූලතාව දක්වා ඇත්දැයි මත බැලීම සඳහා නියාමන අධිකාරියක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකුවේ කටයුතු සහ වාර්තා වාරාන්තකූලව විමර්ශනය කරන ලදී. තවද විශේෂයෙන්ම තැන්පත්කරුවන්ගේ සහ පංගුකාර පාර්ශ්ව වල උනන්දුතා රැකෙන පරිදි අවශ්‍ය මූල්‍ය දර්ශක, නිසි මට්ටම්වලින් පවත්වා ගෙන යන ලද්දේ දැයි නිශ්චය කිරීමක් සිදු කරන ලදී.

## වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති

මෙම මූල්‍ය ප්‍රකාශ සැකසීමේ දී උපයෝගී කරගත් වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති පිටු අංක 91 සිට 100 දක්වා සඳහන්ව ඇත.

## අධ්‍යක්ෂවරුන්ගේ පාර්ශ්‍රමිකය

වසර තුළ දී අධ්‍යක්ෂවරුන්ගේ පාර්ශ්‍රමිකය ගෙවීම් විස්තර, මූල්‍ය ප්‍රකාශ සටහන් අංක 12 හි සඳහන් කර ඇත.

## ඉදිරි ප්‍රවණතා

බැංකුවේ ඉදිරි ප්‍රවණතා පිළිබඳ විවරණයක්, සභාපතිගේ ප්‍රකාශය (පිටු 6 සිට 8) සමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනය (පිටු 9 සිට 11) සහ කළමනාකරණ විමසුම සහ විශ්ලේෂණය (පිටු 13 සිට 31) සඳහන් වේ.

## අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

### ව්‍යාපාර කාර්යසාධන සමාලෝචනය

2016 මූල්‍ය වසර තුළ බැංකුවේ කාර්යසාධනයේ සමාලෝචනයක්, සභාපතිගේ ප්‍රකාශය (පිටු 6 සිට 8) සාමාන්‍යාධිකාර/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනය (පිටු 9 සිට 11) සහ කළමනාකරණ විමසුම සහ විශ්ලේෂණය (පිටු 13 සිට 31) සඳහන් වේ. මෙකී වාර්තා වාර්ෂික වාර්තාවේ ඇතුළත් අංගයක් වේ.

### මූල්‍යමය ප්‍රතිඵල

බැංකුවේ මූල්‍ය සහ මෙහෙයුම් කාර්යසාධනය, සාමාන්‍යාධිකාර/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේ පිටු අංක 9 සිට 11 සහ පිටු අංක 5 හි මූල්‍ය හුවා දැක්වීම් යටතේ සඳහන් වේ.

### ප්‍රකාශිත ප්‍රාග්ධනය

2016 දෙසැම්බර් 31 දිනට කොටස් හිමියන්ගේ සමස්ත අරමුදල රු. බිලියන 6.0 ක් විය. කොටස් හිමියන් විසින් දායක වූ ප්‍රකාශිත ප්‍රාග්ධනය වසර අත දී රු. බිලියන 1.37 ක් විය. එහි ප්‍රතිශතය පහත දැක් වේ:

	රු.	%
මුදල් අමාත්‍යාංශය	877,446,711	64
ලංකා බැංකුව	164,484,480	12
මහජන බැංකුව	164,484,480	12
ජාතික ඉතිරිකිරීමේ බැංකුව	164,521,260	12
<b>එකතුව</b>	<b>1,370,936,931</b>	<b>100</b>

### ආදායම

බැංකුවේ 2016 වසරේ ආදායම රු. බිලියන 15.74 ක් විය. එහි විස්තර 101 පිටුවේ දැක් වේ.

### බදුකරණය

2016 වසරේ දී බැංකුව විසින් රජයට ගෙවූ බදු සහ අයබදු වටිනාකම රු. මිලියන 1,489 ක් විය. ආදායම් බදු රු. මිලියන 614 ක් මූල්‍ය සේවා ඒකතු කළ අගය මත බදු රු. මිලියන 767 ක් සහ ජාතිය ගොඩනැගීමේ බද්ද රු. මිලියන 107 ක් වශයෙන් එය සංයුක්ත විය. බැංකු මෙහෙයුම් සඳහා යෙදෙන ආදායම් බදු අනුපාතය 28% කි. වගකීම ක්‍රමවේදය යටතේ සියළු තාවකාලික වෙනස්වීම් සඳහා විලම්බනය වූ බදු සඳහා ප්‍රතිපාදන සැලසීම බැංකුවේ ප්‍රතිපත්තියයි. 2016 මැයි 2 දා සිට මූල්‍ය සේවා මත ඒකතු කල බදු 15% ක් ගෙවීමට සිදු වූයේ ඉකුත් වසරේ එය 11% ක්ව තිබිය දීය.

### දේපල, පිරියත සහ උපකරණ

වසර තුළ දී දේපල, පිරියත සහ උපකරණ, කල් බදු ගත් දේපල සහ අස්පායය වත්කම් අත්පත් කර ගැනීමේ දී බැංකුව විසින් දැරූ සමස්ත ප්‍රාග්ධන වියදම රු. මිලියන 402 (2015 දී රු. මිලියන 358) පිළිබඳ සවිස්තර සටහනක් මෙම වාර්ෂික වාර්තාවේ 109-111 පිටුවල මූල්‍ය ප්‍රකාශ සටහන් 23-26 දක්වා සඳහන් වේ.

### ශේෂ පත්‍ර දිනෙන් පසුව සිදු වූ සිදු වීම්

මූල්‍ය ප්‍රකාශවල සඳහන් කිරීමට ගැලපුම් සටහන් අවශ්‍ය කෙරෙන කිසිදු භෞතික සිදුවීමක් ශේෂ පත්‍ර දිනෙන් පසුව සිදු වී නැත.

### පොරොත්තු නඩු කටයුතු

මූල්‍ය ප්‍රකාශ සටහන් අංක 36.1 යටතේ හෙළි කර ඇති පොරොත්තු නඩුවලින් බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වයට හෝ ඉදිරි මෙහෙයුම්වලට කිසිදු බලපෑමක් නොවන බව අධ්‍යක්ෂවරුන්ගේ සහ බැංකුවේ නීතිඥයින්ගේ මතයයි.

### සංචිත

රඳවා ගත් ආදායම් ඇතුළුව බැංකුවේ සංචිත ප්‍රමාණය මෙලෙස සංයුක්ත වේ:

	2016 රු.	2015 රු.
ප්‍රකාශිත ප්‍රාග්ධනය	<b>1,370,936,931</b>	1,370,936,931
තෛතික සංචිත අරමුදල	<b>599,455,675</b>	567,391,264
විශේෂිත සංචිත අරමුදල	<b>453,846,004</b>	421,781,593
පොදු සංචිත අරමුදල	<b>2,586,422,452</b>	2,458,164,810
රඳවාගත් ආදායම	<b>988,284,444</b>	799,159,665
<b>එකතුව</b>	<b>5,998,945,505</b>	5,617,434,262

### ලාභාංශ

2015 වසරේ ලැබූ ලාභයෙන් කොටසකට රු. 1.00 බැගින් අවසන් ලාභාංශ රු. 137,093,693 ක මුදලක් 2016 සැප්තැම්බර් ගෙවන ලදී. බාසල් III යටතේ තබා ගත යුතු ප්‍රාග්ධන අවශ්‍යතා නිසා 2016 වසරේ ලාභයෙන් ලාභාංශ ගෙවීම, අධ්‍යක්ෂවරු අනුමත කර නැත.

### අධ්‍යක්ෂ මණ්ඩලය

සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් දස දෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් වේ. භාණ්ඩාගාර ලේකම් විසින් සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරු පත් කරන අතර ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ භාණ්ඩාගාරය යන කොටස් හිමියන් සිව්දෙනා විසින් ඔවුන් නියෝජනය පිණිස තවත් අධ්‍යක්ෂවරු සිව් දෙනෙක් පත් කරයි. මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 34-39 දක්වා කෙටි හැඳින්වීමක් සපයා ඇති අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් පහත පරිදි වේ:

ප්‍රසන්න ප්‍රේමරත්න මහතා – සභාපති

ඒ. ආර්. දේශප්‍රිය මහතා

ස්වාධීන නොවන/විධායක නොවන අධ්‍යක්ෂ

ජේ. කේ. ගමනායක මහතා

ස්වාධීන නොවන/විධායක නොවන අධ්‍යක්ෂ

කේ. බී. එස්. බණ්ඩාර මහතා

ස්වාධීන නොවන/විධායක නොවන අධ්‍යක්ෂ

කේ. බී. රාජපක්ෂ මහතා

ස්වාධීන නොවන/විධායක නොවන අධ්‍යක්ෂ



එම්. එස්. එම්. මරික්කාර් මහතා  
ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂ  
ඒ. එච්. එම්. ඊයාස් මහතා  
ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂ\*

එන්. එන්. අරුල්ප්‍රගාසම් මහතා  
ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂ  
ටී. එස්. කේ. හේරත් මැතිනිය  
ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂිකා

ඩබ්ලිව් ඒ. පී. අබේසිංහ මහතා - ක්‍රියාකාරී අධ්‍යක්ෂ

\* යෝග්‍යතාව තක්සේරුව සිදු කෙරෙමින් පවතී.

**අධ්‍යක්ෂවරු ඉල්ලා අස්වීම්**

සරත් හේවගේ මහතා - 2016 ජූලි 01 දින සිට ඉල්ලා අස්විය.  
එස්. ආර්. ආට්ටල මහතා - 2016 මැයි සිට ඉල්ලා අස්විය.  
රේණුකා ජයසිංහ මැතිනිය - 2016 පෙබරවාරි 27 සිට ඉල්ලා අස්විය.

**අළුතින් පත් වූ අධ්‍යක්ෂවරු**

අධ්‍යක්ෂ	පත් කළ දිනය
ඒ. ආර්. දේශප්‍රිය මහතා	2016 ජූලි 14 දින සිට
කේ. ඩී. රාජපක්ෂ මහතා	2016 ජූලි 01 දින සිට

**අධ්‍යක්ෂ මණ්ඩල අනුකමිටු**

මහ බැංකුවෙන් සැපයෙන ආයතනමය පාලන ප්‍රමිතීන් සහ වෙනත් නෛතික අනුකූලතා සැපයීමේ පරිදිදෙත් ක්‍රියාත්මක වීම සනාථ කරනු වස් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සමස්ත වගකීම හාර ගනිමින් පහත සඳහන් අනුකමිටු පිහිටුවා ඇත. ඒවායේ සංයුතිය පහත දැක්වේ:

**විගණක කමිටුව**

1. ඒ. ආර්. දේශප්‍රිය මහතා - (2016 ජූලි 14 දින සිට කමිටුවේ සභාපති)
2. එස්. ආර්. ආට්ටල මහතා - 2016 මැයි ඉල්ලා අස් විය.
3. සරත් හේවගේ මහතා - 2016 ජූලි 1 ඉල්ලා අස් විය.
4. ෂමාරා හේරත් මැතිනිය
5. ජේ. කේ. ගමනායක මහතා
6. ඒ. එච්. එම්. ඊයාස් මහතා
7. පී. කේරලේගෙදර මහතා (ප්‍රධාන අභ්‍යන්තර විගණක)

විගණක කමිටුවේ වාර්තාව, අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාවේ පිටු අංක 73 හි සඳහන් කර ඇත.

**සමෝධානිත අවදානම් කළමනාකරණ කමිටුව**

1. කේ. ඩී. එස්. ඩණ්ඩාර මහතා - (කමිටුවේ සභාපති)
2. ඒ. ආර්. දේශප්‍රිය මහතා - 2016 ඔක්තෝබර් 13 සිට
3. එස්. ආර්. ආට්ටල මහතා - 2016 මැයි ඉල්ලා අස් විය
4. කේ. ඩී. රාජපක්ෂ මහතා - 2016 ඔක්තෝබර් 13 සිට
5. ආර්. ජයසිංහ මැතිනිය - 2016 පෙබරවාරි 27 ඉල්ලා අස් විය
6. ඒ. එච්. එම්. ඊයාස් මහතා
7. ඩබ්ලිව් ඒ. පී. අබේසිංහ මහතා

8. ටී. ඒ. ආරියපාල මහතා - සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී
9. ටී. කුහන් මහතා - ප්‍රධාන අවදානම් නිලධාරී
10. සුමනදාස මහතා - අනුකූලතා නිලධාරී

සමෝධානිත අවදානම් කළමනාකරණ කමිටුවේ වාර්තාව, අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාවේ අංගයක් වශයෙන් 76 පිටුවේ සඳහන් වේ.

**මානව සම්පත් සහ වැටුප් කමිටුව**

1. ප්‍රසන්න ප්‍රේමරත්න මහතා - (කමිටුවේ සභාපති)
2. ෂමාරා හේරත් මැතිනිය - 2016 ඔක්තෝබර් සිට
3. ඒ. ආර්. දේශප්‍රිය මහතා - 2016 ජූලි 14 සිට
4. එස්. ආර්. ආට්ටල මහතා - 2016 ජනවාරි 01 සිට 2016 මැයි දක්වා
5. ඩබ්ලිව් ඒ. පී. අබේසිංහ මහතා - 2016 ඔක්තෝබර් 13 සිට
6. එන්. එන්. අරුල්ප්‍රගාසම් මහතා
7. ටී. ඒ. ආරියපාල මහතා - සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී
8. කේ. එම්. ජේ. එස්. කරුණාතිලක මහතා (මානව සම්පත් සංවර්ධන අංශ නිලධාරී)

**අධ්‍යක්ෂ මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ ක්‍රියාකාරී කමිටුව**

1. එම්. එස්. එම්. මරික්කාර් මහතා (කමිටුවේ සභාපති)
2. කේ. ඩී. එස්. ඩණ්ඩාර මහතා
3. කේ. ඩී. රාජපක්ෂ මහතා
4. එන්. එන්. අරුල්ප්‍රගාසම් මහතා
5. ටී. ඒ. ආරියපාල මහතා - සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී
6. වජිර ජයසිංහ මහතා (ප්‍රධාන තොරතුරු නිලධාරී)

**අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුව**

1. ප්‍රසන්න ප්‍රේමරත්න මහතා (කමිටුවේ සභාපති)
2. කේ. ඩී. රාජපක්ෂ මහතා
3. ජේ. කේ. ගමනායක මහතා
4. ඩබ්ලිව් ඒ. පී. අබේසිංහ මහතා
5. ටී. එස්. ආරියපාල මහතා - සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී
6. එස්. ඒ. අලහකෝන් මහතා (ත්‍රිකෝණ සාමාන්‍යාධිකාරී/ණය සහ අයකර ගැනීම්)
7. ටී. කුහන් මහතා (ප්‍රධාන අවදානම් නිලධාරී)

**අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම්**

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්, අධ්‍යක්ෂ මණ්ඩල විගණක කමිටු රැස්වීම්, ණය කමිටු රැස්වීම්, සමෝධානිත අවදානම් කළමනාකරණ කමිටු රැස්වීම්, අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත් සහ වැටුප් කමිටු රැස්වීම් සහ අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ ක්‍රියාකාරී කමිටු රැස්වීම් යනාදියෙන් සමන්විත අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම් සහ එකී රැස්වීම්වලට අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වය පිළිබඳව විස්තර මෙම වාර්ෂික වාර්තාවේ ආයතනමය පාලන වාර්තාවේ පිටු අංක 68 හි සඳහන් වේ.

**ගිවිසගැනීම්වල අධ්‍යක්ෂවරුන්ගේ බැඳීම**

බැංකුව සමග සෘජු හා වක්‍ර වශයෙන් ගිවිස ගැනීම්වල අධ්‍යක්ෂවරුන්ගේ බැඳීම්, මූල්‍ය ප්‍රකාශවල සටහන් අංක 37.2.3 යටතේ සඳහන් වේ. වෙනත් ගිවිස ගැනීම් හෝ බැංකුව සමග යෝජිත ගිවිස ගැනීම් වැනි සෘජු හෝ වක්‍ර වෙන් බැඳීමක් අධ්‍යක්ෂවරුන්ට නොමැත.

**සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්හි (LKAS 24) ආශ්‍රිත පාර්ශ්ව ගනුදෙනු ප්‍රකාර ආශ්‍රිත පාර්ශ්ව ගනුදෙනු වශයෙන් වර්ගීකරණය කර දැක්විය හැකි ගනුදෙනු වෙතොත් ඒවාද අධ්‍යක්ෂවරු විසින් හෙළි කර ඇති අතර, ඒවා මෙම මූල්‍ය ප්‍රකාශ සැකසීමේදී යොදා ගෙන ඇත. අධ්‍යක්ෂවරුන් විසින් හෙළිකළ එකී ගනුදෙනු මෙහි එන මූල්‍ය ප්‍රකාශ සටහන් අංක 37 හි දැක් වේ.

**සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී**

බැංකුවේ සාමාන්‍යාධිකාරී ප්‍රධාන විධායක නිලධාරීවරයා ද වන අතර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඔහු පත් කෙරේ. මණ්ඩලයේ රැස්වීම්වලට පැමිණ සහභාගි වීමට සාමාන්‍යාධිකාරීවරයාට අයිතිය ඇත.

**මානව සම්පත්**

ඉහළ ගුණාත්මකතාවයකින් සේවයක් සපයමින් නිරසාර අගයෙන් ජනනය කිරීමට කැප වූ හා ඉහළ අභිප්‍රේරණයෙන් යුත් සේවකයින් සංවර්ධනය කර පවත්වා ගැනීමට බැංකුව අඛණ්ඩව ක්‍රියා කළේය.

**මෙහෙයුම් අනර්ඝත්වය**

කාර්යක්ෂමතාව වර්ධනය කරමින් සහ මෙහෙයුම් පිරිවැය අඩු කරමින් ප්‍රතිපත්ති ක්‍රියාකාරීත්වයට සහ ක්‍රියාවලි ප්‍රමිතකරණය තුළින් පවත්නා තාක්ෂණ පද්ධති ප්‍රශස්ත අන්දමින් යොදාගැනීමට බැංකුව දැනටමත් ක්‍රියාමාර්ග ගෙන තිබේ.

**පරිසර ආරක්ෂාව**

බැංකුවේ වෘද්ධියටත් නිරසාර සංවර්ධනයටත් වැදගත් වන පරිසරය රැකගැනීම සහ ප්‍රවර්ධනය උදෙසා පියවර කීහිපයක් ගෙන තිබේ. පරිසරයට හානිකර හෝ විෂ සහිත කිසිදු ක්‍රියාවකට බැංකුව දායක වී නැත.

**නෛතික ගෙවීම්**

රජයටත්, සේවකයින්ටත් ගෙවිය යුතු සියළු නෛතික ගෙවීම්, නිසි කලට ගෙවා ඇති බව අධ්‍යක්ෂවරුන්ගේ දැනුම හා විශ්වාසයයි.

**අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර පාලන සහ තොරතුරු පද්ධති කළමනාකරණය**

අවදානම් කළමනාකරණය පිළිබඳ සමස්ත වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය දරයි. මේ සඳහා අභ්‍යන්තර පාලන සහ බැංකුවේ තොරතුරු පද්ධති පාලන අංග සම්පූර්ණ ක්‍රමවේදයක්, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුන්වා ක්‍රියාත්මක කරයි. බැංකුව නිරාවරණය වී ඇති අවදානම්වල හානිය මැඩපැවැත්වීම සඳහා අභ්‍යන්තර පාලන විධි ප්‍රතිනිර්මාණය කර ඇති අතර එමඟින් භෞතික අවප්‍රකාශ සහ පාඩුවලට එරෙහිව සාධාරණ සහතිකයක් සැපයේ. බැංකුව මුහුණපාන අවදානම් හඳුනාගැනීම ඇගයුම් සහ කළමනාකරණය සඳහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. අවදානම මැඩපැවැත්වීම උදෙසා බැංකුව ගත් ක්‍රියාමාර්ග, මෙම වාර්ෂික වාර්තාවේ 46-50 පිටුවල සඳහන් වේ.

**අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රකාශය**

බාහිර අවශ්‍යතා සඳහා මූල්‍ය ප්‍රකාශ සකස් කර ඇත්තේ අදාළ ගිවිසුම්කරණ සිද්ධාන්ත සහ නියාමන අවශ්‍යතා සපුරන පරිදි බවත් එතුළින් මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය රැකගෙන ඇති බවත් සනාථ කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එවැනි මූල්‍ය වාර්තාකරණ ක්‍රමයක් සකසා ඇත. එකී වාර්තාව මෙම වාර්ෂික වාර්තාවේ ඇතුළත් අංගයක් ලෙසින් අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවේ පිටු අංක 80-81 හි දක්වා තිබේ. මණ්ඩලය විසින් විගණකාධිපතිවරයාගෙන් ලබා ගත් අභ්‍යන්තර පාලනය පිළිබඳ සහතික කෙරෙන වාර්තාවක් මෙම වාර්ෂික වාර්තාවේ 79 පිටුවේ දක්වා තිබේ.

**ආයතනමය පාලනය**

බැංකුවේ කළමනාකරණයේදී හොඳම ආයතනමය පාලන භාවිතාවත් සහ ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමට අධ්‍යක්ෂවරුන්ගේ අවධාරණ දැක්ම යොමු වී තිබේ. ඒ අනුව, අවදානම කළමනාකරණ පියවර සහ පාරදෘශ්‍යබව සහ වගවීම දියුණු කිරීම උදෙසා යෝග්‍ය පද්ධති සහ ව්‍යුහයන් හඳුන්වාදීම/ වැඩි දියුණු කර ඇත. මණ්ඩලය විසින් විගණකාධිපතිගෙන් ලබා ගත් තත්‍ය සොයාගැනීම් පිළිබඳ වාර්තාවක් පිටු අංක 52-67 දක්වා එන ආයතනික යහපාලනය යටතේ වෙනම වාර්තා කර ඇත.

**නීති විධිවිධාන සහ ප්‍රඥාගෝචර අවශ්‍යතාවලට අනුකූලතාව දැක්වීම්**

ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත සහ අනෙකුත් අදාළ නීති, විධිවිධාන සහ ප්‍රඥාගෝචර අවශ්‍යතාවලට බැංකුව සැම විටම අනුකූලතාව දක්වා තිබේ.

**විගණකවරු**

2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර සඳහා බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල විගණනය සිදු කළේ විගණකාධිපති විසිනි.

අධ්‍යක්ෂ මණ්ඩලයේ අණ පරිදි,

අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්

## විගණන කමිටුවේ සංයුතිය

බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කල විගණන කමිටුවේ පහත සඳහන් විධායක නොවන අධ්‍යක්ෂවරුන් සිටී:

1. ඒ. ආර්. දේශප්‍රිය මහතා – අධ්‍යක්ෂ (කමිටුවේ සභාපති)
2. එස්. ආර්. ආටිගල මහතා – අධ්‍යක්ෂ (ඉල්ලා අස්විය)
3. එස්. හේවගේ මහතා – අධ්‍යක්ෂ (ඉල්ලා අස්විය)
4. ජේ. කේ. ගමනායක මහතා – අධ්‍යක්ෂ
5. එස්. හේරත් මැතිනිය – අධ්‍යක්ෂිකා
6. ඒ. එච්. එම්. රියාස් මහතා – අධ්‍යක්ෂ

විගණන කමිටුවේ විධායක නොවන අධ්‍යක්ෂවරු පස් දෙනෙක් සිටින අතර ඒ. ආර්. දේශප්‍රිය මහතා සභාපති ලෙස නම් කර ඇත. මුදල් සහ සැලසුම් අංශ ප්‍රධානී මෙම කමිටු රැස්වීමවලට ආරාධනයෙන් සහභාගි වන අතර රජයේ විගණන අංශයේ අධ්‍යක්ෂවරයා නිරීක්ෂකයෙකු ලෙස සහභාගි වේ. අවශ්‍ය විටෙක සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ආරාධනයෙන් රැස්වීමට සහභාගි වේ. අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා විගණන කමිටුවේ ද ලේකම්වරයා වේ. රැස්වීම් සම්බන්ධීකාරක වන්නේ ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයාය.

## අභිමතාර්ථ

විගණන කමිටුවේ ප්‍රධාන අභිමතාර්ථය වන්නේ මූල්‍ය වාර්තාකරණයේ අවදානම කළමනාකරණයේ සහ අභ්‍යන්තර පාලනයේ ඉහළ ප්‍රමිතියේ ඒකාග්‍රතාවක් රැකගැනීම සහ ඊට දිරි දීමයි. කමිටුවේ ප්‍රධාන අභිමතාර්ථ/ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ දී පහත සඳහන් කරුණුවලට කමිටුව වගකීම දරයි.

- අදාළ නීති හෝ විධිවිධාන ප්‍රකාර විගණන සේවා සැපයීම සඳහා බාහිර විගණකයින් පත් කිරීම, විගණන ප්‍රමිතීන් අනුගමනය, විගණකගේ සේවා කාලය, විගණන ගාස්තු, විගණකයින් ඉල්ලා අස්වීම් හෝ පහ කිරීම් ආශ්‍රිත කරුණු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම
- බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මූල්‍ය වාර්තාවල ව්‍යුහය සහ ක්‍රියා පිළිවෙත් අධීක්ෂණය කර ඒවායේ ඒකාග්‍රතාව සහතික වීම
- බැංකුවේ බාහිර සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ විෂයබද්ධතාව සහ ඒකාග්‍රතාව සනාථ කිරීමෙහිලා පවත්නා වැඩපිළිවෙල අධීක්ෂණය සහ සමාලෝචනය
- බැංකුවේ ආචාරධර්ම ප්‍රමිතීන් රැකෙන බව අධීක්ෂණය කර නියාමන මූල්‍ය අවශ්‍යතා සමාලෝචනය කර, ශ්‍රී ලංකා මහ බැංකුව වැනි නියාමන අධිකාරීන් සමඟ සුහද සබඳතා පවත්වා ගැනීමට සුදුසු නිර්දේශ ලබා දීම
- අභ්‍යන්තර විගණන වාර්තා, බාහිර විගණන කළමනාකරණ ලිපි සමාලෝචනය කර එම විගණන පසු විපරම් කිරීම සහ ඊට නිසි පියවර ගන්නා ලෙස කළමනාකාරිත්වය යොමු කිරීම
- බැංකුවේ ආචාර ධර්ම ප්‍රමිතීන් සහ නියාමන සහ මූල්‍ය වාර්තාකරණ අවශ්‍යතාවන්ට අනුකූලතාව, සමාලෝචනය සහ අධීක්ෂණය, ශ්‍රී ලංකා මහ බැංකුව වැනි නියාමන අධිකාරීන් වැනි අදාළ නියාමන අධිකාරීන් සමඟ සුගම සබඳතා පවත්වාගැනීම සමාලෝචනය සහ නිර්දේශ ඉදිරිපත් කිරීම

## රැස්වීම්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කළ සංවිධාන ආයතන පාලනය පිළිබඳ උපදෙස් මාලාව ප්‍රකාර මෙම කමිටු රැස්වීම් සෑම කාර්තුවකම පැවැත් වේ. 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසරේ දී විගණන කමිටු රැස්වීම් 5 ක් පවත්වා ඇත.

කමිටු සාමාජික සහභාගිත්වය:

කමිටු සාමාජික	සහභාගිත්වය
එස්. ආර්. ආටිගල මහතා	01 (2016 මැයි ඉල්ලා අස් විය)
ඒ. ආර්. දේශප්‍රිය මහතා	03 (2016 ජූලි 14 පත් විය)
ජේ. කේ. ගමනායක මහතා	03
එස්. හේරත් මැතිනිය	04
ඒ. එච්. එම්. රියාස් මහතා	05

2016 වසර තුළ දී පහත සඳහන් ආයතන පාලන කරුණු සම්බන්ධයෙන් විගණන කමිටු අවධානය මූලිකව යොමු විය:

- අභ්‍යන්තර විගණන අංශය, වෘත්තීයමය, හැකියා ඇති පළපුරුදු/කුසලතා පූර්ණ කාර්ය මණ්ඩලයක් යටතේ පවත්වා ගැනීම
- අභ්‍යන්තර විගණන අංශයේ ස්වාධීනත්ව සාධනය
- අභ්‍යන්තර පාලන ක්‍රම සමාලෝචනය කර එහි කාර්යක්ෂමතාව වර්ධනයට උපදෙස් දීම
- අවදානම් පාදක අභ්‍යන්තර විගණන ක්‍රමෝපාය යොදාගෙන හඳුනාගත් අවදානම් සාධක මත ශාඛා වර්ගීකරණය අනුමත කිරීම
- 2016 සඳහා අභ්‍යන්තර විගණන ක්‍රියාකාරී සැලසුම සමාලෝචනය
- 2016 සඳහා අභ්‍යන්තර විගණන වාර්තා සමාලෝචනය
- බාහිර විගණකවරුන්ගෙන් ලත් කළමනාකරණ ලිපිය සමාලෝචනය
- බාහිර විගණකවරුන්ගේ නිරීක්ෂණ සමාලෝචනය කර අවශ්‍ය නිර්දේශ ලබා දීම
- විගණන වාර්තාවල හුවා දක්වා ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම පසු විපරම සහ ඒ අනුව අදාළ අංශවලට උපදෙස් දීම

සමාලෝචිත වසර තුළ දී අභ්‍යන්තර විගණන සැලසුම අනුව, සමස්ත ශාඛා පාලය, තොරතුරු තාක්ෂණ අංශය සහ සබරගමුව පළාත් කාර්යාලය විගණනය කර විගණන කමිටුවේ අධීක්ෂණය යටතේ අභ්‍යන්තර විගණන අංශය විසින් සංකීර්ණ විමර්ශන තුනක් පැවැත්වීය. 2016 වසරේ දීත් තොරතුරු පද්ධති විගණන අංශය විසින් මාර්ගගත විගණන 36 ක් පැවැත්වීය. තවද වංචා වැරදි සහ අනෙකුත් පාඩු මැඩ පැවැත්වීමටත්, අභ්‍යන්තර පාලන විධි දියුණු කිරීමටත් දැනටමත් පියවර ගෙන තිබේ. බැංකුවේ තිරසාර බව, ලාභදායී බව සහ ආශ්‍රිත උනන්දුතා ඇගයුම සිදු කරන්නේ ද විගණන කමිටුවෙහි විගණන කාර්ය මණ්ඩල දැනුම හා කුසලතා වර්ධනයට දැනටමත් පියවර ගෙන තිබේ.

මේ අනුව, ප්‍රමාණවත් නිසි පාලනයක් බැංකුව විසින් පවත්වාගෙන යන බවටත්, මූල්‍ය වාර්තාකරණය සහ අවදානම කළමනාකරණයේදී අනුකූලතා ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන බවටත් විගණන කමිටුව සහතික වේ.



**ඒ. ආර්. දේශප්‍රිය**  
 සභාපති  
 අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව

# අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත්, පාරිශ්‍රමික සහ නාමයෝජනා කමිටු වාර්තාව

## හැඳින්වීම

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කර ඇති විධාන ප්‍රකාර, මණ්ඩල මානව සම්පත්, පාරිශ්‍රමික කමිටුව සහ නාමයෝජනා කමිටුව පිහිටුවිය යුතුය.

මෙහි කමිටු දෙකේ කාර්යයන් අනෙක් අතට නියාමන අවශ්‍යතා සපුරන බැවින් කමිටු දෙකම එක් කොට එක් යොමු කිරීම අනුදේශ යටතේ ඒකාබද්ධ කර ඇත.

## විෂය පථය

මෙම කමිටුව මගින් මානව සම්පත් ප්‍රතිපත්ති, ක්‍රමෝපාය සහ සැලසුම් යටතේ එන පාරිශ්‍රමික ප්‍රතිපත්තිය, වෙනත් සේවක ප්‍රතිලාභ, බඳවා ගැනීම්, පත් කිරීම්, කාර්යසාධන ඇගයුම් කාර්ය මණ්ඩල සංවර්ධන, අභ්‍යන්තර දීමනා සහ සේවක විනය යනාදී කටයුතු විමසා ඒවා ප්‍රවර්ධනයට වගකීම් දරයි. විනයානුකූල පන කිරීමක දී සහ ආයතන කළමනාකරණ සේවා දිගුවක් සැලකීමේ දී අභියාචනා මණ්ඩලයක් ලෙසින් ද ක්‍රියා කිරීමට බලය මෙම කමිටුවට තිබේ. අධ්‍යක්ෂවරු, ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රමුඛ කළමනාකරණ නිලධාරීන්ගේ පාරිශ්‍රමික ප්‍රතිපත්තිය තීරණය කිරීමත් ඔවුන්ට ඉලක්ක ලබා දී ඔවුන්ගේ කාර්යසාධනය ඇගයීමත් වාර්තා ඉටු කරයි.

## සංයුතිය

බැංකුවේ සභාපතිවරයා මෙම කමිටුවේ ප්‍රධානියා වේ. වසර තුළදී කමිටු සාමාජිකයන් වෙනස් විය.

## කමිටු සාමාජිකයන් (2016 ජනවාරි - 2016 ජූලි)

1. ප්‍රසන්න ප්‍රේමරත්න මහතා - බැංකුවේ සභාපති/කමිටු සභාපති
2. එස්. ආර්. ආටිගල මහතා - බැංකුවේ අධ්‍යක්ෂ/කමිටු සාමාජික
3. නිරන්ජන් අරුල්ප්‍රගාසම් මහතා - බැංකුවේ අධ්‍යක්ෂ/කමිටු සාමාජික
4. ටී. ඒ. ආර්යපාල මහතා - බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී
5. කේ. එම්. ජේ. එස්. කරුණාතිලක මහතා - මානව සම්පත්, පරිපාලන අංශ ප්‍රධානී
6. කේ. ඒ. කේ. පින්නවල මැතිනිය - බැංකුවේ මණ්ඩල ලේකම්/කමිටු ලේකම්වරිය

## කමිටු සාමාජිකයන් (2016 ජූලි - 2016 ඔක්තෝබර්)

1. ප්‍රසන්න ප්‍රේමරත්න මහතා - බැංකු අධ්‍යක්ෂ/කමිටු සභාපති
2. නිරන්ජන් අරුල්ප්‍රගාසම් මහතා - බැංකු අධ්‍යක්ෂ/කමිටු සාමාජික
3. ඒ. ආර්. දේශප්‍රිය මහතා - බැංකු අධ්‍යක්ෂ/කමිටු සභාපති
4. ඒ. ටී. ආර්යපාල මහතා - ප්‍රධාන කළමනාකරු/ප්‍රධාන විධායක නිලධාරී
5. කේ. එම්. ජේ. එස්. කරුණාතිලක මහතා - මානව සම්පත් සහ පරිපාලන අංශ ප්‍රධානී
6. කේ. ඒ. කේ. පින්නවල මැතිනිය - මණ්ඩල ලේකම්වරිය/කමිටු ලේකම්වරිය

## කමිටු සාමාජිකයන් (2016 ඔක්තෝබර් සිට අද දිනට)

1. ප්‍රසන්න ප්‍රේමරත්න මහතා - බැංකු සභාපති/කමිටු සභාපති
2. නිරන්ජන් අරුල්ප්‍රගාසම් මහතා - බැංකු අධ්‍යක්ෂක/කමිටු සාමාජික
3. ඒ. ආර්. දේශප්‍රිය මහතා - බැංකු අධ්‍යක්ෂක/කමිටු සභාපති
4. ෂමාරා හේරත් මැතිනිය - බැංකු අධ්‍යක්ෂක/කමිටු සභාපති
5. ඩබ්ලිව්. ඒ. පී. අබේසිංහ මහතා - බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ/කමිටු සභාපති
6. ටී. ඒ. ආර්යපාල මහතා - සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී
7. කේ. එම්. ජේ. එස්. කරුණාතිලක මහතා - මානව සම්පත් සහ පරිපාලන අංශ ප්‍රධානී
8. කේ. ඒ. කේ. පින්නවල මැතිනිය - මණ්ඩල ලේකම්වරිය/කමිටු ලේකම්

## කමිටු රැස්වීම්

1. 2016 වසරේ දී රැස්වීම් හතරක් පැවැත්විණි.
2. කමිටු සාමාජිකයන්ට තීරණ ගැනීම අරභයා මානව සම්පත් සහ පරිපාලන අංශ ප්‍රධානී විසින් පසුබිම් සහ ආශ්‍රිත විස්තර සහිතව සියළු වාර්තා සාමාන්‍යාධිකාරී මගින් ඉදිරිපත් කළ යුතුය.
3. මණ්ඩල ලේකම්වරිය මෙම කමිටුවේ ද ලේකම් වේ. අවශ්‍ය විටෙක දී අංශ ප්‍රධානීන් කැඳවා ඔවුන්ගේ කාර්යභාරය ගැන මතය ඉදිරිපත් කිරීමට ආරාධනා කෙරේ.
4. ප්‍රධාන විධායක නිලධාරී තනතුරට අදාළ කරුණක් සාකච්ඡා කිරීමේ දී හැර සියළු කමිටු රැස්වීම්වලට සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහභාගි විය යුතුය.
5. සභාපති ද ඇතුළුව කමිටුවේ ගණපූරණය තිදෙනෙකි.
6. කමිටුව අවම වශයෙන් කාර්තුවකට වරක් රැස් විය යුතුය.



**ප්‍රසන්න ප්‍රේමරත්න**  
 සභාපති  
 අධ්‍යක්ෂ මණ්ඩල මානව සම්පත්, පාරිශ්‍රමික සහ නාමයෝජනා කමිටුව



# අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ ක්‍රියාකාරී කමිටුවේ වාර්තාව

## විෂය පටිය

අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ ක්‍රියාකාරී කමිටුව පිහිටුවන ලද්දේ තොරතුරු තාක්ෂණ පාලන විධිවලට ඇති ඉහළ යන ඉල්ලුම අනුව බැංකුව එක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාලන විධි යොදාගෙන ඉහළ මට්ටමේ ප්‍රගතියක් ඇති කර ගැනීමේ අරමුණෙනි.

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණිකයන් පිළිබඳ සමස්ත ක්‍රමෝපායන් සැකසීමත් එලැබෙන ඉල්ලුමට සරිලන පරිද්දෙන් උපයෝගී කරගත යුතු නවීනතම තාක්ෂණය ගැන අධ්‍යක්ෂ මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ වගකීමයි.

## කමිටුවේ සංයුතිය

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අනුමැතිය ලත් මෙම කමිටුවේ සංයුතිය වන්නේ -

1. මුක්තාර් මර්ක්කාර් මහතා - කමිටුවේ සභාපති/අධ්‍යක්ෂ
2. කේ. ඩී. එස්. බණ්ඩාර මහතා - සාමාජික/අධ්‍යක්ෂ
3. නිරංජන් අරුල්ප්‍රගාසම් මහතා - සාමාජික/අධ්‍යක්ෂ
4. කේ. ඩී. රාජපක්ෂ මහතා - සාමාජික/අධ්‍යක්ෂ

ආයතන කළමනාකරණයේ සාමාජිකයන් වන සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ප්‍රධාන තොරතුරු නිලධාරී, ප්‍රධාන අවදානම් නිලධාරී යන අය ආරාධිතයන් වශයෙන් මෙම කමිටු රැස්වීම්වලට සහභාගි වේ. බැංකුවේ ඕනෑම නිලධාරියෙකුට, ආරාධිත බව මත මෙම රැස්වීම්වලට සහභාගි විය හැකිය.

මෙම කමිටුවේ ගණපූරණය දෙදෙනෙකි. 2016 වසරේ දී මෙම කමිටුව රැස්වීම් වාර සතරක් පවත්වා නියාමන අවශ්‍යතා සපුරා ඇත.



**මුක්තාර් මර්ක්කාර්**

සභාපති

අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු තාක්ෂණ ක්‍රියාකාරී කමිටුව

# සමෝධානිත අවදානම් කළමනාකරණ කමිටු වාර්තාව

බැංකුවේ අවදානම සහ ප්‍රතිලාභ අතර සාමන්‍ය පවත්වාගෙන යමින් සමස්ත අවදානම විශ්ලේෂණය කර අධීක්ෂණය කිරීමේ කාර්යය මෙම සමෝධානිත අවදානම කළමනාකරණ කමිටුව වෙත භාර දී ඇත්තේ, කොටස් හිමියන් වෙත අගනාකම සැපයීමේ අරමුණින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ක්‍රියාකරන බැවිනි.

බැංකුවේ ක්‍රියාකාරකම ඉටු කිරීම ශ්‍රී ලංකා මහ බැංකු නිර්ණායක සහ බැංකුවේ අවදානම සුක්ෂම පරාමිතීන් ඇතුළත සිදුවීම සාක්ෂාත් කරලනු වස් 2016 වසරේ දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් අවදානම් කළමනාකරණ ව්‍යුහය ප්‍රවර්ධනය කිරීමට පියවර ගත්තේය.

## කමිටුවේ සංයුතිය

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ මෙම කමිටුවේ, විධායක නොවන අධ්‍යක්ෂවරු තිදෙනෙක් ඇතුළු සාමාජිකයන් පහත පරිදි පත් කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන විධිවිධාන අනුකූලවය.

1. කේ.බී. එස්. ඩණ්ඩාර මහතා - කමිටුවේ සභාපති/විධායක නොවන අධ්‍යක්ෂ
2. එස්. ආර්. ආටිගල මහතා - සාමාජික/2016 මැයි සිට විධායක නොවන අධ්‍යක්ෂ
3. ඒ. ආර්. දේශප්‍රිය මහතා - සාමාජික/2016 ඔක්තෝබර් සිට විධායක නොවන අධ්‍යක්ෂ
4. ආර්. ජයසිංහ මහතා - සාමාජික/2016 පෙබරවාරි සිට විධායක නොවන අධ්‍යක්ෂ
5. කේ. බී. රාජපක්ෂ මහතා - සාමාජික/2016 ඔක්තෝබර් සිට විධායක නොවන අධ්‍යක්ෂ
6. ඒ. එච්. එම්. රියාස් මහතා - සාමාජික/විධායක නොවන අධ්‍යක්ෂ
7. ඩබ්ලිව්. ඒ. ප්‍රියන්ත අබේසිංහ මහතා - සභාපති/ක්‍රියාකාරී අධ්‍යක්ෂ
8. ටී. ඒ. ආර්යපාල මහතා - සාමාජික/සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී
9. ටී. කුමාර මහතා - සාමාජික/ප්‍රධාන අවදානම් නිලධාරී
10. ඩබ්ලිව්. සුමනදාස මහතා - 2016 ඔක්තෝබර් දක්වා බැංකුවේ අනුකූලතා නිලධාරී - එතැන් සිට ආරාධනය මත සාමාජික

2016 වසර තුළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ණය, ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - මෙහෙයුම් සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී මෙම රැස්වීම් වලට ආරාධනයෙන් සහභාගි විය.

අධ්‍යක්ෂ මණ්ඩලය සහ ආයතන කළමනාකරණය නියෝජනය කරන මෙම කමිටුවේ සාමාජිකයන්ගේ කෙටි හැඳින්වීමක් මෙම වාර්ෂික වාර්තාවේ 34-41 පිටුවල සඳහන් වේ.

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයා මෙම කමිටුවේද ලේකම්වරයා වේ.

## යොමු කිරීම් අනුදේශ:

අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලත් කමිටුවේ යොමු කිරීම් අනුදේශ පහත පරිදි වේ:

1. අවදානම් කළමනාකරණය සඳහා බැංකුව සතුව අංග සම්පූර්ණ කළමනාකරණ ව්‍යුහයන්, නිසි අනුකූලතාවක් සහ ක්‍රමයක් ස්ථාපිතව ඇති බව
2. බැංකුව කෙරෙහි පවතින ණය, ද්‍රවශීලතා, මෙහෙයුම් සහ ක්‍රමෝපායික කිරීතනාම අවදානම් සහ අනෙකුත් අවදානම් තක්සේරුව සඳහා නිසි අවදානම් දර්ශක සහ කළමනාකරණ තොරතුරු පැවතීම
3. පිහිටුවා ඇති නියෝජන අධිකාරීන් අනුව අවදානම පිළිබඳ තීරණ ගැනීමත්, කමිටුව විසින් පනවා ඇති අවදානම දරා සිටීමේ මට්ටමට වැඩි අවදානම පිළිබඳව මැඩ පැවැත්වීමේ හා නිවැරදි කිරීමේ පියවර ගැනීමත්, බැංකුවේ ප්‍රතිපත්ති සහ නියාමන අධිකාරීන්වසේ අවශ්‍යතා ප්‍රකාර සිදු කෙරෙන බව සහතික කිරීම
4. බැංකුවේ අවදානම් කළමනාකරණ ක්‍රමවේදයේ සවිලඳායි බව අධීක්ෂණය සහ අවදානම් කළමනාකරණ කාර්යවසයේ ප්‍රායෝගික බව තක්සේරු කිරීම
5. අභ්‍යන්තරව නිර්වචනය කර ඇති අවදානම් දරා ගැනීමේ හැකියාව වාරානුකූලව තක්සේරු කිරීම
6. බැංකුවේ අනුකූලතා වාර්තාව සමාලෝචනය කර ඒ අනුව ගත් ක්‍රියාමාර්ග විමසීම
7. සමෝධානිත අවදානම් කළමනාකරණ ව්‍යුහයට අදාළ ගැටලු සමාලෝචනය
8. 'බාසල් II' විධි පියවර ක්‍රියාත්මක කිරීමේ සහ නියාමන උපදෙස් මාලාව අනුගමනය කිරීමේ ප්‍රගතිය සමාලෝචනය. මෙම වාර්තාවේ (පිටු අංක 46-50) සඳහන් අවදානම් කළමනාකරණය පිළිබඳ පරිච්ඡේදයේ මෙම යොමු කිරීම් අනුදේශවලට අදාළ අනුකූලතා මට්ටමත්, වසර තුළ සාධනය කළ ජයග්‍රහණත්, මුඛ්‍ය අවදානම් මැඩ පැවැත්වීමට ගත් ක්‍රියා පියවර ගැනත් ඔබගේ අවධානය වෙත යොමු කෙරේ.

## රැස්වීම්

වසර තුළ කමිටුව සිව් වතාවක් රැස් වී ඇති අතර එමඟින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශිත අවම අවශ්‍යතා සපුරා ඇත.

මෙම රැස්වීම්වලදී සාකච්ඡා කළ කරුණු සහ පැමිණි නිගමන, කාර්ය සටහන්වල පළ කර එහි සාරාංශ වාර්තාවක් ඊළඟ රැස්වීමට පෙර අධ්‍යක්ෂ මණ්ඩලයට ලබා දේ.



කේ. බී. එස්. ඩණ්ඩාර

සභාපති

සමෝධානිත අවදානම් කළමනාකරණ කමිටුව

# ප්‍රධාන විධායක නිලධාරීගේ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරීගේ වගකීම පිළිබඳ ප්‍රකාශය

2016 දෙසැම්බර් 31 දිනට, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සකස් කර ඉදිරිපත් කර ඇත්තේ පහත සඳහන් නියාමන අවශ්‍යතා සපුරාලමිනි.

1. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්
2. 1995 අංක 15 දරණ ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිතීන්
3. කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරන නියමයන්
4. 1988 අංක 30 දරණ බැංකු පනත සහ ඊට එක් වූ සංශෝධන
5. ආයතන පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 2007 අංක 12 දරණ බැංකු පනත් විධිවිධාන ද ඇතුළුව ඊට පමණක් සීමා නොවී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නිකුත් කළ විධාන, වක්‍රලේඛන සහ උපදෙස් මාලා
6. 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත

මෙම මූල්‍ය ප්‍රකාශ සහ හෙලිදරව් කිරීම් අතර ඇති ආකෘති, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් සිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු යැයි නිර්දේශිත ආකෘතිවලට අනුකූලව ඉදිරිපත් කර ඇත.

බැංකුවේ ගිණුම්කරණ ප්‍රතිපත්ති, 2012 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල වේ. බැංකුව විසින් මෙම ගිණුම්කරණ ප්‍රතිපත්ති ඒකාකාරීව අනුගමනය කර ඇත. වත්මන් වසරේ ඉදිරිපත් කිරීමේදී අවශ්‍ය විටෙක දී සාපේක්ෂ සැසඳුම් විස්තර ද ලබා දී ඇත. සියළු වැදගත් අංශ, මූල්‍ය ප්‍රකාශවල සටහන් මගින් ලබා දී ඇත. බැංකුවේ මූල්‍ය ස්ථාවරය, ආදායම් සහ මූල්‍ය ප්‍රවාහය සත්‍ය හා සාධාරණ පිළිබිඹුවක් මෙම මූල්‍ය ප්‍රකාශවලින් සැපයෙන බව අපගේ හොඳම වැටහීම බව මෙයින් සනාථ කරමු. පුරෝකච්ඡිත අනාගතයන් තුළ බැංකු මෙහෙයුම් අඛණ්ඩව පවත්වා ගැනීමටත්, අඛණ්ඩ ව්‍යාපාර පැවැත්ම පදනමින් මූල්‍ය ප්‍රකාශ සකසීමටත්, බැංකුවට ප්‍රමාණවත් සම්පත් ඇති බව අපගේ විශ්වාසයයි.

මූල්‍ය ප්‍රකාශවල ඒකමිතිය සහ විෂය බද්ධ බව පිළිබඳ වගකීම, අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරිත්වය දරණු ඇත. මූල්‍ය ප්‍රකාශවලට ආශ්‍රිත උපකල්පන සහ තීන්දු ගෙන ඇත්තේ සාධාරණ සහ ප්‍රඥාගෝචර අයුරිනි. එහි දී මෙම මූල්‍ය ප්‍රකාශ මගින් බැංකුවේ ව්‍යාපාර ස්ථාවරය සාධාරණ අන්දමින් පෙන්වීමටත් ගනුදෙනුවල සත්‍ය සහ සාධාරණ ස්වරූපය විදහා දැක්වෙන බවත් කිව හැකිය.

එලෙස සහතික වීම අරභයා බැංකුව විසින්, මූල්‍ය බැංකු පද්ධතිය තුළින් වත්කම් රැක ගැනීමට, වංචා සහ අනෙකුත් අක්‍රමිකතා වැලැක්වීමට සුදුසු පරිදි සමාලෝචන, ඇගයුම් සහ අඛණ්ඩ යාවත්කාලීන කිරීම තුළින්, ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කරයි.


බැංකුවේ ස්ථාපිත ප්‍රතිපත්ති හා ක්‍රියා පිළිවෙත් අඛණ්ඩව රැකෙන බව සාධාරණව සනාථ කිරීම සඳහා බැංකුවේ අභ්‍යන්තර විගණක විසින් කාලීන විගණන ඉටු කරයි. ඕනෑම අභ්‍යන්තර පාලන සහ ගිණුම්කරණ ක්‍රමයක් ගැන සහතික කිරීමේ අනන්‍ය වූ සීමා තිබෙන බව අවබෝධ කර ගත යුතුය.

බැංකුවේ මූල්‍ය ප්‍රකාශ, විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් විගණනය කර ඇත. විගණකාධිපතිගේ වාර්තාව මෙම වාර්ෂික වාර්තාවේ 84 පිටුවේ දැක්වේ.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් සහ වෙනත් නියාමන ප්‍රතිපාදන ප්‍රකාර මූල්‍ය වාර්තාකරණයේ සහ හෙලිදරව් කිරීමේ අනුකූලතා පවත්වා ගනු වස් සියළු ගනුදෙනු, ගිණුම් පොත්වල නිරවද්‍ය ලෙසත් සම්පූර්ණයෙන් වාර්තා වී ඇති බව සනාථ කිරීමේ අවශ්‍යත්වය, මණ්ඩල විගණන කමිටුව විසින් මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලනය ද ඇතුළු අභ්‍යන්තර පාලන ක්‍රමයන්හි සඵලදායී බව ප්‍රමාණවත් බව සමාලෝචනය කරයි. 73 වැනි පිටුවේ සඳහන් මණ්ඩල විගණන කමිටු වාර්තාවෙන්, බාහිර විගණකවරුන්ගේ පූර්ණ ස්වාධීනත්වයත්, අභ්‍යන්තර විගණකවරුන්ට මණ්ඩල විගණන කමිටුවට පූර්ණ ප්‍රවිණත්වය ඇති බවටත්, ඒ නිසා විගණන කමිටු රැස්වීමවලදී ඕනෑම ප්‍රස්තුත කරුණක් සාකච්ඡා කළ හැකි බවත් විවරණ කරයි.

මේ අනුව,

- බැංකුව විසින් අදාළ නීති, නියමයන්, විධිවිධාන සහ උපදෙස් මාලාවලට අනුකූලතාව දක්වා ඇති බවත්,
- භෞතික වශයෙන් අනුකූලතාව නොදැක් වූ කිසිවක් නොමැති බවත්,
- වාර්ෂික වාර්තාවේ මූල්‍ය ප්‍රකාශ අංක 361 යටතේ සඳහන් කර ඇති දේවලට පිටින් වෙනත් කිසිදු නෛතික කටයුත්තක් බැංකුවට එරෙහිව නොමැති බවත්,
- බැංකුව විසින් ගෙවිය යුතු සියළු ආකාරයේ බදු, අයබදු නෛතික ගෙවීම් මෙන්ම සේවකයන් වෙනුවෙන් ගෙවිය යුතු සියළු දායක මුදල්, බදු හා ගෙවීම් ද මෙම වාර්තා සපයන දිනට ගෙවා ඇති බවත් නැතහොත් ප්‍රතිපාදන සපයා ඇති බවත්, අපගේ දැනුමේ උපරිමයෙන් සහතික කර සිටිමු.



**වී. ඊ. ආරුණපාල**  
සාමාන්‍යාධිකාරී/  
ප්‍රධාන විධායක නිලධාරී



**පී. එස්. චන්ද්‍රසේන**  
ප්‍රධාන මූල්‍ය නිලධාරී

2017 මැයි 9

# මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම

බැංකුවේ මූල්‍ය වාර්තාකරණ ව්‍යුහය කෙරෙහි අධ්‍යක්ෂවරුන්ගේ වගකීම, අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශයෙන් දැක්වේ. මූල්‍ය ප්‍රකාශ පිළිබඳ විගණකවරුන්ගේ වගකීම, මෙම වාර්ෂික වාර්තාවේ 84 පිටුවේ එන විගණකවරුන්ගේ වාර්තාවේ දැක් වේ.

## මූල්‍ය ප්‍රකාශ

බැංකුව විසින් නිසි පරිදි ගිණුම් පොත් පවත්වාගෙන යන බවටත්, සියළු ගනුදෙනු ඒවායේ සටහන් කරන බවටත්, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් සහ පොදුවේ පිළිගැනෙන ගිණුම්කරණ සිද්ධාන්ත අනුව මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම තුළින් බැංකුවේ සෑම මූල්‍ය වසරක් අවසානයේ දී පවත්නා ව්‍යාපාර ස්ථාවරය පිළිබඳ නිවැරදි වූත් සාධාරණ වූත් දැක්මක් සපයන ලෙසත්, අදාළ නෛතික/නියාමන අවශ්‍යතාවලට අනුකූලතාව දක්වන බවටත් සහතික වීම, බැංකුවේ අධ්‍යක්ෂවරුන්ගේ වගකීමයි. විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව වාර්තාව, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධ ප්‍රාග්ධනයේ වෙනස්කම් පිළිබඳ ප්‍රකාශය, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ඒවායේ සටහන් යනාදියෙන් මූල්‍ය ප්‍රකාශය සංයුක්ත වේ.

2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර සඳහා මූල්‍ය ප්‍රකාශ සැකසීමේ දී ඉතා උචිත ගිණුම්කරණ ප්‍රතිපත්ති යොදා ගත් බවත්, අඛණ්ඩවත් ප්‍රමාණවත් ලෙසත් හෙලිදරව් කර ඇති බවටත්, ඒවා වාර්ෂික වාර්තාවේ සටහන් කර ඇති බවටත්, අධ්‍යක්ෂවරු පිළිගනී. මූල්‍ය ප්‍රකාශ සැකසීමේ දී ගනුදෙනුවල ස්වභාවය සහ දත්ත නිසි පරිදි පෙනෙන පරිදි දැක්වීමට සුදුසු සාධාරණ සහ විවික්ෂණ තීරණ අවශ්‍ය තත්වල දී ගෙන ඇත.

2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර සඳහා සැකසූ මූල්‍ය ප්‍රකාශ, 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත, 1988 අංක 30 දරණ බැංකු පනත සහ එහි සංශෝධන, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් සහ අනෙකුත් නෛතික/නියාමන අවශ්‍යතා සපුරා ඇත. 2016 දෙසැම්බර් 31 දිනට බැංකුවේ තත්ත්වය පිළිබඳ සත්‍ය සහ සාධාරණ විවරණයක් සපයයි.

## අඛණ්ඩ ව්‍යාපාර පැවැත්ම

පුරෝකථනය කළ හැකි ඉදිරි කාලයක් තිස්සේ අඛණ්ඩ ව්‍යාපාර පැවැත්මක් තිබෙන බැංකුවක් වශයෙන් ප්‍රමාණවත් සම්පත් තිබෙන බැවින්, මූල්‍ය ප්‍රකාශ සැකසීමේ දී අඛණ්ඩ පැවැත්ම යොදා ගැනීම තවදුරටත් සිදු කෙරුණි.

## අභ්‍යන්තර පාලනය, අවදානම් කළමනාකරණය සහ අනුකූලතාව

අභ්‍යන්තර මූල්‍ය පාලනයට, අවදානම් කළමනාකරණයට සහ බැංකුවේ වත්කම් රැක ගැනීමට සුදුසු දැඩි පාලන පරිසරයක් පවත්වා ගැනීමට වැදගත් අවධානයක් යොමු කිරීමට මෙන්ම වංචා සහ අව කළමනාකරණය වැළැක්වීමට ද අධ්‍යක්ෂවරු වග කිව යුතු වේ. සම්පූර්ණයෙන් පිටු දැකීමට නොහැකි අවදානම් කෙරෙහි අවධාරණය කරමින්, ඒවා හැකි පමණ අවම කර ගැනීම සඳහා විවිධ ක්‍රම සහ විධි මගින් පාලනය කර ගැනීමට බැංකුව පියවර ගෙන ඇත.

බැංකුවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රමය සැකසී ඇත්තේ බැංකුවේ අභ්‍යන්තර පාලන ක්‍රමයේ සාධාරණ සාධනයක් දැක්වෙන අයුරින් බව දැක්වෙන අධ්‍යක්ෂවරුන්ගේ අභ්‍යන්තර පාලනය පිළිබඳ වාර්තාව මෙම වාර්ෂික වාර්තාවේ 84 පිටුවේ සඳහන් වේ.

අධ්‍යක්ෂවරු සහ කළමනාකරණය විසින් අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති සහ උපදෙස් මාලාවන් සකසා ඇත. භෞතික අවදානම අධීක්ෂණය සහ කළමනාකරණය පිණිස මණ්ඩල අනුකමට පිහිටුවා ඇති අතර කාලීන වශයෙන් සාකච්ඡා කිරීම සඳහා අවදානම පිළිබඳ වාර්තා, සමෝධානික අවදානම කළමනාකරණ කමිටුව වෙත සැපයේ.

අදාළ නීති, විධිවිධාන, නියමයන්, විධානයන් සහ උපදෙස් මාලාවලට අනුකූලතාව දැක්වීම, අනුකූලතා අංශය විසින් අධීක්ෂණය කරන අතර සමෝධානික අවදානම් කළමනාකරණ කමිටුව වෙත වාර්තා කරයි.

අවදානම් කළමනාකරණ ක්‍රියා පිළිවෙත් සහ අභ්‍යන්තර පාලන විධි සම්බන්ධව අඛණ්ඩව ශක්තිමත් කිරීමට විගණන කමිටුවක් සමෝධානික අවදානම් කළමනාකරණ කමිටුවක් ක්‍රියා කරයි. විගණන කමිටුවේ සහ සමෝධානික අවදානම් කමිටුවේ වාර්තා මෙම වාර්ෂික වාර්තාවේ 73 සහ 76 පිටුවල සඳහන් වේ.

බැංකුවේ මූල්‍ය ප්‍රකාශ ඇතුළු සියළු වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විගණකාධිපති වෙත සපයා ඔවුන්ට සුදුසු යැයි සැලකෙන ආකාරයෙන් විමර්ශනය කිරීමට සෑම අවස්ථාවක්ම සපයා තිබේ.

## අනුකූලතාව

වසර අත දී බැංකුව විසින් රජයට නෛතිකව ගෙවිය යුතු සියළු බදු ඇතුළු ගෙවීම් සහ අනෙකුත් නියාමන හා නෛතික අධිකාරීන්ට ගෙවිය යුතු ගෙවීම් සියල්ලම ගෙවා දමා ඇති බවත් හෝ ප්‍රතිපාදන සපයා ඇති බවත් අධ්‍යක්ෂවරුන්ගේ උපරිම දැනීම හා විශ්වාසය බව මෙයින් ප්‍රකාශ කෙරේ.

මෙම ප්‍රකාශය අනුකූලව තම වගකීම ඉටු කර ඇති බව අධ්‍යක්ෂවරුන්ගේ මතයයි.

අධ්‍යක්ෂ මණ්ඩලයේ නියමය පරිදි,

අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්



# අභ්‍යන්තර පාලන ප්‍රකාශය පිළිබඳ විගණකාධිපති වාර්තාව



## විගණකාධිපති දෙපාර්තමේන්තුව கணக்காய்வாளர் தலைமை அறிபதி திணைக்களம் AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය  
எனது இல. }  
My No. }

BAF/F/RDB/IC/2016

ඔබේ අංකය  
உமது இல. }  
Your No. }

දිනය  
திகதி }  
Date }

30 May 2017

සභාපති,  
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

### ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය පිළිබඳ විගණකාධිපතිවරයාගේ සහතික වාර්තාව

#### හැඳින්වීම

2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාවේ එන 'මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලනය සඳහන් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය' නමැති ප්‍රකාශය පිළිබඳ සහතිකයක් මෙම වාර්තාවෙන් සැපයේ.

#### කළමනාකාරිත්වයේ වගකීම

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් බැංකු පනතේ 2007 අංක 12 දරණ විධානයේ අංක 3 (8) (ii) (ආ) ප්‍රකාරව නිකුත් කළ 'අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය සඳහා උපදෙස් මාලාව' අනුකූලව මෙම ප්‍රකාශය සැකසීම හා ඉදිරිපත් කිරීම, කළමනාකාරිත්වයේ වගකීමයි.

#### ශ්‍රී ලංකා ප්‍රමිති සහතික එකඟතා 3050 කෙරෙහි මගේ වගකීම සහ අනුකූලතාව

ඉටු කර ඇති කාර්යයන් පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රකාශය පිළිබඳ ඔවුන් වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම මාගේ වගකීමයි. ශ්‍රී ලංකා ප්‍රමිති සහතික එකඟතා 3050 අනුකූලව මාගේ සහතික වාර්තාව, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් නිකුත් කළ, අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය පිළිබඳ සහතික වාර්තාව අනුකූලව ඉදිරිපත් කරමි.

#### ඉටු කර ඇති වැඩ කටයුතුවල සාරාංශය

බැංකුවේ මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලන ක්‍රමය සමාලෝචනය කිරීම සඳහා අධ්‍යක්ෂවරු විසින් යොදාගෙන තිබූ ක්‍රමවේදයෙන් එම ප්‍රකාශය සැකසීමට ප්‍රමාණවත් තරම් ලියකියවිලි අධ්‍යක්ෂවරු විසින් සකසා තිබුණේ ද යන්න තක්සේරු කිරීම මාගේ කාර්තව්‍ය විය.

බැංකු නිලධාරීන්ගෙන් ලබාගත් විමසීමවලින් සහ නියැදි වශයෙන් විමසූ ලියකියවිලි මත අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියා පිළිවෙත පරීක්ෂා කිරීමට මෙහි ක්‍රියා පිළිවෙත සීමා විය.

මෙම ප්‍රකාශයෙන් සියළු අවදානම සහ පාලන විධි හෝ බැංකුවේ අවදානම සහ පාලන ක්‍රියාවලිය ගැන මතයක් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති සමබන්ධ එකමුතුව 3050 අනුව අවශ්‍ය නොකෙරේ. තවද ශ්‍රී ලංකා ප්‍රමිති සමබන්ධ එකමුතුව 3050 මගින් අවශ්‍ය නොවන සේ සැලකෙන පරිදි වාර්ෂික වාර්තාවේ හෙළි කර ඇති වැදගත් ගැටළුවලට විසඳුමක් වශයෙන්, භෞතික අභ්‍යන්තර පාලන විධි විස්තර වන්නේ දැයි සැලකීම ද අවශ්‍ය නොවේ.

#### නිමාව

බැංකුවේ මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලනයේ සම්පූර්ණ බව සහ සැකැස්ම ගැන සමාලෝචනයේදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යොදාගෙන ඇති සමාලෝචනයට අනුකූල අන්දමින් මෙම වාර්ෂික වාර්තාවේ එන ප්‍රකාශයේ කිසිවක් සඳහන් වන බව මාගේ අවදානමට ලක් නොවූ බව මා විසින් සිදු කළ විමසුම පරිදි මෙයින් ප්‍රකාශ කරමි.

එච්. එම්. ශාමනී විජේසිංහ  
විගණකාධිපති



# අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය

## අවශ්‍යතාව

බැංකු පනතේ 2007 අංක 12 දරණ විධානයේ අංක 3 (8) (ii) (ආ) වගන්තිය සහ ශ්‍රී ලංකා වරලත් ගනකාධිකාරී ආයතනයේ උපදෙස් මාලාව ප්‍රකාර මෙම වාර්තාව නිකුත් කර තිබේ.

## වගකීම

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යන්තර පාලනය ගැනත් එහි සඵලදායීතාව සහ ප්‍රමාණවත්බව ගැනත් අධ්‍යක්ෂ මණ්ඩලය වගකීම දරයි. කෙසේ වුවත් බැංකුවේ ප්‍රතිපත්ති සහ ව්‍යාපාර අභිමතාර්ථ සාක්ෂාත් කරගනු වස් යම් අසමත් බවක අවදානම තුරන් කිරීමට වඩා, විධිමත් ලෙස සැකසූ පිළිගත හැකි අවදානම් පැතිකඩක් ඇතුළත බැංකුවේ මූල්‍ය අවදානම් ක්ෂේත්‍ර පාලනය කිරීමට මෙවැනි ක්‍රමයක් ගොඩ නගා තිබේ. එබැවින්, කළමනාකාරිත්වයේ යම් භෞතික අවප්‍රකාශනයක් සහ මූල්‍ය පාඩු හෝ වංචාවන් පිළිබඳ මූල්‍ය තොරතුරු සහ වාර්තා සැපයීම කෙරෙහි අභ්‍යන්තර පාලන ක්‍රමවේදයකින් සැපයිය හැක්කේ නියත සහතිකයක් නොව සාධාරණ සහතිකයකි.

## අධ්‍යක්ෂ මණ්ඩල සමාලෝචන ක්‍රියාවලිය

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අභ්‍යන්තර පාලන ක්‍රියාවලිය කාලීනව සමාලෝචනය කරන බැවින්, එමගින් ශ්‍රී ලංකා වරලත් ගනකාධිකාරී ආයතනයෙන් නිකුත් කර ඇති අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය පිළිබඳ උපදෙස් මාලාව පිළිපැද ඇත. එකී උපදෙස්වල සපයා ඇති පරිදි අභ්‍යන්තර පාලන තක්සේරු සිද්ධාන්ත අනුව, මණ්ඩලය විසින් අභ්‍යන්තර පාලන ක්‍රමවේදය තක්සේරු කර ඇත. බාහිර කාර්ය සඳහා මූල්‍ය ප්‍රකාශ සැකසීමේ දී ඒවායේ විශ්වසනීයත්වය සාධාරණ ලෙස සහතික කිරීම සඳහා බැංකුවේ අභ්‍යන්තර පාලන ක්‍රමවේද ප්‍රවර්ධනයට බැංකුව ක්‍රියා කර ඇති බව මණ්ඩලයේ මතයයි.

අවදානම් පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රතිපත්ති සහ ක්‍රියා පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට කළමනාකාරිත්වය සහාය දී ඇති අතර එම අවදානම් මැඩපැවැත්වීම හා පාලනය කෙරෙහි නිසි අභ්‍යන්තර පාලන සැකසීම, මෙහෙයවීම හා අධීක්ෂණයේ දී පැනහැරුණ අවදානම හඳුනා ගැනීමටත්, තක්සේරුවටත්, යහපාලනයටත් සහාය වී ඇත.

## ක්‍රියාවලියේ මූල්‍ය ලක්ෂණ

මූල්‍ය වාර්තාකරණය පිළිබඳ අභ්‍යන්තර පාලනයේ ප්‍රමාණවත්බව සහ ඒකමිතිය, සමාලෝචනය සඳහා ස්ථාපිත මූල්‍ය ක්‍රියාවලියට පහත සඳහන් කරුණු අඩංගු වේ:

- ආයතනයේ අභිමතාර්ථ, ක්‍රමෝපාය සහ වාර්ෂික අයවැය මෙන්ම අනුමත ප්‍රතිපත්ති සහ ව්‍යාපාර දිශානති අනුව බැංකුවේ දෛනික මෙහෙයුම්වල සඵලදායීතාව සහතික කරනු වස්, මණ්ඩලයට සහාය වීම සඳහා මණ්ඩලය විසින් විගණන, ණය සහ සමෝධානිත අවදානම් කළමනාකරණ අනුකමීටු පිහිටුවා තිබීම.
- බැංකුවේ සියළු ගනුදෙනුවල දී මූල්‍ය සහ වෙනත් පාලන විධි සඳහා මණ්ඩලය විසින් මෙහෙයුම් අත්පොතක් අනුමත කර ඇත. එම අත්පොතේ සඳහන් ක්‍රියා පිළිවෙත් කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට දැනුම් දී ඇත.
- බැංකුවේ අභ්‍යන්තර පාලන අංශය විසින් නියැදි සහ වක්‍රීය ක්‍රමවේද උපයෝගී කර ගනිමින් අභ්‍යන්තර පාලන ක්‍රම සහ ප්‍රතිපත්ති සහ ක්‍රියාපිළිවෙත්වලට අනුකූලතාව දක්වා ඇත්දැයි පරීක්ෂා කර වැරදුණ සොයාගැනීම් වෙනොත් එවැනි අනුකූලතාවක් ගැන හුවා දක්වයි. සියළු ඒකක සහ ශාඛා විගණනයට යටත් වන අතර එම සංඛ්‍යාතය තීරණය කරනු ලබන්නේ තක්සේරු වූ අවදානම පිළිබඳ ස්වාධීන සහ විෂයානුබද්ධ වාර්තාව මගිනි.
- වාර්ෂික විගණන සැලසුම, විගණන කමිටුව විසින් සමාලෝචනය කර අනුමත කරයි. කාලීන රැස්වීම්වලදී සමාලෝචනය පිණිස අභ්‍යන්තර විගණනයේ සොයාගැනීම් ඉදිරිපත් කෙරේ.
- අභ්‍යන්තර විගණන අංශය, නියාමන අධිකාරීන් සහ කළමනාකාරිත්වය විසින් හඳුනාගත් අභ්‍යන්තර පාලන ගැටළු, බැංකුවේ විගණන කමිටුව විසින් සමාලෝචනය කර, අවදානම කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන විධිවල සඵලදායීතාව සහ ප්‍රමාණාත්මක බව ඇගයීමට ලක් කරයි. විගණන විෂය පථය සහ අභ්‍යන්තර විගණනයේ කාර්ය ගැන ද විමසා බැලේ. විගණන කමිටුවේ වාර්තා වාරානුකූලව බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.
- 2012 ශ්‍රී ලංකා නව ගිණුම්කරණ ප්‍රමිතීන් ඇතුළු වරලත් කළමනාකරණ ආයතනයේ ප්‍රමිතීන් ප්‍රකාරව බැංකුව අනුකූල වී ඇත. බාහිර විගණකයින්, නියාමකයින් සහ අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවෙන් ලද ප්‍රතිපෝෂණය අනුව, 2016 දී ඉහත කී ගිණුම්කරණ ප්‍රමිතීන් අනුගත වීම තවදුරටත් ශක්තිමත් කරන ලදී. ණය සහ අත්තිකාරම්, මූල්‍ය ප්‍රකාශ හෙළි කිරීම් සහ අවදානම් කළමනාකරණය පිළිබඳ දුබලතා සකස් කර ගැනීමේ ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කිරීමට ද බැංකුව ක්‍රියා කරනු ඇත.

**ස්ථිර කිරීම**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතා ප්‍රකාරව, බාහිර කාර්ය සඳහා මූල්‍ය ප්‍රකාශ සකසා ඇති බවත්, මූල්‍ය ප්‍රකාශවල විශ්වසනීයත්වය, සාධාරණ ලෙස සහතික කිරීම සඳහා බැංකුව විසින් ක්‍රියා කර ඇති බවත් ඉහත කී ක්‍රමවේදය පදනම් කර ගනිමින් බැංකුවේ ගිණුම්කරණ වාර්තා සකසා ඇති බවත්, මණ්ඩලය ස්ථිර කර සිටී.

**බාහිර විගණකයින්ගේ ප්‍රකාශය සමාලෝචනය**

2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර සඳහා අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාව, බාහිර විගණකයින් විසින් සමාලෝචනය කළ බවත්, බැංකුවේ අභ්‍යන්තර පාලන විධි සැකැස්ම සහ සම්පූර්ණ බව පිළිබඳව මණ්ඩලය විසින් යොදාගන්නා ක්‍රියාවලියට අනුකූල කිසිවක් ඔවුන්ගේ අවධානයට ලක් වූයේ නැති බවත් එසේ විශ්වාස කිරීමට කරුණු නොමැති බවත් මෙයින් වාර්තා කර සිටීමු.



**ඒ. ආර්. දේශප්‍රිය**  
සභාපති - විගණන කමිටුව



**ප්‍රසන්න ප්‍රේමරත්න**  
සභාපති



**ඩබ්ලිව්. ඒ. ප්‍රියන්ත අබේසිංහ**  
අධ්‍යක්ෂ

2017 මැයි 19



# මූල්‍ය වාර්තා

---



**විගණකාධිපති දෙපාර්තමේන්තුව**  
**கணக்காய்வாளர் தலைமை அபிபுதி திணைக்களம்**  
**AUDITOR GENERAL'S DEPARTMENT**



මගේ අංකය  
எனது இல. }  
My No. }

BAF/F/RDB/1/16/20

ඔබේ අංකය  
உமது இல. }  
Your No. }

දිනය  
திகதி }  
Date }

09 May 2017

සභාපති,  
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව.

**1971 අංක 38 දරණ මුදල් පනතේ 14 (2) (අ) වගන්තිය  
ප්‍රකාර 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය  
සඳහා වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳ  
විගණකාධිපතිගේ වාර්තාව**

1971 අංක 38 දරණ මුදල් පනතේ 13 (1) වගන්තිය හා 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතේ 33 වන වගන්තිය සමග කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සහ එකී දිනෙන් අවසන් වර්ෂය සඳහා වන ආදායම් ප්‍රකාශය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, ස්කන්ධ වෛක්ෂණික පිළිබඳ ප්‍රකාශය හා මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශය යන ප්‍රකාශවලින් සමන්විත 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශ සහ වැදගත් ගණකාධිකරණ ප්‍රතිපත්ති පිළිබඳ සංක්ෂිප්ත වාර්තාව හා අනෙකුත් කරුණු පැහැදිලි කිරීමේ තොරතුරු පිළිබඳ විගණනය මාගේ නියමය මත, සිදු කරන ලදී.

**මූල්‍ය ප්‍රකාශ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතීන්ට අනුකූලව මෙම මූල්‍ය වාර්තා සැකසීම හා ඒවා මැනවින් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු අතර එම කාර්යය සඳහා වංචනික ආකාරයෙන් හෝ වැරදීමකින් අනුලත් විය හැකි කවර හෝ සැලකිය යුතු අවප්‍රකාශවලින් තොරව එම මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමට හැකිවන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරනු ලබන ආකාරයකට අභ්‍යන්තර පාලන ක්‍රමවේද පවත්වාගත යුතු ය.

**විගණකගේ වගකීම**

මාගේ විගණනයට අනුව මෙම මූල්‍ය ප්‍රකාශ පිළිබඳව මතයක් ප්‍රකාශයට පත් කිරීම මාගේ වගකීම වේ. ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතීන්ට අනුකූලව, මාගේ විගණනය සිදු කරනු ලබන අතර, එකී ප්‍රමිතීන් මගින් සඳාචාරාත්මක නියමයන්ට අනුකූලව ක්‍රියාකිරීමට, අදාළ මූල්‍ය වාර්තා සැලකිය යුතු අවප්‍රකාශවලින් තොර වන බවට සාධාරණ තහවුරු කිරීමක් ලබාගැනීමට හැකි වන පරිදි විගණනය සැලසුම්කොට ක්‍රියාත්මක කිරීමටත් මට නියම වී ඇත. මූල්‍ය ප්‍රකාශයේ අන්තර්ගත මුදල් ප්‍රමාණයන් හා ආභාවරණයන් සම්බන්ධයෙන් විගණන සාක්ෂි ලබාගැනීම සඳහා වන කාර්ය පටිපාටි විගණනයේ දී අනුගමනය කළ යුතු වේ. එම කාර්ය පටිපාටි තෝරාගැනීමේ දී, මූල්‍ය ප්‍රකාශයේ සැලකිය යුතු අවප්‍රකාශ ඇතුළත් වීම වංචනික ආකාරයෙන් හෝ වැරදීමකින් සිදුව තිබීමේ අවදානම තක්සේරු කිරීම ඇතුළුව, විගණකගේ විනිශ්චය මත රඳා පවතී.

එකී අවදානම තක්සේරු කිරීමේ දී, බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමට හා මැනවින් ඉදිරිපත් කිරීමට අදාළ අභ්‍යන්තර පාලන ක්‍රමවේද පිළිබඳව විගණක විසින් සලකා බලනු ලබන්නේ පවත්නා තත්ත්වයට යෝග්‍ය වන ආකාරයේ විගණන කාර්ය පටිපාටි සැලසුම් කිරීම පිණිස වන නමුත්, බැංකුවේ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් හි සම්පූර්ණත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම පිණිස නොවේ. යොදාගනු ලබන ගණකාධිකරණ ප්‍රතිපත්තිවල යෝග්‍යතාව සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකස් කරනු ලැබ ඇති ගණකාධිකරණ ඇස්තමේන්තුවල යුක්ති සහගත බව ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ සමස්ත ක්‍රියාවලියම ඇගයීමට ලක් කිරීම විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය ඉදිරිපත් කිරීමට මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් වන බවත්, ඒ සඳහා සුදුසු පදනමක් වන බවත් මම විශ්වාස කරමි.

**මතය**

මාගේ මතයට අනුව, මෙම මූල්‍ය ප්‍රකාශ මගින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳව මෙන්ම එකී දිනෙන් අවසන් වර්ෂය සඳහා වන එහි මූල්‍ය කාර්යසාධනය හා මූල්‍ය ප්‍රවාහ පිළිබඳව ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ අදහසක් ඉදිරිපත් කර ඇත.

**අනෙකුත් කෙතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව**

1988 අංක 30 දරණ බැංකු පනත හා එහි පසුව කරන ලද සංශෝධන මගින් නියමකර ඇති සියලු තොරතුරු මෙම මූල්‍ය ප්‍රකාශ මගින් ඉදිරිපත් කර ඇත.

**වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම**

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු මාගේ වාර්තාව යථා කාලයේ දී සභාගත කරනු ඇත.

එච්. එම්. ගාමිණී විජේසිංහ  
විගණකාධිපති



## විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සටහන	බැංකුව	
		2016 රු.	2015 (යළි උපලේඛනය) රු.
දළ ආදායම	5	15,744,336,598	12,510,118,902
පොළී ආදායම		14,813,083,474	11,759,232,735
පොළී වියදම්		(7,197,198,715)	(5,168,680,370)
<b>ශුද්ධ පොළී ආදායම</b>	6	<b>7,615,884,759</b>	6,590,552,365
ගාස්තු හා කොමිස් ආදායම		905,636,508	739,950,446
ගාස්තු හා කොමිස් වියදම්		(124,649,164)	(114,174,850)
<b>ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම</b>	7	<b>780,987,344</b>	625,775,596
ලාභය හෝ පාඩුව තුළින් සාධාරණ අගය මත මූල්‍ය සාධනපත්‍ර මගින් ශුද්ධ ලාභය/(පාඩුව)	8	4,200	(6,300)
වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	9	25,616,616	10,935,721
<b>මුළු මෙහෙයුම් ආදායම</b>		<b>8,422,492,919</b>	7,227,257,382
ණය හා වෙනත් අයවිය යුතු මුදල් මත ශුද්ධ අවකරණ ගාස්තු	10	29,110,255	(201,065,522)
<b>ශුද්ධ මෙහෙයුම් ආදායම</b>		<b>8,451,603,174</b>	7,026,191,860
<b>අඩුකළා - මෙහෙයුම් වියදම්</b>			
කාර්ය මණ්ඩල වියදම්	11	(4,609,232,586)	(4,082,141,685)
අස්පාලය වත්කම් ක්‍රමක්ෂය		(37,168,652)	(35,364,098)
වෙනත් වියදම්	12	(1,549,634,014)	(1,299,268,713)
මහා භාණ්ඩාගාරයට ගෙවන ලද බදු		(125,000,000)	(125,353,097)
<b>එකතු කළ අගය මත බදු (VAT) ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය</b>		<b>2,130,567,922</b>	1,484,064,267
ජාතිය ගොඩනැගීමේ බදු (NBT)		(107,482,813)	(90,949,795)
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු (VAT)		(767,485,246)	(421,199,552)
<b>බදු පෙර ලාභය</b>		<b>1,255,599,863</b>	971,914,920
<b>බදු වියදම්</b>	13	<b>(614,311,651)</b>	(442,763,183)
<b>වර්ෂයේ ලාභය</b>		<b>641,288,212</b>	529,151,737
<b>කොටසක ඉපයීම්</b>			
<b>කොටසක ඉපයීම්: මූලික</b>	14	<b>4.68</b>	3.86

වරෙන් තුළ ඇති අගයන් මගින් අඩු කිරීම දැක්වේ.

බැංකුවේ මූල්‍ය ප්‍රකාශනයන්හි අංගයක් වන්නා වූ මෙහි පිටු අංක 91 සිට 140 දක්වා සඳහන් අදාළ සටහන් සමඟ මූල්‍ය ප්‍රකාශ කියවිය යුතුය. විගණකාධිපතිගේ වාර්තාව පිටු අංක 84 හි දැක්වේ.

## විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා	සටහන	බැංකුව	
		2016 රු.	2015 රු.
වර්ෂයේ ලාභය		641,288,212	529,151,737
<b>වෙනත් විස්තීර්ණ ආදායම/(වියදම්)</b>			
ලාභ හෝ අලාභ වශයෙන් වර්ගීකරණය නොකරන අයිතමයන්			
නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම මත ලාභය/(අලාභය)		(170,393,439)	61,260,084
ඉහත ලාභය/අලාභය මත විලම්බිත බදු බලපෑම	24.1	47,710,163	(14,073,511)
<b>වර්ෂයේ මුළු වෙනත් විස්තීර්ණ ආදායම, බදු ගෙවීමෙන් පසු</b>		<b>(122,683,276)</b>	<b>47,186,573</b>
<b>වර්ෂයේ මුළු විස්තීර්ණ ආදායම</b>		<b>518,604,936</b>	<b>576,338,310</b>

වරහන් තුළ ඇති අගයන් මගින් අඩු කිරීම් දැක් වේ.

බැංකුවේ මූල්‍ය ප්‍රකාශයන්හි අංගයක් වන්නා වූ මෙහි පිටු අංක 91 සිට 140 දක්වා සඳහන් අනුල සටහන් සමඟ මූල්‍ය ප්‍රකාශ කියවිය යුතුය. විගණකාධිපතිගේ වාර්තාව පිටු අංක 84 හි දැක් වේ.

# මූල්‍ය තත්ත්ව වාර්තාව

දෙසැම්බර් 31 දිනට	යටගත	බැංකුව		
		2016 රු.	2015 (යළි උපලේඛනගත) රු.	2014 (යළි උපලේඛනගත) රු.
<b>වත්කම්</b>				
මුදල් හා මුදල්වලට සමාන වත්කම්	16	428,697,741	310,591,598	236,997,574
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	17	-	607,814,250	1,789,084,271
බැංකු ණේෂ	18	18,979,572,034	2,952,333,673	25,148,246,108
බැංකු තැන්පතු	19	1,682,030,495	12,861,621,185	1,017,169,314
වෙළඳාම සඳහා තබා ඇති මූල්‍ය වත්කම්	20	204,200	200,000	206,300
ගනුදෙනුකරුවන්ගෙන් අයවිය යුතු ණය හා අන්තිකාරම්	21	105,653,630,944	87,079,453,950	61,230,266,262
මූල්‍ය ආයෝජන - කල් පිරීම තෙක් රඳවා ඇති	22	516,741,803	-	-
අස්පාද වත්කම්	23	58,025,552	78,815,975	54,961,763
විලම්බිත බදු වත්කම්	24	217,649,611	171,634,073	188,321,788
වෙනත් වත්කම්	25	2,191,034,111	1,673,473,035	1,616,807,791
දේපල, යන්ත්‍ර හා උපකරණ	26	1,186,397,657	1,044,604,902	825,856,721
<b>මුළු වත්කම්</b>		<b>130,913,984,148</b>	<b>106,780,542,641</b>	<b>92,107,917,892</b>
<b>බැරකම්</b>				
බැංකුවලට ගෙවිය යුතු	27	11,765,493,022	7,951,290,707	9,814,612,367
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	28	107,031,720,855	87,753,699,915	73,731,934,843
නිකුත් කළ ණයකර හා වෙනත් ණයටගත් අරමුදල්	29	2,708,377,456	2,693,032,538	-
වෙනත් බැරකම්	30	2,130,544,286	1,792,987,865	2,469,978,353
විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම්	31	1,278,903,024	972,097,354	913,202,684
<b>මුළු බැරකම්</b>		<b>124,915,038,643</b>	<b>101,163,108,379</b>	<b>86,929,728,247</b>
<b>ස්කන්ධ ප්‍රාග්ධනය</b>				
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පැවරුම් ප්‍රාග්ධනය	32	1,370,936,931	1,370,936,931	1,370,936,931
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	33	599,455,675	567,391,264	523,268,291
රඳවාගත් ඉපැයීම්	34	988,284,444	799,159,665	624,652,888
වෙනත් සංචිත	35	3,040,268,455	2,879,946,402	2,659,331,535
<b>කොටස් හිමියන් සතු මුළු ස්කන්ධ</b>		<b>5,998,945,505</b>	<b>5,617,434,262</b>	<b>5,178,189,645</b>
<b>මුළු ස්කන්ධ හා බැරකම්</b>		<b>130,913,984,148</b>	<b>106,780,542,641</b>	<b>92,107,917,892</b>
<b>අවිනිශ්චිත බැරකම් හා වගකීම්</b>	36	<b>453,555,712</b>	<b>232,012,133</b>	<b>168,961,738</b>

බැංකුවේ මූල්‍ය ප්‍රකාශයන්හි අංගයක් වන්නා වූ මෙහි පිටු අංක 91 සිට 140 දක්වා සඳහන් අදාළ සටහන් සමග මූල්‍ය ප්‍රකාශ කියවිය යුතුය. විගණකාධිපතිගේ වාර්තාව පිටු අංක 84 හි දැක් වේ.

1988 අංක 30 දරණ බැංකු පනතේ සහ 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පනතේ නියමයන්ට අනුකූලව මෙම මූල්‍ය ප්‍රකාශ සකස් කර ඇති බව සහතික කරමි.



සුමේධ චන්ද්‍රසූරිය  
ප්‍රධාන මූල්‍ය නිලධාරී


අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලදුව, ඔවුන් වෙනුවෙන් අත්සන් තබන ලද මෙම මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතුය.



ටී. ඒ. ආර්යපාල  
ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී



එච්. ප්‍රසන්න ප්‍රේමරත්න  
සභාපති  
2017 මැයි මස 04 වන දින  
කොළඹ දී ය.



බබිලුසු. ඒ. පී. අබේසිංහ  
අධ්‍යක්ෂ

## මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

දෙසැම්බර් 31 දිනේ අවසන් වර්ෂය සඳහා	සටහන	2016 රු.	බැංකුව 2015 රු.
<b>මෙහෙයුම් කාර්යයන්හි මූල්‍ය ප්‍රවාහය</b>			
බඳු පෙර ලාභය		2,130,567,922	1,484,064,267
ගැලපුම්:			
බඳු පෙර ලාභයට ඇතුළත් කර ඇති මුදල් නොවන අයිතමයන්	39	423,360,531	581,823,633
මෙහෙයුම් වත්කම්වල වෙනස්වීම්	40	(19,002,958,980)	(24,930,428,062)
මෙහෙයුම් බැරකම්වල වෙනස්වීම්	41	21,615,023,501	12,821,989,364
ආයෝජන ක්‍රියාකාරකම්වල ශුද්ධ ලාභය		-	-
ආශ්‍රිත හා හවුල් ව්‍යාපාරවල ලාභාංශ		-	-
පරිපාලන හා ආශ්‍රිත සමාගම්වල ලාභාංශ ආදායම්		-	-
ලාභය හෝ පාඩුව තුළින් සාධාරණ අගය මත මූල්‍ය සාධනපත්‍ර මගින් ශුද්ධ ලාභය/(පාඩුව)		-	-
වෙනත් ප්‍රතිවර්ගීකරණයන්	42	(2,247)	(306,755)
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් සඳහා ගෙවන ලද දායක මුදල්		(22,372,294)	(19,647,842)
ගෙවූ බඳු		(1,308,145,965)	(1,157,331,384)
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් උපයාගත්/(හා විත කරන ලද) ශුද්ධ මුදල</b>		<b>3,835,472,468</b>	<b>(11,219,836,779)</b>
<b>ආයෝජන ක්‍රියාකාරකම්වල මූල්‍ය ප්‍රවාහය</b>			
දේපල, පිරිවිතර හා උපකරණ මිලදී ගැනීම	26	(385,493,382)	(413,677,439)
අස්පෘශ්‍ය වත්කම් ශුද්ධ මිල දී ගැනීම	23	(16,378,229)	(59,218,310)
දේපල, පිරිවිතර හා උපකරණ විකිණීමෙන් ලද ආදායම්		22,705,687	7,772,518
ආයෝජන කොටස් වෙළඳපොළේ විකිණීමෙන් ලද ශුද්ධ ආදායම්		-	-
<b>ආයෝජන ක්‍රියාකාරකම් තුළින් උපයාගත්/(හා විත කරන ලද) ශුද්ධ මුදල</b>		<b>(379,165,924)</b>	<b>(465,123,231)</b>
<b>මූල්‍යයන ක්‍රියාකාරකම්වල මූල්‍ය ප්‍රවාහය</b>			
සාමාන්‍ය කොටස් නිකුතුවෙන් ලද ශුද්ධ ආදායම්	32	-	-
අප්‍රධාන ණයකර නිකුතුව මගින් ලද ශුද්ධ ආදායම්		-	2,500,000,000
ණයකර සඳහා ගෙවූ පොළී		(209,554,246)	(13,835,008)
ගෙවූ ලාභාංශ		(137,093,693)	(137,093,693)
<b>මූල්‍යයන කටයුතු තුළ මූල්‍ය ප්‍රවාහය</b>		<b>(346,647,939)</b>	<b>2,349,071,299</b>
<b>මුදල් හා මුදල් සමාන වත්කම්වල ශුද්ධ වර්ධනය/(පහළයාම)</b>		<b>3,109,658,605</b>	<b>(9,335,888,711)</b>
වර්ෂය ආරම්භයේ දී පැවති මුදල් හා මුදල් සමාන වත්කම්		15,946,420,596	25,282,309,307
<b>වර්ෂය අවසානයේ දී පැවති මුදල් හා මුදල් සමාන වත්කම්</b>		<b>19,056,079,201</b>	<b>15,946,420,596</b>
<b>මුදල් හා මුදල් සමාන වත්කම් සැසඳීම</b>			
මුදල් හා මහ බැංකුවේ තැන්පතු ශේෂය	16	428,697,741	310,591,598
යහපත් බැංකු ශේෂ	18	20,661,602,529	15,813,954,858
අයහපත් බැංකු ශේෂ	27	(2,034,221,069)	(178,125,860)
		<b>19,056,079,201</b>	<b>15,946,420,596</b>

බැංකුවේ මූල්‍ය ප්‍රකාශනයන්හි අංගයක් වන්නා වූ මෙහි පිටු අංක 91 සිට 140 දක්වා සඳහන් අදාළ සටහන් සමඟ මූල්‍ය ප්‍රකාශ කියවිය යුතුය. විගණකාධිපතිගේ වාර්තාව පිටු අංක 84 හි දැක් වේ.

## ස්කන්ධ ප්‍රාග්ධනයේ වෙනස්කම් පිළිබඳ ප්‍රකාශය

	ප්‍රකාශිත ප්‍රාග්ධනය රු.	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල රු.	බැංකුව		රඳවාගත් ඉපයීම් රු.	මුළු එකතුව රු.
			විශේෂ සංචිත අරමුදල රු.	පොදු සංචිත අරමුදල රු.		
2015 ජනවාරි 01 දිනට ශේෂය	1,370,936,931	523,268,291	377,658,619	2,281,672,916	872,318,223	5,425,854,980
අඩුකළා: පසුගිය වර්ෂයේ ගැලපීම් (සටහන අ)					(247,665,335)	(247,665,335)
2015 ජනවාරි 01 දිනට ප්‍රතිප්‍රකාශිත ශේෂය	1,370,936,931	523,268,291	377,658,619	2,281,672,916	624,652,888	5,178,189,645
වර්ෂයේ සමස්ත විස්තීරණ ආදායම						
වර්ෂයේ ලාභය	-	-	-	-	529,151,737	529,151,737
වෙනත් විස්තීරණ ආදායම්	-	-	-	-	47,186,573	47,186,573
වර්ෂයේ සමස්ත විස්තීරණ ආදායම	-	-	-	-	576,338,310	576,338,310
<b>ස්කන්ධ ප්‍රාග්ධනය තුළ සෘජුව හඳුනා ගැනෙන කොටස් හිමිකරුවන් සමඟ ගනුදෙනු</b>						
ලාභය හෝ පාඩුව තුළින් සාධාරණ අගය මත මූල්‍ය සාධනපත්‍ර මගින් ශුද්ධ ලාභය/ (පාඩුව)	-	-	-	-	-	-
ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරු කළා	-	44,122,973	-	-	(44,122,973)	-
විශේෂ සංචිත අරමුදලට මාරු කළා	-	-	44,122,973	-	(44,122,973)	-
පොදු සංචිත අරමුදලට මාරු කළා	-	-	-	176,491,894	(176,491,894)	-
2014 ලාභාංශ	-	-	-	-	(137,093,693)	(137,093,693)
<b>ස්කන්ධ ප්‍රාග්ධනය තුළ සෘජුව හඳුනා ගැනෙන කොටස් හිමිකරුවන් සමඟ ගනුදෙනු</b>	-	44,122,973	44,122,973	176,491,894	(401,831,533)	(137,093,693)
<b>2015 ජනවාරි 01 දිනට ශේෂය (ප්‍රතිප්‍රකාශිත)</b>	1,370,936,931	567,391,264	421,781,592	2,458,164,810	799,159,665	5,617,434,262
<b>2016 ජනවාරි 01 දිනට ශේෂය</b>	1,370,936,931	567,391,264	421,781,592	2,458,164,810	799,159,665	5,617,434,262
වර්ෂයේ සමස්ත විස්තීරණ ආදායම						
වර්ෂයේ ලාභය					641,288,212	641,288,212
වෙනත් විස්තීරණ ආදායම්					(122,683,276)	(122,683,276)
වර්ෂයේ සමස්ත විස්තීරණ ආදායම	-	-	-	-	518,604,936	518,604,936
<b>ස්කන්ධ ප්‍රාග්ධනය තුළ සෘජුව හඳුනා ගැනෙන කොටස් හිමිකරුවන් සමඟ ගනුදෙනු</b>						
ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරු කළා		32,064,411			(32,064,411)	-
විශේෂ සංචිත අරමුදලට මාරු කළා			32,064,411		(32,064,411)	-
පොදු සංචිත අරමුදලට මාරු කළා				128,257,642	(128,257,642)	-
2015 ලාභාංශ					(137,093,693)	(137,093,693)
<b>ස්කන්ධ ප්‍රාග්ධනය තුළ සෘජුව හඳුනා ගැනෙන කොටස් හිමිකරුවන් සමඟ ගනුදෙනු</b>	-	32,064,411	32,064,411	128,257,642	(329,480,157)	(137,093,693)
<b>2016 දෙසැම්බර් 31 දිනට ශේෂය</b>	1,370,936,931	599,455,675	453,846,003	2,586,422,452	988,284,444	5,998,945,505

බැංකුවේ මූල්‍ය ප්‍රකාශයන්හි අංගයක් වන්නා වූ මෙහි පිටු අංක 91 සිට 140 දක්වා සඳහන් අදාළ සටහන් සමඟ මූල්‍ය ප්‍රකාශ කියවිය යුතුය. විගණකාධිපතිගේ වාර්තාව පිටු අංක 84 හි දැක් වේ.



## ස්කන්ධ ප්‍රාග්ධනයේ වෙනස්කම් පිළිබඳ ප්‍රකාශය

### සටහන (අ)

#### සාමූහික හානිකරණ ප්‍රතිපාදන ප්‍රතිප්‍රකාශය

පෙර වර්ෂවල දී (2014 හා 2015) ණය හා අයවිය යුතු මුදල් පිළිබඳ සාමූහික හානිකරණය ඇස්තමේන්තු කිරීමේ දී යොදාගනු ලැබූ දත්ත එක් වර්ෂයකට අදාළ දත්තවලට පමණක් සීමා විය. එබැවින්, මෙම වර්ෂය තුළ බැංකුව විසින් පෙර වර්ෂ තුනකට අදාළ දත්ත භාවිතකොට පෙර වර්ෂයේ සාමූහික හානිකරණතාව ඇස්තමේන්තු කරන ලදී.

මීට පෙර වාර්තාකර තිබූ ණය හා අයවිය යුතු මුදල් සඳහා හානිකරණතා ප්‍රතිපාදන පිළිබඳ අවප්‍රකාශයක් හඳුනාගනු ලැබූ අතර, ඒ අනුව, පෙර වර්ෂයේ ශේෂ පහතින් දක්වා ඇති පරිදි වේ:

#### පෙර වාර්තා කළ ස්කන්ධ මත බලපෑම

	රුදවාගත් ඉපයීම් රු.
පෙර වාර්තා කළ පරිදි 2014 දෙසැම්බර් 31 දිනට ශේෂය	872,318,223
සාමූහික හානිකරණය හේතුවෙන් වූ බලපෑම වෙනුවෙන් ගැලපීම	(348,968,472)
හඳුනාගත් සාමූහික හානිකරණය මත ආදායම් බදු ප්‍රතිවර්තනය වෙනුවෙන් ගැලපීම	97,704,643
මූල්‍ය සේවා මත NBT සහ VAT බදු සඳහා ගැලපීම	3,598,494
2015 ජනවාරි 01 දිනට ප්‍රතිප්‍රකාශිත ශේෂය	624,652,888
<b>2015 වර්ෂයේ ලාභය මත බලපෑම</b>	
පෙර ප්‍රකාශ කළ පරිදි 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ ලාභය	882,459,469
සාමූහික හානිකරණ ගාස්තු හේතුවෙන් වූ බලපෑම	(478,730,750)
හඳුනාගත් සාමූහික හානිකරණය මත ආදායම් බදු ප්‍රතිවර්තනයේ බලපෑම	134,044,610
මූල්‍ය සේවා මත NBT සහ VAT බදු සඳහා වූ බලපෑම	(8,621,592)
2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ ප්‍රතිප්‍රකාශිත ලාභය	529,151,737

# මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන්

## 1. ආයතනික තොරතුරු

### 1.1 පොදු

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ඉතිහාසය, ප්‍රාදේශීය සංවර්ධන ග්‍රාමීය බැංකු වර්ගීකරණය යටතේ දිස්ත්‍රික්ක මට්ටමින් බැංකු ස්ථාපිත කරන ලද 1985 වර්ෂය තරම් ඈතට දිවයයි. පසුව, 1997 වර්ෂයේ දී එවැනි ප්‍රාදේශීය සංවර්ධන බැංකු දාහතක් ඒකාබද්ධ කොට, පළාත් මට්ටමේ බැංකු හයක් පිහිටුවන ලද අතර එම බැංකු රජරට, රුහුණු, වයඹ, උතුරු, කඳුරට හා සබරගමුව සංවර්ධන බැංකු වශයෙන් ක්‍රියාත්මක විය. 2010 මැයි මාසයේ දී, මෙකී බැංකු හය ඒකාබද්ධ කොට ජාතික මට්ටමේ බැංකුවක් නිර්මාණය කරන ලද අතර එම බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යනුවෙන් නම් කරන ලදී. 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පනත යටතේ ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස මෙම බැංකුව ස්ථාපිත කරන ලද අතර බැංකුවේ ලියාපදිංචි කාර්යාලය කැලණිය, වෙදමුල්ල, නුවර පාරේ අංක 933 දරණ ස්ථානයේ පිහිටුවා ඇත.

2016 දෙසැම්බර් 31 දිනට බැංකුවේ ස්ථීර, පුනුණුවන හා කොන්ත්‍රාත් සේවක සංඛ්‍යාව 3,396 ක් විය. (2015 දෙසැම්බර් 31 දිනට එම සංඛ්‍යාව 3,052 ක් විය.)

### 1.2 ප්‍රමුඛ ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් ස්වභාවය

බැංකුවේ ප්‍රමුඛ ක්‍රියාකාරකම් වන්නේ කෘෂිකර්මය, කර්මාන්ත, වෙළඳ, වාණිජ, පශුසම්පත් හා ධීවර කටයුතු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමත්, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සඳහා මූල්‍ය සහාය ලබාදීම මගින් ප්‍රධාන වශයෙන් කාන්තාවන් සවිබල ගැන්වීමත් තුළින් ශ්‍රී ලංකාවේ සමස්ත සංවර්ධනය උදෙසා පහසුකම් සැලසීමයි.

සමාලෝචිත මුදල් වර්ෂය තුළ බැංකුවේ ප්‍රමුඛ ක්‍රියාකාරකම්වල ස්වභාවයෙහි කැපීපෙනෙන වෙනස්කමක් සිදු නොවීය.

### 1.3 මූල්‍ය ප්‍රකාශ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පනතේ හා එහි සංශෝධන පනත්වල විධිවිධාන, 1988 අංක 30 දරණ බැංකු පනතේ හා එහි සංශෝධන පනත්වල විධිවිධාන සහ ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිති ප්‍රකාර බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ සහ ඉදිරිපත් කිරීමේ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ.

### 1.4 අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මූල්‍ය ප්‍රකාශ අනුමත කිරීම

2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන බැංකුවේ මූල්‍ය ප්‍රකාශ ප්‍රකාශයට පත් කිරීම 2017 මැයි මස 04 දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

## 2. ගණකාධිකරණ ප්‍රතිපත්ති

### 2.1 සැකසීමේ පදනම

පහත සඳහන් වැදගත් අයිතමයන් දෙක හැර සෙසු මූල්‍ය ප්‍රකාශ ඓතිහාසික පිරිවැය පදනම මත සකස් කරනු ලැබ ඇත:

- වටිම කළ නිශ්චිත ප්‍රතිලාභ බැඳියාව පිළිබඳ ආධීනතාව ආයුගණක අගය මත ගණනයකර, වත්මන් වටිම කළ නිශ්චිත ප්‍රතිලාභ බැඳියාව වශයෙන් හඳුනාගනු ලැබ ඇත.
- වෙළඳාම සඳහා රඳවාගනු ලැබූ මූල්‍ය වත්කම් සාධාරණ අගය මත ගණනය කරනු ලැබේ.

#### 2.1.1 අනුකූලතා ප්‍රකාශය

2016 දෙසැම්බර් 31 දිනට සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් නියමකර ඇති ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතීන්ට අනුකූලව ද, 1988 අංක 30 දරණ බැංකු පනතේ හා එහි සංශෝධන පනත්වල නියමයන්ට හා 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පනතේ හා එහි සංශෝධන පනත්වල නියමයන්ට අනුකූලව ද, සකස් කරනු ලැබ ඇත. මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම ද 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පනතේ හා එහි සංශෝධන පනත්වල නියමයන්ට අනුකූලව සිදු කරනු ලැබ ඇත.

#### 2.1.2 ශ්‍රිතයාත්මක හා ඉදිරිපත් කෙරෙන ව්‍යවහාර මුදල්

බැංකුවේ මූල්‍ය ප්‍රකාශ ශ්‍රී ලංකා රුපියල් වලින් ඉදිරිපත් කරනු ලබන අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන ආර්ථික පසුබිම තුළ ව්‍යවහාරවන මුදල් ඒකකය එය වේ. අන්‍යාකාරයෙන් දක්වා ඇති අවස්ථාවන්හි දී හැර ශ්‍රී ලංකා රුපියල්වලින් දක්වා ඇති මූල්‍ය තොරතුරු ආසන්නතම රුපියලට වටසා ඇත.

#### 2.1.3 මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම

බැංකුව විසින් ඉදිරිපත් කරන මෙම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ එක් එක් අයිතමයන් ඒවායේ ස්වභාවය අනුව වර්ගකර, ඒවායේ සාපේක්ෂ ද්‍රවශීලතාව හා පූර්ණත්ව රටාව නිරූපණය වන අනුපිළිවෙලකින් සකසා ඇත. මූල්‍ය ප්‍රකාශවලට බලපෑමක් සිදුකෙරෙන උද්ධමනාත්මක සාධකයන් සම්බන්ධයෙන් කිසිදු ගැලපීමක් සිදුකර නොමැත. වාර්තා කරන දිනෙන් මාස 12 ක් ඇතුළත (ජංගම) සහ වාර්තා කරන දිනෙන් මාස 12 කට වැඩි කාලයකට පසුව (ජංගම නොවන) ආපසු අයකර ගැනීම් හෝ පියවීම් පිළිබඳ විශ්ලේෂණයක් 46 වන සටහනෙහි දක්වා ඇත.

#### 2.1.4 ප්‍රමාණවත් බව හා වේක්‍යය

ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිති 01 - 'මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම', ට අනුකූලව, සමාන ආකාරයේ ප්‍රමාණාත්මක අයිතමයන් ඇතුළත් එක් එක් පන්තිය මූල්‍ය ප්‍රකාශයේ වෙන වෙනම දක්වා ඇති අතර අසමාන ආකාරයේ හෝ ක්‍රියාකාරීත්වයේ අයිතමයන් ද ඒවා වැදගත් වන්නේ නම්, වෙන වෙනම දක්වා ඇත.

## මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන්

මූල්‍ය වත්කම් හා මූල්‍ය බැරකම් හිලවිකර ඇති අතර ශුද්ධ අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වාර්තාකර ඇත්තේ, හඳුනාගත් ප්‍රමාණයන් හිලවි කිරීමට නෛතිකව බලාත්මක කළ හැකි ගිණිකමක් ඇත්නම් සහ ශුද්ධ පදනම මත තිරවුල් කිරීමට හෝ එක්වර වත්කම් තිරවුල්කොට, බැරකම් පියවීමට අපේක්ෂා කරන්නේ නම් පමණි. ගණකාධිකරණ ප්‍රමිත කවරක් හෝ මගින් නියමකර ඇත්නම් හෝ අවසර දී ඇත්නම් සහ ගණකාධිකරණ ප්‍රතිපත්ති තුළ නිශ්චිතව අණාවරණය කර ඇත්නම් මිස ආදායම් ප්‍රකාශවල ආදායම් හා වියදම් හිලවිකර නොමැත.

### 2.1.5 තුලනාත්මක තොරතුරු

වත්මන් වර්ෂයේ අපේක්ෂාවන්ට අනුකූලවන පරිදි අවශ්‍ය සියලු තැන් හි තුලනාත්මක තොරතුරු ප්‍රතිවර්ගීකරණය කර ඇත.

### 2.1.6 මුදල් ප්‍රවාහ ප්‍රකාශය

ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිති 07 – ‘මුදල් ප්‍රවාහ ප්‍රකාශය’ ට අනුව වකු ක්‍රමවේදය භාවිත කරමින් මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කරනු ලැබ ඇත. මුදල් හා මුදල් සමාන වත්කම්වලට අතේ ඇති මුදල්, නියමිත මුදල් ප්‍රමාණයන්ට සැනෙකින් පරිවර්තනය කළ හැකි එහෙත් වටිනාකම් නොසැලකිය හැකි අගයකින් වෙනස් වීමේ අවදානම සහිත කෙටි කාලීන, අධි ද්‍රවශීල ආයෝජන ඇතුළත් වේ.

මුදල් හා මුදල් සමාන වත්කම් පිළිබඳ තොරතුරු මූල්‍ය ප්‍රකාශවල 17 සහ 19 වන සටහන්වල දක්වා ඇත.

මුදල් හා මුදල් සමාන වත්කම් තුළ අතේ ඇති මුදල්, බැංකු තැන්පතු ශේෂ, ඒකපක්ෂ මුදල් හා කෙටි දැන්වීම් මත ශුද්ධ අවාසිදායක ශේෂ අඩංගු වේ.

## 2.2 සැලකිය යුතු ගිණුම්කරණ තීරණ, ඇස්තමේන්තු සහ උපකල්පන

ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශ සකස්කිරීමේ දී ගණකාධිකරණ ප්‍රතිපත්ති අදාළ කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම වාර්තාකළ වත්කම්, බැරකම්, ආදායම් හා වියදම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් යම් බලපෑම් සිදුවන ආකාරයේ තීරණ ගැනීමටත්, ඇස්තමේන්තු සකස් කිරීමටත්, උපකල්පනවලට එළඹීමටත් කළමනාකාරිත්වයට සිදු වේ. එබැවින් තත්‍ය අගයන් ඇස්තමේන්තු අගයට වඩා වෙනස් විය හැකිය.

ඇස්තමේන්තු සහ ඊට පාදකවන උපකල්පන අඛණ්ඩව සමාලෝචනයට ලක් කරන අතර, අදාළ ඇස්තමේන්තුව ප්‍රතිශෝධනය කෙරෙන කාල පරිච්ඡේදය තුළ දී සහ එහි බලපෑමට ලක්වන කවර හෝ ඉදිරි කාල පරිච්ඡේද තුළ ගිණුම්කරණ ඇස්තමේන්තු ප්‍රතිශෝධනය හඳුනාගනු ලැබේ.

බැංකුවේ මූල්‍ය ප්‍රකාශ මගින් හඳුනාගනු ලැබ ඇති මුදල් ප්‍රමාණයන් මත සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ලබන ගණකාධිකරණ ප්‍රතිපත්ති අදාළකර ගැනීමේ දී අදාළවන අවිනිශ්චිතතාව හා තාර්කික තීරණ ගැනීම ආදී ඇස්තමේන්තු සකස් කිරීමේ වඩාත් වැදගත් වන අංශ පහත දක්වා ඇත.

### 2.2.1 අඛණ්ඩ පැවැත්ම

අඛණ්ඩ පැවැත්මක් සහිත බැංකුවක් ලෙස බැංකුවේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට බැංකුව සතු හැකියාව එහි කළමනාකාරිත්වය විසින් ඇගයීමට ලක්කරනු ලැබ ඇති අතර, පෙනෙන අනාගතය තුළ සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගැනීමට ප්‍රමාණවත් සම්පත් බැංකුව සතුවන බවට කළමනාකාරිත්වය සෑහීමට පත්ව සිටී. තවද, අඛණ්ඩ පැවැත්මක් සහිත බැංකුවක් ලෙස බැංකුවේ ස්ථාවරත්වය පිළිබඳව සැලකිය යුතු සැකයක් මතු වීමට ප්‍රමාණවත් අවිනිශ්චිතතාවක් කිසිවක් පිළිබඳව කළමනාකාරිත්වය දැනුවත් වී නොමැත. එබැවින්, අඛණ්ඩ පැවැත්ම යන පදනම මත මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම තවදුරටත් සිදු කෙරෙනු ඇත.

### 2.2.2 ණය හා අත්තිකාරම් මත හානිකරණ අලාභය

හානිකරණය උදෙසා වෙන වෙනම ඇගයීමට ලක් කෙරෙන මූල්‍ය වත්කම්වලට හානිකරණය සඳහා වන සමස්ත ප්‍රතිභාගය අඩංගු කේවල සංරචකය අදාළ වන අතර ලැබේ යයි අපේක්ෂිත මුදල් ප්‍රවාහවල වත්මන් වටිනාකම් පිළිබඳ කළමනාකාරිත්වයේ හොඳම ඇස්තමේන්තුව මත පදනම් වී ඇත. මෙම මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමේ දී ණයගැතියාගේ මූල්‍ය තත්ත්වය සහ ඊට අදාළ කවර හෝ ඇපයක ශුද්ධ උපලභ්‍ය අගය පිළිබඳව කළමනාකාරිත්වය විසින් විනිශ්චය කරනු ලැබේ. එක් එක් හානිකරණ වත්කම එහි කුලභව මත තක්සේරු කරනු ලබන අතර කාර්ය ක්‍රමෝපාය සහ ආපසු අයකරගත හැකි යයි සලකනු ලබන මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව ණය අවදානම් ශ්‍රිතය මගින් වෙන් වෙන් වශයෙන් අනුමත කරනු ලැබේ.

අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය පරිදි බැංකුවේ රු. මිලියන 2 ට වැඩි සැලකිය යුතු ණය හා අත්තිකාරම් පිළිබඳව 2016 දෙසැම්බර් 31 දිනෙන් ආරම්භවන එක් එක් වාර්තා කරන දිනකදීම බැංකුව විසින් වෙන් වෙන් වශයෙන් සමාලෝචනය කර, යම් හානිකරණ අලාභයක් ලාභ හෝ අලාභ ප්‍රකාශයේ වාර්තා කළ යුතු ද යන්න තක්සේරු කරනු ලැබේ. මෙම ඇස්තමේන්තු සාධක ගණනාවක් පිළිබඳ උපකල්පන මත පදනම් වන අතර ඒ පිළිබඳ තත්‍ය ප්‍රතිඵල වෙනස්වන සුළු වන සේම එමගින් වෙන් කරන ලද හානිකරණ ප්‍රතිභාගය සම්බන්ධයෙන් ඉදිරියේ දී වෙනස්කම් සිදු කිරීමට ද සිදුවනු ඇත.

රු. මිලියන 2 ට වැඩි සියලුම ණය හා අත්තිකාරම් වෙන් වෙන් වශයෙන් තක්සේරු කර ඇති අතර හානිකරණ නොවන බවට හඳුනාගෙන ඇත. වෙන් වෙන් වශයෙන් වැදගත් වන සියලුම ණය හා අත්තිකාරම් පසුව සාමූහිකව තක්සේරු කරනු ලැබේ. වෙන් වෙන් වශයෙන් වැදගත් වන්නේ යයි හඳුනා නොගත් සම ආකාර ණය වර්ග සඳහා සමස්ත ප්‍රතිභාග සාමූහික සංරචකයක් ස්ථාපිත කරනු ලැබේ.

සාමූහිකව තක්සේරුව සඳහා ණය ගොනුවේ දත්ත (හිඟ මුදල් ප්‍රමාණය, ණය වර්ගය, ආදිය) සහ අවදානම් සංකේතදණයේ බලපෑම හා ආර්ථික දත්ත පිළිබඳ විනිශ්චයන් උපයෝගී කර ගනු ලැබේ.

ඓතිහාසික අලාභ ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා බැංකුව ඉදිරි ප්‍රවාහ අනුපාතික ක්‍රමවේදය භාවිත කරයි. මෙම ක්‍රමවේදය තුළ අලාභය ඇස්තමේන්තු කිරීමට ණය පැහැර හැරීම පිළිබඳ ඓතිහාසික දත්ත සංඛ්‍යාන විශ්ලේෂණයට ලක් කිරීම සිදුවේ. ඓතිහාසික තොරතුරු මත සිදු කරනු ලබන අලාභ තක්සේරුව ආර්ථික තත්ත්වයන් හා වාර්තා කරන දිනයේ දී මිශ්‍ර නිෂ්පාදනය පිළිබඳ වන ආකාරයට යෝග්‍ය පරිදි ගලපනු ලබන බව තහවුරු කිරීම පිණිස කළමනාකාරිත්වය විසින් නිවැරදි විනිශ්චයන් සිදු කරනු ලැබේ. අදාළ හර ශේෂය පියවීම පැහැර හරින ක්‍රෙඩිට් කාඩ්පත් නිමයන්ගේ අනුපාතික හා අලාභ අනුපාතික නිරන්තරයෙන් තර්ජන අලාභ ප්‍රත්‍යක්ෂය සමග සැසඳීම සිදු කෙරේ.

ණය හා අත්තිකාරම් මත හානිකරණය අලාභය පිළිබඳ වැඩි විස්තර 21 වන සටහනෙහි දක්වා ඇත.

**2.2.3 බදුකරණය**

බැංකුව ආදායම් බද්දට යටත් වන බැවින් බදු නීතිවල අදාළත්වය පිළිබඳ අර්ථනිරූපණය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශ සකස් කරනු ලබන අවස්ථාවේ දී වත්මන්, විලම්බිත හා වෙනත් බදු සඳහා වෙන්කළ යුතු මුළු ප්‍රතිපාදන ප්‍රමාණය නිශ්චය කිරීමට සිදු වේ.

පුළුල් පරාසයක විනිදනු ව්‍යාපාරික සබඳතා සහ වත්මන් කොන්ත්‍රාත් ගිවිසුම්වල පවතින සංකීර්ණතාව හා දිගුකාලීන ස්වභාවය යන කරුණු මත තර්ජන ප්‍රතිඵල හා සකසනු ලබන ඇස්තමේන්තු අතර වෙනස්කම් මතු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස 13 වන හා 24 වන සටහන්වල සඳහන් මූල්‍ය ප්‍රකාශයන්හි මුළු වාර්තා කර ඇති බදු ආදායම හා වියදම, සහ විලම්බිත බදු ප්‍රමාණවලට ගැලපීම සිදු කිරීමට සිදුවේ.

අදාළ බදු අලාභ පියවා ගනු ලැබිය හැකි බදු අයකළ හැකි ලාභ අනාගතයේ පැවතීමේ සම්භාවිතාව වේ ප්‍රමාණයට බදු අලාභ සම්බන්ධයෙන් විලම්බිත බදු වත්කම් හඳුනාගනු ලැබේ. මනා ලෙස කාලය සැලසුම් කිරීම හා අනාගතයේ පැවතිය හැකි බදු අයකළ හැකි ලාභ මට්ටම සහ අනාගත බදු සැලසුම්කරණ උපායමාර්ග මත පදනම්ව පිළිගනු ලැබිය හැකි විලම්බිත බදු වත්කම් ප්‍රමාණය නිශ්චය කිරීමට නිවැරදි විනිශ්චයක් අවශ්‍ය වේ.

**2.2.4 නිශ්චිත ප්‍රතිලාභ සැලසුම්**

නිශ්චිත ප්‍රතිලාභ සැලසුම්වල පිරිවැය සහ ඒවායේ වත්මන් බැඳීම් ආයුග ණක තක්සේරු කිරීම උපයෝගී කර ගනිමින් නිශ්චය කරනු ලැබේ. ආයුගණක තක්සේරු කිරීමේ දී වට්ටම් අනුපාතික, වත්කම් මත අපේක්ෂිත ප්‍රතිලාභ, අනාගත වැටුප් වැඩිවීම්, මරණ අනුපාතිකය හා අනාගත විශ්‍රාම වැටුප් වැඩිවීම් ආදිය පිළිබඳ උපකල්පනය ප්‍රයෝජනයට ගැනේ. මෙම සැලසුම්වල දිගු කාලීන ස්වභාවය හේතුවෙන්, එකී ඇස්තමේන්තු කැපී පෙනෙන අවිනිශ්චිතතාවන්ට පාත්‍ර වේ. එකී සියලුම උපකල්පන එක් එක් වාර්තා කරන දිනයේ දී සමාලෝචනයට ලක් කෙරේ.

යෝග්‍ය වට්ටම් අනුපාතිකය තීරණය කිරීමේ දී, නිශ්චිත ප්‍රතිලාභ බැඳියා අපේක්ෂිත කාලපරිච්ඡේදයට අනුරූපී බහිර්නිවේදන කල්පිරීමක් සහිත ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් පොළී අනුපාතික කළමනාකාරිත්වය විසින් සැලකිල්ලට ගනු ලැබේ.

මරණ අනුපාතිකය ප්‍රසිද්ධියට පත්කර ඇති මර්ත්‍යතා වගු පදනම් කර ගනිමින් මර්ත්‍යතා අනුපාතිකය සකස්කර ඇත. ඉදිරි වැටුප් වර්ධක හා විශ්‍රාම වැටුප් වර්ධක, අපේක්ෂිත අනාගත උද්ධමන අනුපාතික සහ බැංකුවේ අපේක්ෂිත ඉදිරි වැටුප් වර්ධක අනුපාතික මත පදනම් වේ.

**2.2.5 දේපල හා උපකරණවල වළදායී ජීව කාලය**

බැංකුව විසින් සිය වත්කම්වල අවශේෂ වටිනාකම, වළදායී ජීව කාලය හා ශාසකීර්මේ ක්‍රමවේදය සෑම වාර්තා කරන දිනකදීම සමාලෝචනය කරනු ලබන අතර මෙම අගයන්, අනුපාතික, ක්‍රමවේද තක්සේරු කිරීමේ දී කළමනාකාරිත්වය විසින් විනිශ්චය කිරීම සුදුසුකරනු ලබන බැවින් ඒවා අවිනිශ්චිතතාවන්ට යටත් වේ.

**2.2.6 බැඳීම් සහ අවිනිශ්චිතතා**

සියලු හඳුනාගත් බැරකම් නිශ්චය කිරීම සඳහා සෑම සුසංජානන අවදානමක්ම සැලකිල්ලට ගනු ලැබේ. අවිනිශ්චිත බැරකම් යනු එහි ආර්ථික ප්‍රතිලාභ පැවරීම සිදුවිය නොහැකි හෝ විශ්වසනීය ආකාරයෙන් මැනිය නොහැකි අවිනිශ්චිත අනාගත සිදුවීම් හෝ වත්මන් බැඳීම් පමණක් මගින් පැවැත්ම සනාථ කෙරෙන ඉදිරියේ දී ඇතිවිය හැකි බැඳීම් වේ. අවිනිශ්චිත බැරකම් මූල්‍ය ප්‍රකාශවල හඳුනාගනු ලැබ නොමැති නමුත් එවැනි බැරකම් උද්ගතවීම බොහෝ කලකට පසු සිදුවිය හැකි නම් මිස ඒවා පිළිබඳව අනාවරණය කරනු ලැබ තිබේ.

**2.2.7 මූල්‍ය සාධනපත්‍රවල සාධාරණ වටිනාකම**

මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සඳහන් මූල්‍ය වත්කම්වල හා මූල්‍ය බැරකම්වල සාධාරණ වටිනාකම සක්‍රීය වෙළඳපොළ තුළින් ලබාගත නොහැකි බැවින්, ගණිතමය ආදර්ශ භාවිත කිරීම ඇතුළු විවිධ තක්සේරු ක්‍රමවේදයන් එම වටිනාකම් නිශ්චය කිරීම සඳහා උපයෝගීකර ගැනේ. හැකි සෑම විටම මෙකී ආදර්ශයන්හි යෙදවුම් නිරීක්ෂණය කරනු ලැබිය හැකි වෙළඳපොළවල් තුළින් ලබා ගන්නා අතර, එවැනි දත්ත ලබාගත නොහැකි නම්, සාධාරණ වටිනාකම් තීරණය කිරීමට විනිශ්චය කිරීම යම් පමණකට යොදාගනු ලබන අතර එමගින් නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම් භාවිත කිරීමෙන් ඇතිවිය හැකි බලපෑම අවම කරගත හැකි වේ.



**3. විශේෂිත ගණකාධිකරණ ප්‍රතිපත්ති පිළිබඳ සංකීර්ණ වාර්තාව**

මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ දී බැංකුව විසින් අදාළ කරගනු ලබන විශේෂිත ගණකාධිකරණ ප්‍රතිපත්ති පහත දක්වා ඇත. එසේ දක්වා ඇති ගණකාධිකරණ ප්‍රතිපත්ති බැංකුවේ මෙම මූල්‍ය ප්‍රකාශ මගින් ඉදිරිපත්කර ඇති සියලුම කාලපරිච්ඡේදයන් සම්බන්ධයෙන් අන්‍යාකාරයකින් දක්වා ඇත්තේ නම් මිස, නිත්‍ය වශයෙන් අදාළ කරගෙන ඇත.

**3.1 මූල්‍ය සාධනපත්‍ර – මූලික හඳුනාගැනීම සහ ඇගයීම**

**3.1.1 මූලික හඳුනාගැනීම**

ගනුදෙනු සිදු වූ දින එනම් අදාළ සාධනපත්‍රයේ ගිවිසුම්ගත විධිවිධානවල පාර්ශ්වකරුවකු බවට බැංකුව පත් වූ දින සියලුම මූල්‍ය වත්කම් සහ බැරකම් මූලිකව හඳුනාගනු ලැබේ. වෙළඳපොළ තුළ නියාමනය මගින් හෝ සම්ප්‍රදාය මගින් පොදුවේ ස්ථාපිත වූ කාල රාමුව ඇතුළත ගෙනගොස් භාරදීමට නියමිත වූ මූල්‍ය වත්කම් පිළිබඳ සාමාන්‍ය වෙළඳ කටයුතු, මිලදී ගැනීම් හෝ විකිණීම් ඊට ඇතුළත් වේ.

**3.1.2 මූල්‍ය සාධනපත්‍ර වර්ගීකරණය සහ මූලික ඇගයීම**

මූලික හඳුනාගැනීමේ දී මූල්‍ය වත්කම්වල කාර්යය හා ලක්ෂණ මෙන්ම ඵලදායී වත්කම් අත්කර ගැනීමට කළමනාකාරිත්වයේ අපේක්ෂාව මත ඵල වත්කම් වර්ගීකරණය රඳා පවතී.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිති 39 – ‘මූල්‍ය සාධනපත්‍ර: පිළිගැනීම හා ඇගයීම’ අනුව මූල්‍ය වත්කම් හා මූල්‍ය බැරකම් සම්බන්ධයෙන් හැර මූල්‍ය සාධනපත්‍රවල සාධාරණ අගයට එම මූල්‍ය සාධනපත්‍රය අත්කර ගැනීමට හෝ නිකුත් කිරීමට සෘජුවම අදාළ වන ගනුදෙනු පිරිවැය එකතුකර සියලුම මූල්‍ය සාධනපත්‍ර මූලිකව ඇගයීම් කරනු ලැබේ. මූල්‍ය වත්කම් හා මූල්‍ය බැරකම්වලට අදාළ ලාභ හා අලාභ තුළින් සාධාරණ අගය මත ගනුදෙනු පිරිවැය සම්බන්ධයෙන් ආදායම් ප්‍රකාශ මාර්ගයෙන් කටයුතු කරනු ඇත.

**3.1.3 තදනත්තර මූල්‍ය වත්කම් තක්සේරුව**

තදනත්තර මූල්‍ය වත්කම් තක්සේරුව එම වත්කම්වල වර්ගීකරණය මත රඳා පවතී.

**3.1.3.1 වෙළඳාම සඳහා රඳවා ඇති මූල්‍ය වත්කම්**

වෙළඳාම සඳහා රඳවා ඇති මූල්‍ය වත්කම් ඒවායේ සාධාරණ වටිනාකමින් මූල්‍ය තත්ත්ව වාර්තාවේ සඳහන්කර ඇත. සාධාරණ වටිනාකමේ විචල්‍යයන් ‘ශුද්ධ වෙළඳ ආදායම’ තුළ හඳුනාගනු ලැබේ. ලාභාංශ ආදායම හෝ විසඳුම ගිවිසුමේ නියමයන්ට අනුව හෝ ගෙවීම් කිරීමට අයිතිය තහවුරු කළ පසු ‘ශුද්ධ වෙළඳ ආදායම’ තුළ වාර්තා කරනු ඇත.

**3.1.3.2 කල් පිරෙන තෙක් තබන මූල්‍ය ආයෝජන**

කල් පිරෙන තෙක් තබන මූල්‍ය ආයෝජන යනු ස්ථාවර හෝ නිශ්චය කළ හැකි ගෙවීම් සහ ස්ථාවර කල්පිරීම් සහිත ද්විතියික නොවන මූල්‍ය වත්කම් වන අතර ඒවා කල් පිරෙන තෙක් තබා ගැනීමට අපේක්ෂාව හා හැකියාව බැංකුව සතුව පවතී. මූලික පිළිගැනීමට තදනත්තරව, කල් පිරෙන තෙක් තබන මූල්‍ය ආයෝජන සඵල පොළී අනුපාතය (EIR) භාවිත කරමින් භාහිරකරණ ප්‍රතිපාදන අඩුකොට ක්‍රමක්ෂය පිරිවැය මත තක්සේරු කරනු ලැබේ. ක්‍රමක්ෂය පිරිවැය ගණනය කිරීමේදී අත්කර ගැනීම් මත කවර හෝ වටිටම් හෝ රක්ෂණ වාරික හා සඵල පොළී අනුපාතයේ අනුකූල අංගයක් වන ගාස්තු ආදිය සැලකිල්ලට ගනු ලැබේ. ක්‍රමක්ෂයකිරීම් ආදායම් ප්‍රකාශයේ පොළී ආදායම් යටතේ ඇතුළත්කර ඇත.

කල් පිරෙන තෙක් තබන මූල්‍ය ආයෝජනවල සැලකියයුතු ප්‍රමාණයක් කල් පිරීමට ප්‍රථමයෙන් විකිණීමට හෝ ප්‍රතිවර්ගීකරණය කිරීමට බැංකුව කටයුතු කරනු ලැබුවේ නම්, (ඇතැම් නිශ්චිත අවස්ථාගත තත්ත්වයන් යටතේ හැර), කල් පිරෙන තෙක් තබන මූල්‍ය ආයෝජන සමස්තයම වන අතර, විකිණීමට තබා ඇති සේ ප්‍රතිවර්ගීකරණය කළ යුතු විය. තවද, ඉදිරි වර්ෂ දෙක ඇතුළත කල් පිරෙන තෙක් තබා ඇති කවර හෝ මූල්‍ය වත්කමක් වර්ගීකරණය කිරීම බැංකුවට තහනම් කරනු ලැබෙනු ඇත.

**3.1.3.3 ගනුදෙනුකරුවන්ට සහ බැංකුවලට අයවිය යුතු හා ණය**

ගනුදෙනුකරුවන්ට සහ බැංකුවලට අයවිය යුතු හා ණය යනු සක්‍රීය කොටස් වෙළඳපොළ තුළ අලෙවිය සඳහා ඉදිරිපත් කරනු නොලබන, වහාම හෝ නොදැර දිනක දී විකිණීමට බැංකුව අපේක්ෂා නොකරන ස්ථාවර හෝ නිශ්චය කළ හැකි ගෙවීම් සහ ස්ථාවර කල්පිරීම් සහිත ද්විතියික නොවන මූල්‍ය වත්කම් වේ.

මූලික තක්සේරුවෙන් අනතුරුව, ‘බැංකුවලට අයවිය යුතු හා ණය’ සහ ‘ගනුදෙනුකරුවන්ට අයවිය යුතු හා ණය’ මුදල් ප්‍රමාණ තදනත්තරව සඵල පොළී අනුපාතය (EIR) භාවිත කරමින් භාහිරකරණ ප්‍රතිපාදන අඩුකොට ක්‍රමක්ෂය පිරිවැය මත තක්සේරු කරනු ලැබේ. ක්‍රමක්ෂය පිරිවැය ගණනය කිරීමේ දී අත්කරගැනීම් මත කවර හෝ වටිටම් හෝ රක්ෂණ වාරික හා සඵල පොළී අනුපාතයේ අනුකූල අංගයක් වන ගාස්තු හා පිරිවැය ආදිය සැලකිල්ලට ගනු ලැබේ. ක්‍රමක්ෂය කිරීම් ආදායම් ප්‍රකාශයේ පොළී ආදායම් යටතේ ඇතුළත් කර ඇත. භාහිරකරණ අලාභ ආදායම් ප්‍රකාශයේ ‘අයවිය යුතු හා ණය මත අවකරණ ගාස්තු, ප්‍රතිවර්තන’ යටතේ දක්වා ඇත.

**3.1.4 ද්විතියික නොවන මූල්‍ය බැරකම්**

අනෙකුත් බැරකම් සාධාරණ වටිනාකම මත ගනුදෙනුවලට සෘජුවම අදාළ වන කවර හෝ පිරිවැයක් වේ නම් එය අඩුකොට මූලිකව තක්සේරු කරනු ලැබේ.



**3.1.4.1 ණය නිකතුව හා වෙනත් ණයට ගත් අරමුදල්**

ලාභ හා අලාභ මගින් සාධාරණ වටිනාමකට නාමෝද්දේශනය කරනු නොලැබූ බැංකුව විසින් නිකත් කරනු ලැබූ මූල්‍ය සාධනපත්‍ර යනු මුදල් හෝ වෙළඳාම සඳහා තබා ඇති මූල්‍ය වත්කම් යටතේ බැරකම් වශයෙන් වර්ගීකරණය කර ඇති වෙනත් මූල්‍ය වත්කම් මගින් ගෙවීම් කළ යුතු ගිවිසුම්ගත පාර්ශ්වය සතු ස්ථාවර ගිණිකාර කොටස් සංඛ්‍යාවක් වෙනුවෙන් ස්ථාවර මුදල් ප්‍රමාණයක් හෝ වෙනත් මූල්‍ය වත්කම් ප්‍රමාණයක් තුළමාරු කිරීමකින් හැර වෙනත් ආකාරයකින් ගිවිසුම්ගත පාර්ශ්වයට ඇති බැඳීම් පරිපූර්ණය කිරීමට බැංකුව විසින් යොදනු ලබන වැඩපිළිවෙලෙහි ප්‍රතිඵලයකි. මූලික තක්සේරුවෙන් අනතුරුව, නිකත්කළ ණය හා වෙනත් ණය ගැනීම සඳහා පොලී අනුපාතය (EIR) භාවිත කරමින් ක්‍රමයෙන් පිරිවැය මත තක්සේරු කරනු ලැබේ. ක්‍රමයෙන් පිරිවැය ගණනය කිරීමේ දී නිකතුව හා සම්බන්ධ කවර හෝ වර්ගීකරණය වාර්තා හෝ සඵල පොලී අනුපාතයේ අනුකූල අංගයක් වන ගාස්තු හා පිරිවැය ආදිය සැලකිල්ලට ගනු ලැබේ.

**3.1.5 මූල්‍ය වත්කම් ප්‍රතිවර්ගීකරණය**

අතැම් අවස්ථාගත තත්ත්වයන් යටතේ වෙළඳාම සඳහා රඳවා ඇති වර්ගීකරණයට අයත් ද්විතියික නොවන මූල්‍ය වත්කම්, ණය හා අයවිය යුතු හෝ කල් පිරෙන තෙක් රඳවා ඇති යන වර්ගීකරණයන්ට ප්‍රතිවර්ගීකරණය කිරීමට බැංකුවට අවසර ලබා දී තිබුණි. මෙදින සිට අතැම් අවස්ථාගත තත්ත්වයන් යටතේම වෙළඳාම සඳහා ඇති වර්ගීකරණයට අයත් මූල්‍ය වත්කම් ණය හා අයවිය වර්ගීකරණයට ප්‍රතිවර්ගීකරණය කිරීමට ද බැංකුවට අවසර ගිම්ව තිබුණි.

ප්‍රතිවර්ගීකරණයන් එසේ ප්‍රතිවර්ගීකරණය කරනු ලබන දිනට සාධාරණ වටිනාකම මත වාර්තා කරනු ලබන අතර, ඒවා නව ක්‍රමයෙන් පිරිවැය බවට පත් වේ.

වෙළඳාම සඳහා ඇති වර්ගීකරණයෙන් ප්‍රතිවර්ගීකරණය කර ඇති යම් මූල්‍ය වත්කමක් සඳහා වන ස්කන්ධ ප්‍රාග්ධනය තුළ හඳුනාගනු ලැබූ කවර හෝ පූර්ව ලාභයක් හෝ අලාභයක් සම්බන්ධයෙන් සඵල පොලී අනුපාතය (EIR) භාවිත කරමින් අදාළ ආයෝජනයේ ඉතිරි පීට කාලයේ ලාභ හෝ අලාභ ක්‍රමක්ෂය කරනු ලැබේ. නව ක්‍රමක්ෂය පිරිවැය හා අපේක්ෂිත මූල්‍ය ප්‍රවාහය අතර ඇති කවර හෝ වෙනස්කමක් වේ නම් එයද සඵල පොලී අනුපාතය (EIR) භාවිත කරමින් අදාළ වත්කමේ ඉතිරි පීට කාලය තුළ ක්‍රමක්ෂය කරනු ලැබේ. එම වත්කම පසුව භාගිකරණය වූ ලෙස සලකනු ලබන්නේ නම්, එවිට ස්කන්ධ ප්‍රාග්ධනයේ සටහන් කළ මුදල ආදායම් ප්‍රකාශයේ යළි ගැලපීම් කරනු ඇත.

කළමනාකාරිත්වයේ ඡන්දය විමසීමෙන් පසුව එක් එක් සාධනපත්‍රය සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රතිවර්ගීකරණය පිළිබඳව තීරණය කරනු ලබන අතර, මූලික පිළිගැනීමෙන් අනතුරුව ලාභ හෝ අලාභ මගින් සාධාරණ වටිනාකම් වර්ගීකරණය තුළට කිසිදු මූල්‍ය වත්කමක් බැංකුව විසින් ප්‍රතිවර්ගීකරණය කරනු නොලැබේ.

**3.1.6 මූල්‍ය වත්කම් හා මූල්‍ය බැරකම් පිළිගැනීම අහෝසි කිරීම**

**3.1.6.1 මූල්‍ය වත්කම්**

පහත සඳහන් අවස්ථාවන්හි දී කවර හෝ මූල්‍ය වත්කමක් (හෝ අදාළ වන පරිදි, මූල්‍ය වත්කමක කොටසක් හෝ සමාන මූල්‍ය වත්කම් සමූහයක යම් කොටසක් හෝ පිළිගැනීම අහෝසි කරනු ලැබිය හැකිය:

- වත්කමක් මූල්‍ය ප්‍රවාහ ලබාගැනීමට ඇති ගිවිසුම්ගත අයිතිය ඉකුත් වීම; හෝ
- මූල්‍ය වත්කමේ ගිම්කමට අදාළ අවදානම් හා ප්‍රතිලාභ සියල්ල සැලකිය යුතු පරිදි පැවරීමක් සිදුවන ගනුදෙනුවක ගිවිසුම්ගත මූල්‍ය ප්‍රවාහ ලැබීමට ඇති අයිතියට අදාළ වේ නම්; හෝ
- ගිම්කමට අදාළ අවදානම් හා ප්‍රතිලාභ සියල්ල බැංකුව විසින් සැලකිය යුතු ලෙස පැවරීමක් හෝ රඳවාගැනීමක් නොකරන සහ මූල්‍ය වත්කමේ පාලනය බැංකුව විසින් රඳවාගනු නොලබන අවස්ථාවකදී.

යම් වත්කමකින් මූල්‍ය ප්‍රවාහ ලැබීමේ සිය අයිතිවාසිකම් බැංකුව විසින් පවරනු ලැබ ඇත්නම් හෝ කිසියම් ඉදිරි කාර්ය ගිවිසුමකට එළඹ ඇත්නම් හෝ වත්කමට අදාළ සියලු අවදානම් හා ප්‍රතිලාභ සැලකිය යුතු පරිදි පවරා හෝ රඳවාගෙන නොමැති නම් නැතහොත් වත්කමේ පාලනය පවරාදී නොමැති නම් එවැනි වත්කමකට අදාළව බැංකුව සතු සම්බන්ධතාව පවතිනතාක් කල් එම වත්කම පිළිගනු ලැබේ. එවැනි අවස්ථාවකදී ඒ හා බැඳුණු බැරකම ද බැංකුව විසින් පිළිගනු ලැබේ. බැංකුව රඳවාගත් අයිතිවාසිකම් හා බැඳීම් පිළිබිඹු වන ආකාරයෙන් එසේ පවරනු ලැබූ වත්කම හා ඒ හා බැඳුණු බැරකම තක්සේරු කරනු ලැබේ.

පවරනු ලැබූ වත්කමකට අදාළව බැංකුව සතු සම්බන්ධතාව වත්කම සම්බන්ධයෙන් වන ඇපයක ස්වභාවයේ එකක් නම් එහි මුල් ධාරණ අගයේ අවම වටිනාකමට සහ ආපසු ගෙවීමට බැංකුවට නියමවිය හැකි උපරිම ප්‍රතිෂ්ඨාවේ අගයට තක්සේරු කරනු ලැබේ.

**3.1.6.2 මූල්‍ය බැරකම්**

මූල්‍ය බැරකමක් කෙරෙහි වන ගිවිසුම්ගත බැඳීම් පියවීම හෝ අවලංගු කිරීම හෝ ඉකුත් වීම සිදුවූ විට එම මූල්‍ය බැරකම පිළිගැනීම ඉවත් කෙරේ. යම් පවත්නා මූල්‍ය බැරකමක් සැලකිය යුතු පරිදි වෙනස් වන්නාවූ කොන්දේසි මත එම ණය දෙන්නාගෙන්ම ලබාගන්නා වෙනත් මූල්‍ය බැරකමක් මගින් අනුප්‍රාප්ත කරනු ලබන්නේ නම්, හෝ පවත්නා මූල්‍ය බැරකමට අදාළ කොන්දේසි පසු අවස්ථාවක සංශෝධනය කරනු ලබන්නේ නම්, එවැනි තුළමාරුවක් හෝ සංශෝධනයක්ම මුල් බැරකම පිළිගැනීම අහෝසි කිරීමක් ලෙසත් නව බැරකමක් පිළිගැනීමක් ලෙසත් සලකනු ලැබේ .

මුල් මූල්‍ය බැරකමේ ධාරණ වටිනාකම සහ ගෙවන ලද ප්‍රතිෂ්ඨාව අතර වෙනස ලාභ හෝ අලාභ තුළ හඳුනාගනු ලැබේ.

## මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන්

### 3.1.7 මූල්‍ය වත්කම් හානිකරණය

බැංකුව විසින් එක් එක් වාර්තාකරන දිනකදීම යම් මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය වත්කම් සමූහයක් හානිකරණයට බඳුන්වී ඇති බවට කවර හෝ විෂයානුබද්ධ සාක්ෂි පවති ද යන්න තක්සේරු කරනු ලැබේ. යම් මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය වත්කම් සමූහයක් මූලිකව පිළිගැනීමෙන් අනතුරුව සිදුව ඇති කවර හෝ සිදුවීම් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හේතුවෙන් වූ හානිකරණය පිළිබඳ විෂයානුබද්ධ සාක්ෂි ඇත්නම්, ඇත්නම් පමණක් (අලාභ සිදුවූ අවස්ථාවක්) සහ එම අලාභ සිදුවීම (හෝ සිදුවීම්) විශ්වසනීය ආකාරයෙන් ඇස්තමේන්තුගත කළ හැකි අදාළ මූල්‍ය වත්කමේ හෝ මූල්‍ය වත්කම් සමූහයේ ඇස්තමේන්තුගත ඉදිරි මූල්‍ය ප්‍රවාහය කෙරෙහි බලපෑමක් ඇති කරයි නම් එවැනි මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය වත්කම් සමූහයක් හානිකරණයට බඳුන්වූ සේ සැලකනු ලැබේ.

හානිකරණය පිළිබඳ විෂයානුබද්ධ සාක්ෂි අතරට ණයගැතියෙක් හෝ ණයගැතියන් කණ්ඩායමක් සැලකිය යුතු මූල්‍ය අපහසුතාවකින් පෙළෙන බවට වන දර්ශක, ඔවුන් බුන්වත්බවට පත්වීමට හෝ වෙනත් මූල්‍ය ප්‍රතිසංවිධානයකට එළඹීමට ඇති හැකියාව, මුල් ණය මුදල හෝ එහි පොලීය ගෙවීම පැහැරහැරීම හෝ අකාර්යක්ෂමතාව සහ ගෙවීම් පැහැරහැරීමට තුඩුදෙන්නාවූ හිඟතිට ඇති මුදල්වල හෝ ආර්ථික තත්ත්වයන්ගේ වෙනස් වීමක් ආදී ඇස්තමේන්තුගත ඉදිරි මූල්‍ය ප්‍රවාහයේ මිණිය හැකි අවප්‍රමාණ වීමක් නිරීක්ෂණීය දත්ත මගින් පෙනීයාම ආදිය ඇතුළත් වේ.

බැංකුව විසින් නිශ්චිත වත්කමක් සම්බන්ධයෙන් මෙන්ම සාමූහික මට්ටමින් ද ණය හා අත්තිකාරම් සහ කල් පිරෙන තෙක් තැබෙන සුරැකුම් ආයෝජනවලට අදාළ හානිකරණය පිළිබඳ සාක්ෂි සලකා බලනු ඇත. තනි තනි වශයෙන් වැදගත්වන සියලුම ණය හා අත්තිකාරම් සහ කල් පිරෙන තෙක් තැබෙන සුරැකුම් ආයෝජන නිශ්චිත හානිකරණය වෙනුවෙන් තක්සේරු කරනු ලැබේ. එහිදී විශේෂයෙන් හානිකරණය කළයුතු නොවන සේ හඳුනාගැනෙන ණය හා අත්තිකාරම් සම්බන්ධයෙන් දරණු ලැබූව ද, මෙතෙක් හඳුනාගෙන නොමැති කවර හෝ හානිකරණයන් සඳහා ඒවා සාමූහිකව තක්සේරු කරනු ලැබේ. තනි තනි වශයෙන් එතරම් වැදගත් නොවන සමාන අවදානම් ලක්ෂණ සහිත ණය හා අත්තිකාරම් සහ කල් පිරෙන තෙක් තැබෙන සුරැකුම් ආයෝජන එක්වගෙන එක් කණ්ඩායමක් සේ හානිකරණයන් සඳහා තක්සේරු කරනු ලැබේ.

හානිකරණ අලාභ ආදායම් ප්‍රකාශයේ හඳුනාගනු ලබන අතර, දීමනා ගිණුමේ ණය හා ලැබිය යුතු මුදල් සහ කල් පිරෙන තෙක් තැබෙන සුරැකුම්වලට ඉදිරියෙන් ඒවා දක්වා ඇත.

### 3.1.8 පූර්වාචරණය කරන ලද වත්කම්

ණය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් බේරුම්කිරීමෙන් අත්කරගත් දේපළ නියෝජනය කෙරෙන අතර, පූර්වාචරණය කරන ලද වත්කම්වල වත්මන් වෙළඳපොළ අගය හා අදාළ ණය මුදලේ හිඟතිට මුදල එකී දේපල අත්කරගත් වර්ෂය තුළ ආදායම් ප්‍රකාශයේ ණය තෘප්තිමත් කිරීමේ දී ඇතිවන ණය අලාභ සඳහා වන ප්‍රතිපාදනයක් සේ හඳුනාගනු ලැබේ.

### 3.1.9 මූල්‍ය සාධනපත්‍ර නිලවි කිරීම

මූල්‍ය වත්කම් සහ මූල්‍ය බැරකම් නිලවි කරනු ලබන අතර හඳුනාගනු ලැබූ ප්‍රමාණයන් නිලවි කිරීම සඳහා තත් අවස්ථාවේ බලාත්මක යම් නෛතික අයිතියක් ඇත්නම් සහ ශුද්ධ පදනම මත පියවීමට හෝ වත්කම උපලබ්ධිකොට, බැරකම පියවීමට එකවර ක්‍රියා කිරීමට යම් අපේක්ෂාවක් ඇත්නම් පමණක් අදාළ ශුද්ධ අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වාර්තා කරනු ලැබේ. ගෙවීම් පැහැර හැරීමක දී සියලුම බැරකම් එකවර පියවීම පිළිබඳ ගිවිසුම් සම්බන්ධයෙන් මෙය පොදුවේ අදාළ නොවන බැවින් ආශ්‍රිත වත්කම් හා බැරකම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දළ වශයෙන් දක්වා ඇත.

### 3.2 දේපල, පිරිසහ හා උපකරණ

වත්කම් හා බඳුණු අනාගත ආර්ථික ප්‍රතිලාභ බැංකුව වෙත ගලා ඒ නම් සහ වත්කමේ පිරිවැය විශ්වසනීය ආකාරයෙන් මැණිය හැකි නම් දේපල, පිරිසහ හා උපකරණ පිළිගනු ලැබේ.

දේපල, පිරිසහ හා උපකරණවල පිරිවැයෙන් ඒවායේ දෛනික සේවා කිරීමේ පිරිවැය අත්හැර, උපචිත ක්ෂයකිරීම් හා වටිනාකමේ උපචිත හානිකරණ අඩුකොට දක්වනු ලැබේ. අපේක්ෂිත ප්‍රයෝජනවත් පීච කාලයේ වෙනස්කම් යෝග්‍ය පරිදි ක්ෂයකිරීම් කාල පරිච්ඡේදය හෝ ක්‍රමවේදය වෙනස් කිරීම මගින් ගණන් දීම සිදු කරනු ලබන අතර, ගණකාධිකරණ ඇස්තමේන්තු වල වෙනස්කම් සේ සලකනු ලැබේ.

වත්කම් පාවිච්චියට ගැනීම ආරම්භ කළ අවස්ථාවේ සිට එවායේ ප්‍රයෝජනවත් පීච කාලය තුළ සරල ජ්‍යෙෂ්ඨතාව පදනමින් එවාට අදාළ ක්ෂයකිරීම් ආදායම් ප්‍රකාශයේ දක්වනු ලැබේ.

ඉඩම් සම්බන්ධයෙන් ක්ෂයකිරීම් නොකරන අතර අදාළ ඇස්තමේන්තුගත අපේක්ෂිත පීච කාලය පහත දක්වා ඇති පරිදි වේ:

ගොඩනැගිලි	වාර්ෂිකව 5%
පටිගණක උපකරණ	වාර්ෂිකව 20%
කාර්යාලීය උපකරණ	වාර්ෂිකව 20%
මෝටර් රථ	වාර්ෂිකව 20%
ගෘහභාණ්ඩ	වාර්ෂිකව 15%
යකඩ සේප්පු	වාර්ෂිකව 10%

තදනන්තර වියදම්වල අනාගත ආර්ථික ප්‍රතිලාභ බැංකුව වෙත ගලා ඒම සිදුවන විට එම වියදම් ප්‍රාග්ධනීකරණය කරනු ඇත.

දේපල, පිරිසහ හා උපකරණවලට අයත් යම් අයිතමයක් බැහැර කිරීමේ දී හෝ එහි භාවිතාව තුළින් කිසිදු ඉදිරි ආර්ථික ප්‍රතිලාභයක් ලබාගත නොහැකි විට එහි ධාරණ අගය පිළිගැනීම අහෝසි කරනු ලැබේ. එසේ යම් වත්කමක් පිළිගැනීම අහෝසි කරනු ලැබීමක දී ඇතිවන (බැහැර කිරීමේ ශුද්ධ ආදායම සහ වත්කමේ ධාරණ අගය අතර වෙනස ලෙස ගණනය කරනු ලබන) ලාභය හෝ අලාභය අදාළ වත්කම පිළිගැනීම අහෝසි කරනු ලැබූ වර්ෂයේ ආදායම් ප්‍රකාශයේ වෙනත් මෙහෙයුම් ආදායම්/වියදම් යටතේ දක්වනු ලැබේ.

සිදුකෙරෙමින් පවතින ප්‍රාග්ධන වැඩ ඒවායේ පිරිවැය මත දක්වනු ලබන අතර, ඒවා ගොඩනැගිලි ඉදිකිරීමට අදාළව සෘජුව දරණ ලදුව, ප්‍රාග්ධනීකරණය කිරීමට නියමිත ප්‍රාග්ධන ස්වභාවයේ වියදම් වේ.

**3.3 කල් බදු**

යම් කිසි සැලසුමක් එම සැලසුමේ අන්තර්ගතය මත කල් බද්දක් ද නැත්නම් කල් බදු අඩංගු වන්නක් ද යන්න තීරණය කරන අතර එම සැලසුම ඉටු කිරීමට විශේෂිත වත්කමක් හෝ වත්කම් භාවිතා කරනවා ද යන්න සහ එම සැලසුම එම වත්කම් භාවිතා කිරීමට අයිතියක් ප්‍රකාශ කරනවා ද යන්න මත කරන තක්සේරුවක් අවශ්‍ය වේ.

**3.3.1 කල් බදු – බැංකුව බදුකරු වශයෙන්**

බද්දට ගත් අයිතමය ගිණිකරුට ආනුශංගික වන සියළුම අවදානම් සහ ප්‍රතිලාභ ප්‍රමාණාත්මකව බැංකුවට පැවරෙන මූල්‍ය කල්බදු, කල්බදු ආරම්භයේ සිටම බද්දට ගත් දේපල හි සාධාරණ අගය මත හෝ එය පහත මට්ටමක පවතින්නේ නම් අවම බදු ගෙවීමේ වර්තමාන අගය මත හෝ ප්‍රාග්ධනීකරණය කරනු ලැබේ. කල් බදු ගෙවීම් මූල්‍ය ගාස්තු සහ කල් බදු වගකීම්වල අවකරණය අතර බෙදා වෙන් කරන අතර එවිට පවතින වගකීම්වල ශේෂය මත ස්ථාවර පොළී අනුපාතයක් ලබා ගත හැකිය. මූල්‍ය ගාස්තු ආදායම් ප්‍රකාශයේ දක්වා ඇති පරිදි අය කර තිබේ.

කල්බදු කාලසීමාව අවසානයේ සමාගමට අයිතිය තහවුරු කරගත හැකියයි සාධාරණ නිශ්චිත බවක් නොමැති විට ප්‍රාග්ධනික කල්බදුකරණය කරන ලද වත්කම්, කල්බදු කාලසීමාව සහ ඇස්තමේන්තු කරන ලද වත්කමේ ප්‍රයෝජනවත් කාල සීමාව යන දෙකින් වඩා කෙටි වන්නේ කුමක් ද එය මත ක්ෂයවීම් කරනු ලැබේ. ක්ෂය කළ හැකි කල්බදුකරණය කරන ලද වත්කම් සඳහා ක්ෂය කිරීමේ ප්‍රතිපත්තිය 3.2 සටහනෙහි පැහැදිලි කර තිබෙන ගිණිකරුගෙන් තිබෙන ක්ෂය කළ හැකි වත්කම් සමග අනුකූල වේ.

ක්‍රියාත්මක කල් බදු ගෙවීම් කල්බදු කාල සීමාව තුළ සරළ ටේබ්ලිය පදනම මත ආදායම් ප්‍රකාශයේ විභවයක් ලෙස හඳුනා ගැනේ.

**3.4 අස්පාශ්‍ය වත්කම්**

බැංකුවේ අනෙකුත් අස්පාශ්‍ය වත්කම්වලට පරිගණක මෘදුකාංග ඇතුළත් වේ.

අස්පාශ්‍ය වත්කමක් හඳුනාගන්නේ එහි විභවය විශ්වසනීය ලෙස මැනිය හැකි වීමත් එයට ආරෝපණය කළ හැකි අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ බැංකුවට ගලා ඒමේ හැකියාවත් මතය.

වෙනම අත්පත් කරගත් අස්පාශ්‍ය වත්කම් මූලික ව විභවය මත හඳුනාගනු ලැබේ. මූලික හඳුනාගැනීම අනුව යමින් අස්පාශ්‍ය වත්කම් විභවය රහිතව ඕනෑම සමුච්චිත ක්‍රමක්ෂයක් සහ ඕනෑම සමුච්චිත භානිකරණ අලාභයක් මත ගෙන යනු ලැබේ.

අස්පාශ්‍ය වත්කම්වල ප්‍රයෝජනවත් කාලසීමාව තක්සේරු කරනු ලබන්නේ පරිමිත හෝ අපරිමිත වශයෙනි. පරිමිත ප්‍රයෝජනවත් කාලයක් සහිත අස්පාශ්‍ය වත්කම් සඳහා ක්‍රමක්ෂ කාලය සහ ක්‍රමක්ෂය ගණනය කරන ක්‍රමය සමාලෝචනය කිරීම අවම වශයෙන් සෑම මූල්‍ය වර්ෂයකම වසර අවසානයේ සිදු කරනු ලැබේ.

වත්කම්වල අන්තර්ගත වී ඇති අපේක්ෂිත ප්‍රයෝජනවත් කාල සීමාවන්හි හෝ අනාගත ආර්ථික ප්‍රතිලාභයන් හි අපේක්ෂිත පරිභෝජන රටාවෙහි වෙනස්කම් යෝග්‍ය පරිදි ක්‍රමක්ෂ කාලය හෝ ක්‍රමය වෙනස් කිරීම මගින් හෝ වාර්තා

කරන අතර ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙන්ස්කම් ලෙස සළකනු ලැබේ. පරිමිත කාලසීමාවක් සහිත අස්පාශ්‍ය වත්කම් මත ක්‍රමක්ෂ විභවය ආදායම් ප්‍රකාශයේ වෙනම ටේබ්ලිය අයිතමයක් ලෙස දක්වා තිබේ.

අස්පාශ්‍ය වත්කම්වල ඇස්තමේන්තුගත ප්‍රයෝජනවත් කාල සීමාව තුළ ඒවායේ විභවය ඒවායේ අවශේෂ වටිනාකමට ලියා තැබීමට සරළ ටේබ්ලිය ක්‍රමය යොදාගෙන ක්‍රමක්ෂය ගණනය කරනු ලැබේ:

පරිගණක මෘදුකාංග වසර 3

**3.5 මූල්‍ය නොවන වත්කම් භානිවීම**

සෑම වාර්තා කරන දිනකම යම්කිසි වත්කමක් භානිවන්නේද යන්න පිළිබඳ ඇගවීමක් තිබේ ද යන්න පිළිබඳව බැංකුව තක්සේරු කරයි. යම්කිසි එවන් ඇගවීමක් තිබෙන විට හෝ වත්කමක් සඳහා වාර්ෂික භානිකරණ පරීක්ෂණයක් අවශ්‍ය වූ විට බැංකුව වත්කමෙහි ප්‍රතිලභය අගය ඇස්තමේන්තු කරනු ලැබේ.

වත්කමක ධාරණ අගය එහි ප්‍රතිලභය අගය අභිබවා යන්නේ නම් භානිකරණ අලාභයක් හඳුනාගත හැකිය. භානිකරණ අලාභ ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගත හැකිය.

**මූල්‍ය ඇප**

ණය උපකරණයේ කොන්දේසි වලට අනුකූලව ගෙවීමට තිබෙන යම්කිසි ගෙවීමක් කිරීමට විශේෂිත ණයකරුවෙක් අපොහොසත් වුවහොත් ඇතිවන අලාභය ධාරකයාට ප්‍රතිපූරණය කිරීම සඳහා ගෙවීමට සිදුවන විශේෂිත ගෙවීම්වලට අවශ්‍ය වන කොන්ත්‍රාත් 'මූල්‍ය ඇප' ලෙස හැඳින්වේ. 'ණය වගකීම්' යනු පූර්වයෙන් නිශ්චය කරන ලද නියමයන් සහ කොන්දේසි යටතේ ණය ලබාදීමට ඇති ස්ථාවර බැඳීම වේ.

වෙළඳපොළ පොළී අනුපාතයට වඩා පහළ අගයක ණයක් ලබාදීම සඳහා වන මූල්‍ය ඇප හෝ වගකීම් නිසා ඇතිවන වගකීම් මූලික වශයෙන් සාධාරණ අගය මත ගණනය කරන අතර මූලික සාධාරණ අගය ඇපයේ කාලසීමාව හෝ බැඳීම මත ක්‍රමක්ෂය කරනු ලැබේ. මෙම කොන්ත්‍රාත්තුව යටතේ ගෙවීමක් සිදුවිය හැකි විට මෙම වගකීම් නිරවුල් කිරීම සඳහා වන ඕනෑම අපේක්ෂිත ගෙවීමක වර්තමාන අගය සහ මෙම ක්‍රමක්ෂය කරන ලද ප්‍රමාණයේ ඉහළ මට්ටමට වගකීම පසුව ගෙන යනු ලැබේ. වෙළඳපොළ පොළී අනුපාතයට වඩා පහළින් ණයක් සැපයීමට මූල්‍ය ඇප සහ බැඳීම් ඇපගේ අනෙකුත් වගකීම්වල ඇතුළත් කර තිබේ.



3.6 විශ්‍රාමික ප්‍රතිලාභ

3.6.1 ප්‍රතිලාභ විශ්‍රාමික සැලසුම නිර්වචනය කරන්න - පාරිතෝෂික

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති බණ්ඩ 19 - 'සේවා නියුක්ති ප්‍රතිලාභී, හි නිශ්චය කර ඇති ආකාරයට - නිශ්චිත ප්‍රතිලාභ සැලසුමක් නිශ්චිත දායකත්ව සැලසුමකට වඩා පශ්චාත් - සේවා නියුක්ති ප්‍රතිලාභ සැලසුමකි. නිශ්චිත දායකත්ව සැලසුමක් සඳහා සටහන 3.6.2 බලන්න.

පාරිතෝෂික

1983 අංක 12 දරණ පාරිතෝෂික පනතට අනුව ගිණුම්වල ප්‍රතිපාදන සලසා තිබේ.

අරමුදල යටතේ තිබෙන පූර්ණ වගකීම් නවවුරු කර ගැනීම සඳහා සෑම වසරකම අවසානයේ ජීවගණක වටිනාකම ගණනය කරනු ලැබේ. මෙම තක්සේරුව 2016 දෙසැම්බර් 31 දින ප්‍රක්ෂේපිත ඒකක ණය ක්‍රමය භාවිතා කරමින් සුදුසුකම් ලත් ආයුගණකයක් වන Messrs Actuarial & Management Consultants (Pvt) Limited ආයතනය විසින් සිදු කරන ලදී.

ආයුගණක ලාභ සහ අලාභ හඳුනාගැනීම: සැලසුමට අනුව බැංකුවේ වගකීම් ගණනය කිරීමේ දී පැන නගින මුළු ආයුගණක ලාභ සහ අලාභ බැංකුව හඳුනාගන්නේ ඒවා ඇතිවන කාලසීමාව තුළ ඇතිවන වෙනත් පරිපූර්ණ ආදායම් තුළය.

මූල්‍යකරණය කිරීමේ ක්‍රියා පිළිවෙල: පාරිතෝෂික වගකීම් බාහිරව මූල්‍යකරණය නොකෙරේ.

3.6.2 නිශ්චිත දායකත්ව විශ්‍රාමික සැලසුම

'නිශ්චිත දායකත්ව සැලසුමක් යනු යම්කිසි ආයතනයක් වෙතත් ආයතනයකට (අරමුදලක්) නිශ්චිත දායකත්වයක් දක්වන සහ එම අරමුදලට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 19 - 'සේවා නියුක්ති ප්‍රතිලාභී' හි සඳහන් ආකාරයට සේවකයන්ට වර්තමානයේ සහ පූර්ව කාලය තුළ අදාළ වන ප්‍රතිලාභ හෝ සියළුම සේවකයන්ට ගෙවීම් කිරීම සඳහා ප්‍රමාණවත් වත්කම් නොමැති නම් වැඩිදුර දායකත්වයක් දැක්වීම සඳහා හිතීමය හෝ සම්ප්‍රයුක්ත බැඳීමක් නැති පශ්චාත් සේවා නියුක්ති ප්‍රතිලාභ සැලසුමකි.

නිශ්චිත දායකත්ව සැලසුමට ගෙවිය යුතු දායකත්වය සේවකයන් විසින් බැංකුවට ලබා දී ඇති සේවයට සමානුපාතික වන අතර ඒවා ගෙවීමට තිබෙන සෑම අවස්ථාවකම 'පුද්ගලික වියදම්' යටතේ සටහන් කරනු ලැබේ. නොගෙ වූ දායකත්වයන් වගකීම් ලෙස සටහන් වේ.

1. සේවක අර්ථසාධක අරමුදල  
සේවක අර්ථසාධක අරමුදලට බැංකුවේ සහ සේවකයන්ගේ දායකත්වය පිළිවෙලින් 15% සහ 10% වේ.
2. සේවක භාරකාර අරමුදල  
බැංකුව සේවක භාරකාර අරමුදලට 3% ක දායකත්වයක් සපයයි.

3.7 ප්‍රතිපාදන

යම්කිසි පසුගිය සිද්ධියක් නිසා බැංකුවට යම්කිසි වර්තමාන වගකීමක් (නෛතික හෝ සම්ප්‍රයුක්ත) ඇති විට සහ ආර්ථික ප්‍රතිලාභ අන්තර්ගත කෙරෙන සම්පත් පිටතට ගලා යාමක්, තිබෙන වගකීම් නිරවුල් කිරීම සඳහා අවශ්‍ය වියහැකි විටක සහ විශ්වසනීය ඇස්තමේන්තුවක් වගකීමේ ප්‍රමාණයට සකස් කළ හැකි විටක ප්‍රතිපාදන හඳුනාගනු ලැබේ. ඕනෑම ප්‍රතිපාදනයකට අදාළ වියදම් ඕනෑම ප්‍රතිපූරණයක ආදායම් ප්‍රකාශ ජාලයේ ඉදිරිපත් කර තිබේ.

3.8 ආදායම් සහ වියදම් හඳුනාගැනීම

ආර්ථික ප්‍රතිලාභ බැංකුවට ගලාවිත් ආදායම විශ්වසනීයව මැනගත හැකිවීමේ හැකියාව ඇති විට ආදායම හඳුනාගනු ලැබේ. ආදායම හඳුනාගැනීමට පෙර පහත සඳහන් විශේෂිත නිර්ණායක සපුරාලීම අවශ්‍ය වේ:

3.8.1 පොළී අනුපාත සහ සමාන ආදායම් සහ වියදම්

ක්‍රමක්ෂය කරන ලද වියදම මත ගණනය කරන ලද සියළු මූල්‍ය උපකරණ, පොළී අනුපාත සහිත මූල්‍ය වත්කම් වෙළඳාම සඳහා තිබෙන දේ ලෙස වර්ගීකරණය කර ඇති අතර ලාභය හෝ අලාභය හරහා සාධාරණ අගය මත නියම කර ඇති මූල්‍ය උපකරණ, පොළී ආදායම හෝ වියදම EIR භාවිතා කර වාර්තා කරනු ලැබේ. EIR යනු මූල්‍ය උපකරණයට අපේක්ෂිත ජීවිත කාලය හෝ කෙටි කාලසීමාවක් හරහා සුදුසු පරිදි මූල්‍ය වගකීම් හෝ මූල්‍ය වත්කම්වල ශුද්ධ ධාරණ අගයට ඇස්තමේන්තුගත අනාගත මුදල් ගෙවීම් හෝ ලැබීම් නියම වශයෙන්ම වටිටම් කරන අනුපාතයයි. මෙම ගණනය කිරීමේ දී සියළුම ගිවිසුම්ගත කොන්දේසි සැලකිල්ලට ගන්නා අතර උපකරණවලට සෘජුවම අදාළ වන ගාස්තු හෝ වෘද්ධිමය වියදම් ඇතුළත් වන අතර එය EIR හි අවශ්‍යම අංගයක් වන නමුත් අනාගත ණය අලාභයක් නොවේ.

බැංකුව තම ගෙවීම් හෝ ලැබීම් ඇස්තමේන්තු සංශෝධනය කරන්නේ නම් මූල්‍ය වත්කම් හෝ මූල්‍ය වගකීම්වල ධාරණ අගය ගළපනු ලැබේ. ගළපන ලද ධාරණ අගය මූලික EIR පදනම් කරගෙන ගණනය කරනු ලබන අතර ධාරණ අගයේ වෙනස මූල්‍ය වත්කම් සඳහා 'පොළී සහ සමාන ආදායම්' සහ 'පොළී සහ සමාන වියදම්' ලෙස සටහන් කරනු ලැබේ. කෙසේ වෙතත් මුදල් ලැබීම් ආපසු අයකර ගැනීමේ හැකියාව වර්ධනය වීම නිසා බැංකුව පසුව අනාගත මුදල් ලැබීම් වැඩිකරනු ලැබූ නැවත වර්ධිකරණය කරන ලද මූල්‍ය වත්කම් (3.1.5 සටහන බලන්න) සඳහා එම වැඩිවීම ඇස්තමේන්තුවේ වෙනස කළ දින සිට EIR වලට කරන ලද ගැළපීමක් ලෙස සටහන් කර ඇත.

භානිකරණ අලාභයක් නිසා මූල්‍ය වත්කමක් හෝ සමාන මූල්‍ය වත්කම් කාණ්ඩයක වාර්තාගත අගය අඩු කළ විට පොළී ආදායම භානිකරණ අලාභය මැන බැලීම සඳහා අනාගත මූල්‍ය ප්‍රවාහය වටිටම් කිරීමට යොදාගත් පොළී අනුපාතය යොදාගෙන හඳුනාගැනීම සිදුවේ.

**3.8.2 ගාස්තු සහ කොමිෂන් ආදායම**

ගනුදෙනුකරුවන්ට සපයන විවිධ වූ සේවාවන් මාලාවක් තුළින් බැංකුව ගාස්තු සහ කොමිෂන් ආදායම් උපයා ගනියි. ගාස්තු ආදායම පහත සඳහන් ප්‍රභේදයන්ට බෙදිය හැකිය:

**3.8.2.1 යම්කිසි කාල සීමාවක් පුරා ලබාදෙන සේවාවලින් උපයා ගන්නා ගාස්තු ආදායම**

යම්කිසි කාල සීමාවක් පුරා ලබාදෙන සේවා සඳහා උපයා ගන්නා ගාස්තු එම කාලය තුළ උපවිභව වේ. මෙම ගාස්තුවලට කොමිෂන් ආදායම, ණය සේවා ගාස්තු, පරීක්ෂා කිරීමේ ගාස්තු සහ ගනුදෙනුකරුවාගෙන් නැවත අය කර ගන්නා ලිපි ලේඛන ගාස්තු ඇතුළත් වේ.

ලබා ගැනීමට හැකියාව ඇති ණය සඳහා ණය බැඳීම් ගාස්තු සහ වෙනත් ණයට සම්බන්ධ ගාස්තු විලම්බනය කර (යම් කිසි වර්ධනයේ පිරිවැයක් තිබේ නම් එය සමඟ) ණය මත ඇති EIR සඳහා කරන ගැලපීමක් ලෙස හඳුනා ගැනේ. යම්කිසි ණයක් ලබා ගැනීමට ඇති හැකියාව අඩු නම් ණය බැඳීම් ගාස්තු සරළ ටේබිය ක්‍රමය යටතේ බැඳියාව ඇති කාලසීමාව තුළ හඳුනාගනු ලැබේ.

**3.8.2.2 ලාභාංශ ආදායම**

සාමාන්‍යයෙන් කෙරෙන පරිදි කොටස්කරු විසින් ලාභාංශ අනුමත කළ පසු, ගෙවීම ලබා ගැනීමට බැංකුවේ ඇති හැකියාව පිළිගැනීමට ලක් වූ විට ආදායම හඳුනා ගැනීම සිදු කරයි.

**3.8.3 ශුද්ධ වෙළඳ ආදායම**

ශුද්ධ වෙළඳ ආදායමට ලාභ, වෙළඳ වත්කම් වලට අදාළ අඩු අලාභ සහ වගකීම් සහ සියලුම ලබ්ධි වූ සහ ලබ්ධි නොවූ සාධාරණ වටිනාකමේ වෙනස්වීම්, පොලී සහ ලාභාංශ ඇතුළත් වේ.

**3.8.4 බදුකරණය**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 12 - 'ආදායම් බදු', වලට අනුව බදු විභවය යනු වර්තමානය සහ විලම්බනය කරන ලද කාලසීමාව සඳහා ලාභ සහ අලාභ තීරණය කිරීමේ දී ඇතුළත් වන මුළු ප්‍රමාණයයි. ආදායම් බදු විභවය ආදායම් ප්‍රකාශයේ සෘජුව 'සාමාන්‍ය කොටස්' සහ 'වෙනත් පරිපූර්ණ ආදායම්' යන අයිතමයන්ට අදාළ වන ප්‍රමාණයට ව්‍යතිරේකව සමාන කොටස් හෝ වෙනත් පරිපූර්ණ ආදායම් ලෙස හඳුනා ගනියි.

**3.8.4.1 පවත්නා බදු**

පවතින වර්ෂයට සහ පසුගිය වර්ෂයට අදාළ පවතින බදු වත්කම් සහ වගකීම් මතින් ලබන්නේ බදු නිලධාරීන්ට ගෙවීමට තිබෙන හෝ ආපසු අයකර ගැනීමට තිබෙන ප්‍රමාණය මතය. ප්‍රමාණය ගණනය කිරීමට භාවිතා කරන බදු අනුපාත සහ බදු හිඟ වාර්තා කරන දිනට ක්‍රියාත්මක හෝ ක්‍රියාත්මක යයි අපේක්ෂිත ඒවා වේ.

ඒ අනුව බදුකරණය සඳහා ප්‍රතිපාදන පදනම් වන්නේ 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත සහ එයට කරන ලද සංශෝධනන් මූල්‍ය ප්‍රකාශයේ 13 වන සටහනෙහි දක්වා ඇති අනුපාතිකයන්ටත් අනුව බදුකරණය සඳහා ගැලපුම් කරන ලද වසර සඳහා වන ලාභය මතය.

**3.8.4.2 විලම්බිත බදු**

මූල්‍ය වාර්තා කරන අරමුණු සඳහා වන වත්කම් සහ වගකීම්වල බදු පදනම සහ ඒවායේ ධාරණ අගයයන් අතර වාර්තා කරන දිනයේ ඇති තාවකාලික වෙනස මත විලම්බිත බදු හඳුනා ගනියි. පහත සඳහන් කාරණාවල දී හැර විලම්බිත බදු වගකීම් සියළු බදු අයකරගත හැකි තාවකාලික වෙනස්කම් මත හඳුනා ගනියි.

- යම්කිසි ගනුදෙනුවක තිබෙන වත්කම හෝ වගකීම ව්‍යාපාර කටයුත්තකට සම්බන්ධ නොමැති නම් සහ හොඳ හිත පදනම් කරගෙන සිදුවන්නේ නම් සහ ගනුදෙනුව සිදු කරන අවස්ථා වේ ගිණුම්කරණ ලාභයට හෝ බදු අය කළ හැකි ලාභයට හෝ අලාභයට බලනොපායි නම් එවන් අවස්ථාවකින් පැන නගින විලම්බිත බදු වගකීමකදී.
- පරිපාලිත සමාගම්වල කරන ලද ආයෝජනවලට අදාළ බදු අය කළ හැකි තාවකාලික වෙනස්කම්වලට අදාළව සහ එම තාවකාලික වෙනස්කම්වල ප්‍රතිවර්තනයෙහි කාල නිර්ණය කිරීම පාලනය කළ හැකි අවස්ථාවල සහ තාවකාලික වෙනස පෙනෙන අනාගතය තුළ ප්‍රතිවර්තනය වීමට ඇති හැකියාවක් නොමැති අවස්ථාවල.

සියලුම අඩු කළ හැකි තාවකාලික වෙනස්කම් සඳහා, භාවිතා නොකළ බදු ණය සහ භාවිතා නොකළ බදු අලාභවල ඉදිරියට ගෙන යාම් සඳහා සහ පහත සඳහන් අවස්ථාවල හැර, අඩු කළ හැකි තාවකාලික වෙනස සහ භාවිතා නොකළ බදු ණය සහ භාවිතා නොකළ බදු අලාභවල ඉදිරියට ගෙන යාමට එදිරිව බදු අය කළ හැකි ලාභය තිබේ යයි සිතන ප්‍රමාණයට විලම්බිත බදු වත්කම් හඳුනාගනු ලැබේ:

- අඩු කළ හැකි තාවකාලික වෙනසට අදාළ විලම්බිත බදු වත්කම් යම් කිසි ගනුදෙනුවක දී ව්‍යාපාර සම්බන්ධයක් නොමැති වත්කමක් හෝ වගකීමක් ලෙස මූලිකව හඳුනාගෙන ඇති අවස්ථාවක දී සහ ගනුදෙනුව සිදු කරන අවස්ථා වේ ගිණුම්කරණ ලාභයට හෝ බදු අය කළ හැකි ලාභයට හෝ අලාභයට බල නොපාන අවස්ථාවක දී.
- පරිපාලිත සමාගම්වල කරන ලද ආයෝජන වලට සම්බන්ධ අඩු කළ හැකි තාවකාලික වෙනස්කම්වලට අදාළව විලම්බිත බදු වත්කම් හඳුනාගන්නේ තාවකාලික වෙනස පෙනෙන අනාගතය තුළ ප්‍රතිවර්තනය වීමට ඇති හැකියාවේ ප්‍රමාණය මත සහ තාවකාලික වෙනස උපයෝජනය කළ හැකි තත්ත්වයට එදිරිව බදු අය කළ හැකි ආදායම පවතින තත්ත්වයක් මත පමණක් වේ.

විලම්බිත බදු වත්කම්වල ධාරණ අගය සෑම වාර්තා කරන දිනකම සමාලෝචනය කරනු ලබන අතර එය විලම්බිත බදු වත්කම්වල සියල්ල හෝ කොටසක් උපයෝජනය කිරීමට ඉඩ දෙන පරිදි ප්‍රමාණවත් බදු අය කළ හැකි ලාභයක් ඇති වීමට ඇති හැකියාව නොමැති වන තත්ත්වයට අඩු කරනු ලැබේ. හඳුනා නොගත් විලම්බිත බදු වත්කම් සෑම වාර්තා කරන දිනකම නැවත තක්සේරු කරනු ලබන අතර අනාගත බදු අය කළ හැකි ලාභය විසින් විලම්බිත බදු වත්කම් නැවත අය කර ගැනීමට ඉඩ දීමට ඇති හැකියාවේ ප්‍රමාණයට හඳුනාගනු ලැබේ.

වාර්තා කරන දිනට ක්‍රියාත්මක වන හෝ ක්‍රියාත්මක මට්ටමේ පවතින බවට අපේක්ෂිත බදු අනුපාත (සහ බදු හිඟ) පදනම්ව වත්කම ලබ්ධි වන විට හෝ වගකීම් නිරවුල් කරන විට වසර තුළ අදාළ කර ගැනීමට අපේක්ෂිත බදු අනුපාතය මත විලම්බිත බදු වත්කම් සහ වගකීම් ගණනය කරනු ලැබේ.



## මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන්

සම කොටස්වල සාප්තම හඳුනාගත් අයිතමයන්වලට අදාළ පවතින බඳු සහ විලම්බිත බඳු සම කොටස්වල යළි හඳුනා ගන්නා අතර ආදායම් ප්‍රකාශය තුළ හඳුනා නොගනියි.

බඳු අය කළ හැකි ආයතනයට සහ එම බඳුකරුණ අධිකාරියට අදාළ පවතින බඳු වගකීම්වලට සහ විලම්බිත බඳුවලට එදිරිව පවතින බඳු වත්කම් හිලේ කිරීම සඳහා නෛතිකව බලාත්මක වන අයිතියක් තිබේ නම් විලම්බිත බඳු වත්කම් සහ විලම්බිත බඳු වගකීම් හිලේ කරනු ලැබේ.

### 3.8.4.3 මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බඳු

මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බඳු අය කරන්නේ 2002 අංක 14 දරණ එකතු කළ අගය මත බඳු පනත සහ එයට පසුව කරන ලද සංශෝධනවලට අනුකූලව වේ. මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බඳු ගණනය කිරීමේ පදනම වන්නේ එකතු කළ අගය මත බද්දට පෙර ගිණුම්ගත ලාභය සහ නියමිත අනුපාතයන්ට අනුව ගණනය කළ සේවක පාරිශ්‍රමික සහ ආර්ථික ක්ෂයවීම් සඳහා ගළපන ලද ආදායම් බඳු වේ.

### 3.8.4.4 මූල්‍ය සේවා මත අය කරන ජාතිය ගොඩනැගීමේ බද්ද

මූල්‍ය සේවා මත ජාතිය ගොඩනැගීමේ බද්ද ගණනය කරන්නේ 2009 අංක 09 දරණ ජාතිය ගොඩනැගීමේ බද්ද පනත සහ 2014 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක වන එයට කරන ලද සංශෝධනවලට අනුව වේ. මූල්‍ය සේවා මත ජාතිය ගොඩනැගීමේ බද්ද ගණනය කරනු ලබන්නේ මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බඳු සඳහා භාවිතා කරන ලද අගය එකතු කිරීමේ 2% ක් වශයෙනි.

### 3.8.4.5 ලාභාංශ මත රැඳවුම් බද්ද

දේශීය පරිපාලිත සමාගම්වල බඳු අයකළ හැකි ලාභයෙන් බෙදාහරින ලාභාංශ මූලාශ්‍රයේ දීම 10% ක අඩු කිරීමක් ආකර්ෂණය කර ගන්නා අතර බැංකුවේ බඳු වගකීම්වලට එදිරිව හිලේ කිරීම සඳහා අදාළ නොවේ.

බැංකුවේ ලාභාංශ බෙදීම මත ඇතිවන රැඳවුම් බද්ද අදාළ ලාභාංශ ගෙවීම සඳහා වන වගකීම් හඳුනාගන්නා අවස්ථාවේ දීම හඳුනාගනු ලැබේ.

### 3.8.4.6 සාමාන්‍ය කොටස් මත ලාභාංශ

සාමාන්‍ය කොටස් මත ලාභාංශ වගකීමක් ලෙස හඳුනාගන්නා අතර සමාන කොටස් බැංකුවේ කොටස් හිමියන් විසින් අනුමත කරන අවස්ථාවේ දී සමාන කොටස්වලින් අඩු කරනු ලැබේ. සමාන කොටස් ප්‍රකාශයට පත් කර බැංකුවේ අභිමතය තුළ නව දුරටත් නොපවතින විට අතුරු ලාභාංශ සමාන කොටස්වලින් අඩු කරනු ලැබේ.

## 3.9 කොටස් මත ඉපයීම්

බැංකුව කොටස් මත මූලික ඉපයීම් දත්ත මත සාමාන්‍ය කොටස් සඳහා ඉදිරිපත් කරයි. කාලසීමාව තුළ ගෙවීමට තිබෙන සාමාන්‍ය කොටස්වල හරිත සාමාන්‍ය ප්‍රමාණය මගින් බැංකුවේ සාමාන්‍ය කොටස් ගිම්කරුවන්ට අදාළ වන ලාභය හෝ අලාභය බෙදීමෙන් මූලික කොටස් මත ඉපයීම් ගණනය කරයි. සේවකයන්ට ලබා දෙන කොටස් විකල්පවල අඩංගු වන තනුකිත හවුස සාමාන්‍ය කොටස් සඳහා පවතින ගෙවීමට තිබෙන සාමාන්‍ය කොටස්වල හරිත සාමාන්‍ය අගය සහ සාමාන්‍ය කොටස් කරුවන්ට අදාළ වන ලාභය හෝ පාඩුව ගැලපීමෙන් තනුක කොටස් මත ඉපයීම තීරණය කරනු ලබයි.

## 4. නිකුත් කරන ලද වහන්සේ ක්‍රියාත්මක නොකරන ලද ප්‍රමිතීන් 2016 දෙසැම්බර් 31 දින

2016 දෙසැම්බර් 31 දින වන විට තවමත් ක්‍රියාත්මක නොවන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් පනත දක්වා ඇත:

### SLFRS 9 – ‘මූල්‍ය උපකරණ’

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 39 – ‘මූල්‍ය උපකරණ: හඳුනා ගැනීම සහ මැනීම යන පවතින මෙහෙයුම් නිර්ණායක වෙනුවට මෙම ප්‍රමිතිය ක්‍රියාත්මක කරනු ලැබේ. SLFRS 9 තුළට මූල්‍ය උපකරණ වර්ගීකරණය සහ මැනීම පිළිබඳ සංශෝධිත මෙහෙයුම් නිර්ණායක, මූල්‍ය වත්කම් මත හානිකරණ ගණනය කිරීම සඳහා නව අපේක්ෂිත ණය අලාභ ආකෘතියක් සහ නව පොදු ආරක්ෂිත ගිණුම් අවශ්‍යතා පිළිබඳ සංශෝධිත මෙහෙයුම් නිර්ණායක අඩංගු වේ. SLFRS 9 2018 ජනවාරි 01 හෝ ඉන් පසු ආරම්භ වන වාර්ෂික වාර්තා කරන කාලය සඳහා වලංගු වන අතර ඉන් පෙර වුව ද එය යොදා ගැනීමට අනුමැතිය තිබේ.

SLFRS 9 යොදා ගැනීම තුළ තම ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශය තුළ ඇතිවිය හැකි විභව බලපෑම බැංකුව විසින් තක්සේරු කරයි.

### SLFRS 15 – ‘ගනුදෙනුකරුවන් සමඟ සිදුකරන ගිවිසුම් වලින් ලැබෙන ලාභ

ආදායම ලැබේ ද නොලැබේ ද, කොතරම් ප්‍රමාණයක් ද සහ කුමන අවස්ථාවේ ද යන්න තීරණය කිරීම සඳහා පරිපූර්ණ ආකෘතියක් මෙම ප්‍රමිතිය තුළින් ස්ථාපිත කරයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 18 – ‘ආදායම’, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 11 – ‘ඉදිකිරීම් කොන්ත්‍රාත්’ සහ IFRIC 13 – ‘ගනුදෙනුකර පක්ෂපාතිත්ව වැඩසටහන්’ ඇතුළු පවතින ආදායම් හඳුනා ගන්නා මෙහෙයුම් නිර්ණායක වෙනුවට මෙය හඳුන්වා දී තිබේ. SLFRS 15 2018 ජනවාරි 01 හෝ ඉන් පසු ආරම්භ වන වාර්ෂික වාර්තා කරන කාලය සඳහා වලංගු වන අතර ඉන් පෙර වුව ද එය යොදාගැනීමට අනුමැතිය තිබේ.

SLFRS 15 යොදාගැනීම තුළ තම ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශය තුළ ඇතිවිය හැකි විභව බලපෑම බැංකුව විසින් තක්සේරු කරයි.

5. දළ ආදායම

දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්	බැංකුව	
	2016 රු.	2015 රු.
මුළු පොළී ආදායම (6 සටහන)	14,813,083,474	11,759,232,735
ගාස්තු සහ කොමිස් මුදල් ආදායම (7 සටහන)	905,636,508	739,950,446
වෙනත් මෙහෙයුම් ආදායම (9 සටහන)	25,616,616	10,935,721
<b>මුළු දළ ආදායම</b>	<b>15,744,336,598</b>	<b>12,510,118,902</b>

6. ශුද්ධ පොළී ආදායම

දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්	බැංකුව	
	2016 රු.	2015 රු.
<b>පොළී ආදායම</b>		
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	846,266,432	1,014,712,067
මූල්‍ය වත්කම් ලාභය හෝ අලාභය මගින් සාධාරණ අගයට	395,508	328,590
බැංකු වෙතින් ණය සහ ලැබිය යුතු දෑ	996,505,293	519,840,169
වෙනත් ගනුදෙනුකරුවන් වෙතින් ණය සහ ලැබිය යුතු දෑ	12,969,916,241	10,224,351,909
<b>මුළු පොළී ආදායම</b>	<b>14,813,083,474</b>	<b>11,759,232,735</b>
<b>පොළී වියදම්</b>		
බැංකු වෙත ගෙවිය යුතු	(719,654,780)	(600,145,332)
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු	(6,477,543,935)	(4,568,535,038)
<b>මුළු පොළී වියදම්</b>	<b>(7,197,198,715)</b>	<b>(5,168,680,370)</b>
<b>ශුද්ධ පොළී ආදායම</b>	<b>7,615,884,759</b>	<b>6,590,552,365</b>

6.1 ද්විතියික වෙළඳපොළ ගනුදෙනු මත නාමික බදු බැර

2006 අංක 10 දරණ ආදායම් බදු පනතේ 137 වගන්තිය සහ එයට කරන ලද සංශෝධනවලට අනුව, නිකුත් කරන අවස්ථාවේ දී 10% අනුපාතිකයකට ආදායම් බදු අඩු කරන ලද කවර හෝ සුරැකුම්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර හෝ භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධ වන ද්විතියික වෙළඳපොළ ගනුදෙනු වෙතින් ආදායම් ව්‍යුත්පන්න කරගන්නා සමාගමකට එබඳු ද්විතියික වෙළඳපොළ ගනුදෙනු වෙතින් ලබන ශුද්ධ පොළී ආදායමෙන් නවයෙන් එකක් වන 10% ක් වන නාමික බදු බැරකට නිමිකම ඇත. ඒ අනුව, බැංකුව විසින් ඉහත ගනුදෙනු වෙතින් උපයන ලද ශුද්ධ පොළී ආදායම 2016 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශන තුළ ගණනය කර ඇති අතර නාමික බදු බැර රු. 95,909,155/- කි. (රු. 76,912,303/-).

7. ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම

දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්	බැංකුව	
	2016 රු.	2015 රු.
ගාස්තු සහ කොමිස් ආදායම	905,636,508	739,950,446
ගාස්තු සහ කොමිස් වියදම්	(124,649,164)	(114,174,850)
<b>ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම</b>	<b>780,987,344</b>	<b>625,775,596</b>
<b>සැදුම් ලබන්නේ</b>		
ණය	658,094,664	538,665,994
වෙළඳ සහ ප්‍රේෂණ	5,686,501	5,849,748
තැන්පතු	(109,864,447)	(89,617,052)
වෙනත්	227,070,626	170,876,906
<b>ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම</b>	<b>780,987,344</b>	<b>625,775,596</b>

## මූල්‍ය ප්‍රකාශ විලිඛිත සටහන්

### 8. සාධාරණ අගය මගින් ලාභ හෝ අලාභවන මූල්‍ය වත්කම්වල ශුද්ධ ලාභ/(අලාභ)

දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්	බැංකුව	
	2016 රු.	2015 රු.
ලාභය හෝ අලාභය මගින් සාධාරණ අගයට මනිනු ලබන මූල්‍ය වත්කම්වල සාධාරණ අගය වෙනස්වීම් (20.1 සටහන)	4,200	(6,300)
<b>එකතුව</b>	<b>4,200</b>	<b>(6,300)</b>

### 9. වෙනත් මෙහෙයුම් ආදායම (ශුද්ධ)

දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්	බැංකුව	
	2016 රු.	2015 රු.
දේපල, පිරිසහ සහ උපකරණ විකිණීමෙන් ලාභය/(අලාභය)	21,870,086	7,254,660
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආදායම	2,988,096	294,808
අක්‍රීය ණය ආපසු අය කර ගැනීම්	758,434	3,386,253
<b>වෙනත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)</b>	<b>25,616,616</b>	<b>10,935,721</b>

### 10. ණය සහ වෙනත් ලැබිය යුතු දෑ වෙනුවෙන් හානිකරණ ගාස්තු

දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්	බැංකුව	
	2016 රු.	2015 (යළි උපලේඛනය) රු.
වෙනත් ගනුදෙනුකරුවන් සාමූහික හානිකරණය [21 සටහන (අ 1)]	(37,740,600)	(110,030,969)
වෙනත් ගනුදෙනුකරුවන් තනි පුද්ගල හානිකරණය [21 සටහන (අ 2)]	66,850,855	(91,034,553)
<b>ණය සහ වෙනත් අලාභ වෙනුවෙන් ශුද්ධ හානිකරණ (ගාස්තුව)/ප්‍රතිවර්තනය</b>	<b>29,110,255</b>	<b>(201,065,522)</b>

### 11. සේවක පිරිවැය

දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්	බැංකුව	
	2016 රු.	2015 රු.
වැටුප් සහ ප්‍රසාද දීමනා	2,704,924,471	2,500,869,114
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වෙත දායක මුදල්	158,784,525	139,802,596
වෙනත්	1,745,523,590	1,441,469,975
<b>එකතුව</b>	<b>4,609,232,586</b>	<b>4,082,141,685</b>

## 12. වෙනත් වියදම්

දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්	බැංකුව	
	2016 රු.	2015 රු.
අධ්‍යක්ෂවරුන්ගේ පාරිශ්‍රමික	5,216,100	3,434,646
විගණන ගාස්තු	5,439,471	3,694,456
වෘත්තික සහ නෛතික වියදම්	30,780,048	30,717,109
දේපල, පිරිසහ සහ උපකරණ ක්ෂයවීම	233,177,270	192,887,422
කාර්යාල පරිපාලන සහ ආයතනික වියදම්	1,057,342,936	882,025,845
පරිගණකගත කිරීම් වියදම්	108,904,520	60,737,149
ව්‍යාපාර බදු වියදම්	504,638	468,614
ගෙවන ලද වෙනත් කොමිස් මුදල්	946,356	1,883,233
ඉතිරිකිරීම් රක්ෂණ අරමුදල	93,272,818	81,443,936
බෝග රක්ෂණ බද්ද	6,999,504	2,799,472
කාර්ය මණ්ඩල ඇප තැන්පතු පොළිය	2,674,101	1,815,151
උකස් අන්තිකාරම් මත ප්‍රාග්ධන අලාභය	4,376,252	29,071,253
ලිය ඉසුරු සාධාරණ අගය ගැලපුම් ප්‍රතිපාදනය (12.1 සටහන)	-	8,290,427
<b>එකතුව</b>	<b>1,549,634,014</b>	<b>1,299,268,713</b>

### 12.1 පළමු දින ලාභය හෝ අලාභය

එකම සාධන පත්‍රයෙහි ගනුදෙනු මිල වෙනත් නිරීක්ෂණය කළ හැකි ප්‍රවර්තන වෙළඳපොළ සාධාරණ අගයන් වෙතින් වෙනස් වන විට හෝ නිරීක්ෂණය කළ හැකි වෙළඳපොළ වෙතින් වන දත්ත පමණක් විචල්‍යයන් ලෙස ඇතුළත්ව ඇති ආගණන ශිල්පීය ක්‍රමයක් මත පදනම්ව වෙනස් වන විට, බැංකුව වහාම ගනුදෙනු මිල සහ සාධාරණ අගය අතර වෙනස (සංක්‍රමණික දින ලාභය හෝ අලාභය) වෙළඳ ආදායම තුළ හඳුනා ගනී. නිරීක්ෂණය කළ නොහැකි දත්ත භාවිතා කරමින් සාධාරණ අගය නිශ්චය කරනු ලබන අවස්ථාවන්හි දී, ගනුදෙනු මිල සහ නිරූපක අගය අතර වෙනස, යෙදවුම් නිරීක්ෂණය කළ හැකි වූ විට හෝ සාධන පත්‍රය හඳුනා ගැනීමෙන් බැහැර කෙරෙන විට පමණක් හඳුනා ගැනේ.

## 13. බදු වියදම්

දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්	බැංකුව	
	2016 රු.	2015 රු.
<b>ආදායම් බදුකරණය</b>		
වර්ෂය වෙනුවෙන් ලාභ මත පදනම්ව බදුකරණය (13.1 සටහන )	634,005,130	428,128,609
2015/16 වර්ෂයට අදාළව (අධි)/උණ ප්‍රතිපාදන [13 සටහන (අ.i)]	(21,625,231)	6,529
2012/13 වර්ෂයට අදාළව (අධි)/උණ ප්‍රතිපාදන [13 සටහන (අ.ii)]	237,127	12,013,835
නාවකාලික වෙනස්කම් උත්පාදනය/(ප්‍රතිවර්තනය) (24.1 සටහන )	1,694,625	2,614,211
<b>එකතුව</b>	<b>614,311,651</b>	<b>442,763,183</b>

## මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන්

### 13.1 බදු වියදම් සැසඳුම

දෙසැම්බර් 31 වැනි දිනේ අවසන් වූ වර්ෂය වෙනුවෙන්	2016 රු.	බැංකුව 2015 රු.
<b>බදුවලට පෙර ලාභය/(අලාභය)</b>	<b>1,255,599,863</b>	971,914,920
එකතු කළා: බදු කාර්යයන් වෙනුවෙන් අඩු කළ නොහැකි වියදම්වල බදු බලපෑම	<b>1,466,843,261</b>	1,042,220,011
(අඩුකළා): බදු කාර්යයන් වෙනුවෙන් අඩු කළ හැකි වියදම්වල බදු බලපෑම	<b>(458,139,089)</b>	(447,317,175)
ආදායම් බදුවලින් නිදහස් ආදායම සහ ලාභය	-	(37,787,011)
<b>බදු අයකල හැකි ලාභය</b>	<b>2,264,304,035</b>	1,529,030,745
කාලපරිච්ඡේදය වෙනුවෙන් ආදායම් බදු (අදාළ බදු අනුපාතිකය)	<b>28%</b>	28%
<b>කාලපරිච්ඡේදය වෙනුවෙන් බදු වියදම</b>	<b>634,005,130</b>	428,128,609

#### අ. පෙර වර්ෂයට අදාළව (අධි)/උණ ප්‍රතිපාදනය

අ.i තක්සේරු වර්ෂය වන 2015/16 වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද ආදායම් බදු විස්තර වාර්තාව අනුව මෙම කාලපරිච්ඡේදය තුළ බදු ගෙවිය යුතු මුදල නිවැරදි කරන ලදී.

අ.ii 2012/13 කාලපරිච්ඡේදය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව බදු ගෙවිය යුතු මුදල නිවැරදි කර කාලපරිච්ඡේදයට අදාළ ආදායම් බදු බැරකම තීරණය කරන ලදී.

### 14. කොටසකට ඉපයීම්

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති - 33 'කොටසකට ඉපයීම්' අනුව, බැංකුවේ සාමාන්‍ය කොටස්හිමියෙකුට පැවරිය හැකි ලාභය හෝ අලාභය (ලබය) වර්ෂය තුළ නිකුත් කරන ලද සාමාන්‍ය කොටස්වල බර තැබූ සාමාන්‍ය සංඛ්‍යාවෙන් (හරය) බෙදීමෙන් කොටසකට මූලික ඉපයීම් ගණනය කෙරේ.

දෙසැම්බර් 31 වැනි දිනේ අවසන් වූ වර්ෂය වෙනුවෙන්	2016 රු.	බැංකුව 2015 රු.
බැංකුවේ සාමාන්‍ය ස්කන්ධගිණියන්ට පැවරිය හැකි ශුද්ධ ලාභය	<b>641,288,212</b>	529,151,737
සාමාන්‍ය ස්කන්ධ ගිණියන්ට පැවරිය හැකි ශුද්ධ ලාභය	<b>641,288,212</b>	529,151,737
	<b>කොටස් ගණන</b>	<b>කොටස් ගණන</b>
නිකුත් කරන ලද සාමාන්‍ය කොටස්වල බර තැබූ සාමාන්‍ය කොටස් ගණන	<b>137,093,693</b>	137,093,693
<b>සාමාන්‍ය කොටසකට මූලික ඉපයීම්</b>	<b>4.68</b>	3.86

### 15. මැනීමේ පදනමින් මූල්‍ය සාධනපත්‍ර විශ්ලේෂණය

#### අ. බැංකුව - ප්‍රවර්තන වර්ෂය (2016)

දෙසැම්බර් 31 වැනි දිනට	FVTPL රු.	HTM රු.	L&R රු.	AFS රු.	එකතුව රු.
<b>වත්කම්</b>					
මුදල් හා මුදල් සමානතා	-	-	<b>428,697,741</b>	-	<b>428,697,741</b>
බැංකු වෙත ශේෂ	-	-	<b>18,979,572,034</b>	-	<b>18,979,572,034</b>
බැංකු වෙත ස්ථාපන	-	-	<b>1,682,030,495</b>	-	<b>1,682,030,495</b>
වෙළඳාම සඳහා දරා සිටින මූල්‍ය වත්කම්	<b>204,200</b>	-	-	-	<b>204,200</b>
වෙනත් ගනුදෙනුකරුවන් වෙතින් ණය හා ලැබිය යුතු දෑ	-	-	<b>105,653,630,944</b>	-	<b>105,653,630,944</b>
මූල්‍ය ආයෝජන - කල් පිරීම තෙක් දරා සිටින	-	<b>516,741,803</b>	-	-	<b>516,741,803</b>
වෙනත් වත්කම්	-	-	<b>1,036,497,573</b>	-	<b>1,036,497,573</b>
<b>මුළු මූල්‍ය වත්කම්</b>	<b>204,200</b>	<b>516,741,803</b>	<b>127,780,428,787</b>	-	<b>128,297,374,790</b>



**ආ. බැංකුව – ප්‍රවර්තන වර්ෂය (2016)**

දෙසැම්බර් 31 වැනි දිනට	ක්‍රමිකය පිරිවැය රු.	එකතුව රු.
<b>බැරකම්</b>		
බැංකු වෙත ගෙවිය යුතු	11,765,493,022	11,765,493,022
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු	107,031,720,855	107,031,720,855
නිකුත් කරන ලද ණය හා වෙනත්	2,708,377,456	2,708,377,456
වෙනත් බැරකම්	2,111,181,490	2,111,181,490
<b>මුළු මූල්‍ය බැරකම්</b>	<b>123,616,772,823</b>	<b>123,616,772,823</b>

**ඇ. බැංකුව – පෙර වර්ෂය (2015)**

දෙසැම්බර් 31 වැනි දිනට	FVTPL රු.	HTM රු.	L&R රු.	AFS රු.	එකතුව රු.
<b>වත්කම්</b>					
මුදල් හා මුදල් සමානතා	-	-	310,591,598	-	310,591,598
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	-	607,814,250	-	-	607,814,250
බැංකු වෙත ශේෂයන්	-	-	2,952,333,673	-	2,952,333,673
බැංකු වෙත ස්ථාපන	-	-	12,861,621,185	-	12,861,621,185
මූල්‍ය වත්කම් – වෙළඳාම සඳහා දරා සිටින	200,000	-	-	-	200,000
වෙනත් ගනුදෙනුකරුවන් වෙතින් ණය	-	-	87,079,453,950	-	87,079,453,950
වෙනත් වත්කම්	-	-	592,767,990	-	592,767,990
<b>මුළු මූල්‍ය වත්කම්</b>	<b>200,000</b>	<b>607,814,250</b>	<b>103,796,768,396</b>	<b>-</b>	<b>104,404,782,646</b>

**ඈ. බැංකුව – පෙර වර්ෂය (2015)**

දෙසැම්බර් 31 වැනි දිනට	ක්‍රමිකය පිරිවැය රු.	එකතුව රු.
<b>බැරකම්</b>		
බැංකු වෙත ගෙවිය යුතු	7,951,290,707	7,951,290,707
වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු	87,753,699,915	87,753,699,915
නිකුත් කරන ලද ණය හා වෙනත්	2,693,032,538	2,693,032,538
වෙනත් බැරකම්	1,779,031,308	1,779,031,308
<b>මුළු මූල්‍ය බැරකම්</b>	<b>100,177,054,468</b>	<b>100,177,054,468</b>

**16. මුදල් හා මුදල් සමානතා**

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
අතැති මුදල්	428,697,741	310,591,598
<b>එකතුව</b>	<b>428,697,741</b>	<b>310,591,598</b>

**17. ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්**

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
භාණ්ඩාගාර බිල්පත්	-	607,814,250
<b>එකතුව</b>	<b>-</b>	<b>607,814,250</b>

## මූල්‍ය ප්‍රකාශ විලිඛිත සටහන්

### 18. බැංකු වෙත ශේෂයන්

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
ස්ථීර තැන්පතු	18,913,418,549	2,915,651,530
වෙනත් බැංකු ශේෂ	66,153,485	36,682,143
<b>එකතුව</b>	<b>18,979,572,034</b>	<b>2,952,333,673</b>

### 19. බැංකු වෙත ස්ථාපන

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
මුදල් වෙළඳපොළ ස්ථාපන	1,682,030,495	12,861,621,185
<b>එකතුව</b>	<b>1,682,030,495</b>	<b>12,861,621,185</b>

### 20. ලාභය හෝ අලාභය මගින් සාධාරණ අගයට මූල්‍ය වත්කම්

ස්කන්ධ සුරැකුම්පත් (20.1 සටහන)	204,200	200,000
	<b>204,200</b>	<b>200,000</b>

#### 20.1

2016 ජනවාරි 01 දිනට ශේෂය	200,000	206,300
වර්ෂය තුළ සාධාරණ අගය වෙනස් වීම	4,200	-
<b>2016 දෙසැම්බර් 31 වැනි දිනට ශේෂය</b>	<b>204,200</b>	<b>200,000</b>

#### 20.2 ස්කන්ධ සුරැකුම්පත්

	2016			2015		
	කොටස් සංඛ්‍යාව	ආයෝජන පිරිවැය රු.	වෙළඳපොළ අගය රු.	කොටස් සංඛ්‍යාව	ආයෝජන පිරිවැය රු.	වෙළඳපොළ අගය රු.
පිපල්ස් මර්චන්ට් බැන්ක් පී.එල්.සී.	600	12,000	10,200	600	12,000	12,000
සෙලින්කෝ සෙලාන් ඩිව්ලොප්මන්ට් ලිමිටඩ්	10,000	150,000	144,000	10,000	150,000	138,000
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාලය	50,000	50,000	50,000	50,000	50,000	50,000
		<b>212,000</b>	<b>204,200</b>		<b>212,000</b>	<b>200,000</b>

### 21. වෙනත් ගනුදෙනුකරුවන් වෙතින් ණය හා ලැබිය යුතු දෑ

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව		
	2016 රු.	2015 (යළි උපලේඛනය) රු.	2014 (යළි උපලේඛනය) රු.
දළ ණය හා ලැබිය යුතු දෑ	108,102,759,708	89,469,402,355	63,127,939,906
(අඩු කළා): ශුන්‍ය අනුපාතික ණය සාධාරණ අගය ගැලපීම	(159,863,434)	(257,836,074)	(407,480,802)
	<b>107,942,896,274</b>	<b>89,211,566,281</b>	<b>62,720,459,104</b>
(අඩු කළා): කාර්ය මණ්ඩල ණය සාධාරණ අගය ගැලපීම	(760,806,772)	(508,043,485)	-
	<b>107,182,089,502</b>	<b>88,703,522,796</b>	<b>62,720,459,104</b>
(අඩු කළා): සාමූහික භාගිකරණ ගාස්තු	(1,504,274,860)	(1,533,034,292)	(1,490,192,842)
(අඩු කළා): තනි භාගිකරණ ගාස්තු	(24,183,698)	(91,034,553)	-
<b>වෙනත් ගනුදෙනුකරුවන් වෙතින් ශුද්ධ ණය හා ලැබිය යුතු දෑ</b>	<b>105,653,630,944</b>	<b>87,079,453,950</b>	<b>61,230,266,262</b>

අ. විශ්ලේෂණය

දෙසැම්බර් 31 වැනි දිනට	2016 රු.	බැංකුව	
		2015 (යළි උපලේඛනය) රු.	2014 (යළි උපලේඛනය) රු.
<b>නිපැයුම් අනුව</b>			
උකස්	7,873,700,312	7,653,380,215	10,615,275,145
කාර්යමණ්ඩල ණය	3,193,923,358	2,390,935,056	1,363,939,927
කෙටි කාලීන	6,211,115,500	5,002,175,566	4,933,877,757
දිගු කාලීන	89,526,857,771	73,349,945,990	45,092,346,330
ණය හා අත්තිකාරම් මත ලැබිය යුතු පොළිය	1,297,162,767	1,072,965,528	1,122,500,746
<b>දළ එකතුව</b>	<b>108,102,759,708</b>	<b>89,469,402,355</b>	<b>63,127,939,906</b>
<b>ව්‍යවහාර මුදල් අනුව</b>			
ශ්‍රී ලංකා රුපියල්	108,102,759,708	89,469,402,355	63,127,939,906
<b>දළ එකතුව</b>	<b>108,102,759,708</b>	<b>89,469,402,355</b>	<b>63,127,939,906</b>
<b>කර්මාන්තය අනුව</b>			
කෘෂිකර්මාන්තය හා ධීවර	23,117,832,251	18,906,817,764	17,471,567,441
නිෂ්පාදන	16,608,806,781	10,449,660,782	8,992,240,366
ප්‍රවාහන	374,428,761	368,156,284	211,615,710
ඉදිකිරීම්/නිවාස	34,469,374,843	31,730,771,783	14,021,697,256
වෙළඳුන්	13,813,538,095	11,744,233,768	10,322,142,893
නව ආර්ථික	-	-	-
වෙනත් (පරිභෝජන/තැන්පතු වලට එරෙහිව/කාර්ය මණ්ඩල/සංචාරක කර්මාන්තය)	18,421,616,210	15,196,796,446	10,986,175,495
ණය හා අත්තිකාරම් මත ලැබිය යුතු පොළිය	1,297,162,767	1,072,965,528	1,122,500,746
<b>දළ එකතුව</b>	<b>108,102,759,708</b>	<b>89,469,402,355</b>	<b>63,127,939,906</b>
<b>ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව</b>			
ප්‍රවර්තන ණය	105,052,762,334	85,931,895,206	58,393,365,874
විශේෂ ලෙස නම් කරන ලද	491,778,190	624,868,328	1,343,559,301
අවප්‍රමාණික	543,842,613	839,900,643	1,368,547,932
අධිමාන	403,879,938	543,358,691	602,509,068
බොල්	1,610,496,633	1,529,379,487	1,419,957,731
<b>දළ එකතුව</b>	<b>108,102,759,708</b>	<b>89,469,402,355</b>	<b>63,127,939,906</b>

ආ. වර්ෂය තුළදී තනි හා සාමූහික හානිකරණ සංවලනයන්

ආ.1 සාමූහික ණය හානිකරණය

දෙසැම්බර් 31 වැනි දිනට	2016 රු.	බැංකුව	
		2015 (යළි උපලේඛනය) රු.	2014 (යළි උපලේඛනය) රු.
ජනවාරි 01 වැනි දිනට ආරම්භක ශේෂය	1,533,034,292	1,490,192,842	1,696,519,008
ආදායම් ප්‍රකාශයට අය කිරීම/(නැවත පොත්වලට ගැනීම) (10 සටහන)	37,740,600	110,030,969	(103,409,030)
වර්ෂය තුළ ආපසු අය කර ගැනීම්	-	-	(48,649)
කපා හැරීම්	(56,124,907)	(609,321)	-
වෙනත් සංවලනයන්	(10,375,125)	(66,580,198)	(102,868,487)
<b>දෙසැම්බර් 31 වැනි දිනට අවසාන ශේෂය</b>	<b>1,504,274,860</b>	<b>1,533,034,292</b>	<b>1,490,192,842</b>

## මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන්

### මුළු සාමූහික භාහිරකරණය

ත්‍රේවාර්ෂික ඓතිහාසික දත්ත මත පදනම් වෙමින් පහත දැක්වෙන භාහිරකරණ ප්‍රතිපාදන ඇස්තමේන්තු කරන ලදී.

කෙසේ වෙතත්, පහත හෙළිදරව් කර ඇති පරිදි විශේෂ සංචිත අරමුදලේ (2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතේ 23 වැනි වගන්තිය ප්‍රකාරව බැංකුවේ බොල් සහ අඩමාන ණය වෙනුවෙන් ප්‍රතිපාදන සැලැස්වීම පිණිස පිහිටුවන ලද) පවතින අරමුදල් අත්හැර භාහිරකරණ ප්‍රතිපාදනය හඳුනාගනු ලැබේ.

	2016 රු.	2015 (යළි උපලේඛනගත) රු.	2014 (යළි උපලේඛනගත) රු.
ණය හා ලැබිය යුතු දෑ මත හඳුනාගත් සාමූහික භාහිරකරණය (21.ආ සටහන)	1,504,274,860	1,533,034,292	1,490,192,842
හඳුනා නොගත් සාමූහික භාහිරකරණය	453,846,003	421,781,593	377,658,619
	1,958,120,863	1,954,815,885	1,867,851,461

### ආ.1.1 සාමූහික භාහිරකරණ ප්‍රතිපාදනය යළි උපලේඛනගත කිරීම

ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශය යටතේ අ සටහනෙහි ප්‍රකාශ කරන ලද පරිදි පූර්වයෙන් වාර්තා කරන ලද සාමූහික භාහිරකරණය උග්‍රප්‍රකාශිතය. එබැවින්, පෙර විර්ෂයේ වාර්තා කරන ලද ශේෂයන් පහත සාරාංශගත කර ඇති පරිදි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි හා ආදායම් ප්‍රකාශයෙහි බලපෑමට ලක් වූ එක් එක් රේඛීය අයිතමය ගැලපීම මගින් යළි උපලේඛන ගත කරන ලදී:

### I. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

2015 දෙසැම්බර් 01	සාමූහික භාහිරකරණ ප්‍රතිපාදනය නිවැරදි කිරීම මත බලපෑම		
	පූර්වයෙන් වාර්තා කරන ලද පරිදි රු.	ගැලපීම් රු.	යළි උපලේඛනගත කරන ලද පරිදි රු.
<b>මුළු වත්කම්</b>			
වෙනත් ගනුදෙනුකරුවන් වෙතින් ණය හා ලබිය යුතු දෑ	61,579,234,734	(348,968,472)	61,230,266,262
බදු ලැබිය යුතු දෑ - ජාතිය ගොඩනැගීමේ බදු, එකතුකළ අගය මත බදු හා ආදායම් බදු	-	97,704,643	97,704,643
<b>මුළු වත්කම්</b>	92,359,181,722	(251,263,829)	92,107,917,892
<b>ස්කන්ධ</b>			
රඳවාගත් ඉපයීම්	872,318,223	(247,665,335)	624,652,888
<b>මුළු බැරකම්</b>			
වෙනත් බැරකම්	2,473,576,847	(3,598,494)	2,469,978,353
<b>මුළු ස්කන්ධ හා බැරකම්</b>	92,359,181,722	(251,263,829)	92,107,917,892
2015 දෙසැම්බර් 31			
<b>මුළු වත්කම්</b>			
වෙනත් ගනුදෙනුකරුවන් වෙතින් ණය හා ලබිය යුතු දෑ	87,907,153,173	(827,699,223)	87,079,453,950
බදු ලැබිය යුතු දෑ - ජාතිය ගොඩනැගීමේ බදු, එකතුකළ අගය මත බදු හා ආදායම් බදු	-	231,749,253	231,749,253
<b>මුළු වත්කම්</b>	107,376,492,611	(595,949,970)	106,780,542,641
<b>ස්කන්ධ</b>			
රඳවාගත් ඉපයීම්	1,400,132,731	(600,973,067)	799,159,664
<b>මුළු බැරකම්</b>			
වෙනත් බැරකම්	1,787,964,768	5,023,097	1,792,987,865
<b>මුළු ස්කන්ධ හා බැරකම්</b>	107,376,492,611	(595,949,970)	106,780,542,641

**II. ආදායම් ප්‍රකාශය**

2015 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය වෙනුවෙන්	සාමූහික හානිකරණ ප්‍රතිපාදනය නිවැරදි කිරීම මත බලපෑම		
	පූර්වයෙන් වාර්තා කරන ලද පරිදි රු.	ගැලපීම් රු.	යළි උපලේඛන ගත කරන ලද පරිදි රු.
ණය හා ලැබිය යුතු දෑ මත ශුද්ධ හානිකරණ අයකිරීම්	277,665,228	(478,730,750)	(201,065,522)
ආදායම් බඳු වියදම	(562,173,219)	134,044,610	(428,128,609)
ජාතිය ගොඩනැගීමේ බද්ද	(89,623,396)	(1,326,399)	(90,949,795)
මූල්‍ය සේවාවන් මත අගය එකතු කළ බද්ද	(413,904,359)	(7,295,193)	(421,199,552)
<b>වර්ෂය සඳහා ලාභය</b>	<b>882,459,469</b>	<b>(353,307,732)</b>	<b>529,151,737</b>
<b>වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම</b>	<b>929,646,041</b>	<b>(353,307,732)</b>	<b>576,338,310</b>

**ආ.2 කේවල හානිකරණය**

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
ජනවාරි 01 වැනි දිනට ආරම්භක ශේෂය	<b>91,034,553</b>	-
ආදායම් ප්‍රකාශයට අය කිරීම/(හැරවන පොත්වලට ගැනීම) (10 සටහන)	<b>(66,850,855)</b>	91,034,553
<b>දෙසැම්බර් 31 වැනි දිනට අවසාන ශේෂය</b>	<b>24,183,698</b>	<b>91,034,553</b>

**2.2. මූල්‍ය ආයෝජන - කල්පිරීම තෙක් දරා සිටින**

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
ණය සුරැකුම්පත් - ණයකර	<b>516,741,803</b>	-
<b>එකතුව</b>	<b>516,741,803</b>	-

	2016		
	ණයකර සංඛ්‍යාව	ආයෝජන පරිවෘද්ධ රු.	ක්‍රමිකය පිරිවැය රු.
කොමර්ෂල් බැංකු ඔෆ් සිලෝන් පී.එල්.සී.	<b>5,000,000</b>	<b>500,000,000</b>	<b>516,741,803</b>
<b>එකතුව</b>	<b>5,000,000</b>	<b>500,000,000</b>	<b>516,741,803</b>

**2.3. අස්පාශ්‍ය වත්කම්**

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
<b>පරිගණක මෘදුකාංග</b>		
ජනවාරි 01 වැනි දිනට ආරම්භක ශේෂය	<b>140,809,327</b>	81,591,017
එකතු කිරීම්	<b>16,378,229</b>	59,218,310
ලියා හැරීම්	-	-
ප්‍රතිවර්ගීකරණ ගැලපීම්	<b>250,000</b>	-
<b>දෙසැම්බර් 31 වැනි දිනට අවසාන ශේෂය</b>	<b>157,437,556</b>	140,809,327
<b>(අඩුකළා): ක්‍රමිකය</b>		
ජනවාරි 01 වැනි දිනට ආරම්භක ශේෂය	<b>61,993,352</b>	26,629,254
වර්ෂය සඳහා අයකිරීම	<b>37,168,652</b>	35,364,098
ලියා හැරීම්	-	-
ප්‍රතිවර්ගීකරණ ගැලපීම්	<b>250,000</b>	-
<b>දෙසැම්බර් 31 වැනි දිනට අවසාන ශේෂය</b>	<b>99,412,004</b>	61,993,352
<b>ශුද්ධ පොත් අගය</b>	<b>58,025,552</b>	78,815,975



## මූල්‍ය ප්‍රකාශ විලිඛිත සටහන්

### 24. විලිඛිත බදු වත්කම්/බැරකම්

දෙසැම්බර් 31 වැනි දිනට	2016 රු.	2015 රු.
විලිඛිත බදු වත්කම්	(358,092,847)	(272,187,265)
විලිඛිත බදු බැරකම්	140,443,236	100,553,192
ශුද්ධ විලිඛිත බදු (වත්කම්)/ බැරකම්	(217,649,611)	(171,634,073)

රු. 358,092,847/- (2015 - රු. 272,187,265/-) ක විලිඛිත බදු වත්කම් හඳුනාගැනීම මෙම වත්කම් භාවිතා කිරීමට හැකියාව ලබා දෙන අනාගත බදු අය කළ හැකි ලාභයක් බැරකුළු සතු වීමේ හැකියාව හඳුනාගත කළමනාකාරිත්වයෙහි ලාභ පුරෝකථනයන් (ලාභ ලැබීමේ හැකියාවෙහි ඓතිහාසික මට්ටම් ඇතුළු පවතින සාක්ෂි මත පදනම් වූ) මත පදනම් වේ.

#### 24.1 ආදායම් ප්‍රකාශයෙහි හඳුනාගත් අගයන්

	2016 රු.	2015 රු.
ලාභය හෝ අලාභය තුළ හඳුනාගත්	1,694,625	2,614,204
වෙනත් විස්තීර්ණ ආදායම් තුළ හඳුනාගත්	(47,710,163)	14,073,511

#### 24.2 විලිඛිත බදු ශේෂයන්හි සංවලභය

බැරකුළු	2016 ජනවාරි 01 දිනට ශුද්ධ ශේෂය	ලාභ හෝ අලාභ තුළ හඳුනාගත්	වි. ආ. තුළ හඳුනාගත්	2016 දෙසැම්බර් 31 දිනට ශුද්ධ ශේෂය	විලිඛිත බදු වත්කම්	විලිඛිත බදු බැරකම්
දේපල, පිරිසහ සහ උපකරණ	100,553,192	39,890,044	-	140,443,236	-	140,443,236
සේවක ප්‍රතිලාභ	(272,187,265)	(38,195,419)	(47,710,163)	(358,092,847)	(358,092,847)	-
	(171,634,073)	1,694,625	(47,710,163)	(217,649,611)	(358,092,847)	140,443,236

බැරකුළු	2015 ජනවාරි 01 දිනට ශුද්ධ ශේෂය	ලාභ හෝ අලාභ තුළ හඳුනාගත්	වි. ආ. තුළ හඳුනාගත්	2015 දෙසැම්බර් 31 දිනට ශුද්ධ ශේෂය	විලිඛිත බදු වත්කම්	විලිඛිත බදු බැරකම්
දේපල, පිරිසහ සහ උපකරණ	67,374,963	33,178,229	-	100,553,192	-	100,553,192
සේවක ප්‍රතිලාභ	(255,696,751)	(30,564,025)	14,073,511	(272,187,265)	(272,187,265)	-
	(188,321,788)	2,614,204	14,073,511	(171,634,073)	(272,187,265)	100,553,192

### 25. වෙනත් වත්කම්

දෙසැම්බර් 31 වැනි දිනට	2016 රු.	බැරකුළු 2015 (යළි උපලේඛනගත) රු.	2014 (යළි උපලේඛනගත) රු.
<b>පිරිවැය</b>			
ලැබිය යුතු දෑ	757,855,201	305,006,436	121,027,618
තැන්පතු සහ පෙර ගෙවීම්	184,184,695	327,614,849	446,161,164
විවිධ ණයගැතිකරණ	46,893,119	56,012,301	41,840,826
බදු ලැබිය යුතු දෑ (21 ආ.1.1 සටහන)	231,749,253	231,749,253	97,704,643
වෙනත්	970,351,843	753,090,196	290,141,865
මාර්ගස්ථ අන්තර් බැරකුළු ගනුදෙනු	-	-	619,931,675
<b>එකතුව</b>	<b>2,191,034,111</b>	<b>1,673,473,035</b>	<b>1,616,807,791</b>

26. දේපල, පිරිසහ සහ උපකරණ

26.1 දේපල, පිරිසහ සහ උපකරණ

	ඉඩම් හා නොඩනැගිලි රු.	පරිගණක දාමාංශ රු.	කාර්යාල උපකරණ, ලී බඩු හා උපාංග රු.	බැංකුව 2016 මෝටර් වාහන රු.	නොහිමි වැඩ රු.	බෙදුම් හා උපාංග රු.	වකතුව රු.
<b>2016 (ප්‍රවර්තන වර්ෂය) පිරිවැය/සාධාරණ අගය</b>							
2016 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	396,046,149	448,601,457	678,424,377	281,921,681	66,085,510	169,467,862	2,040,547,036
එකතු කිරීම්	17,168,965	85,692,232	221,249,429	1,536,650	25,359,076	34,487,029	385,493,381
ඉවත් කිරීම්	(79,333)	(22,437,487)	(16,647,394)	(19,005,362)	-	(125,775)	(58,295,351)
ලියා හැරීම්	(9,690,000)	-	(2,900)	-	-	-	(9,692,900)
වර්ෂය තුළ දී මාරු කිරීම්	22,291,625	-	-	-	(22,291,625)	-	-
ප්‍රතිවර්ගීකරණ ගැලපීම්	-	(250,000)	23,142	-	-	452,177	225,319
<b>2016 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය</b>	<b>425,737,406</b>	<b>511,606,202</b>	<b>883,046,654</b>	<b>264,452,969</b>	<b>69,152,961</b>	<b>204,281,293</b>	<b>2,358,277,485</b>
<b>මූල්‍ය කල් බදු</b>							
2016 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	-	-	-	103,924,400	-	-	103,924,400
එකතු කිරීම්	-	-	-	-	-	-	-
<b>2016 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>103,924,400</b>	<b>-</b>	<b>-</b>	<b>103,924,400</b>
<b>(අඩු කළ): සමුච්චිත ක්ෂය</b>							
2016 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	71,800,073	298,906,903	505,174,630	149,035,169	-	28,641,508	1,053,558,283
වර්ෂය සඳහා ගාස්තුව	16,208,179	57,730,514	68,857,139	32,879,111	-	36,998,701	212,673,644
ඉවත් කිරීම්	-	(22,159,186)	(16,239,867)	(19,005,338)	-	(55,359)	(57,459,750)
ලියා හැරීම්	-	-	(2,897)	-	-	-	(2,897)
ප්‍රතිවර්ගීකරණ ගැලපීම්	-	(249,857)	25,163	-	-	447,766	223,072
<b>2016 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය</b>	<b>88,008,252</b>	<b>334,228,374</b>	<b>557,814,168</b>	<b>162,908,942</b>	<b>-</b>	<b>66,032,616</b>	<b>1,208,992,352</b>
<b>මූල්‍ය කල් බදු</b>							
2016 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	-	-	-	46,308,251	-	-	46,308,251
වර්ෂය සඳහා ගාස්තුව	-	-	-	20,503,625	-	-	20,503,625
<b>2016 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>66,811,876</b>	<b>-</b>	<b>-</b>	<b>66,811,876</b>
<b>(අඩු කළ): හානිකරණ ගාස්තු</b>							
<b>2016 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් අගය</b>	<b>337,729,154</b>	<b>177,377,828</b>	<b>325,232,486</b>	<b>138,656,551</b>	<b>69,152,961</b>	<b>138,248,677</b>	<b>1,186,397,657</b>

මූල්‍ය ප්‍රකාශ විලිඛිත සටහන්

	බැංකුව 2015						
	ඉඩම් හා ගොඩනැගිලි රු.	පරිගණක දෘඩාංග රු.	කාර්යාල උපකරණ, ලී ඔවු හා උපාංග රු.	මෝටර් වාහන රු.	ගොනිම් වැඩ රු.	බෙදුම් හා උපාංග රු.	එකතුව රු.
<b>2015 (පෙර වර්ෂය) පිරිවැය/සාධාරණ අගය</b>							
2015 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	359,114,252	415,810,019	629,423,076	178,506,009	69,930,682	-	1,652,784,038
එකතු කිරීම්	4,165,045	42,421,736	58,131,880	108,483,205	28,921,680	56,941,201	299,064,747
බැහැර කිරීම්	-	(9,711,378)	(8,914,751)	(5,067,533)	-	(63,852)	(23,757,514)
ලියා හැරීම්	-	-	(35,508)	-	-	(2,022,179)	(2,057,687)
වර්ෂය තුළ පැවරීම්	32,766,852	-	-	-	(32,766,852)	114,612,692	114,612,692
ප්‍රතිවර්ගීකරණය	-	81,080	(180,320)	-	-	-	(99,240)
<b>2015 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය</b>	<b>396,046,149</b>	<b>448,601,457</b>	<b>678,424,377</b>	<b>281,921,681</b>	<b>66,085,510</b>	<b>169,467,862</b>	<b>2,040,547,036</b>
<b>මූල්‍ය කල් බදු</b>							
2015 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	-	-	-	103,703,000	-	-	103,703,000
එකතු කිරීම්	-	-	-	221,400	-	-	221,400
<b>2015 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>103,924,400</b>	<b>-</b>	<b>-</b>	<b>103,924,400</b>
<b>(අඩු කළා): සම්බන්ධ ක්ෂය</b>							
2015 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	58,400,212	255,028,444	454,988,350	137,382,113	-	-	905,799,119
වර්ෂය සඳහා ගාස්තුව	13,399,861	53,246,126	59,401,922	16,720,577	-	28,641,883	171,410,369
බැහැර කිරීම්	-	(9,469,812)	(8,701,948)	(5,067,521)	-	(375)	(23,239,656)
ලියා හැරීම්	-	-	(5,553)	-	-	-	(5,553)
ප්‍රතිවර්ගීකරණය	-	102,145	(508,141)	-	-	-	(405,996)
<b>2015 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය</b>	<b>71,800,073</b>	<b>298,906,903</b>	<b>505,174,630</b>	<b>149,035,169</b>	<b>-</b>	<b>28,641,508</b>	<b>1,053,558,283</b>
<b>මූල්‍ය කල් බදු</b>							
2015 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	-	-	-	24,831,198	-	-	24,831,198
වර්ෂය සඳහා ගාස්තුව	-	-	-	21,477,053	-	-	21,477,053
<b>2015 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය</b>	<b>-</b>	<b>-</b>	<b>-</b>	<b>46,308,251</b>	<b>-</b>	<b>-</b>	<b>46,308,251</b>
<b>(අඩු කළා): හානිකරණ ගාස්තු</b>							
2015 දෙසැම්බර් 31 දිනට ඉදිරි පොත් අගය	324,246,076	149,694,554	173,249,747	190,502,661	66,085,510	140,826,354	1,044,604,902

**26.2 සම්පූර්ණයෙන්ම ක්ෂය වූ දේපල, පිරිසහ සහ උපකරණ**

වාර්තා කරන දින වන විටත් භාවිතයේ පවතින, බැංකුවේ සම්පූර්ණයෙන්ම ක්ෂය වූ දේපල, පිරිසහ සහ උපකරණ වල ආරම්භක පිරිවැය පන්තිය අනුව විශ්ලේෂණයක් පහත දැක්වෙන පරිදි වේ.

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
<b>වත්කම් පන්තිය</b>		
ගොඩනැගිලි	694,583	–
පරිගණක, දෘඩාංග	181,699,402	193,467,425
කාර්යාල උපකරණ, ලී බඩු සහ උපාංග	360,701,924	306,445,902
මෝටර් වාහන	118,026,665	106,862,912
බෙදුම් සහ උපාංග	1,406,421	557,243.00
	<b>662,528,995</b>	<b>607,333,482</b>

**26.3**

වඩාත් හොඳ ඉදිරිපත් කිරීමක් සඳහා වෙනත් වත්කම් යටතේ ගිණුම් ගත කළ බෙදුම් සහ උපාංග දේපල, පිරිසහ සහ උපකරණ වෙත මාරු කර ඇත.

**26.4 දේපල, පිරිසහ සහ උපකරණ මත හිමිකම් සීමාවන්**

වාර්තා කරන දිනය වන විට බැංකුවේ දේපල, පිරිසහ සහ උපකරණ කවර හෝ හිමිකම් සීමාවන් නොතිබිණි.

**26.5 බැරකම් වෙනුවෙන් ඇප ලෙස ඔඩිපනය කරන ලද දේපල, පිරිසහ සහ උපකරණ**

කිසිදු බැරකමක් වෙනුවෙන් කවර හෝ සිත්තක්කර දේපල, පිරිසහ සහ උපකරණ ඔඩිපනය කර නොමැත.

**26.6 දේපල, පිරිසහ සහ උපකරණ අයිතම වෙනුවෙන් තෙවන පාර්ශ්ව වෙතින් වන්දි**

හානි වූ හෝ අත් හැර දමන ලද දේපල, පිරිසහ සහ උපකරණ අයිතම වෙනුවෙන් තෙවන පාර්ශ්ව වෙතින් ලද හෝ ලැබිය යුතු වන්දි කිසිවක් නොවිණි.

**26.7 තාවකාලිකව අක්‍රිය දේපල, පිරිසහ සහ උපකරණ**

වාර්තා කරන දිනය වන විට තාවකාලිකව අක්‍රිය දේපල, පිරිසහ සහ උපකරණ කිසිවක් නොවිණි.

## මූල්‍ය ප්‍රකාශ විලිඛිත සටහන්

**26.8** 2016 දෙසැම්බර් 31 දිනට බැංකුව විසින් දරා සිටිනු ලැබූ සිත්තක්කර ඉඩම් සහ ගොඩනැගිලි වල විස්තර පහත සඳහන් පරිදි වේ:

පරිශ්‍රයන්හි නම සහ ලිපිනය	ප්‍රමාණය (පර්සෙන්ට්)	ගොඩනැගිලි (වර්ග අඩි)
<b>මධ්‍යම පළාත</b>		
මාතලේ - අංක. 62, මහ විදිය, මාතලේ	4.8	2,280
දඹුල්ල - අංක. 734, අනුරාධපුර පාර, දඹුල්ල	8.2	2,210
ගලේවෙල - දඹුල්ල පාර, ගලේවෙල	8.7	2,380
විල්ගමුව - හෙට්ටිපොල, විල්ගමුව	38.0	1,740
ආගරපතන - අංක. 158, නුල්බෲක්, ආගරපතන	10.8	1,598
නාඋල - අංක. 26, දඹුල්ල පාර, නාඋල	20.0	1,640
<b>උතුරු මැද පළාත</b>		
මිහින්තලේ - ත්‍රිකුණාමල පාර, මිහින්තලේ	20.0	6,359
මැදවව්විය - මන්නාරම පාර, මැදවව්විය	34.0	4,371
ගලෙන්බිඳුණුවැව - පොළ පාර, ගලෙන්බිඳුණුවැව	70.0	1,687
මැදිරිගිරිය - මහ විදිය, මැදිරිගිරිය	40.0	-
සිරිපුර - නව නගරය, සිරිපුර	30.0	4,973
තිරිප්පනේ - නුවර පාර, තිරිප්පනේ	65.4	8,030
<b>වයඹ පළාත</b>		
මාවතගම - නුවර පාර, මාවතගම	21.5	-
පළාත් කාර්යාලය - කුරුණෑගල - අංක. 155, මීගමු පාර, කුරුණෑගල	14.0	8,484
පොල්පිහිගම - කුරුණෑගල පාර, පොල්පිහිගම	20.0	2,784
මාමිපුරි - කල්පිටිය පාර, මාමිපුරි	80.0	15,181
පාලකුඩා - කල්පිටි පාර, පාලකුඩා	20.3	2,244
නාන්තන්ඩිය - මාරවිල පාර, නාන්තන්ඩිය	15.7	1,200
පුත්තලම - කුරුණෑගල පාර, පුත්තලම	51.0	1,250
වාරියපොල - අංක. 29/4, අධිකාරි මාවත, වාරියපොල	10.0	6,208
<b>දකුණු පළාත</b>		
කැකනදුර - වෙහෙරහේන පාර, කැකනදුර	12.0	1,704
අක්මීමන - ගනේගොඩ, අක්මීමන	6.5	1,614
ගාල්ල ශාඛාව - අංක. 301, මාතර පාර, මාගාල්ල, ගාල්ල	30.0	5,820
කටුවන - උඩ ගොමැඩිය පාර, කටුවන	39.1	16,480
තංගල්ල - අංක. 81, බේලිඅත්ත පාර, තංගල්ල	16.0	-
උරුගස්මංහන්දිය - කොස්ගොඩ පාර, උරුගස්මංහන්දිය	20.0	1,940
අම්බලන්තොට - අංක. 139, හම්බන්තොට පාර, අම්බලන්තොට	25.0	2,568
අගුණකොලපැලැස්ස - රන්ත පාර, අගුණකොලපැලැස්ස	12.0	2,371
ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය - අංක. 301, මාතර පාර, මාගාල්ල, ගාල්ල	30.0	4,820
<b>උතුරු පළාත</b>		
ගිරාදුරුකෝට්ටේ - සංවර්ධන මධ්‍යස්ථානය, ගිරාදුරුකෝට්ටේ		2,920
මොණරාගල දිස්ත්‍රික් කාර්යාලය - මොණරාගල පාර, බුත්තල		1,613
<b>ප්‍රධාන කාර්යාලය</b> - අංක. 933, නුවර පාර, වෙදමුල්ල, කැලණිය	24	5,375
<b>සබරගමුව පළාත</b>		
බලංගොඩ - අංක. 17, නානායම් ප්‍රවේශ මාර්ගය, බලංගොඩ	20	-
<b>එකතුව</b>		



තක්සේරු දිනය	ඉඩමේ පිරවය/ ප්‍රත්‍යාගණනිත අගය රු.	ගොඩනැගිල්ලේ පිරවය/ ප්‍රත්‍යාගණනිත අගය රු.	මුළු වටිනාකම රු.	සමුච්චිත ක්ෂය රු.	ලියාහල අගය රු.
2014 දෙසැම්බර් 26	-	11,915,631	11,915,631	1,199,724	10,715,907
2003 දෙසැම්බර් 18	2,851,908		2,851,908	1,629,422	1,222,486
2008 මාර්තු 01	-	6,540,518	6,540,518	2,888,739	3,651,779
2009 අගෝස්තු 24	-	7,581,277	7,581,277	3,385,822	4,195,456
2012 අගෝස්තු 17		1,260,000	1,260,000	528,000	732,000
1998 පෙබරවාරි 25		2,471,252	2,471,252	1,853,439	617,814
2005 දෙසැම්බර් 30	-	8,859,427	8,859,427	4,864,515	3,994,912
2013 මාර්තු 19	-	16,192,223	16,192,223	3,238,445	12,953,778
2013 මාර්තු 14	-	3,124,975	3,124,975	1,278,333	1,846,642
2007 දෙසැම්බර් 31	-	9,643,650	9,643,650	4,348,286	5,295,364
2016 පෙබරවාරි 24	-	22,291,625	22,291,625	950,135	21,341,491
2016 දෙසැම්බර් 08	379,869	6,761,474	7,141,343	397,251	6,744,092
2016 මාර්තු 03	10,102,311	-	10,102,311	-	10,102,311
2004 දෙසැම්බර් 29		18,200,366	18,200,366	7,322,145	10,878,221
	-	17,504,901	17,504,901	1,823,427	15,681,474
2014 දෙසැම්බර් 30	-	25,188,128	25,188,128	2,558,659	22,629,469
2003 මාර්තු 25	-	5,792,157	5,792,157	2,134,024	3,658,134
2003 පෙබරවාරි 11	-	3,110,574	3,110,574	576,366	2,534,207
2006 ජූනි 26	-	1,699,940	1,699,940	1,249,618	450,322
2013 නොවැම්බර් 12	-	35,609,963	35,609,963	1,672,316	33,937,647
2004 මැයි 10	1,418,000	1,194,535	2,612,535	716,448	1,896,087
1993 ඔක්තෝබර් 02		600,000	600,000	599,999	1
1999 ඔක්තෝබර් 09		4,712,509	4,712,509	2,590,804	2,121,705
2001 මාර්තු 22	1,320,000	7,406,958	8,726,958	4,442,484	4,284,474
2005 මැයි 05	1,620,667	1,675,534	3,296,201	1,256,268	2,039,933
2012 අප්‍රේල් 10	-	13,354,618	13,354,618	3,155,714	10,198,903
2004 අගෝස්තු 30	2,000,000	3,070,100	5,070,100	1,841,359	3,228,741
2001 අගෝස්තු 27	-	2,350,914	2,350,914	1,762,649	588,265
1999 ඔක්තෝබර් 08	1,750,000	4,884,716	6,634,716	2,652,429	3,982,287
2011 නොවැම්බර් 30	-	5,086,556	5,086,556	878,616	4,207,940
1999 ඔක්තෝබර් 22	2,286,921		2,286,921	2,127,285	159,636
2012 මාර්තු 05	54,380,000	95,116,426	149,496,426	22,085,531	127,410,895
2013 පෙබරවාරි 18	6,285,664	-	6,285,664		6,285,664
	84,395,340	343,200,948	427,596,288	88,008,252	339,588,036

## මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන්

### 27. බැංකු වෙත ගෙවිය යුතු

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
ණය ගැනීම	3,039,128,792	178,569,251
කල් බඳු (28.1 සටහන )	26,658,790	54,418,780
ප්‍රතිමූල්‍යනය	8,699,705,440	7,718,302,676
<b>එකතුව</b>	<b>11,765,493,022</b>	<b>7,951,290,707</b>

බැංකුව වර්ෂය තුළ දී ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් සය මාසික භාණ්ඩාගාර බිල්පත් අනුපාතිකය (දළ) + වර්ෂයකට 1.5% ට සමාන පොළී අනුපාතිකයකට රු. බිලියන 1 ක කෙටිකාලීන ණයක් ලබාගෙන ඇත.

#### 27.1 කල් බඳු කල්පිරීම

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
01 වසරකට නොවැඩි	14,906,797	32,688,204
01 වසරකට වැඩි හා වසර පහකට නොවැඩි	13,366,488	28,679,084
වසර 5 ට වැඩි		-
	<b>28,273,285</b>	<b>61,367,288</b>
අඩු කළා - අත් ගිට වූ පොළිය	(1,614,495)	(6,948,508)
<b>එකතුව</b>	<b>26,658,790</b>	<b>54,418,780</b>

### 28. වෙනත් ගනුදෙනුකරුවන් වෙත ගෙවිය යුතු

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
ක්‍රමක්ෂය පිරිවැයට	107,031,720,855	87,753,699,915
<b>එකතුව</b>	<b>107,031,720,855</b>	<b>87,753,699,915</b>

#### අ. විශ්ලේෂණය

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
<b>නිපැයුම් අනුව</b>		
ඉතිරි කිරීමේ තැන්පතු	32,669,437,915	28,798,164,315
දීර්ඝ කාලීන ඉතිරි කිරීම්	9,330,705,983	8,114,690,078
ස්ථිර තැන්පතු	65,031,576,957	50,840,845,522
<b>එකතුව</b>	<b>107,031,720,855</b>	<b>87,753,699,915</b>
<b>ව්‍යවහාර මුදල අනුව</b>		
ශ්‍රී ලංකා රුපියල්	107,031,720,855	87,753,699,915
<b>එකතුව</b>	<b>107,031,720,855</b>	<b>87,753,699,915</b>

**29. නිකුත් කරන ලද ණය සහ වෙනත් ණයට ගත් අරමුදල**

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
නිදහස් කළ හැකි ණයකර (29.1 සටහන)	<b>2,708,377,456</b>	2,693,032,538
<b>එකතුව</b>	<b>2,708,377,456</b>	2,693,032,538

**29.1 නිදහස් කළ හැකි ණයකර**

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
ජනවාරි 01 වැනි දිනට ආරම්භක ශේෂය	<b>2,693,032,538</b>	-
නිකුත් කරන ලද ණයකර	-	2,500,000,000
මුදලා ගත් ණයකර	-	-
ගෙවිය යුතු පොළිය	<b>224,899,164</b>	206,867,546
ගෙවන ලද පොළිය	<b>(209,554,246)</b>	(13,835,008)
<b>දෙසැම්බර් 31 වැනි දිනට අවසාන ශේෂය</b>	<b>2,708,377,456</b>	2,693,032,538

**බැංකුව විසින් නිකුත් කරන ලද ණයකර**

**29.1.1 2015 දී නිකුත් කරන ලද ණයකර**

2015 දී නිකුත් කරන ලද එකක් රු. 100/- වූ සුරැකුම් රහිත නිදහස් කළ හැකි පස් අවුරුදු ණයකර. මෙම ණයකර කොළඹ කොටස් වෙළඳපොළෙහි මිළ ප්‍රකාශිතය.

වර්ගය	ණයකර සංඛ්‍යාව	මුහුණත් අගය	2016 ක්‍රමයේ පිරවැය රු.	විභාජන දිනය	කල් පිරීමේ දිනය	පොලී අනුපාතිකය
A	21,288,500	2,128,850,000	<b>2,320,971,422</b>	2015 ජනවාරි 30	2020 ජනවාරි 30	ස්ථාවර - වර්ෂයකට 9.00% වසරකට වරක් ගෙවනු ලබන
B	3,610,200	361,020,000	<b>377,053,640</b>	2015 ජනවාරි 30	2020 ජනවාරි 30	ස්ථාවර - වර්ෂයකට 8.81% වසර දෙකකට වරක් ගෙවනු ලබන
C	101,300	10,130,000	<b>10,352,394</b>	2015 ජනවාරි 30	2020 ජනවාරි 30	ස්ථාවර - වර්ෂයකට 8.71% කාර්තුවකට වරක් ගෙවනු ලබන
	25,000,000	2,500,000,000	<b>2,708,377,456</b>			

**30. වෙනත් බැරකම්**

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව		
	2016 රු.	2015 (යළි උපලේඛනගත) රු.	2014 (යළි උපලේඛනගත) රු.
විවිධ ණයනිමියන්	<b>120,628,488</b>	129,956,036	1,179,952,660
වෙනත් ගෙවිය යුතු දෑ	<b>2,009,865,937</b>	1,663,196,588	1,289,873,664
මාර්ගස්ථ අන්තර් බැංකු ගනුදෙනු	<b>49,861</b>	(164,759)	152,029
<b>එකතුව</b>	<b>2,130,544,286</b>	1,792,987,865	2,469,978,353

## මූල්‍ය ප්‍රකාශ විලිඛිත සටහන්

### 31. විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම (31.1 සටහන)	1,278,903,024	972,097,354
	1,278,903,024	972,097,354

#### 31.1 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ හඳුනාගත් ශුද්ධ වත්කම්/(බැරකම්)

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
ජනවාරි 01 වැනි දිනට ආරම්භක ශේෂය	972,097,354	913,202,684
වර්ෂය තුළ වෙන් කළ ප්‍රතිපාදනය (31.2 සටහන)	158,784,525	139,802,596
බැඳීම මත ශුද්ධ ආයුගණක (ලාභය)/අලාභය	170,393,439	(61,260,084)
	1,301,275,318	991,745,196
සැලසුම් මගින් ගෙවන ලද ප්‍රතිලාභ	(22,372,294)	(19,647,842)
	1,278,903,024	972,097,354

#### 31.2 ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගත් මුදල

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
ප්‍රවර්තන සේවා පිරිවැය	61,574,790	48,482,327
පොළී පිරිවැය	97,209,735	91,320,269
<b>ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගත් මුළු මුදල</b>	<b>158,784,525</b>	<b>139,802,596</b>

#### 31.3 වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගත් මුදල

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
බැඳීම මත ශුද්ධ ආයුගණක (ලාභය)/අලාභය	170,393,439	(61,260,084)
<b>වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගත් මුළු මුදල</b>	<b>170,393,439</b>	<b>(61,260,084)</b>

**31.4** වෘත්තික ආයුගණක සමාගමක් වන සී/ස ඇක්ට්‍රිඇරියල් ඇන්ඩ් මැනේජ්මන්ට් කන්සල්ටන්ට්ස් පුද්ගලික සමාගම විසින් 2016 දෙසැම්බර් 31 වැනි දිනට පාරිභෝගික අරමුදලේ ආයුගණක තක්සේරුවක් සිදු කරන ලදී. ආයුගණක විසින් අරමුදල තක්සේරු කිරීම පිණිස යොදා ගන්නා ලද ක්‍රමය වූයේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති - 19 (සේවක ප්‍රතිලාභ) මගින් නිර්දේශිත 'ප්‍රක්ෂේපිත ඒකක ණය ක්‍රමය' යි.

ආයුගණක උපකල්පන	2016	2015
දෙසැම්බර් 31 වැනි දිනට වට්ටම් අනුපාතිකය	11.50%	10.00%
අනාගත වැටුප් වර්ධක අනුපාතිකය	8%	20%
	(මූල වර්ධකය 2018 ජනවාරි 01 ට නියමිතව සෑම වසර තුනකටම වරක්)	(මූල වර්ධකය 2018 ජනවාරි 01 ට සෑම වසර තුනකටම වරක්)
මරණ ප්‍රමාණය	A1967/70 මරණ ප්‍රමාණ වගුව	A 1967/70 මරණ ප්‍රමාණ වගුව
විශ්‍රාම ගැනීමේ වයස	අවුරුදු 57	අවුරුදු 57

**31.5 ආයුගණක තක්සේරුවේ දී භාවිතා කරන ලද උපකල්පනවල සංවේදීතාව**

සේවක ප්‍රතිලාභ බැරකම් මිනුම් කිරීමේ දී අනෙකුත් සියලු විවලයයන් ස්ථාවරව පවතිනුදී යොදා ගන්නා ලද ප්‍රධාන උපකල්පන වල සාධාරණව සිදු විය හැකි වෙනසකට සංවේදීතාව පහත වගුව පෙන්වනු ලබයි.

මුළු විස්තීර්ණ ආදායමෙහි සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි සංවේදීතාව යනු වටිමේ අනුපාතිකයෙහි සහ වැටුප් වර්ධක අනුපාතිකයෙහි උපකල්පිත වෙනස්කම් වර්ෂය වෙනුවෙන් මුළු විස්තීර්ණ ආදායම සහ සේවක ප්‍රතිලාභ බැඳීම මත ඇතිකරන බලපෑම වේ.

වටිමේ අනුපාතිකයෙහි වැඩි වීම/(අඩු වීම)	වැටුප් වර්ධක අනුපාතිකයෙහි වැඩි වීම/(අඩු වීම)	2016		2015	
		ආදායම් ප්‍රකාශය මත සංවේදීතාව බලපෑම වර්ෂය සඳහා ප්‍රතිඵල වල වැඩි වීම/(අඩු වීම) රු.	නිශ්චිත ප්‍රතිලාභ බැඳීමේ වර්තමාන අගය බැරකමෙහි වැඩි වීම/(අඩු වීම) රු.	ආදායම් ප්‍රකාශය මත සංවේදීතාව වර්ෂය සඳහා ප්‍රතිඵල වල වැඩි වීම/(අඩු වීම) රු.	නිශ්චිත ප්‍රතිලාභ වර්තමාන අගය බැරකමෙහි වැඩි වීම/(අඩු වීම) රු.
1%	-	67,876,228	(67,876,228)	56,989,406	(56,989,406)
(-1%)	-	(76,267,477)	76,267,477	(63,930,359)	63,930,359
-	1%	(71,380,057)	71,380,057	(14,973,213)	14,973,213
-	(-1%)	64,474,734	(64,474,734)	14,625,300	(14,625,300)

**32. ප්‍රකාශිත ප්‍රාග්ධනය**

දෙසැම්බර් 31 වැනි දිනට	බැරකම	
	2016 රු.	2015 රු.
<b>සාමාන්‍ය කොටස්</b>		
ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	1,370,936,931	1,370,936,931
කොටස් නිකුත්ව	-	-
<b>දෙසැම්බර් 31 වැනි දිනට අවසාන ශේෂය</b>	<b>1,370,936,931</b>	<b>1,370,936,931</b>

**33. ව්‍යවස්ථාපිත සංචිත අරමුදල**

දෙසැම්බර් 31 වැනි දිනට	බැරකම	
	2016 රු.	2015 රු.
ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	567,391,264	523,268,291
කාලපරිච්ඡේදය තුළ පැවරීම්	32,064,411	44,122,973
<b>දෙසැම්බර් 31 වැනි දිනට අවසාන ශේෂය</b>	<b>599,455,675</b>	<b>567,391,264</b>

**34. රඳවාගත් ඉපයීම්**

දෙසැම්බර් 31 වැනි දිනට	බැරකම	
	2016 රු.	2015 රු. (යළි උපලේඛනය)
ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය	799,159,665	872,318,223
පෙර වර්ෂ ගැලපීම්	-	(247,665,335)
වර්ෂය සඳහා ලාභය	641,288,212	529,151,737
වෙනත් විස්තීර්ණ ආදායම්	(122,683,276)	47,186,573
වෙනත් සංචිත වෙත පැවරීම්	(192,386,464)	(264,737,840)
ලාභාංශ	(137,093,693)	(137,093,693)
<b>දෙසැම්බර් 31 වැනි දිනට අවසාන ශේෂය</b>	<b>988,284,444</b>	<b>799,159,665</b>



**35. වෙනත් සංචිත**

**අ. බැංකුව - පුවර්තන වර්ෂය (2016)**

	ජනවාරි 01 ට ආරම්භක ශේෂය රු.	සංවර්ධන මාරු කිරීම් රු.	දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය රු.
පොදු සංචිතය	2,458,164,810	128,257,642	2,586,422,452
විශේෂ සංචිත අරමුදල	421,781,593	32,064,411	453,846,004
<b>එකතුව</b>	<b>2,879,946,403</b>	<b>160,322,053</b>	<b>3,040,268,456</b>

**ආ. බැංකුව - පෙර වර්ෂය (2015)**

	ජනවාරි 01 ට ආරම්භක ශේෂය රු.	සංවර්ධන මාරු කිරීම් රු.	දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය රු.
පොදු සංචිතය	2,281,672,916	176,491,894	2,458,164,810
විශේෂ සංචිත අරමුදල	377,658,619	44,122,974	421,781,593
<b>එකතුව</b>	<b>2,659,331,535</b>	<b>220,614,868</b>	<b>2,879,946,403</b>

පොදු සංචිතය, බැංකුව ලාභ වලින් එක්තරා මුදලක් රඳවාගත් ඉපයීම් ගිණුමෙන් පොදු සංචිත ගිණුමට මාරු කිරීමේ ප්‍රතිඵලය වේ. පොදු සංචිතය පිහිටුවීමේ අරමුණ වන්නේ ඇති වීමට ඉඩ ඇති අනාගත නොදන්නා බැරකම් වෙනුවෙන් වියදම් දැරීමයි.

**36. අසම්භව්‍ය බැරකම් හා බැඳීම්**

බැංකුව සාමාන්‍ය ව්‍යාපාර කටයුතු සිදු කිරීමේ දී, ගනුදෙනුකාර භවතුන්ගේ මූල්‍ය හා ආයෝජන අවශ්‍යතාවන්ට ඉඩ සැලසීම, වෙළඳ කටයුතු සිදු කිරීම සහ තමන්ගේම අවදානම් නිරාවරණය කළමනාකරණය කිරීම සඳහා සිය ගනුදෙනුකාර භවතුන්ට නෛතික උපයෝජනය සහිත බැඳීම් භාර ගැනීම සහ අසම්භව්‍ය බැරකම්වලට යටත් වීම සිදු කරයි. මෙම මූල්‍ය සාධන පත්‍ර පොළී හෝ ගාස්තු උත්පාදනය කරන අතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි වත්කම් සහ බැරකම් ලෙස හඳුනාගත් මෙම අගයන්ට වැඩියෙන් ණය අවදානම ධාරණය කරයි. කෙසේවෙතත්, මෙම ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස කිසිදු සැලකිය යුතු අලාභ අපේක්ෂා නොකෙරේ.

මෙම අසම්භව්‍යතා සහ බැඳීම් පහත ප්‍රමාණය කර ඇත.

දෙසැම්බර් 31 වැනි දිනට	බැංකුව	
	2016 රු.	2015 රු.
ඇප සහ කාර්යසාධන බැඳුම්කර	101,856,888	91,600,799
වෙනත් අසම්භව්‍ය අයිතම	351,698,824	140,411,334
<b>එකතුව</b>	<b>453,555,712</b>	<b>232,012,133</b>

**36.1 බැංකුවට එරෙහි හඬකීම**

සිය ණය ගිවිසුම් වලට අනුව ගෙවීම පැහැර හැර ඇති ණයකරුවන් සමඟ හඬ කීම ඇතුළුව බැංකුව සිය සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවල දී විවිධ වර්ගවල හඬ කීම වලට පාර්ශ්වයක් වේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දිනට, බැංකුව වෙත උකස් කර ඇති වත්කම් විකිණීම වළක්වමින් ගනුදෙනුකාර භවතුන් සිව් දෙනෙකු බැංකුවට එරෙහිව හඬ පවරා ඇති අතර කාර්ය මණ්ඩල සාමාජිකයන් විසි දෙනෙකු බැංකුවට එරෙහිව කම්කරු විනිශ්චය සභාවේ හඬ පවරා ඇත. ගනුදෙනුකාර භවතුන් සිව් දෙනෙකු හානි වන්දි ගිවිසුම් පැම සම්බන්ධයෙන් බැංකුවට එරෙහිව හඬ පවරා ඇති අතර දිස්ත්‍රික් අධිකරණය විසින් දෙන ලද තීන්දු වලට එරෙහිව බැංකුව ශ්‍රේණිධායකරණය වෙත අභියාචනා හතරක් ගොනුකර ඇත. දැනට තීන්දු ලැබී නොමැති හඬ කීම් කිසිවකින් බැංකුවේ වාර්තා කරන ලද මූල්‍ය ප්‍රතිඵල හෝ අනාගත මෙහෙයුම් කෙරෙහි වැදගත් බලපෑමක් ඇති නොවන බව බැංකුවේ තීනි උපදේශකගේ මතය වේ.

**37. සම්බන්ධතා පාර්ශ්ව හෙළිදරව් කිරීම්**

'සම්බන්ධතා පාර්ශ්ව හෙළිදරව් කිරීම්' පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති - 24 හි සම්බන්ධතා පාර්ශ්ව ලෙස නිර්වචනය කරනු ලැබ ඇති පාර්ශ්ව, එනම් සැලකිය යුතු ආයෝජකයන්, ප්‍රධාන කළමනාකරණ පිරිස්, ප්‍රධාන කළමනාකරණ පිරිස්වල සමීප පවුලේ සාමාජිකයන් සහ වෙනත් සම්බන්ධතා ආයතන සමඟ බැංකුව ගනුදෙනු වලට එළඹී ඇත. සහන අනුපාතික මත සියලු කාර්ය මණ්ඩලයට ඒකාකාර ලෙස අදාළ වන යෝජනා ක්‍රම යටතේ ප්‍රධාන කළමනාකරණ පිරිස් සිදුකර ඇති ගනුදෙනු හැරුණු කොට, ණය දීමේ ක්‍රියාකාරකම්, පිළිගැනීම සහ ස්ථාපන, ශේෂ පත්‍රයෙන් පිට ගනුදෙනු සහ වාණිජ අනුපාතික වලට අනෙක් දරුණු පදනමකින් සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වල දී සිදු කෙරෙන වෙනත් බැංකු සහ මූල්‍ය සේවා සැපයීම මෙම ගනුදෙනු වලට අයත් වේ.

**37.1 මවු සහ අත්‍යන්ත පාලන පාර්ශ්වය**

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රජය සතු බැංකුවකි.

**37.2 බැංකුවේ ප්‍රධාන කළමනාකරණ පිරිස්**

'සම්බන්ධිත පාර්ශ්ව හෙළිදරව් කිරීම' පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 24 ට අනුකූලව, බැංකුවේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, මෙහෙයවීම සහ පාලනය කිරීම සම්බන්ධ බලතල සහ වගකීම ඇති තැනැත්තන් ප්‍රධාන කළමනාකරණ පිරිසට අයත් වේ. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ප්‍රධාන විධායක නිලධාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරීවරුන්, ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරීවරුන්, අනුකූලතා නිලධාරී, ප්‍රධාන අත්‍යන්තර විගණක සහ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් ප්‍රධාන කළමනාකරණ පිරිසට අයත් වේ.

**37.2.1 ප්‍රධාන කළමනාකරණ පිරිස් වෙත ප්‍රතිලාභ**

	බැංකුව	
	2016	2015
	රු.	රු.
කෙටි කාලීන රැකියා ප්‍රතිලාභ	32,120,383	22,729,590
පශ්චාත් රැකියා ප්‍රතිලාභ	-	-
<b>එකතුව</b>	<b>32,120,383</b>	<b>22,729,590</b>

**37.2.2 ප්‍රධාන කළමනාකරණ පිරිස් සහ ඔවුන්ගේ සමීප පවුලේ සාමාජිකයන් සම්බන්ධ වන ගනුදෙනු, විධිවිධාන සහ ගිවිසුම්**

මූල්‍ය තත්ව ප්‍රකාශයෙහි අයිතම	2016	2015
	රු.	රු.
<b>වත්කම්</b>		
ණය හා ලැබිය යුතු දෑ	50,358,206	16,897,100
<b>එකතුව</b>	<b>50,358,206</b>	<b>16,897,100</b>
<b>බැරකම්</b>		
තැන්පතු	76,172,589	12,149,909
<b>එකතුව</b>	<b>76,172,589</b>	<b>12,149,909</b>
<b>ලාභ හෝ අලාභ ප්‍රකාශයෙහි ඇති අයිතම</b>		
පොළී ආදායම	1,970,533	715,824
පොළී වියදම්	4,022,156	483,568
<b>එකතුව</b>	<b>5,992,689</b>	<b>1,199,392</b>

**37.2.2.1 ප්‍රධාන කළමනාකරණ පිරිස් සහ ඔවුන්ගේ සමීප පවුලේ සාමාජිකයන්ට ප්‍රදානය කරන ලද අනුග්‍රහයෙහි නියමයන් හා කොන්දේසි**

ණය වර්ගය	2016 දෙසැම්බර් 31 දිනට ඡේදය		ඇප විස්තර		වෙනත් නියමයන් හා කොන්දේසි
	වර්ගය	වර්ගය	වර්ගය	වර්ගය	
කාර්ය මණ්ඩල නිවාස ණය	13,664,497	ඉඩම්	45,184,783	සේවකයන් සියලු දෙනාටම හෝ නිශ්චිත කාණ්ඩවලට හෝ	
කාර්ය මණ්ඩල වාහන ණය	23,498,726	මෝටර් වාහන	39,509,662	ඒකාකාරව අදාළ වන අනුමත යෝජනා ක්‍රම යටතේ වන	
මදුල් ඇපයට තැබූ ණය	5,578,475	ස්ථාවර තැන්පතු	7,925,000	කාර්ය මණ්ඩල ණය හැරුණු කොට නියමයන් හා	
පරිභෝජන සහ වෙනත් ණය	7,616,508			කොන්දේසි සම්බන්ධතාවක් නොමැති පාර්ශ්ව සමඟ	
	<b>50,358,206</b>			සන්සන්දනීය ගනුදෙනුවල නියමයන්ට සමාන වේ.	

ප්‍රධාන කළමනාකරණ පිරිස් සහ ඔවුන්ගේ සමීප පවුලේ සාමාජිකයන් වෙත සමස්ත නිරාවරණය බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් 0.6% නියෝජනය කරයි.

## මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන්

### 37.2.3 මිලදී ගත් භාණ්ඩ හා සේවා

සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවල දී ප්‍රධාන කළමනාකරණ පිරිස් වලට පාලනය හා/හෝ හවුල් පාලනය ඇති ආයතන වෙතින් වර්ෂය තුළ දී මිලට ගන්නා ලද භාණ්ඩ හා සේවා පිළිබඳ විස්තර පහත දැක්වේ:

	2016 රු.	2015 රු.
මිල දී ගත් භාණ්ඩ හා සේවා	9,048,762	8,232,570
<b>එකතුව</b>	<b>9,048,762</b>	<b>8,232,570</b>

### 37.3 සැලකිය යුතු ආයෝජක සහ සම්බන්ධිත ආයතන සමඟ ගනුදෙනු

'සම්බන්ධිත පාර්ශ්ව හෙළිදරව් කිරීම්' පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 24 හි 25 වැනි ඡේදයට අනුකූලව, ශ්‍රී ලංකා රජය, සැලකිය යුතු ආයෝජක සහ එයට සම්බන්ධිත ආයතන සමඟ ගනුදෙනු පිළිබඳව 18 වැනි ඡේදය යටතේ වන හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවන්ගෙන් බැරකුළු නිදහස් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා රජයේ බැඳියාවක් පවතින ආයතන ගණනාවකට බැරකුළුවේ සැලකිය යුතු බැඳියාවන් ඇත.

බැරකුළු ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 24 යටතේ තනිව වැදගත් වන ගනුදෙනු හා අනෙකුත් ගනුදෙනු සාමූහිකව හෙළිදරව් කර ඇති නමුත් සැලකිය යුතු ආයෝජක සහ එයට සම්බන්ධිත ආයතන සමඟ ගනුදෙනු තනි තනිව හෙළිදරව් කර නොමැත. බැරකුළු ශ්‍රී ලංකා රජය හා එයට සම්බන්ධිත ආයතන සමඟ ගනුදෙනු, විධිවිධාන සහ ගිවිසුම් වලට එළඹී ඇත. වර්ෂය තුළ දී සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දිනට සැලකිය යුතු මූල්‍ය ගනුදෙනු පහත සඳහන් පරිදි වේ.

	2016 රු.	2015 රු.
මහා භාණ්ඩාගාරය වෙත ගෙවූ/ලද බදු	(125,000,000)	(125,353,097)
<b>එකතුව</b>	<b>(125,000,000)</b>	<b>(125,353,097)</b>

තවද, රු. 125,000,000/- (2015 – රු. 249,646,903/-) මහා භාණ්ඩාගාරය වෙත පෙර ගෙවුමක් ලෙස වෙනත් වත්කම් යටතේ ඉදිරිපත් කර ඇත.

	ගිණ ශේෂය	
	2016 රු.	2015 රු.
<b>මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි අයිතම</b>		
<b>වත්කම්</b>		
ණය හා ලැබිය යුතු දෑ	383,779,065	437,014,212
<b>එකතුව</b>	<b>383,779,065</b>	<b>437,014,212</b>
<b>වගකීම්</b>		
තැන්පතු	28,019,434,124	12,822,454,563
<b>එකතුව</b>	<b>28,019,434,124</b>	<b>12,822,454,563</b>
<b>ලාභ හෝ අලාභ ප්‍රකාශයෙහි අයිතම</b>		
පොළී ආදායම	44,510,386	32,419,550
පොළී වියදම්	1,832,961,280	863,230,637
<b>එකතුව</b>	<b>1,877,471,666</b>	<b>895,650,187</b>

**37.3.1 පහත විස්තර කර ඇති පරිදි, සාමාන්‍ය ව්‍යාපාර කටයුතු හා සම්බන්ධව ශ්‍රී ලංකා රජය හා එයට සම්බන්ධිත ආයතන සමඟ තවදුරටත් ගනුදෙනු සිදු කර ඇත:**

- භාණ්ඩගාර බිල්පත්වල ආයෝජන සහ මුදල් වෙලඳපොළ ස්ථාපන
- ව්‍යවස්ථාපිත වරිපනම් සහ බදු ගෙවීම
- ප්‍රධාන වශයෙන්ම දුරකථන, විදුලි සහ ජල බිල්පත්වලින් සැදුම් ලබන උපයෝගිතා වෙනුවෙන් ගෙවීම්
- සේවක විශ්‍රාම ප්‍රතිලාභ වෙනුවෙන් ගෙවීම් - (සේවක අර්ථසාධක අරමුදල, සේවක භාර අරමුදල)

**37.4 සම්බන්ධිත පාර්ශ්ව සමඟ මිල නියම කිරීමේ ප්‍රතිපත්තිය**

සේවකයන් සියලු දෙනාටම හෝ නිශ්චිත කාණ්ඩ වලට හෝ ඒකාකාරව අදාළ වන අනුමත යෝජනා ක්‍රම යටතේ ප්‍රධාන කළමනාකරණ පිරිස් වලට ප්‍රදානය කරන ලද අනුග්‍රහය හැරුණු කොට, සම්බන්ධතාවක් නොමැති සන්සන්දනීය ප්‍රතිපාර්ශ්ව සමඟ ගනුදෙනුවල නියමයන්ට සමානවන නියමයන් හා කොන්දේසි සහිතව බැංකුව සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී සම්බන්ධිත පාර්ශ්ව සමඟ ගනුදෙනු වලට එළඹෙයි.

**38. ඇප ලෙස ඔඩිපනය කරන ලද වත්කම්**

2016 සහ 2015 දෙසැම්බර් 31 දිනට බැරකම් වෙනුවෙන් අතිරේක ඇප ලෙස ඔඩිපනය කර තිබූ, මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙහි හඳුනාගත් මුළු මූල්‍ය වත්කම් පහත වගුවල දැක්වේ:

පහසුකම් වර්ගය	පහසුකමේ වටිනාකම රු. මිලියන	ඇපවල ස්වභාවය	ඇප වටිනාකම රු. මිලියන	2016 දෙසැම්බර් 31 දිනට ශේෂය රු. මිලියන
1. අයිතුව - ලංකා බැංකුව	2,451	ස්.නැ. - 70963965	600.00	
		ස්.නැ. - 74353124	170.84	
		ස්.නැ. - 74361333	231.85	
		ස්.නැ. - 74817306	207.63	
		ස්.නැ. - 74588793	192.43	
		ස්.නැ. - 74619066	192.36	
		ස්.නැ. - 74041168	481.62	
		ස්.නැ. - 76767742	650.00	<b>1,819.09</b>
2. අයිතුව - මහජන බැංකුව	200	ස්.නැ. - 14-6001-00009136-8	304.76	-

පහසුකම් වර්ගය	පහසුකමේ වටිනාකම රු. මිලියන	ඇපවල ස්වභාවය	ඇප වටිනාකම රු. මිලියන	2015 දෙසැම්බර් 31 දිනට ශේෂය රු. මිලියන
1. අයිතුව - ලංකා බැංකුව	1,564	ස්.නැ. - 70963965	600 පොලීය සමඟ	
		ස්.නැ. - 74353124	161.396 පොලීය සමඟ	
		ස්.නැ. - 74361333	217.350 පොලීය සමඟ	
		ස්.නැ. - 74817306	196.128 පොලීය සමඟ	
		ස්.නැ. - 74588793	181.769 පොලීය සමඟ	
		ස්.නැ. - 74619066	181.701 පොලීය සමඟ	
		ස්.නැ. - 74041168	445.683 පොලීය සමඟ	
2. අයිතුව - මහජන බැංකුව	200	ස්.නැ. - 14-6001-00009136-8	287.913 පොලීය සමඟ	

**මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන්**

**39. බදු වලට පෙර ආදායමෙහි ඇතුළත් කර තිබෙන මූල්‍ය නොවන වියයයන්**

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා	සටහන	බැංකුව	
		2016 රු.	2015 රු.
දේපල, පිරිසහ සහ උපකරණ ක්ෂයවීම්	12	233,177,270	192,887,422
අස්පාශ්‍ය වත්කම් ක්‍රමක්ෂය	23	37,168,652	35,364,098
සඵල පොළී අනුපාතික ගැලපීම්		800,102	712,143
ණය සහ අත්තිකාරම් මත භාගිකරණ අලාභ	10	29,110,255	201,065,522
උකස් අත්තිකාරම් මත ප්‍රාග්ධන අලාභ	11	4,376,252	29,071,253
ලියාහරින ලද දේපල සහ උපකරණ	26	9,690,003	2,052,134
ලිය ඉසුරු සාධාරණ මිල ගැලපීම්		(97,972,640)	(149,644,728)
මහා භාණ්ඩාගාරයට ගෙවන ලද අයබදු		125,000,000	125,353,097
වෙළඳාම සඳහා තබාගත් මූල්‍ය වත්කම් මත සාධාරණ අගයේ වෙනස	7	(4,200)	6,300
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් සඳහා ගාස්තු	11	158,784,525	139,802,596
වෙනත් අරමුදල් සංවර්ධනයන්		3,320,908	12,408,456
ස්ථාවර වත්කම් අලෙවියෙන් ලද (ලාභ)/පාඩු	9	(21,870,086)	(7,254,660)
<b>එකතුව</b>		<b>423,360,531</b>	<b>581,823,633</b>

**40. මෙහෙයුම් වත්කම්වල වෙනස**

ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්වල ශුද්ධ වෙනස	17	607,814,250	1,181,270,021
අනෙකුත් ගනුදෙනුකරුවන්ගෙන් අයවිය යුතු දූෂ සහ ණය වල ශුද්ධ වෙනස	21	(18,451,470,351)	(25,929,679,742)
වෙනත් වත්කම් වල වෙනස	25	(642,561,076)	(182,018,341)
මූල්‍ය ආයෝජන වල ශුද්ධ වෙනස - කල් පිරෙන තෙක් රඳවාගත්		(516,741,803)	-
<b>එකතුව</b>		<b>(19,002,958,980)</b>	<b>(24,930,428,062)</b>

**41. මෙහෙයුම් වගකීම් වල වෙනස**

බැංකුවලට ගෙවිය යුතු දේවල ශුද්ධ වෙනස	27	1,958,107,106	(921,565,231)
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දේවල ශුද්ධ වෙනස	28	19,277,220,838	14,021,052,929
වෙනත් වගකීම් වල ශුද්ධ වෙනස	30	379,695,557	(277,498,334)
<b>එකතුව</b>		<b>21,615,023,501</b>	<b>12,821,989,364</b>

**42. අස්පාශ්‍ය වත්කම්, දේපල සහ උපකරණ නැවත වර්ගීකරණය කිරීමේ වෙනස**

දේපල, පිරිසහ සහ උපකරණ	26	(2,247)	(306,755)
<b>එකතුව</b>		<b>(2,247)</b>	<b>(306,755)</b>

**43. මූල්‍ය උපකරණ වල සාධාරණ අගය**

**43.1 සාධාරණ අගයේ බල දැරුවලිය**

- 1 මට්ටම - අනන්‍ය උපකරණ සඳහා ක්‍රියාකාරී වෙළඳපොළෙහි ප්‍රකාශිත වෙළඳපොළ මිල (ගැලපීම් නොකරන ලද) යෙදවුම්
- 2 මට්ටම - සෘජුව (මිල වශයෙන්) හෝ වක්‍රව (එනම් මිලෙන් ලබාගත්) නිරීක්ෂණය කළ හැකි 1 මට්ටමේ ඇතුළත් කර ඇති ප්‍රකාශිත මිල ගණන් වලට අමතර යෙදවුම්. සමාන උපකරණ සඳහා ක්‍රියාකාරී වෙළඳපොළෙහි ඇති ප්‍රකාශිත වෙළඳපොළ මිල; අනන්‍ය හෝ සමාන උපකරණ සඳහා ප්‍රකාශිත මිල භාවිතා කරමින් ඇගයුමට ලක් කරන ලද උපකරණ මෙම වර්ගීකරණය තුළට ඇතුළත් වේ.
- 3 මට්ටම - නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම්. නිරීක්ෂණය කළ හැකි දත්ත පදනම් කර නොගත් යෙදවුම් ඇතුළත් වන ඇගයුම් තාක්ෂණයන් සඳහා වන සියලු උපකරණ මෙම කාණ්ඩයට අයත් වන අතර නිරීක්ෂණය කළ නොහැකි යෙදවුම් වල උපකරණ තක්සේරුවේ සැලකිය යුතු බලපෑමක් තිබේ.



**43.2 සාධාරණ අගය මත ගණනය කරන ලද මූල්‍ය උපකරණ**

සාධාරණ වටිනාකම් මිනුම් වර්ගීකරණය කර ඇති සාධාරණ වටිනාකම් බල දූරාවලි මට්ටමින් සාධාරණ වටිනාකම මත වාර්තාකරණ දිනයට වාර්තා වී ඇති මූල්‍ය උපකරණවල විශ්ලේෂණයක් පහත වගුවෙන් දක්වා තිබේ.

දෙසැම්බර් 31 වන විට	2016			
	1 මට්ටම රු.	2 මට්ටම රු.	3 මට්ටම රු.	එකතුව රු.
	204,200	-	-	204,200
<b>වෙළඳුම් සඳහා රඳවාගත් මූල්‍ය වත්කම්</b>	<b>204,200</b>	<b>-</b>	<b>-</b>	<b>204,200</b>

දෙසැම්බර් 31 වන විට	2015			
	1 මට්ටම රු.	2 මට්ටම රු.	3 මට්ටම රු.	එකතුව රු.
	200,000	-	-	200,000
<b>වෙළඳුම් සඳහා රඳවාගත් මූල්‍ය වත්කම්</b>	<b>200,000</b>	<b>-</b>	<b>-</b>	<b>200,000</b>

සාධාරණ වටිනාකම් මත ගණනය කර ඇති වෙළඳ වත්කම් ප්‍රකාශිත සමාන්‍ය කොටස් සහ අප්‍රකාශිත සමාන්‍ය කොටස් වේ. ප්‍රකාශිත සමාන්‍ය කොටස් සඳහා බැංකුව වාර්තා කරන දිනට ක්‍රියාකාරී වෙළඳපොළෙහි ප්‍රකාශිත වෙළඳ වටිනාකම් භාවිතා කරයි.

**43.3 සාධාරණ වටිනාකම මත ගණනය නොකරන ලද මූල්‍ය උපකරණ**

පහත දක්වා ඇත්තේ මූල්‍ය ප්‍රකාශනවල සාධාරණ අගය මත ගෙන නොගිය බැංකුවේ මූල්‍ය උපකරණ වල සාධාරණ අගයන්හි සහ ධාරණ අගයන් අතර පංති අනුව කරන ලද සන්සන්දනයකි.

	සාධාරණ අගය බල දූරාවලිය	2016		2015	
		ධාරණ අගය රු.	සාධාරණ අගය රු.	ධාරණ අගය රු.	සාධාරණ අගය රු.
<b>මූල්‍ය වත්කම්</b>					
මුදල් සහ මුදල් සමාන්‍යයන්	2 මට්ටම	428,697,741	428,697,741	310,591,598	310,591,598
ශ්‍රී ලංකා ආණ්ඩුවේ සුරැකුම්පත්	2 මට්ටම	-	-	607,814,250	607,814,250
බැංකුවල ඇති ශේෂ	2 මට්ටම	18,979,572,034	18,979,572,034	2,952,333,673	2,952,333,673
බැංකුවල ඇති ස්ථාපන	2 මට්ටම	1,682,030,495	1,682,030,495	12,861,621,185	12,861,621,185
මූල්‍ය ආයෝජන - කල්පිරෙන තෙක් දරා සිටින	2 මට්ටම	516,741,803	516,741,803	-	-
<b>ණය සහ ලැබිය යුතු දෑ</b>					
වෙනත් ගනුදෙනුකරුවන් හා විමකින් තොරව	2 මට්ටම	7,873,700,312	7,873,700,312	7,653,380,215	7,653,380,215
උකස්	2 මට්ටම	3,193,923,358	3,193,923,358	2,390,935,056	2,390,935,056
කාර්ය මණ්ඩල ණය	2 මට්ටම	6,211,115,500	6,211,115,500	5,002,175,566	5,002,175,566
කෙටි කාලීන	2 මට්ටම	89,526,857,771	89,526,857,771	73,349,945,990	73,349,945,990
දිගු කාලීන	2 මට්ටම	1,297,162,767	1,297,162,767	1,072,965,528	1,072,965,528
ණය සහ අන්තිකාරම් මත ලැබිය යුතු පොළිය	2 මට්ටම	1,036,497,573	1,036,497,573	592,767,990	592,767,990
		130,746,299,354	130,746,299,354	106,794,531,051	106,794,531,051
<b>මූල්‍ය වගකීම්</b>					
බැංකුවලට ගෙවිය යුතු	2 මට්ටම	11,765,493,022	11,765,493,022	7,951,290,707	7,951,290,707
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	2 මට්ටම	107,031,720,855	107,031,720,855	87,753,699,915	87,753,699,915
නිකුත් කරන ලද ණය සහ වෙනත් ණයට ගත් අරමුදල්	2 මට්ටම	2,708,377,456	2,708,377,456	2,693,032,538	2,693,032,538
වෙනත් වගකීම්	2 මට්ටම	2,111,181,490	2,111,181,490	1,779,031,308	1,779,031,308
		123,616,772,823	123,616,772,823	100,177,054,468	100,177,054,468

## මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන්

### 43.3.1 මූල්‍ය වත්කම් වල සාධාරණ අගය සහ සාධාරණ අගය මත ගෙන නොගිය වගකීම් සඳහා මිනුම් පදනම

#### සාධාරණ අගය ධාරණ අගයට ආසන්න වන වත්කම්

කෙටි කාලීන කල් පිරීමක් තිබෙන (මාස තුනකට අඩු) මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් සඳහා ධාරණ අගය ඒවායෙහි සාධාරණ අගයට ආසන්න වන බව උපකල්පනය කෙරේ. මෙම උපකල්පනය ඉල්ලුම් තැන්පත් සහ විශේෂිත කල් පිරීමේ දිනයක් නොමැති ඉතිරිකිරීමේ ගිණුම් වලට ද අදාළ වේ.

#### ගනුදෙනුකරුවන්ට ලැබිය යුතු දෑ සහ ණය

ගනුදෙනුකරුවන්ට ඇති අත්තිකාරම් සහ ණය ආයෝජන වල සම්පූර්ණ ප්‍රමාණයෙන් 56% කට වඩා ප්‍රමාණයකට වසරකට වඩා අඩු කාලයක එකඟ වූ පරිණත දිනයක් තිබේ. එමනිසා ගනුදෙනුකරුවන්ට ඇති ණය සහ අත්තිකාරම් වල සාධාරණ වටිනාකම වාර්තා කරන දින වන විට ඔවුන්ගේ ධාරණ අගයට ආසන්න වේ.

#### ගනුදෙනුකරුවන්ට ලැබිය යුතු දෑ

ගනුදෙනුකරුවන්ගේ තැන්පතුවලින් 65% කට වැඩි ප්‍රමාණයක් ඉල්ලුම් මත ආපසු ගෙවිය හැකි හෝ වසරකට අඩු එකඟ වූ පරිණත දිනයක් සහිත ඒවා වේ. වසරකට වඩා වැඩි එකඟවූ පරිණත දිනයක් සහිත ගනුදෙනුකරුවන්ගේ තැන්පතු කල් නොපිරූ ඉහළ දැරීමකට යටත් වේ. කල් නොපිරූ ඉහළ දැරීමක දී ගනුදෙනුකරුවන්ට ගෙවන මුදල එම දිනට එහි ධාරණ අගයට උච්චතමක වශයෙන් වෙනස් නොවේ. එම නිසා වාර්තා කරන දිනයට ගනුදෙනුකරුවන්ගේ තැන්පතු ඔවුන්ගේ ධාරණ අගයට ආසන්න වේ.

## 44. ජංගම සහ ජංගම නොවන අතර විශ්ලේෂණය

2016

	මාස 12 අතුළත රු.	බැංකුව මාස 12කට පසු රු.	වකකුව රු.
<b>වත්කම්</b>			
මුදල් සහ මුදල් සමානයන්	428,697,741	-	428,697,741
බැංකුව සමඟ ඇති ශේෂ	17,558,555,404	1,421,016,630	18,979,572,034
බැංකු සමඟ ඇති ස්ථාපන	1,682,030,495	-	1,682,030,495
වෙළඳාම සඳහා රඳවාගත් මූල්‍ය වත්කම්	-	204,200	204,200
ණය සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු දෑ	37,823,894,996	67,829,735,948	105,653,630,944
මූල්‍ය ආයෝජන - කල්පිරෙන හෙක් රඳවාගත්	-	516,741,803	516,741,803
අස්පෘෂ්‍ය වත්කම්	-	58,025,552	58,025,552
විලම්බිත බඳු වත්කම්	-	217,649,611	217,649,611
වෙනත් වත්කම්	2,191,034,111	-	2,191,034,111
දේපල සහ උපකරණ	-	1,186,397,657	1,186,397,657
<b>මුළු වත්කම්</b>	<b>59,684,212,747</b>	<b>71,229,771,401</b>	<b>130,913,984,148</b>
<b>වගකීම්</b>			
බැංකුවලට ගෙවිය යුතු	4,197,116,541	7,568,376,481	11,765,493,022
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	69,874,061,259	37,157,659,596	107,031,720,855
නිකුත් කළ ණය සහ අනෙකුත් ණයට ගත් අරමුදල්	-	2,708,377,456	2,708,377,456
වෙනත් වගකීම්	1,784,335,546	346,208,740	2,130,544,286
විශ්‍රාමික ප්‍රතිලාභ බැඳීම්	-	1,278,903,024	1,278,903,024
<b>මුළු වගකීම්</b>	<b>75,855,513,346</b>	<b>49,059,525,297</b>	<b>124,915,038,643</b>
<b>කල් පිරීමේ පරතරය</b>	<b>(16,171,300,599)</b>	<b>22,170,246,104</b>	<b>5,998,945,505</b>
<b>සමුච්චිත පරතරය</b>	<b>(16,171,300,599)</b>	<b>5,998,945,506</b>	<b>-</b>

2015

	මාස 12 අතදළ රු.	බැංකුව මාස 12කට පසු රු.	එකතුව රු.
<b>වත්කම්</b>			
මුදල් සහ මුදල් සමානයන්	310,591,598	-	310,591,598
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	607,814,250	-	607,814,250
බැංකුව සමඟ ඇති ශේෂ	2,952,333,673	-	2,952,333,673
බැංකුව සමඟ ඇති ස්ථාපනයන්	12,861,621,185		12,861,621,185
වෙළඳාම සඳහා රඳවාගත් මූල්‍ය වත්කම්	-	200,000	200,000
ණය සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු දෑ	32,041,895,853	55,037,558,097	87,079,453,950
අස්පාශ්‍ය වත්කම්	-	78,815,975	78,815,975
විලම්බිත බදු වත්කම්	-	171,634,073	171,634,073
වෙනත් වත්කම්	899,633,687	773,839,348	1,673,473,035
දේපල සහ උපකරණ	-	1,044,604,902	1,044,604,902
<b>මුළු වත්කම්</b>	<b>49,673,890,246</b>	<b>57,106,652,395</b>	<b>106,780,542,640</b>
<b>වගකීම්</b>			
බැංකුවලට ගෙවිය යුතු	2,167,706,016	5,783,584,691	7,951,290,707
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	54,544,618,333	33,209,081,582	87,753,699,915
නිකුත් කරන ලද ණය සහ අනෙකුත් ණයට ගත් අරමුදල්	-	2,693,032,538	2,693,032,538
වෙනත් වත්කම්	861,402,440	931,585,425	1,792,987,865
විශ්‍රාමික ප්‍රතිලාභ බැඳීම්	-	972,097,354	972,097,354
<b>මුළු වගකීම්</b>	<b>57,573,726,789</b>	<b>43,589,381,590</b>	<b>101,163,108,379</b>
<b>කල්පිරීමේ පරතරය</b>	<b>(7,899,836,543)</b>	<b>13,517,270,805</b>	<b>5,617,434,261</b>
<b>සමුච්චිත පරතරය</b>	<b>(7,899,836,543)</b>	<b>5,617,434,261</b>	<b>-</b>

45. අවදානම් කළමනාකරණය

45.1 හැඳින්වීම

බැංකුවේ කටයුතුවල දී අවදානම යනු නෛසර්ගික කාරණයක් වන නමුත් අවදානම් සීමාවන්ට සහ අනෙකුත් පාලනයන්ට යටත්ව අඛණ්ඩව සිදුකරන හදුනා ගැනීම්, මැනීම් සහ අධීක්ෂණයන් තුළින් එය කළමනාකරණය කරනු ලබයි. මෙම අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය බැංකුවේ අඛණ්ඩ ලාභදායීත්වයට තීරණාත්මක ලෙස බලපාන අතර බැංකුවෙහි සිටින සෑම පුද්ගලයෙක්ම තමන්ගේ වගකීම් වලට අදාළ අවදානමට නිරාවරණය වීම සම්බන්ධයෙන් වග විය යුතුය. බැංකුව ප්‍රධාන වශයෙන්ම පහත සඳහන් අවදානම්වලට නිරාවරණය වේ.

- ණය අවදානම
- ද්‍රවශීලතා අවදානම
- වෙළඳපොළ අවදානම
- මෙහෙයුම් අවදානම

45.1.1 අවදානම් කළමනාකරණ රාමුව

බැංකුවේ අවදානම් කළමනාකරණ රාමුව ස්ථාපිත කිරීම සහ අධීක්ෂණය කිරීමේ සමස්ත වගකීම් තිබෙන්නේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට වේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තම වගකීම ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට (IRMC) තම බලය පවරා තිබෙන අතර එය බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කිරීම සහ අධීක්ෂණය කිරීමේ වගකීම දරයි. විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ. මෙම කමිටුවේ රැස්වීම් නිරන්තරයෙන් පැවැත්වෙන අතර එහි ක්‍රියාකාරකම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලැබේ.

බැංකුව මුහුණ දෙන අවදානම් හඳුනා ගැනීම සහ විශ්ලේෂණය කිරීම සඳහාත් ඒ සඳහා යෝග්‍ය අවදානම් සීමාවන් සහ පාලනයන් සකස් කිරීම සඳහාත් ස්ථාපිත කර ඇති සීමාවන්ට අනුව කටයුතු කරන්නේ ද යන්න අධීක්ෂණය කිරීම සඳහාත් බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කර තිබේ. වෙළඳපොළ තත්ත්වයන්, නිෂ්පාදන සහ ලබා දෙන සේවාවන් හි ඇතිවන වෙනස්කම් පිළිබිඹු කිරීම සඳහා අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති සහ පද්ධතීන් නිරන්තරයෙන් සමාලෝචනය කරනු ලැබේ.

45.1.2 ALCO කමිටුව

සාමාන්‍යාධිකාරීවරයාගේ මූලාසනය දරණ ALCO කමිටුව මූල්‍ය දෙපාර්තමේන්තුව, ණය දෙපාර්තමේන්තුව නියෝජ්‍යයන් කරන්නන් සහ බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරීන්ගෙන් සමන්විත වේ. බැංකුවේ වත්කම් සහ වගකීම් සහ බැංකුවේ ද්‍රවශීලතාව යහපත් මට්ටමක තබා ගැනීම සඳහා බැංකුවේ සමස්ත ද්‍රවශීලතාව මට්ටම් අධීක්ෂණය සහ කළමනාකරණය කිරීමට සහ නියාමන අවශ්‍යතා සපුරාලීමටත් කමිටුව නිරන්තරයෙන් රැස්වේ.

45.1.3 අවදානම් මැනීම සහ වාර්තාකරණය

අවදානමේ ස්වභාවය සහ කර්මාන්තයේ ඇති යන පුරුදු පදනම් කරගෙන යෝග්‍ය තාක්ෂණයන් උපයෝගී කරගනිමින් බැංකුවේ අවදානම් මනිනු ලැබේ. සීමාන්තික අවස්ථා/ඉතා හරක සිද්ධීන් වල බලපෑම හඳුනා ගැනීම සඳහා ආතති පරීක්ෂා කිරීමක් ද බැංකුව විසින් සිදු කරන අතර එහි ප්‍රතිඵල ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට කළින් කළ ට වාර්තා කරයි. අධීක්ෂණය සහ අවදානම් පාලනය කිරීම මූලික වශයෙන් බැංකුව විසින් ස්ථාපිත කරන ලද ප්‍රතිපත්ති, සීමාවන් සහ පර්යේෂණයන් පදනම් කරගෙන සිදුකරනු ලබයි. මෙම සීමාවන් තුළින් බැංකුවේ ව්‍යාපාර ක්‍රමෝපායන් සහ වෙළඳපොළ පරිසරය සහ බැංකුව විසින් පිළිගැනීමට අපේක්ෂිත අවදානම් මට්ටම ද (අවදානම් අභිරුචිය) පිළිබිඹු කරයි.

45.1.4 අවදානම් පාලනය

තම සමස්ත අවදානම් කළමනාකරණයේ කොටසක් වශයෙන් තම අවදානම් පාලනය කිරීම සඳහා බැංකුව විවිධ වර්ග වල ඇප ලබා ගනියි. පිළිගතහැකි ඇපවල ස්වභාවය, අවශ්‍ය කරන ආරක්ෂක සීමාව ආදිය පිළිබඳ විස්තර පැහැදිලිව බැංකුවේ ණය ප්‍රතිපත්තින්හි දක්වා ඇති අතර ඉන් යම් කිසි බැහැර වීමක් වන්නේ නම් එයට විශේෂ අනුමැතියක් අවශ්‍ය වේ. කෙසේ වෙතත් අදාළ අනුමත කරන බලධාරීන් නැවත ගෙවීමේ ද්විතීයික මූලාශ්‍රයක් ලෙස පමණක් ඇප වල උපයෝජ්‍යතාව සලකා බලනු ඇත.

45.2 ණය අවදානම

ණය අවදානම යනු ණය සුරැකුම්පත් වලින් ගනුදෙනුකරුවන්ට/වෙනත් බැංකු සහ ආයෝජන වලට ලබා දෙන බැංකුවේ ණය සහ අන්තිකාරම් වලින් මූලික වශයෙන් පැන නගින, ණය ගත්තෙකු හෝ මූල්‍ය උපකරණයකට ප්‍රතිපාර්ශ්වයක් විසින් තම ගිවිසුම්ගත බැඳීම් වලට අනුව ක්‍රියාකිරීමට අපොහොසත් වීම මත බැංකුවට සිදුවන මූල්‍යමය අලාභය වේ. සෘජු මූල්‍යකරණ නිරාවරණයන් තුළින් ඇතිවන ණය අවදානමට අමතරව බැංකුව වකු වත්කම් එනම් ණය අවදානම් සහිත ඇප ආදියටත් නිරාවරණය වේ. දැඩි ණය අවදානම් කළමනාකරණයක් තහවුරු කිරීම සඳහා බැංකුව (තනි බන්ධන්දායී ණය පැහැර හැරීමේ අවදානම්, රටේ සහ ආංශික සංකේන්ද්‍රණ අවදානම් වැනි) ණය අවදානම් නිරාවරණයේ සියලු උපාංග සලකා බැලීම සහ සම්පිණ්ඩනය කිරීම සිදු කරයි.

**45.2.1 ණය අවදානමට උපරිම නිරාවරණය**

මූල්‍ය වත්කම් වල ධාරණ අගය උපරිම ණය නිරාවරණය නියෝජනය කරයි. වාර්තා කරන දිනය වන විට ණය අවදානමට උපරිම නිරාවරණය පහත පරිදි වේ.

	ධාරණ අගය	
	2016 රු.	2015 රු.
මුදල් සහ මහ බැංකුවේ තිබෙන ශේෂය	428,697,741	310,591,598
බැංකුවල තිබෙන ශේෂය	18,979,572,034	2,952,333,673
බැංකුවල ඇති ස්ථාපනයන්	1,682,030,495	12,861,621,185
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	-	607,814,250
වෙළඳාම සඳහා රඳවාගත් මූල්‍ය වත්කම්	204,200	200,000
ගනුදෙනුකරුවන්ට දෙන ණය සහ අත්තිකාරම්	105,653,630,944	87,079,453,950
මූල්‍ය ආයෝජන - කල් පිරෙන තෙක් රඳවාගත්	516,741,803	-
වෙනත් වත්කම්	1,036,497,573	592,767,990
	<b>128,297,374,790</b>	<b>104,404,782,646</b>

**බැඳීම් සහ අනිශ්චිත තත්ත්වයන්**

ගනුදෙනුකරුවාගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකුව විවිධ බැඳීම් සහ අනිශ්චිත වගකීම් වලට එළඹේ. මෙම බැඳීම් මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේදී සැලකිල්ලට නොගත හැකි නමුත් ඒවා තුළ ණය අවදානමක් තිබෙන අතර බැංකුවේ සමස්ත අවදානමේ කොටසක් වේ.

බැඳීම් සහ අනිශ්චිතතාවන් සඳහා බැංකුවේ උපරිම ණය අවදානම් නිරාවරණය පහත වගුවෙන් දක්වා තිබේ. මූල්‍ය ඇපයකට අදාළව ණය අවදානමට ඇති උපරිම නිරාවරණය යනු එම ඇපය ඉල්ලා සිටියහොත් බැංකුව විසින් ගෙවිය යුතුවන උපරිම ප්‍රමාණයයි. ණයකට ඇති බැඳීම සම්බන්ධව ණය අවදානම වෙත ඇති උපරිම නිරාවරණය වන්නේ එම බැඳීමේ සම්පූර්ණ මුදලයි. මේ අවස්ථා දෙකෙහි දී ම උපරිම අවදානම් නිරාවරණය මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ වගකීමක් ලෙස හඳුනාගෙන තිබෙන ප්‍රමාණයට වඩා සැලකිය යුතු ඉහළ මට්ටමක පවතියි.

**බැඳීම් සහ අනිශ්චිත වගකීම්**

	2016 රු.	2015 රු.
<b>අනිශ්චිත වගකීම්</b>		
බැංකු ඇප	101,856,888	91,600,799
එකතු කිරීම සඳහා යවන ලද බිල්පත්	351,698,824	140,411,334
<b>මුළු අනිශ්චිත වගකීම් සහ බැඳීම්</b>	<b>453,555,712</b>	<b>232,012,133</b>

**45.2.2 මූල්‍ය වත්කම්වල ණය තත්ත්ව විශ්ලේෂණය**

**2016**

	කල්ගත වූ හෝ හානිකරණය නොවූ		කල්ගත වූ එහෙත් තනිව හානිකරණය නොවූ		තනිව හානිකරණය වූ		එකතුව
	රු.	රු.	රු.	රු.	රු.	රු.	
මහ බැංකුවේ ඇති මුදල් සහ ශේෂයන්	428,697,741						428,697,741
බැංකුවල ඇති ශේෂයන්	18,979,572,034						18,979,572,034
බැංකුවල ඇති ස්ථාපනය	1,682,030,495						1,682,030,495
වෙළඳාම සඳහා රඳවාගත් මූල්‍ය වත්කම්	204,200						204,200
මූල්‍ය ආයෝජන - කල් පිරෙන තෙක් රඳවාගත්	516,741,803						516,741,803
ණය සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු - හානිකරණය නොවූ	97,148,706,540	10,772,871,478	181,181,690				108,102,759,708
<b>වෙනත් වත්කම්</b>	<b>1,036,497,573</b>						<b>1,036,497,573</b>
<b>එකතුව</b>	<b>119,792,450,386</b>	<b>10,772,871,478</b>	<b>181,181,690</b>	<b>130,746,503,554</b>			



**මූල්‍ය ප්‍රකාශ විලිඛිත සටහන්**

**2015**

	කල්ගත වූ ගෝ භාතිකරණය නොවූ රු.	කල්ගත වූ එහෙත් නතිව භාතිකරණය නොවූ රු.	නතිව භාතිකරණය වූ රු.	එකතුව රු.
මහ බැංකුවේ ඇති මුදල් සහ ශේෂයන්	310,591,598	-	-	310,591,598
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	607,814,250	-	-	607,814,250
බැංකුවල ඇති ශේෂයන්	2,952,333,673	-	-	2,952,333,673
බැංකුවල ඇති ස්ථාපනයන්	12,861,621,185			12,861,621,185
වෙළඳාම සඳහා රඳවාගත් මූල්‍ය වත්කම්	200,000	-	-	200,000
ණය සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබුණ දෑ - භාතිකරණය නොවූ	79,719,298,420	8,795,635,671	954,468,264	89,469,402,355
වෙනත් වත්කම්	592,767,990	-	-	592,767,990
<b>එකතුව</b>	<b>97,044,627,116</b>	<b>8,795,635,671</b>	<b>954,468,264</b>	<b>106,794,731,051</b>

භාතිකරණය වූ ණය සහ ගනුදෙනුකරුවන්ට වූ අත්තිකාරම් වල ධාරණ අගයේ වෙනස්කම සැසඳීම 21.අ හි දක්වා ඇත.

**45.2.3 මූල්‍ය වත්කම් පත්ති අනුව භාතිකරණය නොවූ එහෙත් කල් ගත වූ ණය සම්බන්ධයෙන් කාල විශ්ලේෂණය**

**2016**

	31-90 දින රු.	91-180 දින රු.	දින 180 ට වැඩි රු.	එකතුව රු.
ණය සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු දෑ	<b>8,055,863,461</b>	<b>343,818,055</b>	<b>2,373,189,962</b>	<b>10,772,871,478</b>
<b>එකතුව</b>	<b>8,055,863,461</b>	<b>343,818,055</b>	<b>2,373,189,962</b>	<b>10,772,871,478</b>

**2015**

ණය සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු දෑ	5,616,314,006	432,818,309	2,746,503,356	8,795,635,671
<b>එකතුව</b>	<b>5,616,314,006</b>	<b>432,818,309</b>	<b>2,746,503,356</b>	<b>8,795,635,671</b>

**45.2.4 අංශ වශයෙන් වන ණය නිරාවරණය - ණය සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු දෑ**

	2016 රු.	2015 රු.
කෘෂිකර්මය	<b>23,117,832,251</b>	18,906,817,764
කාර්මික	<b>16,608,806,781</b>	10,449,660,782
වෙළඳ සහ ව්‍යාපාර	<b>13,813,538,095</b>	11,744,233,768
ප්‍රවාහන සේවා	<b>374,428,761</b>	368,156,284
නිවාස	<b>34,469,374,843</b>	31,730,771,783
පරිභෝජන	<b>11,379,091,745</b>	10,077,747,067
තැන්පතු එරෙහි ණය	<b>3,824,400,147</b>	2,715,264,217
කල්බදු	<b>7,417,516</b>	12,850,106
කාර්ය මණ්ඩලය	<b>3,210,706,803</b>	2,390,935,056
ණය සහ අත්තිකාරම් මත ලැබිය යුතු පොළී	<b>1,297,162,767</b>	1,072,965,528
<b>එකතුව</b>	<b>108,102,759,708</b>	<b>89,469,402,355</b>

**45.2.5 තබාගත් ඇප සහ අනෙකුත් ණය වර්ධනය කිරීම**

අවශ්‍ය වන ඇපයේ ප්‍රමාණය සහ වර්ගය තීරණය වන්නේ ප්‍රතිපාර්ශ්වයේ ණය අවදානම් තක්සේරුව මත වේ. එක් එක් වර්ගයේ ඇපවල පිළිගත හැකි බව සහ තක්සේරුව ආවරණය වන මෙහෙයුම් නිර්ණායක සකස් කර තිබේ.

ලබාගන්නා ඇප වල ප්‍රධාන වර්ග පහත පරිදි වේ.

- වාණිජ ණය දීම, වාස්තව දේපල මත කෙරෙන අයකිරීම්, තොගලේඛන සහ වෙළඳ ලැබිය යුතු දෑ සඳහා
- සිල්ලර ණය, නේවාසික දේපල ඇප සහ පුද්ගල ඇප සඳහා

ඇපයේ වෙළඳපොළ වටිනාකම කළමනාකරණය විසින් අධීක්ෂණය කරන අතර පාදක වූ ගිවිසුම අනුව අමතර ණය ඉල්ලා සිටියි.

**කල්ගත වූ ණය නිර්වචනය**

ණය එකතු කර ගැනීමට අදාළ ගිවිසුම් ගත දිනයට දින 91 ක් හෝ වැඩි දින ගණනක් තුළ එකතු කර නොගත් ඕනෑම මුදල් ප්‍රමාණයක් කල්ගත වූ ණය ලෙස හඳුන්වයි.

**2016**

නිෂ්පාදන	ණය අවදානමට උපරිම නිරාවරණය රු.	ඇප වටිනාකම රු.	ඇප පිළිබඳ ශුද්ධ නිරාවරණය රු.
මුදල් සහ මුදල් සමානයන්	428,697,741		428,697,741
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	-		-
බැංකු සතු ශේෂය	18,979,572,034		18,979,572,034
බැංකු සතු ස්ථාපන	1,682,030,495		1,682,030,495
වෙළඳාම සඳහා තබාගත් මූල්‍ය වත්කම්	204,200		204,200
ණය සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු දෑ	108,102,759,708	15,702,706,483	92,400,053,225
මූල්‍ය ආයෝජන - කල් පිරෙන තෙක් තබාගත්	516,741,803		516,741,803
වෙනත් වත්කම්	1,036,497,573		1,036,497,573

**2015**

මුදල් සහ මුදල් සමානයන්	310,591,598		310,591,598
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	607,814,250		607,814,250
බැංකු සතු ශේෂය	2,952,333,673		2,952,333,673
බැංකු සතු ස්ථාපනයන්	12,861,621,185		12,861,621,185
වෙළඳාම සඳහා තබාගත් මූල්‍ය වත්කම්	200,000		200,000
ණය සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු දෑ	89,469,402,355	32,660,197,363	56,809,204,992
වෙනත් වත්කම්	592,767,990		592,767,990

## මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන්

### 45.2.5.1 ණය නිරාවරණ වර්ග

විවිධ වර්ගවල මූල්‍ය වත්කම් වෙනුවෙන් තබාගන්නා මූලික ඇප වර්ග පහත වගුවේ දක්වා තිබේ.

	ඇප නිරාවරණයට යටත් වන නිරාවරණ ප්‍රතිශතය		තබාගන්නා ඇප වල මූලික වර්ග
	2016 දෙසැම්බර් 31 රු.	2015 දෙසැම්බර් 31 රු.	
<b>සිල්ලර ගනුදෙනුකරුවන් සඳහා ණය සහ අත්තිකාරම්</b>			
උකස් ණය	15,702,706,483	32,660,197,363	නේවාසික දේපල
පුද්ගල ණය	92,400,053,225	56,809,204,992	පුද්ගල ඇප/මෝටර් වාහන/ උපකරණ ආදිය
ආයෝජන ණය පුරැකුම්පත්			
ණයකර - කොමර්ෂල් බැංකු පී.එල්.සී.	500,000,000	-	හැන
	<b>108,102,759,708</b>	<b>89,469,402,355</b>	

### 45.2.5.1 වටිනාකම් අනුපාතයට ණය (LTV)

#### නේවාසික උකස් ණය

පහත වගුව තුළ උකස් ණය සහ අත්තිකාරම් වල සිට සිල්ලර ගනුදෙනුකරුවන් දක්වා වටිනාකම් අනුපාතයට ණය යන පරාසය තුළ ණය නිරාවරණය වර්ගීකරණය කර තිබේ. වටිනාකම් අනුපාතයට ණය ගණනය කරනු ලබන්නේ ඇපයේ අනුපාතයට ණයෙහි දළ ප්‍රමාණයේ හෝ ණය ගෙවීමට ඇති බැඳීම සඳහා බැඳී ඇති අනුපාතය ප්‍රමාණය අනුවයි. දළ මුදල් ප්‍රමාණය යම්කිසි හානිකරණ දීමනාවක් ඇත්නම් එය බැහැර කරයි. ඇපය තක්සේරු කිරීමේදී ඇපය ලබා ගැනීමේදී සහ විකිණීමේදී වන ගැලපුම් බැහැර කරනු ලැබේ. නේවාසික උකස් ණය සඳහා වන ඇපයේ වටිනාකම නිවාස මිල දර්ශක වල වෙනස්කම් පදනම් කර යටත් කාලීන කළ මුල් අවස්ථාවේ ඇප වටිනාකම මත පදනම් වේ.

	2016 දෙසැම්බර් 31 රු.	2015 දෙසැම්බර් 31 රු.
<b>LTV අනුපාතය</b>		
50% ට අඩු	-	-
51-70%	15,702,706,483	32,660,197,363
71-90%	-	-
91-100%	-	-
100% ට වැඩි	-	-
<b>එකතුව</b>	<b>15,702,706,483</b>	<b>32,660,197,363</b>

**45.2.6 ණය අවදානම සංකේන්ද්‍රණය**

සංකේන්ද්‍ර අවදානම් අංශය, නිෂ්පාදනය ආදිය, තනි ණය ගැතියෙකුට ඇති උපරිම නිරාවරණය සහ භූ විද්‍යා ක්ෂේත්‍රය හරහා අධීක්ෂණය/කළමනාකරණය කරනු ලබයි.

**ණය අවදානම සංකේන්ද්‍රණය**

සමාගම විසින් ණය අවදානම සංකේන්ද්‍රණය අංශ සහ භූගෝලීය පිහිටීම අනුව අධීක්ෂණය කරයි. ණය සහ අත්තිකාරම්, ණය දීමේ බැඳියාවන්, මූල්‍ය ඇප සහ ආයෝජන සුරැකුම්පත් සඳහා වන ණය අවදානම සංකේන්ද්‍රණයන් සම්බන්ධ විශ්ලේෂණයක් පහත දැක්වා තිබේ.

	සටහන	ගනුදෙනුකරුවන්ට ණය සහ අත්තිකාරම්		ආයෝජන ණය සුරැකුම්පත්		ණය වගකීම සහ මූල්‍ය ඇප	
		2016	2015	2016	2015	2016	2015
		රු.	(යළි උපලේඛනයෙන්) රු.	රු.	රු.	රු.	රු.
ධාරණ වටිනාකම	20, 21, 22	108,102,759,708	89,469,402,355	516,741,803	-	453,555,712	232,012,133
කැපකල/ ඇපවූ මුදල							
ආංශික සංස්ථාවල සංකේන්ද්‍රණයන්							
වෙනත්						453,555,712	232,012,133
රජය							
බැංකු				516,741,803	-		
සිල්ලර:							
පුද්ගල ඇප		91,642,985,354	55,327,399,649				
උකස්		15,702,706,483	32,660,197,363				
අනාරක්ෂිත ණය		757,067,871	1,481,805,343				
		108,102,759,708	89,469,402,355	516,741,803	-	453,555,712	232,012,133

**45.3 ද්‍රවශීලතා අවදානම**

මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කම් ලබාදීම මත නිරවුල් කරන ලද තම මූල්‍ය වගකීමට සම්බන්ධ වගකීම් සම්බන්ධයෙන් බැංකුව මුහුණ දෙන අපහසුතා ද්‍රවශීලතා අවදානම ලෙස හැඳින් වේ. සාමාන්‍ය සහ ආතතිය සහිත අවස්ථාවන්හි දී ඒවා ගෙවීමට තිබෙන විට තම ගෙවීම් වගකීම් දැරීමට එමනිසා බැංකුවට නොහැකි වනු ඇත.

ද්‍රවශීලතා අවදානම කළමනාකරණය කිරීම සඳහා බැංකුව කුමෝපායන් සකස් කරන අතර එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධ අධීක්ෂණ වගකීම ALCO කමිටුව වෙත පවරා දී තිබේ. ALCO කමිටුව බැංකුවේ ද්‍රවශීලතා ප්‍රතිපත්ති මෙන්ම ක්‍රියාපටිපාටීන් අනුමත කරයි. මධ්‍යම භාණ්ඩාගාරය බැංකුවේ ද්‍රවශීලතා තත්ත්වය එදිනෙදා පදනමින් දිනපතා වාර්තා පදනම් කරගෙන සමාලෝචනය කරයි. ව්‍යතිරේකයන් සහ ගන්නා ලද ප්‍රතිකර්මය ක්‍රියා ඇතුළත්වන සාරාංශ වාර්තාවක් නිරන්තරයෙන් ALCO කමිටුවට ඉදිරිපත් කෙරේ. ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම සඳහා බැංකුවේ ප්‍රවේශය වන්නේ හැකි උපරිමයෙන් තම වගකීම් ඉෂ්ට කිරීම සඳහා සාමාන්‍ය සහ ආතතිය සහිත තත්ත්වයන් යන අවස්ථා දෙක තුළ දී ම පිළිගත නොහැකි අලාභ හෝ බැංකුවේ ප්‍රතිරූපයට හානි වීමට ඇති අවදානම ට ඉඩ නොදී ගෙවීමට තිබෙන දේ ගෙවීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ද්‍රවශීලතාවක් පවත්වාගැනීම තහවුරු කර ගැනීමයි.

- ගනුදෙනුකරුවන්ගේ තැන්පත් (සිල්ලර සහ සංස්ථා දෙකම) සහ නොග වෙළඳපොළේ තැන්පත් සහ අනිශ්චිත පහසුකම පවත්වාගනිමින් විවිධාංගිකතා වූ මූල්‍යකරණ පදනමක් පවත්වාගැනීම.
- මුදල් සහ කල්පිරීම මත විවිධාංගිකතා වූ ඉහළ ද්‍රවශීලතා වත්කම් මාලාවක් තබා ගැනීම.
- ද්‍රවශීලතා අනුපාත, කල් පිරීමේ නොගැළපීම්, බැංකුවේ මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් සම්බන්ධ හැසිරීමේ ලක්ෂණයන් සහ බැංකුවේ වත්කම් කෙසේ සීමා වී තිබේද සහ අරමුදල් ලබා ගැනීමට විභවයන් වශයෙන් නොතිබෙන්නේ ද යන කාරණා අධීක්ෂණය කිරීම.
- බැංකුවේ ද්‍රවශීලතා තත්ත්වය පිළිබඳ ආතති පරීක්ෂණ පැවැත්වීම.

මේ අතරින් වඩාත්ම වැදගත් වන්නේ නියාමන අවශ්‍යතා සපුරාලීම සඳහා අවම වශයෙන් 20% ක ද්‍රවශීල වත්කම් ප්‍රමාණයක් තබාගැනීමයි. ද්‍රවශීල වත්කම් වලට මුදල්, කෙටි කාලීන බැංකු තැන්පතු සහ වහාම අලෙවි කිරීම සඳහා තිබෙන ද්‍රවශීල ණය සුරැකුම්පත් ඇතුළත් වේ.

**මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන්**

**45.3.1 පවතින එකඟ වූ පරිණාම දින මගින් මූල්‍ය වත්කම් සහ වගකීම් විශ්ලේෂණය**

පහත දැක්වා ඇති වගුව මගින් 2016 දෙසැම්බර් 31 දිනට බැංකුවේ මූල්‍ය වත්කම් සහ වගකීම් වල වට්ටම් නොදෙන ලද මූල්‍ය ප්‍රවාහයේ පරිණාම දිනයන් සාරාංශගත කර තිබේ. දැනුම් දීමට යටත් විය යුතු නැවත ගෙවීම්, ඉක්මනින් දැනුම් දිය යුතු ඒවා ලෙස සලකනු ලැබේ. කෙසේ වෙතත් බොහෝ ගනුදෙනුකරුවෝ එය ලබාගත හැකි මුල්ම අවස්ථාවේ දී ම එය ඉල්ලා සිටිනු ඇතැයි බැංකුව අපේක්ෂා නොකරන අතර මෙම වගුව තුළින් එහි තැන්පත් රඳවාගැනීමේ ඉතිහාසය තුළින් දැක්වෙන අපේක්ෂිත මූල්‍ය ප්‍රවාහය පිළිබිඹු නොකරයි.

වට්ටම් නොදෙන ලද මූල්‍ය වත්කම් සහ වගකීම් හි මූල්‍ය ප්‍රවාහ එකඟ වූ පරිණාම දින  
**2016**

	මාස 3 ක් දක්වා රු.	මාස 3-12 රු.	වසර 1-3 රු.	වසර 3-5 රු.	වසර 5 ට වැඩි රු.	එකතුව රු.
<b>වත්කම්</b>						
මුදල් සහ මහ බැංකුවේ ශේෂයන්	428,697,741	-	-	-	-	428,697,741
බැංකුවල ඇති ශේෂ	604,061,297	16,954,494,106	368,264,403	574,228,488	478,523,740	18,979,572,034
බැංකුවල ස්ථාපනයන්	1,682,030,495	-	-	-	-	1,682,030,495
වෙළඳාම සඳහා තබාගත් මූල්‍ය වත්කම්	-	-	-	-	204,200	204,200
මූල්‍ය ආයෝජන - කල් පිරෙන තෙක් රඳවාගත්	-	-	-	516,741,803	-	516,741,803
ණය සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු දෑ	10,094,200,545	27,749,885,669	40,568,339,761	21,219,926,596	6,021,278,373	105,653,630,944
වෙනත් වත්කම්	742,902,438	1,448,131,673	-	-	-	2,191,034,111
<b>මුළු වත්කම්</b>	<b>13,551,892,516</b>	<b>46,152,511,448</b>	<b>40,936,604,164</b>	<b>22,310,896,887</b>	<b>6,500,006,313</b>	<b>129,451,911,328</b>
<b>වගකීම්</b>						
බැංකුවලට ගෙවිය යුතු	2,231,563,812	2,145,835,898	3,597,339,677	3,790,753,635	-	11,765,493,022
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	36,075,394,797	33,798,666,462	7,939,669,311	10,365,504,545	18,852,485,740	107,031,720,855
නිකුත් කළ ණය සහ වෙනත් ලබා ගත් අරමුදල්	-	-	-	2,708,377,456	-	2,708,377,456
වෙනත් වගකීම්	1,410,110,160	374,225,386	26,418,646	261,250,062	58,540,032	2,130,544,286
<b>මුළු වගකීම්</b>	<b>39,717,068,769</b>	<b>36,318,727,746</b>	<b>11,563,427,634</b>	<b>17,125,885,698</b>	<b>18,911,025,772</b>	<b>123,636,135,619</b>
<b>මුළු ශුද්ධ වත්කම් (වගකීම්)</b>	<b>(26,165,176,253)</b>	<b>9,833,783,702</b>	<b>29,373,176,530</b>	<b>5,185,011,189</b>	<b>(12,411,019,459)</b>	<b>5,815,775,709</b>

**2015**

	මාස 3 ක් දක්වා රු.	මාස 3-12 රු.	වසර 1-3 රු.	වසර 3-5 රු.	වසර 5 ට වැඩි රු.	එකතුව රු.
<b>වත්කම්</b>						
මුදල් සහ මහ බැංකුවේ ශේෂයන්	310,591,598	-	-	-	-	310,591,598
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	607,814,250	-	-	-	-	607,814,250
බැංකුවල ශේෂයන්	-	2,952,333,673	-	-	-	2,952,333,673
බැංකුවල ස්ථාපනයන්	12,861,621,185	-	-	-	-	12,861,621,185
වෙළඳාම සඳහා තබාගත් මූල්‍ය වත්කම්	-	-	-	-	200,000	200,000
ණය සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු	27,306,702,372	27,032,283,564	7,359,266,730	9,593,516,727	15,787,684,557	87,079,453,950
වෙනත් වත්කම්	340,569,152	1,141,579,520	191,324,363	-	-	1,673,473,035
<b>මුළු වත්කම්</b>	<b>41,427,298,557</b>	<b>31,126,196,757</b>	<b>7,550,591,093</b>	<b>9,593,516,727</b>	<b>15,787,884,557</b>	<b>105,485,487,691</b>
<b>වගකීම්</b>						
බැංකුවලට ගෙවිය යුතු	702,726,539	1,464,979,477	3,862,966,721	1,920,617,970	-	7,951,290,707
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	27,306,702,372	27,237,915,961	7,359,266,730	9,593,516,727	16,256,298,125	87,753,699,915
නිකුත් කළ ණය සහ ණයට ලබාගත් අරමුදල්	-	-	-	2,693,032,538	-	2,693,032,538
වෙනත් වගකීම්	633,098,766	223,280,575	375,423,129	204,120,842	352,041,454	1,792,987,865
<b>මුළු වගකීම්</b>	<b>28,642,527,677</b>	<b>28,926,176,013</b>	<b>11,597,656,580</b>	<b>14,411,288,077</b>	<b>16,608,339,579</b>	<b>100,191,011,025</b>
<b>මුළු ශුද්ධ වත්කම් (වගකීම්)</b>	<b>12,784,770,880</b>	<b>2,200,020,744</b>	<b>(4,047,065,487)</b>	<b>(4,817,771,350)</b>	<b>(820,455,022)</b>	<b>5,294,476,666</b>



**45.3.2 බැඳීම් වල එකඟ වූ පරිණාත දිනයන් සහ අනිශ්චිතතාවන්**

බැංකුවේ අනිශ්චිත වගකීම් සහ බැඳීම් පරිණාත දින සම්පූර්ණ වී අවසන් වන දිනය පහත වගුවෙන් දැක්වා තිබේ. සෑම ලබා නොගත් ණයක්ම එය ලබාගත හැකි මුල්ම දිනය අඩංගු වන කාල පරාසයක් තුළ ඇතුළත් කර ඇත. නිකුත් කරන ලද මූල්‍ය ඇප ගිවිසුම් සඳහා, ඇප ඉල්ලා සිටිය හැකි මුල්ම කාල සීමාව සඳහා උපරිම ඇප ප්‍රමාණය වෙන් කර ඇත.

**2016**

අනිශ්චිත වගකීම්	ඉල්ලුම් මත රු.	මාස 3 ට අඩු රු.	මාස 3-12 දක්වා රු.	වසර 1-5 දක්වා රු.	වසර 5ට වැඩි රු.	එකතුව රු.
බැංකු ඇප	2,756,000	32,740,502	51,798,622	14,561,764	-	101,856,888
එකතු කිරීමට යවන ලද බිල්පත්	351,698,824					351,698,824
<b>මුළු අනිශ්චිත වගකීම්</b>	<b>354,454,824</b>	<b>32,740,502</b>	<b>51,798,622</b>	<b>14,561,764</b>	<b>-</b>	<b>453,555,712</b>

**2015**

බැංකු ඇප	3,926,799	7,690,000	79,234,000	750,000	-	91,600,799
එකතු කිරීමට යවන ලද බිල්පත්	140,411,334	-	-	-	-	140,411,334
<b>මුළු අනිශ්චිත වගකීම්</b>	<b>144,338,133</b>	<b>7,690,000</b>	<b>79,234,000</b>	<b>750,000</b>	<b>-</b>	<b>232,012,133</b>

**45.3.3 මූල්‍ය උපකරණ හිලවී කිරීම**

**2016**

	ශුද්ධ ප්‍රමාණය රු.	මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය මත හිලවී ලද මුදල රු.	මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය මත ඉදිරිපත් කරන ලද ශුද්ධ මුදල රු.	මුදල් ඇප රු.	මූල්‍ය උපකරණ ඇප රු.	ශුද්ධ මුදල රු.
<b>මූල්‍ය වත්කම්</b>						
ලැබිය යුතු කල් බිඳ තුළී		-	-	-	-	-
<b>මූල්‍ය වගකීම්</b>						
ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	107,031,720,855	-	107,031,720,855	-	-	107,031,720,855

අනාවරණය කළ මූල්‍ය උපකරණ සහ මුදල් ඇප ඔවුන්ගේ සාධාරණ අගය පිළිබිඹු කරයි. මූල්‍ය උපකරණ සහ මුදල් ඇපවලට අදාළ හිලවී කිරීමේ අයිතිය ප්‍රතිපාදිතයේ පැහැර හැරීමක් සම්බන්ධයෙන් කොන්දේසි ලෙස ක්‍රියා කරයි.

**2015**

	ශුද්ධ ප්‍රමාණය රු.	මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය මත හිලවී ලද මුදල රු.	මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය මත ඉදිරිපත් කරන ලද ශුද්ධ මුදල රු.	මුදල් ඇප රු.	මූල්‍ය උපකරණ ඇප රු.	ශුද්ධ මුදල රු.
<b>මූල්‍ය වත්කම්</b>						
ලැබිය යුතු කල් බිඳ තුළී	8,036,465	-	8,036,465	-	-	8,036,465
<b>මූල්‍ය වගකීම්</b>						
ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	87,753,699,915	-	87,753,699,915	-	-	87,753,699,915

**මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන්**

**45.3.4 ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය**

2016 දෙසැම්බර් වලින් දිනෙන් අවසන් වන වර්ෂය සඳහා	<b>21.25%</b>
2015 දෙසැම්බර් වලින් අවසන් වන වර්ෂය සඳහා	21.77%

**45.3.5 බැංකුවලට ගෙවිය යුතු සහ වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දේ (තැන්පතු) සහ ණය සහ බැංකු වලින් සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු දේ (අත්තිකාරම්) අතර අනුපාතය**

තම ණය දීමේ මෙහෙයුම් සඳහා අරමුදල් මූලාශ්‍රයක් වශයෙන් බැංකුවට සහ වෙනත් ගනුදෙනුකරුවන්ට ලැබිය යුතු දේ වල වැදගත්කම සම්බන්ධයෙන් බැංකුව අවබෝධයකින් සිටියි. මෙය පහත සඳහන් අනුපාතය එනම් ණය සහ ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දේ බැංකුවලට සහ වෙනත් ගනුදෙනුකරුවන්ට (තැන්පතු) ලැබිය යුතු දේ වල ප්‍රතිශතයක් ලෙස සන්සන්දනය කරමින් අධීක්ෂණය කරනු ලැබේ.

බැංකුවලට සහ වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දේ සහ ණය සහ බැංකු වලින් සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු දේ අතර අනුපාතය.

2016 දෙසැම්බර් 31 වන විට	<b>102.02%</b>
2015 දෙසැම්බර් 31 වන විට	102.40%

**45.4 වෙළඳපොළ අවදානම**

වෙළඳපොළ අවදානම යනු වෙළඳපොළ මිල ගණන් එනම් පොළී අනුපාතිකය, සමාන්‍ය කොටස් මිල, විදේශ විනිමය අනුපාත සහ ණය පැතිරීම් (බන්ධනදායී/නිකුත් කරන්නාගේ ණය ගනුදෙනු සම්බන්ධයෙන් ඇති පිළිගැනීම ට අදාළ නොවේ) බැංකුවේ ආදායමට හෝ බැංකුවේ මූල්‍ය උපකරණ වල අයිතියට බලපානු ලැබීමේ හැකියාවයි. බැංකුවක වෙළඳපොළ අවදානම් කළමනාකරණයේ අරමුණ වන්නේ අවදානමින් ඇතිවන ලාභය වඩා හොඳින් තෝරාගන්නා අතර බැංකුවේ හුඹුන්වත් කම තහවුරු කරගනිමින් වෙළඳපොළ අවදානම් නිරාවරණය පිළිගත හැකි පරාමිතීන් තුළ කළමනාකරණය කිරීම සහ පාලනය කිරීමයි.

වෙළඳපොළ අවදානම සඳහා සමස්ත බලය ALCO වෙත පවරා තිබේ. සෑම වර්ගයක ම අවදානම් සඳහා ALCO විසින් වෙළඳ ආයෝජන සඳහා සීමාව තීරණය කරන මූලික සාධකයක් ලෙස වෙළඳපොළ ද්‍රවශීලතාව සැලකිල්ලට ගනිමින් සමස්තයක් වශයෙන් ආයෝජන සඳහා සීමාවන් පනවනු ලැබේ.

වෙළඳ සහ වෙළඳ නොවන ආයෝජන අතර වෙළඳපොළ අවදානමට භාජනය වන වත්කම් සහ වගකීම් වෙන්කිරීම පහත වගුවෙන් දක්වා තිබේ:

දෙසැම්බර් 31 වන විට	වෙළඳපොළ අවදානම මැණීම		
	ධාරණ අගය රු.	වෙළඳ ආයෝජන රු.	වෙළඳ නොවන ආයෝජන රු.
<b>වෙළඳපොළ අවදානමට ලක්වන වත්කම්</b>			
මුදල් සහ මහ බැංකුවේ ඇති ශේෂයන්	428,697,741		428,697,741
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	-		-
බැංකුවල ශේෂයන්	18,979,572,034		18,979,572,034
බැංකුවල ස්ථාපනයන්	1,682,030,495		1,682,030,495
මූල්‍ය ආයෝජන - කල් පිරෙන තෙක් තබාගත්	516,741,803		516,741,803
වෙළඳාම සඳහා තබාගත් මූල්‍ය වත්කම්	204,200	204,200	-
ණය සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු දෑ	105,653,630,944		105,653,630,944
වෙනත් වත්කම්	2,191,034,111		2,191,034,111
<b>වෙළඳපොළ අවදානමට ලක්වන වගකීම්</b>			
බැංකුවලට ගෙවිය යුතු	11,765,493,022		11,765,493,022
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	107,031,720,855		107,031,720,855
නිකුත් කරන ලද ණය සහ වෙනත් ලබා ගත් ණය	2,708,377,456		2,708,377,456
වෙනත් වගකීම්	2,130,544,286		2,130,544,286

2015

දෙසැම්බර් 31 වන විට	ධාරණ අගය රු.	වෙළඳපොළ අවදානම මැකීම	
		වෙළඳ ආයෝජන රු.	වෙළඳ නොවන ආයෝජන රු.
<b>වෙළඳපොළ අවදානමට භාජනය වන වත්කම්</b>			
මුදල් සහ මහ බැංකුවේ ඇති ශේෂය	310,591,598		310,591,598
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	607,814,250		607,814,250
බැංකුවල ඇති ශේෂය	2,952,333,673		2,952,333,673
බැංකුවල ඇති ස්ථාපන	12,861,621,185		12,861,621,185
වෙළඳාම සඳහා තබාගෙන ඇති මූල්‍යමය වත්කම්	200,000	200,000	-
ණය සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු දෑ	87,079,453,950		87,079,453,950
වෙනත් වත්කම්	1,673,473,035		1,673,473,035
<b>වෙළඳපොළ අවදානමට ලක්වන වත්කම්</b>			
බැංකුවලට ගෙවිය යුතු	7,951,290,707		7,951,290,707
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	87,753,699,915		87,753,699,915
නිකුත් කළ ණය සහ වෙනත් ලබාගත් ණය	2,693,032,538		2,693,032,538
අනෙකුත් වගකීම්	1,792,987,865		1,792,987,865

45.4.1 පොළී අනුපාත අවදානමට නිරාවරණයක් - වෙළඳ නොවන ආයෝජන

2016

	ධාරණ අගය රු.	මාස 3 ක් දක්වා රු.	මාස 3 සිට 12 දක්වා රු.	වසර 1 සිට 5 දක්වා රු.	වසර 5 ට වැඩි රු.
මුදල් සහ මහ බැංකුවේ ශේෂයන්	428,697,741	428,697,741	-	-	-
බැංකු වල ශේෂයන්	18,979,572,034	604,061,297	16,954,494,106	942,492,891	478,523,740
බැංකු වල ස්ථාපනයන්	1,682,030,495	1,682,030,495	-	-	-
මූල්‍ය ආයෝජන - කල් පිරෙන තෙක් තබා ගත්	516,741,803	-	-	516,741,803	-
ණය සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු	105,653,630,944	10,094,200,545	27,749,885,669	61,788,266,357	6,021,278,373
වෙනත් වත්කම්	2,191,034,111	742,902,438	1,448,131,673	-	-
<b>මුළු විට්ටම් නොදෙන ලද වත්කම්</b>	<b>129,451,707,128</b>	<b>13,551,892,516</b>	<b>46,152,511,448</b>	<b>63,247,501,051</b>	<b>6,499,802,113</b>
බැංකුවලට ගෙවිය යුතු	11,765,493,022	2,231,563,813	2,145,835,898	7,388,093,312	-
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	107,031,720,855	36,075,394,797	33,798,666,462	18,305,173,856	18,852,485,740
නිකුත් කරන ලද ණය සහ ලබාගත් වෙනත් ණය	2,708,377,456	-	-	2,708,377,456	-
වෙනත් වගකීම්	2,130,544,286	1,410,110,160	374,225,386	287,668,708	58,540,032
<b>මුළු විට්ටම් නොදෙන ලද වගකීම්</b>	<b>123,636,135,619</b>	<b>39,717,068,770</b>	<b>36,318,727,746</b>	<b>28,689,313,332</b>	<b>18,911,025,772</b>
<b>පොළී අනුපාත සංවේදීතාවය</b>	<b>5,815,571,509</b>	<b>(26,165,176,254)</b>	<b>9,833,783,702</b>	<b>34,558,187,719</b>	<b>(12,411,223,659)</b>

**මූල්‍ය ප්‍රකාශ පිළිබඳ සටහන්**

**2015**

	ධාරණ අගය රු.	මාස 3 ක් දක්වා රු.	මාස 3 සිට 12 දක්වා රු.	වසර 1 සිට 5 දක්වා රු.	වසර 5 ට වැඩි රු.
මුදල් සහ මහ බැංකුවේ ශේෂයන්	310,591,598	310,591,598	-	-	-
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	607,814,250	607,814,250	-	-	-
බැංකුවල ශේෂයන්	2,952,333,673	-	2,952,333,673	-	-
බැංකුවල ස්ථාපනයන්	12,861,621,185				
ණය සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු වෙනත් වත්කම්	87,079,453,950	27,306,702,372	27,032,283,564	16,952,783,457	15,787,684,557
<b>මුළු වට්ටම් නොදෙනලද වත්කම්</b>	<b>105,485,287,691</b>	<b>28,565,677,372</b>	<b>31,126,196,757</b>	<b>17,144,107,820</b>	<b>15,787,684,557</b>
බැංකුවලට ගෙවිය යුතු වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	7,951,290,707	702,726,539	1,464,979,477	5,783,584,691	-
නිකුත් කරන ලද ණය සහ වෙනත් ලබාගත් වෙනත් වගකීම්	87,753,699,915	27,306,702,372	27,237,915,961	16,952,783,457	16,256,298,125
නිකුත් කරන ලද ණය සහ වෙනත් ලබාගත් වෙනත් වගකීම්	2,693,032,538	-	-	2,693,032,538	-
<b>මුළු වට්ටම් නොදෙනලද වගකීම්</b>	<b>100,191,011,025</b>	<b>28,642,527,677</b>	<b>28,926,176,013</b>	<b>26,008,944,657</b>	<b>16,608,339,579</b>
<b>පොළී අනුපාත සංවේදීතාව</b>	<b>5,294,276,666</b>	<b>(76,850,305)</b>	<b>2,200,020,744</b>	<b>(8,864,836,837)</b>	<b>(820,655,022)</b>

**45.4.2 මුදල් අවදානමට නිරාවරණය**

බැංකුව සතුව කිසිදු විදේශ මුදල් ගනුදෙනුවක් නොමැති නිසා කිසිදු විදේශ මුදල් අවදානමකට නිරාවරණය නොවේ.

**45.5 මෙහෙයුම් අවදානම**

බැංකුවේ පවතින විවිධ වූ හේතු එනම් බැංකුවේ ක්‍රියාපටිපාටීන්, පුද්ගල හේතු, තාක්ෂණය සහ යටිතල පහසුකම් සහ ණය, වෙළඳපොළ සහ ද්‍රවශීලතා අවදානම් වලට අමතර බාහිර සාධක වලින් ඇති වන හේතු සහ නෛතික සහ නියාමන අවශ්‍යතාවලින් මෙන්ම සමාන්‍යයෙන් පිළිගත් ආයතනික හැසිරීමේ ප්‍රමිතීන් වැනි දේවලින් පැන නගින සෘජු හෝ වක්‍ර අලාභ ඇතිවීමේ අවදානම 'මෙහෙයුම් අවදානම' ලෙස හැඳින්වේ. මෙහෙයුම් අවදානම් බැංකුවේ සියලු මෙහෙයුම් නිසා ඇතිවේ.

සමස්ත වියදම් ඵලදායීතාව සහ නවීකරණය සමඟ මූල්‍ය හානි මඟ හැරීම සහ බැංකුවේ කීර්ති නාමයට හානියක් නොවන ලෙස මෙහෙයුම් අවදානම කළමනාකරණය කිරීම බැංකුවේ අරමුණ වේ. සියලුම අවස්ථාවන්හි දී සියලුම යෝග්‍ය නෛතික සහ නියාමන අවශ්‍යතාවලට අනුගත වීම බැංකුවේ ප්‍රතිපත්තිය තුළ අවශ්‍ය වේ.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයුම් අවදානම පිළිබඳ වගකීම් බැංකුවේ මෙහෙයුම් අවදානම් කමිටුවට පවරා තිබෙන අතර එම කමිටුව මෙහෙයුම් අවදානම පාලනය කිරීම සඳහා හා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කටයුතු සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කරයි:

- ගනුදෙනු සඳහා බලය දීම ස්වාධීන කිරීම ද ඇතුළුව රාජකාරි සුදුසු පරිදි බෙදා වෙන් කිරීම;
- ගනුදෙනු සැසඳීම සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව;
- නියාමන සහ අනෙකුත් නෛතික අවශ්‍යතාවන්ට අනුගත වීම;
- පාලනයන් සහ ක්‍රියාපටිපාටීන් ලේඛනගත කිරීම;
- මුහුණ දෙන මෙහෙයුම් අවදානම් කලින් කලට තක්සේරු කිරීමේ අවශ්‍යතාව සහ හඳුනාගත් අවදානම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පාලනයන්ගේ සහ ක්‍රියාපටිපාටීන්ගේ ප්‍රමාණවත් බව;
- මෙහෙයුම් හානි සහ යෝජිත නිවැරදි කිරීමේ ක්‍රියා වාර්තා කිරීමේ අවශ්‍යතාව;
- හදිසි අවස්ථා සඳහා සැලසුම් සකස් කිරීම;
- පුහුණුව සහ වෘත්තීය සංවර්ධනය;
- ආචාර ධර්මය සහ ව්‍යාපාරික ප්‍රමිතීන්; සහ
- රක්ෂණය වියදම් ඵලදායී වන අවස්ථාවල රක්ෂණය ද ඇතුළුව අවදානම් පාලනය.

## 46. ප්‍රාග්ධන කළමනාකරණය

### 46.1 නියාමන ප්‍රාග්ධනය

බැංකුවේ ප්‍රධාන නියාමකයා වන ශ්‍රී ලංකා මහ බැංකුව සමස්තයක් වශයෙන් බැංකු සඳහා ප්‍රාග්ධන අවශ්‍යතා නියම කර ඇති අවශ්‍යතා කාර්යය කරයි. තනිව සිදුවන බැංකු මෙහෙයුම් සෘජුවම ප්‍රධාන නියාමනයන්ගෙන් හසුරුවනු ලැබේ. කණ්ඩායමේ ප්‍රාග්ධන කළමනාකරණ අරමුණු පහත පරිදි වේ;

- අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක බව පිළිබඳ නියාමන අවශ්‍යතා කැප නොකරන බවට තහවුරු කිරීම.
- බැංකු තමන්ගේ ජාත්‍යන්තර සහ දේශීය ණය අනුපාත පවත්වාගැනීම සහ බැංකුවේ අවදානම් ප්‍රාග්ධනය පිරිහීම නිසා තත්ත්වය පහතට වැටීමක් සිදු නොවන බවට තහවුරු කිරීම.
- බැංකු ක්ෂේත්‍රය සඳහා කාර්යාත්මක සාමාන්‍ය ප්‍රාග්ධන ප්‍රමාණවත්බවේ අනුපාතය ඉහළ මට්ටමක පවත්වාගෙන යාම.
- ගුණාත්මක ප්‍රාග්ධනය පවත්වාගෙන යාම තහවුරු කිරීම.
- ව්‍යාපාර තීරණ කෙරෙහි ප්‍රාග්ධන බලපෑම නිසි ලෙස තක්සේරු කරන බව සහ නිෂ්පාදන සැලසුම සහ අනුමත කිරීමේ ක්‍රියාවලිය තුළ සැලකිල්ලට ගන්නා බව තහවුරු කිරීම.
- ව්‍යාපාරික ක්‍රියාකාරකම් ප්‍රමාණවත් පරිදි මිල කිරීම තුළින් ප්‍රාග්ධන පරිභෝජනය තහවුරු කිරීම.
- බැංකුවේ සාමාන්‍ය දිගු කාලීන ලාභාංශ ගෙවීමේ අනුපාතය පවත්වා ගැනීම.

ශ්‍රී ලංකා මහ බැංකුව නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා තනි පදනම මත නියම කිරීම සහ අධීක්ෂණය කිරීම සිදු කරයි. බැංකුව නියාමන ප්‍රාග්ධනයට අදාළව බාසල් II සහ බාසල් III ප්‍රතිපාදන වලට අනුකූල වීම අපේක්ෂා කෙරේ.

### 2016

විෂයය	ප්‍රමාණය
මුළු මූලික ප්‍රාග්ධනය (ස්ථරය I)	5,781,219
ප්‍රාග්ධන පදනම	8,244,450
මුළු අවදානම් හරින ප්‍රමාණය	88,977,850
ණය අවදානම් සඳහා අවදානම් හරින ප්‍රමාණය	78,271,085
වෙළඳපොළ අවදානම් සඳහා අවදානම් හරින ප්‍රමාණය	-
මෙහෙයුම් අවදානම් සඳහා අවදානම් හරින ප්‍රමාණය	10,706,765
මූලික ප්‍රාග්ධනය (ස්ථරය I) අනුපාතය %	6.50%
මුළු ප්‍රාග්ධන අනුපාතය %	9.27%

### 2015

විෂයය	ප්‍රමාණය
මුළු මූලික ප්‍රාග්ධනය (ස්ථරය I)	6,046,698
ප්‍රාග්ධන පදනම	8,422,411
මුළු අවදානම් හරින ප්‍රමාණය	80,007,040
ණය අවදානම් සඳහා අවදානම් හරින ප්‍රමාණය	70,755,064
වෙළඳපොළ අවදානම් සඳහා අවදානම් හරින ප්‍රමාණය	-
මෙහෙයුම් අවදානම් සඳහා අවදානම් හරින ප්‍රමාණය	9,251,976
මූලික ප්‍රාග්ධනය (ස්ථරය I) අනුපාතය %	7.56%
මුළු ප්‍රාග්ධන අනුපාතය %	10.53%



46.2 ප්‍රාග්ධනය වෙන් කිරීම

කළමනාකාරිත්වය තම ප්‍රාග්ධන පදනම අධීක්ෂණය කිරීම සඳහා නියාමන ප්‍රාග්ධන අනුපාත භාවිතා කරයි. විශේෂිත මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් අතර ප්‍රාග්ධනය වෙන් කිරීම විශාල ප්‍රමාණයෙන් සිදු වන්නේ වෙන් කරන ලද ප්‍රාග්ධනය මත ලැබෙන ලාභවල උපරිම ඵල නෙලා ගැනීම මත වේ. එක් එක් මෙහෙයුම හෝ ක්‍රියාකාරකම සඳහා ප්‍රාග්ධනය වෙන් කිරීම මූලික වශයෙන් පදනම් වන්නේ නියාමන ප්‍රාග්ධන මත වන නමුත් සමහර අවස්ථාවල මෙම නියාමන අවශ්‍යතා සම්පූර්ණයෙන්ම විවිධ ක්‍රියාකාරකම් වලට අදාළ අවදානමේ විවිධ මට්ටම් පිළිබිඹු නොකරයි. එවන් අවස්ථාවල දී යම්කිසි විශේෂිත මෙහෙයුමක් හෝ ක්‍රියාකාරකමකට සහාය දීම සඳහා වන සමස්ත මට්ටමට යටත්ව සහ නියාමන අවශ්‍යතාවලට අවශ්‍යවන අවමයට වඩා පහළ නොයමින් විවිධ අවදානම් පැතිකඩ පිළිබිඹු වන ආකාරයට ප්‍රාග්ධන අවශ්‍යතා නම් කරනු ලැබේ. විශේෂිත මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් සඳහා ප්‍රාග්ධනය වෙන් කිරීම මෙහෙයුම සඳහා වගකියන අයගෙන් බැංකු අවදානම් සහ බැංකු ණය විසින් ස්වාධීනව පවරාගෙන තිබෙන අතර බැංකු වත්කම් සහ වගකීම් කළමනාකරණ කමිටුවේ (ALCO) සමාලෝචනයට යටත් වේ.

අවදානම ගැලපු ප්‍රාග්ධනය මත අදායම උපරිම කිරීම යන කාරණය බැංකුව තුළ විශේෂිත මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් සඳහා ප්‍රාග්ධනය වෙන් කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමේ මූලික පදනම වුව ද එය තීරණ ගැනීමට භාවිතා කරන එකම පදනම නොවේ. අනෙකුත් මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් සම්බන්ධ සහක්‍රියාවන් මෙන්ම කළමනාකාරිත්වය සහ අනෙකුත් සම්පත් තිබීමත් එම ක්‍රියාකාරකම බැංකුවේ දිගු කාලීන ක්‍රමෝපායික අරමුණු සමඟ ගැලපීමත් යන කාරණා ද අවධානයට ගනු ලැබේ. ප්‍රාග්ධන කළමනාකරණය සහ වෙන්කිරීම සම්බන්ධයෙන් බැංකුවේ ප්‍රතිපත්තින් තීරණයන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාලෝචනය කරනු ලැබේ.

47. සන්සන්දනාත්මක තොරතුරු

පහත සඳහන් සන්සන්දනාත්මක තොරතුරු තුලනාත්මකභාවය සහ වඩා හොඳ ඉදිරිපත් කිරීමක් ලබා දීම සඳහා මූල්‍ය ප්‍රකාශනයේ සාධාරණ ඉදිරිපත් කිරීමක් පවත්වාගෙන යාම සඳහා 2015 මූල්‍ය ප්‍රකාශනය තුළ නැවත වර්ගීකරණය කර තිබේ.

සමාගම	සටහන	කලින් වාර්තා කළ පරිදි රු.	2015 වාර්තා කළ පරිදි රු.	ශුද්ධ නැවත වර්ගීකරණය රු.
<b>මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනය</b>				
බැංකුවල ඇති ශේෂ	අ.	15,813,954,858	2,952,333,673	(12,861,621,185)
බැංකුවල ඇති ස්ථාපනයන්	අ.	-	12,861,621,185	12,861,621,185
බැංකුවලට ගෙවිය යුතු	ආ.	7,915,016,520	7,951,290,707	(36,274,187)
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	ආ.	86,324,097,162	87,753,699,915	(1,429,602,753)
වෙනත් වගකීම්	ආ.	3,253,841,708	1,792,987,867	1,460,853,841

අ. මීට පෙර බැංකුවල ඇති ශේෂයන් යටතේ හඳුනාගත් බැංකුවල ස්ථාපන බැංකුවල ස්ථාපන ලෙස වෙනම නැවත වර්ගීකරණය කර ඇත.  
 ආ. වෙනත් වගකීම් යටතේ මීට පෙර හඳුනාගත් ගෙවිය යුතු පොළී වෙනත් ණය ක්‍රමක්ෂ විසඳුම් සහ වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු ශේෂයන් වශයෙන් වෙනම නැවත වර්ගීකරණය කර ඇත.

## තුන් අවුරුදු සාරාංශය

විස්තරය	2016 රු.	2015 රු.	2014 රු.
<b>ලාභ සහ අලාභ</b>			
<b>මුළු ආදායම</b>	<b>15,744,336,598</b>	12,510,118,902	11,186,356,204
පොළී ආදායම	14,813,083,474	11,759,232,735	10,593,086,967
පොළී වියදම්	(7,197,198,715)	(5,168,680,370)	(5,310,868,124)
<b>ශුද්ධ පොළී ආදායම</b>	<b>7,615,884,759</b>	6,590,552,365	5,282,218,843
ශුද්ධ වෙනත් ආදායම්	806,608,160	636,705,017	503,028,646
මුළු මෙහෙයුම් ආදායම	8,422,492,919	7,227,257,382	5,785,247,489
මූල්‍ය වත්කම මත හානිකරණ අලාභ	29,110,255	(201,065,522)	103,409,030
<b>ශුද්ධ මෙහෙයුම් ආදායම</b>	<b>8,451,603,174</b>	7,026,191,860	5,888,656,519
පුද්ගලික වියදම්	(4,609,232,586)	(4,082,141,685)	(3,003,545,285)
අස්පෘෂ්‍ය වත්කම් මත ක්‍රමක්ෂය	(37,168,652)	(35,364,098)	(13,005,537)
වෙනත් වියදම්	(1,549,634,014)	(1,299,268,713)	(1,610,614,900)
මහා භාණ්ඩාගාරයට ගෙවූ බදු	(125,000,000)	(125,353,097)	(210,118,527)
<b>මෙහෙයුම් ආදායම</b>	<b>2,130,567,922</b>	1,484,064,267	1,051,372,270
ජාතිය ගොඩනැගීමේ බද්ද	(107,482,813)	(90,949,795)	(66,867,741)
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු	(767,485,246)	(421,199,552)	(401,206,443)
<b>බදු වලට පෙර ආදායම</b>	<b>1,255,599,863</b>	971,914,920	583,298,086
ආදායම මත බදු	(614,311,651)	(442,763,183)	(488,676,712)
<b>බදු වලට පසු ආදායම</b>	<b>641,288,212</b>	529,151,737	94,621,374
<b>වත්කම්</b>			
මුදල් සහ මුදල් සමාන‍යන්	428,697,741	310,591,598	236,997,574
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	-	607,814,250	1,789,084,271
බැංකුවල ශේෂයන්	18,979,572,034	2,952,333,673	25,148,246,108
බැංකුවල ස්ථාපන	1,682,030,495	12,861,621,185	1,017,169,314
මූල්‍ය වත්කම් - වෙළඳාම සඳහා තබාගත්	204,200	200,000	206,300
ණය සහ වෙනත් ගනුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු දෑ	105,653,630,944	87,079,453,950	61,230,266,262
මූල්‍ය ආයෝජන - කල් පිරෙන තෙක් තබාගත්	516,741,803	-	-
අස්පෘෂ්‍ය වත්කම්	58,025,552	78,815,975	54,961,763
විලම්බිත බදු වත්කම්	217,649,611	171,634,073	188,321,788
වෙනත් වත්කම්	2,191,034,111	1,673,473,035	1,616,807,791
දේපල, පිරිසත සහ උපකරණ	1,186,397,657	1,044,604,902	825,856,721
<b>මුළු වත්කම්</b>	<b>130,913,984,148</b>	106,780,542,641	92,107,917,892

තුන් අවුරුදු සාරාංශය

විස්තරය	2016 රු.	2015 රු.	2014 රු.
<b>වගකීම්</b>			
බැංකුවලට ගෙවිය යුතු	11,765,493,022	7,951,290,707	9,814,612,367
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	107,031,720,855	87,753,699,915	73,731,934,843
නිකුත් කරන ලද ණය සහ අනෙකුත් ණයට ගත් අරමුදල්	2,708,377,456	2,693,032,538	-
වෙනත් වගකීම්	2,130,544,286	1,792,987,865	2,469,978,353
විග්‍රාමික ප්‍රතිලාභ වගකීම්	1,278,903,024	972,097,354	913,202,684
<b>මුළු වගකීම්</b>	<b>124,915,038,643</b>	101,163,108,379	86,929,728,247
<b>සාමාන්‍ය කොටස්</b>			
ප්‍රකාශිත ප්‍රාග්ධනය/පැවරූ ප්‍රාග්ධනය	1,370,936,931	1,370,936,931	1,370,936,931
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	599,455,675	567,391,264	523,268,291
රඳවාගත් ඉපයීම්	988,284,444	799,159,665	624,652,888
වෙනත් සංචිත	3,040,268,455	2,879,946,402	2,659,331,535
<b>මුළු පාර්ශ්වකාර සාමාන්‍ය කොටස්</b>	<b>5,998,945,505</b>	5,617,434,262	5,178,189,645
<b>මුළු සාමාන්‍ය කොටස් සහ වගකීම්</b>	<b>130,913,984,148</b>	106,780,542,641	92,107,917,892
<b>ද්‍රවශීල වත්කම් අනුපාතය</b>	<b>21.25%</b>	21.77%	35.51%
<b>ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත -</b>			
ස්ථර I	6.50%	7.56%	8.87%
ස්ථර I සහ II	9.27%	10.53%	9.26%

# ශාඛාවන්ගේ භූගෝලීය ව්‍යාප්තිය

## ලංකාවේ පළාත්

1. උතුරු පළාත
2. උතුරු මැද පළාත
3. වයඹ පළාත
4. නැගෙනහිර පළාත
5. මධ්‍යම පළාත
6. ඌව පළාත
7. බස්නාහිර පළාත
8. සබරගමුව පළාත
9. දකුණු පළාත

## ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක

1. යාපනය දිස්ත්‍රික්කය
2. කිලිනොච්චි දිස්ත්‍රික්කය
3. මුලතිව් දිස්ත්‍රික්කය
4. මන්නාරම දිස්ත්‍රික්කය
5. වවුනියා දිස්ත්‍රික්කය
6. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
7. අනුරාධපුර දිස්ත්‍රික්කය
8. පුත්තලම දිස්ත්‍රික්කය
9. පොළොන්නරුව දිස්ත්‍රික්කය
10. කුරුණෑගල දිස්ත්‍රික්කය
11. මාතලේ දිස්ත්‍රික්කය
12. මහනුවර දිස්ත්‍රික්කය
13. කෑගල්ල දිස්ත්‍රික්කය
14. ගම්පහ දිස්ත්‍රික්කය
15. නුවරඑළිය දිස්ත්‍රික්කය
16. බදුල්ල දිස්ත්‍රික්කය
17. මඩකලපුව දිස්ත්‍රික්කය
18. අම්පාර දිස්ත්‍රික්කය
19. මොණරාගල දිස්ත්‍රික්කය
20. රත්නපුර දිස්ත්‍රික්කය
21. කොළඹ දිස්ත්‍රික්කය
22. කළුතර දිස්ත්‍රික්කය
23. ගාල්ල දිස්ත්‍රික්කය
24. මාතර දිස්ත්‍රික්කය
25. හම්බන්තොට දිස්ත්‍රික්කය

දිස්ත්‍රික්කය	ශාඛාව
1. යාපනය දිස්ත්‍රික්කය	යාපනය චුන්නාකම්
2. කිලිනොච්චි දිස්ත්‍රික්කය	කිලිනොච්චි
3. මන්නාරම දිස්ත්‍රික්කය	මන්නාරම
4. වවුනියා දිස්ත්‍රික්කය	වවුනියා කනගරායන්කුලම් බෝගස්වැව
5. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය	ත්‍රිකුණාමලය කන්තලේ මුතුර්
6. අනුරාධපුර දිස්ත්‍රික්කය	අනුරාධපුර නගරය ගල්නෑව කහටගස්දිගිලිය මැදවිවිය රඹෑව තඹුත්තේගම අනුරාධපුර නව නගරය ගලෙන්බිඳුණු වැව ගෝනපතිරාව කැකිරාව මිහින්තලේ තලාව තිරප්පනේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය
7. පුත්තලම දිස්ත්‍රික්කය	ආනමඩුව හලාවත කිරිමැටියාන මාමිපුර් නාන්තන්ඩිය නවගත්තේගම පුත්තලම බෝවත්ත දුම්මලසූරිය සාන්තආනාපුර මහවැව මුත්දලම පාලකුඩා පන්තල

ශාඛාවන්ගේ තුරන්ගේ ව්‍යාප්තිය

දිස්ත්‍රික්කය	ශාඛාව	
8. පොළොන්නරුව දිස්ත්‍රික්කය	අරලගන්විල	
	ගල්අමුණ	
	කදුරුවෙල	
	මැදිරිගිරිය	
	පුලස්තිගම	
	සිරිපුර	
	බකමුණ	
	තිගුරක්ගොඩ	
	මනම්පිටිය	
	පොළොන්නරුව	
	සෙවනපිටිය	
	9. කුරුණෑගල දිස්ත්‍රික්කය	අලව්ව
		ගල්ගමුව
ඉබ්බාගමුව		
කුරුණෑගල		
මාවනගම		
නාරම්මල		
පඬුවස්තුවර		
පොතුහර		
වාරියපොළ		
ප්‍රධාන කාර්යාල ශාඛාව		
අඹන්පොළ		
ගිරිඋල්ල		
කුලියාපිටිය		
මහව		
මැල්සිරිපුර		
තිකවැරටිය		
පොල්පිහිගම		
රිදිගම		
10. මාතලේ දිස්ත්‍රික්කය	දඹුල්ල	
	ලග්ගල	
	මාතලේ	
	විල්ගමුව	
	ගලේවෙල	
	නාඋල	
	රත්තොට	

දිස්ත්‍රික්කය	ශාඛාව
11. මහනුවර දිස්ත්‍රික්කය	දන්තුවේ
	හතරලියැද්ද
	මහනුවර
	මැණිකිහින්න
	පේරාදෙණිය
	අලෙවි තොරතුරු මධ්‍යස්ථානය
	දවුලගල
	හැදෙණිය
	කටුගස්තොට
	උඩදුම්බර
	තෙල්දෙණිය
	ගම්පොල
	මාරස්සන
	උඩවෙල
	වත්තේගම
	මොරසාය
	පුප්පිටිය
නාවලපිටිය	
12. කෑගල්ල දිස්ත්‍රික්කය	අරණායක
	දෙහිඹිවිට
	දේවාලේගම
	කෑගල්ල
	කොටියාකුඹුර
	නෙළුන්දෙණිය
	රඹුක්කන
	වරකාපොළ
	බුලත්කොහුපිටිය
	දැරණියගල
	හෙම්මානගම
	කිතුල්ගල
	මාවනැල්ල
	පිටගල්දෙණිය
රුවන්වැල්ල	
යටියන්තොට	



දිස්ත්‍රික්කය	ශාඛාව
13. ගම්පහ දිස්ත්‍රික්කය	දිවුලපිටිය
	ජා-ඇළ
	මාවරමණ්ඩිය
	මිරිගම
	මිගමුව
	රාගම
	ගම්පහ
	කිරිඳිවැල
	මිනුවන්ගොඩ
	මිරිස්වත්ත
	හිරිටිමුව
	කැලණිය
	14. නුවරඑළිය දිස්ත්‍රික්කය
ගිනිගත්තේන	
කොටගල	
නුවරඑළිය	
රිකිල්ලගස්කඩ	
හඟුරන්කෙත	
නිල්දත්තානිත්ත	
පුන්ඩළුමය	
15. බදුල්ල දිස්ත්‍රික්කය	බදුල්ල
	බෝගහකුඹුර
	දියනලාව
	හල්දම්මල්ල
	කන්දකැටිය
	මහියංගනය
	මිගහකිවුල
	රිඳිමාලියද්ද
	වැලිමඩ
	බණ්ඩාරවෙල
	ගිරාදුරුකෝට්ටේ
	හපුනලේ
	ලණුගල
	මාලිගාතැන්න
පස්සර	
උෟව පරණගම	
16. මඩකලපුව දිස්ත්‍රික්කය	මඩකලපුව
	කලවංචිකුඩි
	කාන්තන්කුඩි
	වැලවිවේන
	වෙන්නකුඩි
	එරාපුර්
කොක්කඩිවෝලෙයි	

දිස්ත්‍රික්කය	ශාඛාව
17. අම්පාර දිස්ත්‍රික්කය	අක්කරෙයිපත්ත
	දමන
	මහ මිය
	පොතුච්ඡේ
	උහන
	අම්පාර
	කල්මුණේ
	හින්දුවර්
	සමන්තුරෙයි
	දෙහිඅත්තකණ්ඩිය
18. මොණරාගල දිස්ත්‍රික්කය	බඩල්කුඹුර
	බුත්තල
	මැදගම
	සෙවණගල
	තණමල්විල
	බිබිල
	මඩුල්ල
	මොණරාගල
සියඹලාණ්ඩුව	
වැල්ලවාය	
19. රත්නපුර දිස්ත්‍රික්කය	බලංගොඩ
	ඇඹිලිපිටිය
	ගොඩකවෙල
	කලවාන
	කොළොන්න
	නිව්තිගල
	පොතුපිටිය
	රක්වාන
	ශ්‍රී පලාබද්දල
	ඇහැලියගොඩ
	එරන්න
	කහවත්ත
	කිරිඇල්ල
	කුරුවිට
පැල්මඩුල්ල	
පුලිගුපිටිය	
රත්නපුර	
වැලිගොපොල	
20. කොළඹ දිස්ත්‍රික්කය	හෝමාගම
	කොළොන්නාව
	අවිස්සාවේල්ල
	පිලියන්දල

ශාඛාවන්ගේ තූරෝලිය ව්‍යාප්තිය

දිස්ත්‍රික්කය	ශාඛාව
21. කළුතර දිස්ත්‍රික්කය	අගලවත්ත
	බේරුවල
	දොඩන්ගොඩ
	හොරණ
	කළුතර
	මීගහතැන්න
	මොරගහහේන
	පානදුර
	වලගෙදර
	බදුරලිය
	බුලත්සිංහල
	ගෝනපොල
	ඉංගිරිය
	මතුගම
	මිල්ලනිය
	මොරොන්නුඩුව
	වාද්දුව
	වරකාගොඩ
22. ගාල්ල දිස්ත්‍රික්කය	අහංගම
	බද්දේගම
	බටපොළ
	ගාල්ල
	හික්කඩුව
	කරන්දෙණිය
	කරාපිටිය
	පිටිගල
	උඩුගම
	උරුගස්මන්හන්දිය
	අක්මිමන
	බලපිටිය
	අරල්පිටිය
	ගෝනගල්පුර
	ඉමදුව
	කළුපැල්ල
	නෙළුව
	නල්ගස්වල
යක්කලමුල්ල	

දිස්ත්‍රික්කය	ශාඛාව
23. මාතර දිස්ත්‍රික්කය	අකුරැස්ස
	දෙයියන්දර
	දෙවිනුවර
	ගන්දර
	කමුරුගමුව
	මාවරල
	මොරවක
	පිටබද්දර
	උරුබොක්ක
	හගර ශාඛාව
	දෙනියාය
	දික්වැල්ල
	හක්මන
	කිරින්ද
	කමුරුපිටිය
	මිරිස්ස
	පමුරන
	තිහගොඩ
වැලිගම	
කැකණදුර	
24. හම්බන්තොට දිස්ත්‍රික්කය	අගුණකොලපැලැස්ස
	බරවකුඹුක
	හම්බන්තොට
	ලොගම්වෙහෙර
	රන්න
	තංගල්ල
	තිස්සමහාරාමය
	අම්බලන්තොට
	බෙලිඅත්ත
	කටුවාන
මිද්දෙනිය	
සූරියවැව	
වලස්මුල්ල	
වරාපිටිය	
වීරකැටිය	





## බැංකුවේ ලියාපදිංචි නාමය

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

## නෛතික තත්වය

2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ ස්ථාපිත ලියාපදිංචි කරන ලද විශේෂිත බැංකුවකි

## අධ්‍යක්ෂ මණ්ඩලය

### ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරු

ප්‍රසන්න ප්‍රේමරත්න මහතා – සභාපති  
මුක්තාර් මරික්කාර් මහතා – අධ්‍යක්ෂ  
ශමාරා හේරත් මහත්මිය – අධ්‍යක්ෂ  
නිරන්ජන් අරුල්ප්‍රගාසම් මහතා – අධ්‍යක්ෂ  
ඒ. එච්. එම්. රියාස් මහතා – අධ්‍යක්ෂ  
ඩබ්. ඒ. ප්‍රියන්ත අබේසිංහ මහතා – ක්‍රියාකාරී අධ්‍යක්ෂ

### ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරු

ජේ. කේ. ගමනායක මහතා – අධ්‍යක්ෂ  
කේ. බී. එස්. බණ්ඩාර මහතා – අධ්‍යක්ෂ  
කේ. බී. රාජපක්ෂ මහතා – අධ්‍යක්ෂ  
ඒ. ආර්. දේශප්‍රිය මහතා – අධ්‍යක්ෂ

## සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී

ටී. ඒ. ආරියපාල මහතා

## අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්/ප්‍රධාන නීති නිලධාරී

කසුනි පින්නවල මහත්මිය

## ගාබා සංඛ්‍යාව

265

## ප්‍රධාන කාර්යාලය

අංක 933, නුවර පාර,  
වෙදමුල්ල, කැලණිය.  
දුරකථන: 011 2035454 / 011 2035455-9  
ෆැක්ස්: 011 2035467  
ඊ මේල්: info@rdb.lk  
වෙබ් අඩවිය: www.rdb.lk  
බදු ගෙවීමේ අනන්‍යතා අංකය: (TIN): 409272339  
වැට් ලියාපදිංචි අංකය: 409272339-7000

## විගණකවරු

විගණකාධිපති  
විගණකාධිපති දෙපාර්තමේන්තුව  
අංක 306/72, පොල්දූව පාර, බත්තරමුල්ල

## පළාත් කාර්යාල

උතුරු මැද පළාත් කාර්යාලය  
අංක 65/D, හතරවන පටුමග, අභය පෙදෙස, අනුරාධපුරය

## උතුරු පළාත් කාර්යාලය

අංක 1/315, පස්සර පාර, බදුල්ල

## සබරගමුව පළාත් කාර්යාලය

අංක. 28, බණ්ඩාරනායක මාවත, රත්නපුරය

## දකුණු පළාත් කාර්යාලය

අංක. 28, එස්ජේවේඩ් පාර, උයන්වත්ත, මාතර

## මධ්‍යම පළාත් කාර්යාලය

අංක 15, ධර්මාශෝක මාවත, මහනුවර

## බස්නාහිර පළාත් කාර්යාලය

අංක 36, නුවර පාර, මිරිස්වත්ත, ගම්පහ

## වයඹ පළාත් කාර්යාලය

අංක 155, මීගමුව පාර, කුරුණෑගල





ප්‍රාදේශීය සංවර්ධන බැංකුව  
අංක 933, නුවර පාර,  
වෙදමුල්ල, කැලණිය,  
ශ්‍රී ලංකාව.  
[www.rdb.lk](http://www.rdb.lk)